

අනුගානිත සිතය



අත් ප්‍රපේෂීය උඩිරීයෙගම බිම්මැලී ස්වාමීවහන්සේ

අනුගැහිත සුතුය

මිතිරිල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනයේ
ප්‍රධාන කම්බීටානාවාරිය,
අති පූජ්‍ය උඩිරීයගම ධම්මෙෂ්වර නායක ස්වාමීන් වහන්සේ

බර්ම දානය පිණිසය.

ප්‍රථම මුද්‍රණය - 2018 මැයි

අයිතිය

මේතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනය
සංරක්ෂණ මණ්ඩලය

මුද්‍රණය
කොළඹ පින්ටරස්
17/2 පැහැරිවත්ත පාර,
ගංගොඩ්විල. නුගේගොඩ.
දු.ක: 0114 870 333

පටුන

පිටුව

1. සීල අනුගැහිතය	01
2. සුත අනුගැහිතය	32
3. සාකච්ඡා අනුගැහිතය	68
4. සම්බ අනුගැහිතය	112
5. විපස්සනා අනුගැහිතය	147

පෙරවදන

අනුග්‍රහිත සූත්‍රයට අනුව කම්මහන් බණක් අහන්න ලැබුණේ බුරුමයේ නොවාසිකව පණ්ඩිතාරාමයේ වැඩ සිටි කාලයේ අති පුරුෂ මිවාදාවාර්ය උ. පණ්ඩිතාහිවංස ස්වාමීන් වහන්සේගෙන්ය. සිත් කාවදින ලෙසට දේශනා කළ තැන් පටන් එය භාවනා ජීවිතයට සම්බන්ධ කරගැනීමට උත්සාහ කරන අතරේ අනෙකුත් යොගාවචරයන් සමඟ මෙය බෙදා හදාගැනීමට ගත් උත්සාහයක් මෙලෙස සිංහල බණ පොතක් ලෙස අද එලිදකී. මෙම එලි දැක්වීම පිටුපස සිටි විභාල පිරිස අතර වන්දිමා පෙරේරා දාසිකාව අත් පිටපත් සකස් කිරීමෙන්ද, පුරුෂ වන්දරතන ස්වාමීන් වහන්සේ රාණි රාජපක්ෂ මැණියන්ගේද සහාය ඇතිව සෝදු පත් බැලීමෙන්ද, අතිල් කුමාර අතින් පිට කවරය විවිත ලෙස සකස් වීමෙන්ද සෑපු සහායක් ලබාදුන් බව සටහන් කරන්නේ ගාසනික ගෞරවයෙනි.

හේමන්ත මහතා නිස්සරණ වනය දායක සහාව වෙනුවෙන් සම්බන්ධිකරණය කොට, කොලිටි ප්‍රින්ටරස් ආයතනය හරහා සෝබන ලෙස මූලුණය කරවා ඔබ අතට පත් කරයි. මේ අනුග්‍රහයන් බුදු සභුනේ බැබලීම පිණිස හේතු වන්නේ කියවන ඔබ මෙයින් වැඩ ගන්නා තරමටය. කියවා බලා වැඩගෙන තමාගේත් අනුන්ගේත් ගාසනය ඔපවත් කරන්වායි පතන්නේ

මෙමතියෙනි,

දී ධම්මේව හිමි.

අනුගැහිත සූත්‍රය

අංක 01 දේශනාව

නමෝ තසස් භගවතො අරහතො සමමා සම්බුද්ධසස්

නමෝ තසස් භගවතො අරහතො සමමා සම්බුද්ධසස්

නමෝ තසස් භගවතො අරහතො සමමා සම්බුද්ධසස්

“පක්‍රුවහි හික්කවෙ අඛ්‍යෙහි අනුගැහිතා සමමාදීවයි වෙතොවීමුතකිල්ලා ව හොති, වෙතොවීමුතකිල්ලානිසංසා ව, පක්‍රුක්‍රුවීමුතකිල්ලා ව හොති පක්‍රුක්‍රුවීමුතකිල්ලානිසංසා වා’ත්”

ගොරවනීය ස්වාමීන් වහන්ස,
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි,

අපි මේ ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉදිරියේ තියාගෙන භාවනා වැඩමුළවක් ආරම්භ කරපු අවස්ථාවක්. ඉතින් ඒ වැඩමුළවේ හැමදාම රාත්‍රි 8 ධර්ම දේශනාවක් සඳහා යොදාගෙනයි තියෙන්නේ. අද ඒ අනුව මේ වැඩමුළවේ පවත්වන පළවෙනි ධර්ම දේශනාව. ඉතින් ඒ සඳහා මම අදහස් කළේ මේ වැඩමුළව පවතින කාලය පුරාවට දේශනාවලියක් විදියට එකම මාතාකාව යටතේ ධර්ම දේශනාව දිගට පවත්වාගෙන යන්නයි. ඒ අනුව සර්වයුයන් වහන්සේ විසින් දේශනා කරන ලද ඉතා වටිනා සූත්‍රයක් ඉස්සරහින් තියාගන්නයි මම අදහස් කළේ.

ඒ සූත්‍රය සඳහන් වෙන්නේ සර්වයුයන් වහන්සේ විසින් දේශනා කරන ලද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයිති අංගුත්තර නිකායේ පංචක තිපාතයේ අනුග්‍රහිත සූත්‍රය වශයෙනුයි. මේ අනුග්‍රහිත සූත්‍රය තිපරිවට්ටයටම අහු වෙන, එහෙම නැත්තම් ශිල, සමාධි, ප්‍රජා කියන ත්‍රිඹ්‍රිඩ්‍රාවටම අහු වෙන හොඳ උපදෙස් පන්තියක් තියෙන

සූත්‍රයක්. ඒකේදී සර්වයුයන් වහන්සේ සූත්‍රය හඳුන්වා දෙමින් කරන පායයයි මම අර ඉස්සරහින් තිබුබේ මාතෘකා පායය වශයෙන්.

“පක්‍රවහි හික්කිවේ අඛ්‍යෙහි අනුගහිතා සමමාදිවයි වෙතො විමුත්තිලා ව හොති, වෙතො විමුත්ති එලානිසංසා ව, පක්‍රක්දා විමුත්තිලා ව හොති. පක්‍රක්දා විමුත්ති එලානිසංසා ව”

සර්වයුයන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි, මේ බුදු කෙනෙක් ලෝකයේ පහළ ව්‍යුණාට පස්සේ ඒ ලෝකයේ කාලයක් වැළි තලාවට යට වෙලා තිබුණා වගේ තිබුණු සමමා දිවිධිය නැවත නැගී සිටිනවා. ඉතින් ඒ අනුව මතක තියාගන්න, හැමදාම සුළුතරයක් ඒ සර්වයුයන් වහන්සේ හෙළි පෙහෙළි කළ සමමා දිවිධිය වැළඳගන්නවා. මේවා දිවිධිය අතහරිනවා. අන්න ඒ විදියට මූලික වශයෙන්ම දාශ්ටේ වශයෙන් වැරදි අදහස් අතහැරලා හරි අදහසට පත් යම් කිසි කෙනෙක්ගේ සමමා දිවිධිය පස් ආකාරයකින් අනුග්‍රහ නොකළාත්, නැත්නම් පස් ආකාරයකින් තනා වඩාගත්තේ නැත්නම්, සමමා දිවිධිය මුල් කරගෙන යන්නා වූ වේතේ එල විමුක්තියට හෝ පක්‍රක්දා එල විමුක්තිය කියන විපස්සනාවෙන් සමථයෙන් ලබාගන්න තියෙන අවසාන වූ නිවනට ගමන් කිරීම ඇණ හිටිනවා.

ඒ නිසා සමමා දිවිධිය ඇති කෙනා ඒ බව දැනගෙන සමමා දිවිධිය කෙළ පැමිණවීම සඳහා, මුදුන්පත් කරගැනීම සඳහා, කුළුගන්වාගැනීම සඳහා, එක්කේ වේතේ විමුක්ති එලයෙන් නැත්නම් පක්‍රක්දා විමුක්ති එලයෙන් කුළුගැනීවීම සඳහා, අනුග්‍රහ කටයුතු ආකාර 5 ක් සර්වයුයන් වහන්සේගේ සර්වයුතා ඇළානයට වැටහිලදි මේ දේශනා කරන්නේ.

“පක්‍රවහි හික්කිවේ අඛ්‍යෙහි අනුගහිතා සමමාදිවයි වෙතො විමුත්තිලා ව හොති, වෙතො විමුත්ති එලානිසංසා ව, පක්‍රක්දා විමුත්තිලා ව හොති. පක්‍රක්දා විමුත්ති එලානිසංසා ව”

ඉතින් මේ වගේ රස් වෙලා ඉන්න පිරිසක හැම කෙනාගෙම අවශ්‍යතාවක් තියෙනවා, අපි මේ ලද මුද්ධ ගාසනයෙන්, මේ ලද මහුස්ස ආත්ම භාවයෙන්, මේ ලද ක්ෂණ සම්පත්තිය තුළ අංග පුලාවක් සහිතව අපිට මේ මහුස්ස ගේරයක් හමුව වෙවිව වෙලාවේ, බණ ඇහෙන වෙලාවේ, කල්‍යාණ මිත්‍යන් ඉන්න වෙලාවේ, පැවැද්දක් තියන වෙලාවේ අපි ඒ අවසාන එලයට, වේතෝ විමුක්තියට හෝ පක්ෂීයා විමුක්තිය කියන එලයට ලැඟා වෙමින් ඉන්නවාදේ නැද්දේ එහෙම නැත්තම් අපි විසින් ඒකට කළ යුතු ඇපස්ථාන, සත්කාරය, අනුග්‍රහය කරනවාද නැද්ද කියලා දැනගන්න.

අන්න ඒ බලාපොරොත්තු වෙන ඇත්තන්ගේ මන දෙළ සපුරා ලීම පිණිස එක්කා බණ අහල ඇති කරගන්නා වූ සුතමය ඇයාණයට හෝ එහෙම නැත්තම් දැනටම කරගෙන යන වැඩ පිළිවෙළ දියා සලකා බලා වින්තාමය වශයෙන් තැවත සලකා බලන්න හෝ එහෙම නැත්තම් භාවනාමය වශයෙන් බැහැගෙන වැඩ කරන කෙනෙකුට අත්ලදවිවක් වශයෙන් හෝ සර්වයූයන් වහන්සේ අන්න ඒ විදියට කාරණා 5 පිළිබඳව හිත උනන්දු කරවලා සඳහන් කරනවා.

ඉඛ හිකිවෙ සම්මාදියේ සිලානුගහිතා ව හොති. සුතා අනුගහිතා ව හොති, සාකච්ඡා අනුගහිතා ව හොති, සමථ අනුගහිතා ව හොති විපස්සනා අනුගහිතා ව හොති.

ඒ නිසා මහණෙනි, යම් කිසි කෙනෙකුට දැනටමත් සමමා දිවිධිය තියෙනවා කියලා තමන් පිළිගන්නා වූ මිවිජා දිවිධිය අතහැරිය කෙනා තමන්ගේ සම්පත් දාෂ්ටීය අතු ඉති විහිදී වැඩිලා මල් එල ගැන්විලා වේතෝ එල, පක්ෂීයා එල විමුක්තිය ලබන්න නම් ඒකට සිලයෙන් අනුග්‍රහ කරන්න ඕන. ඒ වගේම සුතයෙන් අනුග්‍රහ කරන්න ඕන. සමාධී භාවනාවෙන් අනුග්‍රහ කරන්න ඕන. විපස්සනා භාවනාවෙන් අනුග්‍රහ කරන්න ඕන.

ඉතින් මේ “අනුග්‍රහිතය” කියන තතිකරම පාලි වවනය අනුග්‍රහ කරනවා කියලා සිංහලට දානවා. අපි කාට හරි අනුග්‍රහ කරනවා කියන්නේ මේකයි. ලමයෙකුට ඉගෙනගන්න අනුග්‍රහ

කරනවා කියන්නේ උද්ධි උපකාර කරනවා, තනා වඩා ගන්නවා කියන එකයි. අන්න ඒ තනා වැඩිම සඳහා දෙවැන්නෙක් නැහැ. යම් කිසි කෙනෙකට දුනට බුදු පිහිටෙන්, බුදු සරණීන්, සම්මා දිවියිය ලැබේලා තියනවා නම් ඒ ලැබේවා සම්මා දිවියිය සඳහා නිතරෝම තමන් බලන්න ඕන තමන්ගේ ශිලය හැකි හැකි ප්‍රමාණයෙන් අධිශිල ශික්ෂාවකට පත් කරගන්න. ශිලය එන්න එන්නම ඉහළ මට්ටමකට පත් කරගන්න ඕන. එහෙම නැත්තම් ඒක තබත්තු වුණේ නැත්තම් එතන එතන මළකඩ කනවා. එතන එතන මෙට්ටූහි වෙනවා. එතන කඩා වැවෙනවා. එතකාට වේතෝ විමුක්තියට, ප්‍රයා විමුක්තියට යන්න තියන පාර ඇහිරෙනවා.

රෝගවල ඒක සුතයෙන් පැහැදිලි කරන්න ඕන. එදා සරවයුයන් වහන්සේ වැඩි ඉන්න කාලේ අධ්‍යාපන ක්‍රමය සඳහා තිබුණේ එකම ක්‍රමයයි. ගුවණය. බණ අහන එක. දන්න කෙනෙක් කියනවා, අනෙක් කට්ටිය අහන් ඉන්නවා. අද කාලේ ඒකට පොත් පත් තියනවා. විද්‍යුත් මාධ්‍ය ක්‍රම තියෙනවා. ඒ කොයි එකෙන් හරි අපි පොත් දැනුම ද්‍රව්‍යීන් ද්‍රව්‍ය දියුණු කරගන්න ඕන. රෝගවල සාකච්ඡා මාර්ගයෙන්, තමන් ඉස්සරහ ඉන්න කෙනෙක් හඳුනාගෙන සාකච්ඡා කරලා මෙක මෙහෙමයි කියලා ප්‍රශ්න අහල ප්‍රශ්න විවාරාත්මක වැඩි පිළිවෙළින් හිත නිතරෝම දියුණු කරගන්න ඕන. ඒ විදියට මූලික පසුබීම සකස් කරලා සමඟ හාවනාව, විදුගනා හාවනාව කරන්න ඕන. එතකාට තමයි මෙක තනා වඩාගන්න ප්‍රශ්න වෙන්නේ.

ඉතින් අද ද්‍රව්‍යසේ මෙක තමයි අපේ මූලික තේමාව. ඒ නිසා දේශනාවලියට ද්‍රව්‍යසේ මාතෘකාව වශයෙන් මම ඉස්සරහින් තියන්න හොඳයි කියලා හිතුවේ සම්මා දිවියියට අපි ශිලයෙන් අනුග්‍රහ කරන්නේ කොහොමද කියලා. සරවයුයන් වහන්සේ සම්මා දිවියි සහිත කෙනා ඒක මල් එල ගැනීම සඳහා අතු ඉති විහිදී වැඩිම සඳහා ශිලයෙන් අනුග්‍රහ කරන්න ඕනෙ කියලා අදහස් කෙරුවේ මොකක්ද කියන එක දේශනාවේ අද ද්‍රව්‍යසේ මාතෘකාව කරගෙන, අපි ඒක ඉස්සරහට කරගෙන යන්නයි හිතන්නේ.

සර්වයුයන් වහන්සේ ලෝකයට ඉදිරිපත් කරපු මේ විවරණ - දුකත්, ඒ දුකට හේතුවත්, ඒක නැති කිරීමත්, ලබන නිරෝධ මාරුගයන් කියන මේ වතුරාර්ය සත්‍යයේදී දුක පිළිබඳ පැහැදිලිම විවරණයක් කරපු එකම ගාස්තෘන් වහන්සේ සර්වයුයන් වහන්සේයි. අපිට ඒකත් එකක් ගළපලා සංසන්දනය කරන්න පුළුවන් බටහිර වින්තන. ඒ ඇත්තො දුක නැති කිරීම සහ සැප ලැබේම අතින් බැඳු බැල්මට අපිටත් වචා ඉස්සරහින් ඉන්නවා වගේ. තුළක් සැප ලබනවා. ඒ ඇත්තො මෙක මනුස්ස ලෝකේ, තිරසන් ලෝකේ, අපාය වගේ නම් එහේ දිව්‍ය ලෝකය වගේ කියල තමයි හිතන් ඉන්නේ. දැන් කට්ටියට රට යන්න හමුබ වෙනවා නම් එහෙම, ඒක නිවන් ලබනවාටත් එහා. මේ ලෝකක් ඉස්සර තිබූණ ආර්ය පර්යේෂණය නිවන් ලබන්න. දැන් තුළකදී එක ඒ තරමම සැප. නමුත් එකක පසු ගිය වසර 20-30 ඇස් කන් ඇරුගෙන ඉන්න කෙනාට තේරෙනවා මේ ලෝකේ තියන සැප මොකක්ද කියන එක. ඒ වගේම ආර්ථිකය කඩා වැටෙන විට ව්‍යසන විපත්ති එනකොට, ඒ පැත්තේ තියන තොරතුරුත් වසාගන්න බැරි තරමටම දැන් හෙළි වෙලා තියෙනවා. නමුත් දැන් ඇති වෙලා තියෙන්නා වූ බටහිර සහ පෙරදිග අතර සන්නිවේදනවලදී සාකච්ඡාවලදී සම්මත්තුණවලදී දුක පිළිබඳව බටහිර ලෝකේ දරන අදහස් සහ අපේ වගේ, ඉන්දියාව වගේ ආසියාකර ලෝකේ දරන අදහස් බලනකාට ඒ ඇත්තොත් හරියට හොයනවා මේ දුකේ සුල මුල හොයලා තවත් සැප ගන්න.

සර්වයුයන් වහන්සේ දුක පිළිබඳව දිල තියෙන විස්තරය ඉතාමත්ම ගැඹුරුයි. කොවිවරද කියනවා නම් උන්වහන්සේ පැහැදිලිව විස්තරයක් කරනවා - මේ දුක 100% ක් දැකගන්න පුළුවන් නම්, දැනගන්න පුළුවන් නම් ඒකමයි දුක ගෙවන් කරන කුමය. ඒක හරිම විෂ්ලවීය, හරිම රඩිකල්වාදී අදහසක්. මොකද ලෝකයා කරන්නේ දුකට බයේ පැන යන එක. කර අරින එකයි කරන්නේ. ඒ කරල ඉවර වෙලා සැප ඉල්ලන එක. අර මද්දම බණ්ඩයි ලොකු බණ්ඩයි මරන්න ඉදිරියට ගත්තාම ලොකු බණ්ඩා අඩා වැටුණා ගහලයා ඉදිරියට එනකොට. මද්දම බණ්ඩා කිව්වා අයියණ්ඩයේ බය

වෙන්න එපා. අපි ඇවිල්ලා ඇහැලේපොල පරම්පරාවේ. ඒ නිසා මේ වගේ වෙලාවක පස්සට ගියාත් අජ්පච්චිටත් හරි නැතු, උඩ හිටපන් මම පෙන්නන්නම මැරෙන හැඳි කියලා ගහලයා ලගට ගිහිල්ලා කිවිවා මම පන්සිල් පද පහ කිවිවට පස්සේ එක සැරේ කපපන් බෙල්ල කියලා. ඒ තරම එඩ්තරකමක් තිබුණා. මේක මගහැරලා වැඩක් නැහැ. පොඩ්ඩිකින් ලොකු බණ්ඩත් කපනවා. ඉතින් ඒ නිසා මද්දුම බණ්ඩා ජාතික විරයෝක් වුණා. ලොකු බණ්ඩා එහෙම ජාතික විරයෝක් වුණේ නැහැ. ඒ නිසා දුකෙදින් ඉදිරිපත් වෙලා ඒ දුකට මූහුණ දෙන්නේ නැතුව ඒ එන දුක්වලදින් වරු වුරු ගාන්න පටන්ගත්තොත් කෙදිරිගාන්න පටන්ගත්තොත් අපිට ගාකා පුතුයෝක් වෙන්න බැහැ. ඒ නිසා දුක භරහා යන්න ඕනෑ. එන එන දුකට මූහුණ දෙන්න ඕනෑ. ඒක රිකෙන් ටික යන්න ඕනෑ. රට පස්සේ මේ දුකට හේතු වෙන්නා බු ආසන්න හේතුව අපි බැලුවාත් මම හිතන්නේ මේ කටුරුත් වගේ දෙන්නවා.

සර්වයුයන් වහන්සේ කිවුම හේතුව වශයෙන් දක්වලා තියෙන්නේ තාෂ්ණාව, ආගාව. ආසන්න සතුරා ආගාව. ඇතින් ඉන්න සතුරා තමයි අවිද්‍යාව, තොදුනීම, මෝඩිකම. ඉතින් මේ දෙන්නත් එක්ක වැඩ කරනකාට මේගාල්ලා එක බල මූජ්‍යක් ඇතුළු නෙමෙයි වැඩ කරන්නේ. මේගාල්ලන්ට බල මූජ්‍ය රාජියක් තියෙනවා. බල මූජ්‍ය එකට එකට ගැලපෙන ප්‍රතිවිරැදෑ බල මූජ්‍ය මාර්ගයෙන් බේද දම්නකාට සර්වයුයන් වහන්සේ මේ කෙලෙස් බල මූජ්‍ය ප්‍රධාන වශයෙන් කුනකට කඩිලා පෙන්නවා, මේ වගේ සූත්‍රවලට සම්බන්ධ කරනකාට වීතික්කම කෙලෙස්, පරියුටියාන කෙලෙස් සහ අනුසය කෙලෙස් කියලා. ඒවා විකක් බරපතල වවන. නමුත් ඒක ස්වාමීන් වහන්සේලාට එව්වර ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මොකද පොත පත හදාරන නිසා.

අපේ හිතේ ඇතුළු තියෙන බීජ, කෙලෙස් බීජ යම් ප්‍රමාණයකට කණු කැපිලා වැවිලා එනකාට අපි කියනවා ඒකට අනුසය කෙලෙස් බවට පත් වුණයි කියලා. බුදියන් ඉන්න මිනිහෙක් නැගිටිවා වගේ. අනුසය කෙලෙස් කියන්නේ නිදිගත් කෙලෙස්.

පරියුවියාන කෙලෙස් කියන්නේ නිදිමත කඩල නැගිට්ට කෙලෙස්. නැත්තම කණු කැපීල පැල වෛව බිජ වගේ. රීට පස්සේ බිජ වැවෙනකාට ඒක අතු ඉති විහිදී වැවෙනවා වගේ, අර නැගිට්පූ මනුස්සයා එලියට ගිහිල්ලා මූණ කට සෝදගෙන ඇදුම් ඇදුගෙන තමන්ගේ රාජකාරියට ගිහිල්ලා රාජකාරිය කරන්නා වගේ මේ කෙලෙස් පාරට බැහැල වැඩ කරන වෙලාවක් එනවා. ඒ ඕජාව වැක්කෙරෙන වෙලාවක්. ඒකට කියනවා විතික්කම මට්ටම කියලා. ඒ වෙලාවේදී අපි සමාජයේ පවතින නීති කඩාගෙන හරි, බය ලැජ්ජාව නැතිව හරි, අපේ ආකාවල් ඉෂ්ට කරන්න යනවා. ආන්න ඒ විතික්කම මට්ටමේ කෙලෙස් නිසා සමාජයේ නිතරෝම ආරාවුල්. සමාජය නමැති ජල කද නිතරම තරංග මාලා නගිමින් පවතිනවා. ඒ වගේ විතික්කම කෙලෙස් බහුල සමාජයට අපි කියනවා සඳාවාරයකින් තොර බය ලැජ්ජා නැති බොහෝම කළබල සහිත සමාජයක් කියලා. ඒක සමාජයේ දේශයක් නොවෙයි. සමාජයේ ඉන්න ඒක එක්කෙනාගේ අඩුපාඩු.

ඉතින් ඒක නැති කිරීම සඳහා, විතික්කම කෙලෙස් නැති කිරීම සඳහා මූදු හාමුදුරුවෙනා දෙන බෙත තමයි සිල සික්ෂාව. කෙලෙස්වල තියෙන අන්තිම කළබලකාරයා, අන්තිම සීමාව ඉක්මවලා පැන ගිහිල්ලා කටයුතු කරනවට අපි කියනවා විතික්කම කෙලෙස් කියලා. අන්න ඒ විතික්කම කෙලෙස් නැති කරගන්න සරවයුයන් වහන්සේ දීල තියෙන බෙත තමයි සිල සික්ෂාව. එතකාට විතික්කම කෙලෙස් කියන එක පිළිබඳව දන්නේ නැති කෙනෙක්ගේ පැත්තෙන් තේරුම්ගත්තොත් සතුන් මැරීම, සෞරකම් කිරීම සහ කාම මිල්‍යාවාරය කියන කායික දුෂ්චරිත තුනක් තියනවා. වවනයෙන් තියෙනවා බොරු කීම, කේලාම් කීම, හිස් වවන, පරුෂ වවන කියන සතරක්. මත්පැන් පානය සමහර වෙලාවට වැවෙනවා. ආඹ්ව අටියමක ශිලයේදී තමන්ගේ ජ්වන රටාවත් වැවෙනවා. ඉතින් මෙන්න මේවායේදී සතෙක් මරනවා, හොරකම් කරනවා, කාම මිල්‍යාවාරය කරනවා කියන්නේ, හොඳට මතක තියාගන්න ඒවාට දෙවැන්නෙක් සම්බන්ධයි. කවදාවත් බැහැ සතෙක් මරලා

දෙවැන්නෙකුට, අඩුම ගානේ ඒ සතාටවත් නොදන්නා මරන්න බැහැ. භාරකමක් කරන්න බැහැ. භාරකම කියන්නේ අන් සතු වස්තුවක් වැරදි ලෙස ගැනීම. කාම මිල්‍යාවාරය කියන්නේ අන් සතු කාම වස්තුවක් සමග වැරදි ලෙස හැසිරීම. බොරු, කේලාම්, හිස් වචන, පරුෂ වචන හිතින් කරන්න බැහැ. ඒකට දෙවැන්නෙක් සම්බන්ධ වෙනවා.

ඒ නිසා විතික්කම කෙලේසයක් කියාත්මක වෙනකාට සමාජයට ඒකාන්තයෙන්ම දුගදක් හමනවා. සමාජයේ තරංග මාලාවක්, රැලි මාලාවක් තැගිනවා. ඉතින් එහෙම සමාජයක ඒවත් වෙනකාට මනුස්සයා තිරිසන් තත්ත්වයට පත් වෙනවා. එන්න එන්න පහත් නිව, පිසාව ප්‍රේත තත්ත්වයකට පත් වෙනවා. යම් සමාජයක් එහෙම දැනගෙන අනුන්ගේ ජීවිතවලට එහෙම ඇගිලි ගහන්න යන්න එපා, අනුන්ගේ වස්තුව වැරදි විදියට ගන්න එපා, අනුන්ගේ කාම වස්තු වැරදි විදියට පරිහරණය කරන්න එපා, මනුස්සයින්ට, බොරුවෙන්, පරුෂ වචනයෙන්, හිස් වචනයෙන්, කේලමෙන් කළකාලෝප්පම් කරන්න එපා, මත්පැන් පානයෙන් නරක වැඩ කරන්න එපා, ජීවන රටාවෙන් වැරදි වැඩ කරන්න එපා, අපි මෙහෙම නොකර ඉමු ක්විවොත් ඒ සමාජය ස්වභාවයෙන්ම දේවතා දේවතාවියන් බවට උසස් පුද්ගලයන් බවට පත් වෙනවා. ඒ නිසා අපි භාඥට මතක තියාගන්න ඕන මේ කුවරු මොන ජාති ක්වුවත් ලෝකේ ශිෂ්ටාවාරය මතින්න තියෙන එකම කුමය තමයි ශිලය. යම් කිසි කෙනෙක් දැන හෝ නොදැන ශිලය අඩුපාඩු නම් ඒකේ අතිවාරයයෙන්ම අශිෂ්ටකමක් තමයි පෙන්වන්නේ. දුස්සිලකමක් තමයි පෙන්වන්නේ. ඉතින් ඒ පුද්ගලයා ද්වල් මිගෙල් රේ දිනියෙල් තමයි. මිනිස්සුන්ට ජේන්න සිල්වත්කමක් ගත්තට, ඒ සිල්වත්තකම රෙකෙන්නේ නැහැ.

මූද හාමුදුරුවා සඳහන් කරල තියෙනවා එහෙම සිලයක් පොරොන්දු වෙලා, නැත්තම් ලෝකයට සිලවන්ත බවක් ප්‍රකාශ කළාට පස්සේ ඒක රක්කේ නැත්තම් එයාට හතර ආකාරයක බය

එනවා කියලා. ඒ හතර ආකාරයක බය නිසා ඒ පුද්ගලයන්ට ජීවිතය පුරාවටම, අද කාලයේ වෙනයෙන් කියනවා නම් අසහනය පවතිනවා, මානසික ආත්මය පවතිනවා. ඒ මත්ස්සයට තව පරිසර දූෂණයක් සිද්ධ වෙනවා. ඒ මත්ස්සයගේ සිත දූෂ්‍යය. ඒ හතර ආකාර බය ගැන කළුපනා කරලා බලනකාට ලෝකයේ තියෙන්නා වූ, නැත්තම් අද කාලයේ අග නගරවල, රාජධානිවල තියෙන්නා වූ තරුණ පිරිස්වලට ඇති අධ්‍යාපනය පිළිබඳ නොදුම උත්තරයක් හමුව වෙනවා.

ඒකේදී කියනවා යම් කිසි කෙනෙක් සතුන් මරනවා, සෞරකම් කරනවා, කාම මිච්චාවාර ගැන නොතකා කටයුතු කරනවා නම්, බොරු කේලම හිස් වවන පරුෂ වවන කියන විෂ දුශ්චරිත ගැන නොතකා කටයුතු කරනවා නම්, මත්පැන් පානය, වැරදි ජීවන රටාව වගේ තියෙනවා නම්, ඒ කෙනාට අත්තානුවාදය කියලා බයක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ මත්ස්සය කාට නොරෙන් වැඩ කළත් තමන්ගේ හිත දන්නව නම් අන්ධකාරයට යන්න බය වෙනවා. වයසට යනකාට බය වෙනවා. ලෙඩි වෙන්න බයයි. මරණ ඇදට බයයි. මොකද ඒ වෙළාවේදී තති වෙනවා, කොටු වෙනවා. ඒ වෙළාවේදී මය කවුරුත් අපිව අතැරුල දානවා. ලෙඩි වෙනකාට, මරණයේදී අකැමති වූණත් කරන්න දෙයක් නැහැ. අන්ධකාරයේදී තති වෙනවා. ඉතින් එහෙම කට්ටිය අත්තානුවාදී බය නිසා ආත්මය තමන්ට දෙස් දෙනවා. තතියම ඉන්න බැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට බණක් භාවනාවක් කරන්න ගියත් ඇස් දෙක වහන්නවත් බැහැ. සිලය නැත්තම් ඒකම තිශේෂනසුලයි.

යම් කිසි කෙනෙකුට සිලය පිළිබඳ ගක්තියක්, ආච්මිලරයක් තියනවා නම්, කවුරු තමන්ට නැති වූණත් ඒ සිලයේ ආරක්ෂාව තියෙනවා. ධමෙමා භවේ රක්ඩි - ධමෙවාරී කියලා ධර්මපාල ජාතකයේදී කථා කරලා තියෙන්නේ. ධර්මපාල ජාතකයේදී දිසාපාමොක් ආවාර්යතුමාට ප්‍රංශ ධර්මපාල කුමාරයා කියනවා කවදාවත් අපේ පවුලේ එක් කෙනෙක් අවුරුදු 120 සම්පූර්ණ වෙන්නේ

නැතිව මැරෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ ආචාරයටයාට - දැන් කාලේ කියනවා තම මහාචාර්ය දිසාපාමොක්ට පිළිගන්නවත් බැහැ. ඒක නිසා මෙක බලන්න එඟ කටු විකක් අරගෙන දරුවා මැරුණා, මෙන්න මෙහෙමයි මේ පෙන්වන්න ආවේ කියලා දෙමාපියන්ට පෙන්නන්නට ආචාර පස්සේ දෙමාපියා හිනා වෙනවා බඩාගෙන. මෙව්ව මේ කොහොද යන එඟ කටු. අපේ දරුවා මැරෙන්න බැහැ කියලා. ඇහුවම රට පස්සේ කියනවා, මොකද අපේ පරම්පාවේ කවදාවත් එහෙම සතුන් මැරිමක් නැහැ. ඒ නිසා අපේ දරු පරම්පරාවේ අම්මලගේ කුසට පිළිසිදගන්නේ දිරසායුෂ තියෙන දරුවන් තමයි. අපි අනුත්ගේ වස්තු සොරකම් කරන්නේ නැහැ. ඒ නිසා අපිට එහෙම බයක් නැහැ ජීවත් වෙන්න. අපේ කාම මිල්‍යාචාරයක් නැහැ අපේ මේ මනුස්සකම තුළ. ඒ නිසා අපිට ඒ පැත්තෙන් ආයුෂ පිරිහිමිකුත් නැහැ. බොරුව, කේලම, හිස් වවන, පරුෂ වවන අපි ලග නැහැ. ඒ තරම්ම මෙකෙ ගක්තියක් තියෙනවා. ඉතින් ඒක දන්නේ නැති වූණොත් වෙන්නේ මොකක්ද? නොමැරුණා වූණත් මලා හා සමාන බයක් ඇති වෙනවා. ඒකට කියනවා අත්තානුවාද හය කියලා. දැන් ලෝකයේ පුගදෙනොක් හැන්දී වෙනකාට බොන්නේ මොකටෙයි? එහෙම නැත්තම බිඛ්, සුරුටටු කටේ ගහගෙන නටන්නේ මොකටෙයි? හිත තනි වෙනවාට බයයි. මොනවා හරි දේකට හිත පිට පැත්තට දානන්නවා. ඇතුළට එනකාට අත්තානුවාද හය, අර කරපු අපරාධ සිහි වෙනවා. මම මේ අපරාධකාරයින්ට ගල් ගහන්න කරා කරනවා නොමයි. මේ සිද්ධ වෙන දේ.

බුදු හාමුදුරුවා කියනවා අත්තානුවාද හය නැති වූණත් යම් කිසි කෙනෙක් සමාජ වාරිතු නොසලකා සිරිත් විරිත් නොසලකා දිගින් දිගටම දිගින් දිගටම වැරදි කරනවා නම් පරානුවාද හයට ලක් වෙනවා. රට්ටු බනිනවා, හැදිව්ව ගෙදර නැහැදිව්ව එකා කියලා. මෙව්වර ලස්සනට ජ්වත් වෙන්න පුළුවන්කම තියේදී මෙන්න මේ වගේ පාහර වැඩි කරනවයි කියලා රට්ටු බනින්න හඳුනකාට ඒකත්

ඉතින් රික කාලයක් ඉවසගෙන හිටියට අන්තිමට ඒක මහා හිසේ කැක්කුමක් වෙනවා. රටුව කැමති වෙන්නේ නැංශම පුළුවන්කමක් තියෙදී ගිෂ්ට වෙන්නේ නැතිව අභිජ්ට වෙනවට. මේ දෙවන බය.

තුන්වෙනි එකට කියනවා දැන්ච හය කියලා. දැන්ච හය යනු රටේ පවතින්නා වූ නීති පද්ධතියට අනුව කවද හරි කොහොම හරි කොටු වෙනවා. කොටු වෙවිව දැවසේ හිරේ විලංගුවේ වැශෙනවා. එතකොටත් හිරේ විලංගුවේ වැශෙන්න ඉන්න මිනිහා පොලිස්කාරයා දකිනකාටත් බයයි. හිරේ විලංගුවේ වැශෙන්නම ඔහා නැහැ. බයෝමයි ජ්වත් වෙන්නේ. ඒ නිසා ඒ මනුස්සයාට උයාගත්ත බත කන්න බැහැ. බයේ ජ්වත් වෙනවා. ඉතින් සරවඡුයන් වහන්සේ මේ විදියට මෙලොව වශයෙන් ලැබෙන හය තුනක් ගැන විස්තර කරනවා. අන්තානුවාද හය, පරානුවාද හය, දැන්ච හය. අපි හිතමු දැන් කාලේ පාඨ ගහලා බෙරෙන්න පුළුවන් කියලා. තමන්ටත් බිල බෙරෙන්න පුළුවන්. එහෙම නැත්තම් මොකක් හරි දේකින් හිත කොලොප්පම් කරගෙන ජ්වත් වෙනවා. අනුන්වත් ගාස්තුවක් දෙනවා පත්තරවල දාන්න කියලා මම බොහෝම ගිෂ්ටවන්තයෙක් කියලා. ඔහා පත්තරයක් සල්ලිවලට යටයි. ඔහා කැත වරිතයක් ලස්සනට අන්දවන්න පුළුවන් ජන මාධ්‍යයෙන්. ඒකත් සල්ලිවලට ගන්න පුළුවන්. දැන්ච හය පුළුවන් අගු විනිශ්චයකාරයාට හරි කමක් නැංශයක් හරි දීලා තේප් කරන්න පුළුවන්. අද කරන්න බැරි දෙයක් නැහැ සල්ලිවලට.

නමුත් අවසානයේ දුර්ගති හය කියලා එකක් තියෙනවා. මරණීන් මත්තෙන කන්දෙන් පහළට ඔවුන් පහළට, කඳ උච්ච තියාගෙන ඇදු වැශෙන්නා සේ නිරාගත වෙනවා. අපාගත වෙනවා. ඒක වෙන මොනම තාලයකින්වත් ගෙවන්න බැහැ. ඒ නිසා දුස්සීල වෙන්න වෙන්න මේ හතරින් ගැලවෙන්න බැ.

සරවඡුයන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඒ බව දුනාගෙන තමන් ආත්ම වංචා කරන්නේ නැතිව තමන් රකිය යුතු හිලය පිළිවෙළට රකිනවා නම් අන්තානුවාද හයක් නැති නිසා ඒ

මනුස්සයාට සහාවකට හය නැතිව යන්න පූජාවන්. බුහ්ම මණ්ඩලයකට, දේව මණ්ඩලයකට, ගුමණ මණ්ඩලයකට, රාජ සහාවකට, උගෙන් අතරට. කිසිම ද්වසක පැකිලෙන්න දෙයක් නැහැ. ඒ නිසා ඔහු සම්මුඛ පරීක්ෂණයකට, ඔහු තැනකට යන්න සිල්වන්තයාට බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා අපේ දරුවන්ට අපේ දෙවැනි පරම්පරාවට අපි ප්‍රාවක් අරන් දෙන්න ඔහු භැංශපෙන්නේ නැතිව ගැටෙන්නේ නැතිව ඉස්සරහට යන්න ප්‍රාවක් අරන් දෙන්න ඔහු ඔහු අපේ දෙන්න ඔහු එතකෙට අත්තානුවාද හයක් නැති වෙනවා. අපි මේ තුන්වෙනි ලෝකේ රටවල්, අපි හිගන ජාතියක් කියන හරුප මිවා ඔක්කොම සුද්ධා අපිට කියාපු අපිට අපේ ශිෂ්ටාචාරයට අත තියන්න බැහැ. අපි හැමදාම සදාචාරයක් ඇතිව හැඳිවිව ජාතියක්.

ර්ගාවට තමයි පරානුවාද හය. නැත්තම් අපිට කවදාවත් මේ හැඳිවිව ගෙදර නැහැදිවිව එකයි කියලා බැඳුම් අහන්න වෙන්නේ නැහැ. නැහැදිවිව ගෙදර ව්‍යුණත් ඕකා හැඳිවිව එකයි කියලා කියාවි. ඒ මිනිස්සු සලකයි. මිනිස්සු සලකන එක ඒ සිල්වන්තයා මැරිල ගියත් උන්දුගේ දුරුවන්ට සලකනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ උන්වහන්සේලා ඇති කරපු කිරීති නාමය නිසා එළියට ගියත් නිස්සරණ වනයේ කියලා කිවිවාත් අඩියක් පස්සට තියලා තමයි කඩා කරන්නේ. අපේ බොහෝම, බොහෝමන්ම සිල්වන්තයි කියලා. මැතකදී අපවත් වෙවිව බේමානන්ද ස්වාමීන් වහන්සේ කියනවා, මං වගේ කෙනෙක් (උන්වහන්සේටත් එතකෙට අවුරුදු 90 ක් වෙලා) සිල් පදයක් කැඩුවාත් ලෝකය කියනවා කවදාවත් ස්වාමීන් වහන්සේ නම් සිල් පදයක් කඩන්නේ නෑ කියලා. මොකද ලෝකයා මේ තරම් මිතු ස්වරුපයක් මවලා තියනවා, අපි පණ නැසුණත් සිල් පද කඩන්නේ නැහැ කියලා. ඒ නිසා උන්වහන්සේගේ පිටුපස යන අපටත් පාරට බැස්සට පස්සේ කවිරුත් අවිශ්චාස

කරන්නේ නැහැ. ඇත්තටම අපි පවි කළත් සිල් පද කැඩුවත් විශ්වාස කරන්නේ නැහැ කටුරුවත්. ඒ තරම් දෙවැනි පරම්පරාව කුන්වැනි පරම්පරාව දක්වාත් මේ ගණ රාවය.

ඒ වගේම දණ්ඩ හයකට ගියත් කරලා තියෙන්නේ පළවෙනි වැරද්ද තම උසාවිය වුණත් නිදහසක් දෙනවා. මේක අත්වැරද්දක් වෙන්න ඇති, හඳුසි කෝපයක් නිසා වෙන්න ඇති කියලා පළවෙනි වතාවට හරි නිවාඩු දෙනවා.

අත්තිමට - පුගදෙනෙක් කියවලා ඇති නේ දේවදුත සූත්‍රය. යම ලෝකට ගියාට පස්සේ යම ර්ජ්පුරුවා අහනවයි කියනවා ඇයි මේ ලෝකට ආවෙ කියලා. එතකොට උනත් යම ර්ජ්පුරුවා අහනවලු උමට ගිය ආත්මේ පින් කරපු නිසා මනුස්ස ආත්මයක් ඉල්ලුවා, දුන්නා. උමට බුද්ධේත්පාද කාලයක් ඉල්ලුවා, දුන්නා. අතපය හයිය හක්තිය තියෙන අංග පුලාවක් සහිතව ඉල්ලුවා, දුන්නා. ධර්මය ඉල්ලුවා, දුන්නා, කල්‍යාණ මිතුයේ ඉල්ලුවා, දුන්නා. පැවිද්ද ඉල්ලුවා, දුන්නා. දුන් මොකටද මෙහේ ආවෙ කියලා අහනවා. වැරදිලා හරි අපායේ යන්න වුණෙනත් ඉතින් ගියාට පස්සේ වෙවිලනවලු. යම ර්ජ්පුරුවා ර්ව පස්සේ අහනවලු ඉන්න කාලේ මනුස්ස ජ්විත ගත කරන කාලේ යම් දානයක් දිලා, යම් සිලයක් රකලා පින් කරලා තියෙන අවස්ථාවක් මතක් වෙන්නේ නැද්ද කියලා.

ඉතින් කාට හරි හොඳට සිහිපත් කරන්න පුළුවන් නම් මම අනේ අනුන්ගේ බඩින්න නිවලා තියෙනවා. අනුන්ට මරන්න තියෙන සත්ත්‍ර නිදහස් කරලා තියෙනවා. සොරකම් කරන්න අවස්ථාව තිබිලත් මම සොරකම් නොකර ඉදාලා තියෙනවා. අනන්ත කාම මිර්යාවාරය කරන්න පුළුවන්කම තියෙදී මම නොකර ඉදාලා තියෙනවා කියලා. එතකොට ප්‍රතිබල සහිතව කියන්න පුළුවන්ල යම ර්ජ්පුරුවන් එක්ක මේ වැඩිට මම පවි කළාට ජ්විතේදී මම මේ පින්කම් කරලා තියෙනවා. එතකොට කියනවලු, මේ අත්තිම අවස්ථාව. දුන් මේ පිනෙන් කරුණාකරලා දිවා ලෝකට ගිහිල්ලා ආයේ මෙහෙට නොඟන්න කටයුතු කරන්නෙයි කියලා. ඒ නිසා යම්

ප්‍රමාණෙකට සිල් රකුපු කෙනාට යම රජ්‍යරුවා පවා අනුකම්පා කරනවා. එහෙම තැති වූණොත් යමපල්ලන්ට කරා කරලා කියනවලු මට කරන්න දෙයක් නැහැ මම ඉල්ලපු දේ දින්නා. දිපු දේ සවුත්තු කරගන්න නම් යමපල්ලන්ට බාරයි.

මම අනුව සිල්වතාට හරි පුදුමාකාර දෙයක් කියනවා. ඒ නිසා ඒ හතරාකාර බය කල්පනා කරලා වීතික්කම කෙලෙස් කියන කාය දුෂ්චරිත වලී දුෂ්චරිත රික වග බලාගත්ත එක වෙන කාගෙවත් වැඩික් නොවේ. තමතමන්ට දිල තියෙන එකක්. ඒක කරගන්න බැරි නම් සම්මා දිවිධිය කවදාවත් ඉදිරියට යන්නේ නැහැ. ඒ සම්මා දිවිධිය උප්පැන්න සහතිකේට සීමා වෙවිව සම්මා දිවිධියක් වෙනවා. ඒ නිසා තමන් සම්මා දිවිධිය කියාගත්තට වැඩි යන්නේ වෙන පැත්තකට. ඒ කියන්නේ වීතික්කම කෙලෙස්වලින් අර ඉස්සෙල්ලාම කිවිව වගේ තමන්ගේ හඳුය සාක්ෂිය දැනගත්තම දෙවැනි එක එනකාට අල්ලපු ගෙදර දැනගන්නවා. තුන්වෙනි එක එනකාට රටේ නීතියට අනු වෙනවා. රළුගට අපාගත වෙනවා.

ඉතින් එක නිසා නිතරෝම මතක තියාගන්න ඕන - ගාසනය හොඳින් තේරුමිගන්නකාට ආගම කියන දේයි ධර්මය කියන දේයි අතර තියෙන වෙනස පොඩිඩික් තේරුමිගන්න ඕන. ආගම අපිට හරියට කියනවා පින්කම් කරන්න කියලා. ධර්මය කියන්නේ පවිකම් නොකරන්න කියලා විතරයි. පින්කමක් ගැන ධර්මයේ නැහැ. උදෙනු ප්‍රශ්නයක් අහල තිබුණා පින මොකක්ද කුසලය මොකක්ද කියලා. පොඩි ලමයි නළවන්න වගේ තනේ කිරී නැති වෙනකාට රබර සූප්පු දිලා තළවනවා වගේ පවි නොකරන්න කරන උපමාවක් තමයි පින් කරගන්න කියන්නේ. පවි නොකර සිටීමට කරන උපමාවක්. නමුත් ගෙදර සිටියෙන් විශේෂ පින්කමක් නොකළත් ශිලය ආරක්ෂා කරන තරමට පවි නොකිරීමට “සබා පාපසස අකරණ.” කියන එක හිතට ගත්ත කෙනාට බුද්ධරජාණන් වහන්සේ සඳහන් කරනවා අප්පමෙයා වූ කුසලයක් සිද්ධ වෙනවා කියලා. උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා “අරියසස විනයේ අගෙදානං මහාදානං යදිදං පානාතිපාතො” ආර්යයන් වහන්සේලාගේ විනයෙහි ඉතාමත්ම

ලොකු දානය තමයි මහා දානය තමයි සතුන් නොමරා සිටීම. ඒ කියන්නේ අහය දීම. “අරියස්ස විනය මහාදානං අගගදානං යැදිදා අදිනතාදානං” අදිනතාදානා වේරමණි - අන් සතු දේ ගන්නෙන නැති එක පුරාක් දන් දෙනවට වැඩිය හොඳයි. ඒ වගේම අන් සතු කාම වස්තුන්ට ආරක්ෂාව සපයන එක ඔය තිකන් අඩහැර පාන පුරාතේරුවට වැඩිය බොහෝම හොඳයි.

ඒ නිසා යම් කිසි කෙනෙක් ගිලයේ වටිනාකම තේරුම් අරගෙන පවත් වැළකීම ගිෂ්ටාවාරය කියලා තේරුම් කරගත්තොත්, පවත් වැළකීම ආරය තත්ත්වයට උසස් වීමක් ලෙස තේරුම් කරගත්තොත් පවත් වැළකීම අපිට සමාජයට දෙන්න පුළුවන් ලොකුම ලොකු දයාදය කියලා තේරුම් අරගත්තොත්, ඒ මනුස්සයාට කියන්න පුළුවන් හික්මිව මනුස්සයෙක් කියලා. ඉතින් සර්වයුදයන් වහන්සේ සඳහන් කරනවා ආන්න එහෙම ලැබේවිව සම්මා ද්‍රිධිය ගිලයකින් අනුග්‍රහ නොකළාත් ඒක කවදාවත් වෙතෝ විමුක්තිය පස්ද්‍රූහා විමුක්තිය කියන්නා වූ නිවන් දොරටු දෙකට යොමු වෙන්නෙන නැහැ.

ඒ වෙනුවට පුද්මාකාර සංකීරණතා සංකරතා ජීවිතයට එන්න පටන් අරගන්නවා. ප්‍රධාන එකක් තමයි - මං මගේ ජීවිතයේ අවුරුදු 29 ක්ම පස් පවි සේරම කඩල තියෙනවා. දස අකුසල් හොය හොය කඩල තියෙනවා පැවිදි වෙන්න ඉස්සෙල්ලා. රට පස්සේ දුන් ආයෙන් අවුරුදු තිස්ගානක් ගත වෙලා තියෙනවා මේක නොකර ඉදළා. රට පස්ස සිල්වතුන්ට සම්බන්ධ වෙලා පවි නොකරන්න පටන්ගත්ත තැන ඉදළා පුද්මාකාර විදියට කළුණ මිතු ආගුය ලැබෙන්න පටන්ගත්තනවා. හොරෙන් හරි කමක් නෑ එලිපිට හරි කමක් නෑ පවු කරන්න කරන්න ඇදෙන්නෙන අසුවියටම තමයි. ඇදෙන්නෙම අසත්පුරුෂයන්ට තමයි. අපන්චිතයන්ට තමයි. අමනෝද්‍යයන්ට තමයි. එක අපි හිතල කරන දෙයක් නොමේ. ඕන තැනකට හියන් තමන් ගිලය අධිෂ්ථාන කරගෙන කරනවා නම් ආකර්ෂණය යන්නෙන අනිවාරයයෙන්ම තමන්ට වඩා ගිලවන්තයෙකුට තමයි. තමන් එහෙම නැතිව හිතේ කුකුස් ගතියෙන් යනවා නම් හිත ඇදිල යන්නේම තමන්ට වැඩිය පහත් කෙනෙකුට තමයි.

ඒ නිසා මේ ලැබේව්ව වටිනා මතුස්ස ජ්විතයෙන් ඉදිරියට යන්න ඕන නම් නිතරෝම කල්පනා කරන්න ඕන අපිට 100% ක් සිල්වන්ත වෙන්නත් බැහැ. 100% ක් කවුරුත් දුස්සීලත් තැහැ. අපි ඔක්කොම ඉන්නේ එකම බෝටුවෙට්. නැම කෙනෙක්ම තේරුමිගන්න ඕන මෙතන ශිලය කියන එකෙන් අදහස් කරන්නේ අධිකිල ශික්ෂාව. ර්යෙට තිබූණට වැඩිය ඇද සිල්වන්ත වීම. එන්න එන්න පට් තද කරගන්න ඕන. ඒක මේ කාටවත් බයේ කරන දෙයක්වත් අදාශාමාන දෙවියෙකුට බයේ කරන්න ඕන දෙයක්වත් හෝ කාටවත් බයේ රජ්පුරුවා දඩ ගහයි කියලා කරන දෙයක්වත් නෙමෙයි. “සමාදාය සික්කති....” සර්වයුද්‍යයන් වහන්සේ සඳහන් කරන්නේ සිල්පද ඉල්ලගෙන රකින්නයි කියලා තියෙන්නේ. අනෙක් නැම ආගමකටම තියෙනවා පද. ඒ සියල්ලටම කියන්නේ Commandments කියලා. එවිට කියන්නේ පනත්. අණක් සහිත පනත්. බුදු භාමුදුරුවා දිල තියෙන්නේ කිසිම අණක් නොමැති ශික්ෂා පද. පුළුවන් නම් රකපන්. රක්කොත් මේ ආනිසංසය තියෙනවා. හොරෙන් හරි කමක් නැ ඉල්ලගෙන හරි කමක් නැ. නොරක්කොත් මෙන්න ආදීනව තියෙනවා. බුදු භාමුදුරුවා ලැයිස්තුවක නම ලියාගෙන දෙන දූෂුවමක් නෙමෙයි. කම්ම නියාමානුකූලව විත්ත නියාමානුකූලව සිදු වන දෙයක්.

ඉතින් ඒක අහන්න ඕන. සලකා බලන්න ඕන. තේරෙන්න ඕන. තේරිලා ටික ටික සිලයෙන් ඉස්සරහට යනවා නම් අපි අර කියපු විදිහට පාප මිතුයන්ගෙන් වෙන් වෙලා තමන්ට වැඩිය හොඳ කලුෂාණ මිතුයන් අතරට පත් වෙන අතරම, තමන්ට පුළුවන් තරම් ඉතාම ආසාවෙන් බලාපොරොත්තු වෙන හිතේ විපිළිසර ගතිය නැතිකම, අවිප්පටිසාරය කියන එක ඉබේ එන්න පටන්ගන්නවා. “අවිප්පටිසාරත්තාය බො ආනඟ - කුසලානී සිලානී” කියලා සර්වයුද්‍යන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. කුසල වූ සිලයක් ද්වසින් ද්වස පිරිසිදු වන සිලයක්, නැති නම් හිතේ විපිළිසරකම කියන එක, දෙකට දෙනැවර වෙවිව හිත කවදාවත් වළක්වන්න බැහැ. ඒ නිසා අපිට එවැනි සිතක් තමයි මේ දුක දෙන්තේ. එවැනි සිතක්

තමයි අපිට සැක සංකා උපද්‍රවන්නේ. එවැනි සිතක් තමයි අපිට අතීතාවර්ශනය අනුව පශ්චත්තාපය උපද්‍රවන්නේ. අතාගත පටිකංඛනය අනුව සිත සලන්නේ.

අන්න එහෙම නැතිව මෙන්න මේක තැන්පත් වෙන්න ඕන ගතියක් ඇති වෙන්න නම්, නිතරෝම කුසල සීලයක් මත ඉදිගෙන තමයි ඒ වගේ සමාධි ගිස්සාවට, නැත්තම් මේ සූත්‍රයෙහි තියන සමාධි අනුග්‍රහිතයට යන්න ඕනෑ. ඒ සඳහා සීලයෙහි තියනවා පුදුමාකාර ගැමීමක්. නැත්තම් අපි කියනවා ගිලය ආසන්න කාරණාව වෙනවා සමාධි හිතකට තැන්පත් බවක් ඇති වෙන්න. ඒ නිසා අපි එක් කෙනෙක්වත් හිතන්න නරකයි අපි අලුත්වැඩියා කරගන්න බැරි තරම් දුස්සීලයා කියලා. ඒ වගේම අපි එක්කෙනෙක්වත් හිතන්න නරකයි 100% ක් දුන් සීලයෙන් අංග සම්පූර්ණය කියලා. ඒ දෙකම ඉතා හායානක අන්ත දෙකක්. අපි ඉන්නේ අතරමද. ඒ නිසා එක් එක් කෙනෙකුට වගකීමක් එනවා, විශේෂයෙන්ම බණ හාවනා කරන අයට වැඩි වගකීමක් එනවා. මෙව්වර ඇප කැප වෙලා වැඩි කරනකාට එකට අදාළ පරිසරය සකස් කර දෙන්න ඕන.

අපි කියනවා විතික්කම කෙලෙස්වලට උදුල්ලෙන් අදින්න පුළුවන් තරම් කක්කා ගොඩක් කියලා. මධ ගොඩක් කියලා. ඒ උදුල්ලෙන් අදින්න පුළුවන් කක්ක ගොඩ කන් හැන්දෙන් අයින් කරන්න යන්න එපා. එක වෙන්නේ නැහැ. කන් හැන්දෙන් අයින් කරන්න පුළුවන් වෙන්නේ උදුල්ලෙන් අයින් කරන්න පුළුවන් හරිය සුද්ධ කළාට පස්සේ. එහෙම නැත්තම් අපි කියනවා ලි බුවුවක් හදනකාට ලි බුවුව හරියට බොරදම දාලා කපලා පුවුව හෝ ඇද හෝ හදන්නේ නැතිව කැටයම් කපන්න එපා. කැටයම් කපන්න ඉස්සෙල්ලා පුවුව හෝ ඇද සම බර, සමමිතික වෙන්න ඕන. උනාට පස්සෙයි කැටයම් කොටන්නේ. ජීවිතයට සමාධියක්, ප්‍රශ්‍රාවක් ගන්න නම්, සැකිල්ල ලස්සනට තියෙන්න ඕන. ඒ සැකිල්ල හරියට හදාගන්නේ නැතිව නිකම කැටයම් කපලා එකට වැළි කඩදාසි අල්ලලා පොලිෂ කළාට වටිනාකමක් එන්නේ නැහැ. ඒ නිසා හැම කෙනෙකුටම වටිනාකමක් තියනවා තමන් ඉන්න තැනින් ඉස්සරහට යන්න පරි තද කරගන්න. ඉස්සරහට යමින් ගිලය හදාගන්න. එක

කරන්න පුළුවන්, මේ ජීවිතය ඇතුළතදීම තමන්ගේ වරිතය වෙනස් කරන්න පුළුවන් එකම ජීවිතය මනුස්ස ජීවිතයයි. අනෙක් සැම සතෙක්ම සහභාසයට යටයි. උපාසක බලල්ලු කියලා කියනවා. මියා දෙන්න දෙන්න අල්ලන්න ඕනි වෙව්වහම බලල්ලු සිල් ගන්නවා කියලා. ඒවා නිකං උපමා කරා විතරයි. දැන් සෞයාගෙන තියෙන්නෙ ඇමෙරිකාවේදී මනුස්ස මොලේ, එහෙම නැත්තම් තරක මනස වැඩි කරන මොලේ ජ්‍යෙර වෙච්ච එකක් නෙමේ. ඕන වෙලාවක වෙනස් කරගන්න පුළුවන් එකක්.

ඒ වෙනස් කිරීම සඳහා සර්වයුයන් වහන්සේ කුම තුනක් පෙන්තුම් කරනවා. එකක් තමයි සිල ශික්ෂාවට පත් වෙන්න වෙන්න මොලේ තියෙන හැකියාවල්, බාරණ ගක්තිය, නිරමාණකිලිත්වය පුදුමාකාර විධියට වැඩ්ඛිනවා. ඒක නිසා වැඩි වැඩියෙන් ඒක සකස් කරගන්න ඕන, සකස් කරගත යුතුයි කියන හැඟීම තියෙන්නෙ සම්මා දිවිධිකයාට විතරයි. මිල්‍යා දාෂ්ටේකයා හිතන්නෙ දෙවියන් වහන්සේගේ තීන්දුව අවසාන තීන්දුව, මෙක අපට වෙනස් කරන්න බැහැ කියලා. නැත්තම් සමහර බෙංද්ධයා හිතාගෙන ඉන්නවා මෙය නියතගතිකවාදය. කරමානුරුපව මෙක අපට වෙනස් කරන්න බැහැ කියලා. සර්වයුයන් වහන්සේ නියතගතිකයට යන්න දෙන්නෙන් නැහැ. රූප්‍රව නිරමාණවාදයට යන්න දෙන්නෙන් නැහැ. අහේතුකවාදයට යන්න දෙන්නෙන් නැහැ. උන්වහන්සේ කියනවා කාටත් හැකියාව තියනවා වික වික සිලය මෙහෙම දියුණු කරගන්න. නැත්තම් වීතික්කම කෙලෙස් දුරු කරගෙන කරගෙන යනාකාට, කරන ප්‍රමාණයට සාපේශ්සකට එතන ආනිසංස තියෙනවා.

ඒ නිසා දායකයන්ට කරා කරනවා නම් කියන්න තියෙන්නේ සිල ශික්ෂාවෙන්ම ලැබෙන්නෙ නැහැ. ඒක හිතන්න එපා. දානය දිල ඉවර වෙලා සිල්වතුන් දැකලා සිල්වතුන්ට දානය දුන්නට පස්සේ තමන් ඉවෙම තල්ලු වෙනවා ගෙදරදාරේ ඉන්නවට වැඩිය අල්ත්, වඩා හොඳ පින්කම්වලට අවස්ථාවක් වෙතට. රෑට පස්සේ සිලයට ගොඩ උනයි කියලා හිතමු. නිත්‍ය පන්සිල් හෝ පෝය අවසිල් රෙකලා, එහෙම නැත්තම් මේ අපි ඉස්සරහ ඉන්න ස්වාමීන් වහන්සේලා වගේ

ගාසනගත වෙලා එන්න එන්න සිලය රකිනකාට ඒ ඒ සමාන ප්‍රමාණයට ඒ ඒ ආනිංස ලැබෙනවා මිස මේක හොර මැර කරලා ගන්න දෙයක් නැහැ. මේක වින්ත නියාමයට අනුව තමයි වැඩි කරන්නේ.

නමුත් කවදාවත් සිලය කොච්චිර උත්කාශ්ටව රක්කත් සමාධී ආනිංස ලැබෙන්නේ නැහැ. ඒ සඳහා වෙනම ප්‍රයත්තයක් කරන්න යින. ඒ නිසා ශිල ගිස්කාව මෙහෙමයි, සමාධී ගිස්කාව මෙහෙමයි, ඒකට ආනිංස මෙහෙමයි කියලා මේ බණෝදි විස්තර කරලා දෙන්නේ. ඒ නිසා කරන කරන ප්‍රමාණයේ හැරියට ආනිංස ලැබෙනවා. මේ ආනිංසවල තියෙනවා එකකට එකක් තුළු දෙන ගතියක්. දන් දෙනවා වෙනුවට හොරකම් කරන එක්කෙනාට සිල් රකින්න තියන අවස්ථාව අඩුයි. සිල්වතුන් දැකින්න තියෙන අවස්ථාව අඩුයි. හොරකම් කිරීම පැත්තකට දාලා අනුන්ගේ සැප දුක සලකා දානයක් දෙන්න හදන මතුස්සයාට තමන්ගේ සිලය ගැන හැඟීමක් ඇති වෙනවා. සිල්වතුන් දැකින්නත් හම්බ වෙනවා. සිලය පිළිබඳ බණ අහන්නත් හම්බ වෙනවා. ඒ කට්ටිය අල්ලාගෙන ඊළගට ගොඩ වෙනවා. එන්න එන්න දියුණු කරගෙන ගියාට පස්සේ තමයි එකිනෙකට සාපේශකට කරමය සහ කරම තියාම වැඩි කරන්න පටන් අරගන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් නොයක්ක සිලයක් රකිමින් නැත්තම් අධිසිලයක් බවට පත් කරමින් පත් කරමින් පත් කරමින් යනවා නම්, හැමදාම තමන් ර්යෙ කරගන්න බැරුව අද රකගත් සිලය නිසා හිතට පුද්මාකාර ගක්තියක් එන්න පටන් අරගන්නවා. අපි කියන්නේ ගාසන සම්පත්තිකර ගක්ති කියලා. නැත්තම් පිරිව්ව ගතියක් එන්න පටන් අරගන්නවා. ඒක නිකං බඩ පුරා කාල ඇති කරගත්ත පිරිව්ව ගතිය නෙමෙයි. ඇස් දෙක පුරා ලස්සන විතු දැකලා පිරිව්ව ගතිය නෙමෙයි. ඒ සියල්ලන්ගෙන්ම තොර වූ ප්‍රිතියක් එන්න පටන් අරගන්නවා.

ඒ නිසා සරවඹුයන් වහන්සේ සඳහන් කරල තියනවා “සිලවතො හිකුවේ.” මහණෙහි මේ සිල්වතාට සිල සම්පන්න කෙනාට අනේ මේ මාගේ හිත විපිළිසර නොවේවා කියලා අඩා හෝගාන්න දෙයක් නැහැ. වෙතනා කරන්න දෙයක් නැහැ. ඒක

දර්මතාවක්මයි. සීලවන්තයාට, සීල සම්පන්තයාට හිත විජිලිසර වෙන්නේ නැහැ. හැඳුයි ඒ වෙනුවට හැමදාම සීලය අපුත් වෙනවා. හැමදාම තමන්ගේ සීලය තමන් සමාධාන් වෙන්න යින. භාවනා කරන පින්වතුන්ට කියනවා යම් වෙලාවට හිත දුවනවා නම්, සිතුවිලි බහුල නම්, අතිතය අනුගමනය කරමින් හිත පශ්චත්තාප වෙනවා නම්, හැමදාම පර්යිංකයට ගිහිල්ලා ඉවර වෙලා බුද්ධ, ධම්ම, සංස කියන තිවිධ රත්තයට වන්දනා කරලා ඉවර වෙලා තමන්ගේ ශීලය ආවර්ණනය කරන්න කියලා. “මම මේ සිල් රකින්නේ රටුවන්ට බයේ නෙමේ. රැශ්ජුරුවන් දඩ ගහනවාට නෙමේ. බුද්ධාදී උත්තමයන් වහන්සේලා හිය පාරක මම යන්නේ. ඒ නිසා මේ සීලය මම ආවර්ණනය කළාට ගැමීමක් එන්නේ නැහැ. ඒක හැමදාම පිළියම් කරන්න යින. පිළියම් කරමින් පිළියම් කරමින් යනවා නම්, එන්න එන්න ඒ විදියට සීලයේ අඩුපාඩු සකස් වෙන්න සකස් වෙන්න එක සිහිපත් කරලා අපි එකට සමහර විට සීල අනුස්සතිය කියලා වෙනම අනුස්සතියකුත් සඳහන් කරනවා. තමන්ගේ සීලයම තැවත තැවත සිහිපත් කිරීමෙන් පූඩ්‍රමාකාර සතුවක් ලබනවා.

අපේ ගම් දිනවිවල ජ්වත් වෙන පරණ උපාසක අම්මලා උපාසිකාවා - තමතමන්ට ඇත්තටම මහ බුද්ධයක් ඇත්තෙන නැහැ. තමන්ගේ වරිතෙන තියෙනවා. එකෙන් ලැබෙන යම් කිසි දෙයකින් දානයක් දීල සංස උපස්ථානයක් කරලා පුදුම පිරිව්ව ගතියක ජ්වත් වෙනවා. ඒ තරමි විශාල දෙන ධානා, හාව හෝග, පාරිභෝගිකත්වය, යටිතල පහසුකම්, ඔය උපකරණ මොකවත් අවශ්‍ය වෙන්නේ නැහැ. පිරිව්ව ගතියෙන් ජ්වත් වෙනවා. මං හිතන්නේ ඔක්කොම ලබන ඇත්තො පුදුම බයකින් ජ්වත් වෙන්නේ. හොරු කඩාගනීද, ආදායම් බද්දට අභු වේවිද, ඒ කිසිම දෙයක් නැහැ. සිල්වතා රකින ඒ සතුට මොනම කෙනෙකුටටත් හොරකම් කරන්න . මං පහුගිය ද්වස්වල ඇමරිකාවේ මාසයක් විතර ඇවිද්දා. ඇවිදිනකොට මේ වගේම අපි සම්බන්ධ වෙනවා. එතකොට ප්‍රාගක් වෙලාවට ලාංකිකයා තමයි සම්බන්ධ වෙන්නේ. සුද්ධෙදාත් ඉතින් වරින් වර ඇවින් වාඩි වෙනවා. ඉතින් එතකොට බණ කියනකොට ඇමරිකන්කාරයා කියන්නේ මන්න ඔය නිරාමිස ප්‍රිතිය විතරයි ආණ්ඩුවට ටැක්ස් කරන්න බැරි

කියලයි. අනිත් හැම දේම ටැක්ස් කරනවා. ආදායම බද්දට යටයි. කවුරු හරි මේ නිරාමිස ප්‍රිතිය ලබාගන්න පටන්ගත්තොත් කාටවත් ඒක හොරකම කරන්න බැහැ. ඇමරිකාව කියන්නේ මහ රතක්. එහෙ හැම දේම ටැක්ස්, විකට විතරක් බැ කියනවා. ඒ නිසා අපට බුදු භාමුදුරුවා හංගලා මිට මොලවලා අතට දීල තියෙනවා මෙන්න මේක තියාගතින් කාටවත් මේකට අත තියන්න බැහැ. ඒ ඒ වෙලාවේ සම්බන්ධ වෙන ඔය කියන පිරිව්ව ගතිය සම්පත්තිකර ගතිය විතරක් නෙවෙයි ඒක තව ඉස්සරහට යන්න තව පාරකුත්, තල්ලුවකුත්, උපනයන ගක්තියකුත් ශිලයේ තියෙනවා. ඒක නිසා හැම වෙලේල් තමන්ට රෘයට වැඩිය අද, අදට වැඩිය හෝ, එන්න එන්නම ශිලයේ පිට කොන්දක් හරියන ගතියක් තියෙනවා නම් පුදුම පෙරුරුෂයක් එන්න පටන්ගන්නවා.

සර්වයුයන් වහන්සේ වැඩ ඉන්න කාලේ අස්සජ් කියලා ස්වාමීන් වහන්සේ නමක් ඉදුල තියෙනවා. ප්‍රසිද්ධ අස්සජ් ස්වාමීන් වහන්සේ නෙමෙයි. ඒ ස්වාමීන් වහන්සේ හොඳ සමාධියක් සහිතව ජ්වත් වෙලා සිටිය සංසයා වහන්සේ නමක්. අවශ්‍ය වෙලාවට වතුරුල ධ්‍යාන සමාධියට හෝ තුන්වැනි ධ්‍යානයට හිහිල්ලා, දුකක් කරදරයක් ආපු වෙලාවට ධ්‍යානයට හිත දාලා බෙරෙනවා. ඉතින් බොහෝම ජයට ජ්වත් වෙලා හිටියා. එහෙම ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේට හ්‍යානක රෝගයක් ඇවිල්ල මාරාන්තික වෙලා. අනේ අර ධ්‍යානයට සමවදීන්න බැරි වූණා. දැන් දුක් දෙකයි. තිබුණු ධ්‍යානයත් නැහැ. දුක් එන්නත් පටන් අරගත්ත. හිතේ තියෙන්නෙ පශ්චවත්තාප ගතිය. දැන් හෝ අනිද්දා මැරෙන්න වෙනවා. මැරෙන්න වෙන්නේ ධ්‍යානයකුත් නැතිව. දුක් නිසා ඊට පස්සේ ඉතාමත් බැගැපන් වෙලා උපස්ථිරායක ස්වාමීන් වහන්සේ නමකට කියලා තිබුණා අනේ සර්වයුයන් වහන්සේට හිහිල්ල කියන්න මම ඉතාමත් දුකට පත් වෙලා ඉන්නවා මරණාසන්න වෙලා. ඒ වෙලාවේ සර්වයුයන් වහන්සේ පෙරුදුගලිකව වඩිනවා. වඩිනකොට මේ ස්වාමීන් වහන්සේ ඇඟේ වැනිරිලා සර්වයුයන් වහන්සේ දිහා බලාගෙන නැගිටින්න හදනවා වන්දනා කරන්න. එතකොට නැ ඔහාම ලෙබේක් වශයෙන් හිටියට කමක් නැහැ. සර්වයුයන් වහන්සේට පනවන ලද ආසනය තියෙනවා. තමන්ගේ ඇඟේම ඉන්නයි කියලා

කියනවා. එහෙම උං වෙලා අහනවා මොකද කියලා. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීන් වහන්ස, මගේ ජීවිතයට මම දිගටම ධ්‍යාන සම්පත්තියක් විදුගෙන ආවා. මොන දුකක් කරදරයක් ආවත් මම ඒකට හිත දාලා බේරුණා, දුන්නම ඒකත් නැහැ මේ මරණ බයත් දුකත් පුදුමාකාර විදියට ඇවේල්ල තියෙනවා, මට සරණ වෙන්න කියලා.

එතකොට සර්වඥයන් වහන්සේ අස්සජ් ස්වාමීන් වහන්සේගෙන් අහනවා උංසිට හිතෙනවද අස්සජ් අනෙකුත් ගුමණයන්, බූජමණයන්ට වගේ ගාසනයේ සාරය මේ සමාධිය ගැඹි කියලා. උංසි සිලයට මොකද වුණේ කියලා අහනවා. අනේ ස්වාමීන් වහන්ස සිලයේ නම් කිසිම ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. එහෙම නම් කරුණාකරලා සිලය සමාදන් වෙයන්. ඔය සමාධිය කියන එක සිලයෙන් ඇති වෙන එලය විතරයි. සිලය කඩාගත්තොත් සමාධියත් නැති වෙනවා. සිලෙන් කැබේනවා. සිලෙ කැබේල නැතිනම් එය විශාල ගක්තියක් කියලා. ඒ ස්වාමීන් වහන්සේට සමාධිය නැති වුණාට ප්‍රශ්නත්තාප වුණාට එතෙක් කල් සිලවන්ත ස්වාමීන් වහන්සේ නමක්. සිලය ගැන සමාදන් කරවනකොට ඒ ස්වාමීන් වහන්සේ අවසාන මොහොතේදී සිල සමාදානයේ ගක්තිමත්ව හිත පුහුණුවාගෙන විකසිත කරගෙන සර්වඥයන් වහන්සේගේ ධර්මය අහනකොට අපවත් වෙන්න පොචිඩකට ඉස්සර වෙලා අරහත්වයට පත් වුණා. ඒ තරම්ම තමන් රකින සිලයේ තියෙන වටිනාකම තියෙන නිසා ඒ වගේ සූත්‍ර බොහෝ විට භාවනා පන්තිවලදී මතක් කර දෙනවා. හැම වෙලාවෙම තමන් සිලය කියන එක එන්න එන්න දියුණු කරගෙන යන්න.

හැබැයි ඉතින් මෙක් නරක පැත්තකුත් තියෙනවා. සිලය තරක පැත්තකුත් තිබෙනවා. ඒකත් මතක තියාගන්න යින. දන් මේ වගේ අපේ පිරිවෙන්වලට එන ස්වාමීන් වහන්සේලා ඉන්නවා, නැතිනම් ආරණ්‍යවල ඉන්නවා. ඉතින් එහෙම ඉන්දුදී එක්කෙනෙක් දෙන්නෙක් අනෙක් අනෙක් අයට වැඩිය කැපී පෙනෙන්න පටන්ගන්නවා. ඔක්කොම පොදුවේ වැඩි කරදී එක්කෙනෙක් උත්කෘෂ්ට වෙන්න පටන් ගන්නවා. උත්කෘෂ්ට වෙන්න පටන්ගත්තම

එය කැඳී පෙනිල කියනවා, මේ අනිත් කට්ටිය සිලය ගැන සලකන්නේ නැහැ. මම විතරය සිලය සලකන්නේ. සිලය අනුව මම උසස්. අනිත් අය දුස්සිලයි. ඒක නිසා අත්තුක්කංසන පරවම්හන කියන, තමන් උසස් කොට සලකමින් අනුන් පහත් කොට සැලකීමට ගිය ගමන් සර්වයුදයන් වහන්සේ සඳහන් කරනවා සිලවන්ත උනත් උන්දැට කියන්න වෙන්නේ අසත්පුරුෂයෙක් කියලා. මොකද මේ අත්තුක්කංසන පරවම්හන දෙක විශේෂ අකුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා තමන් අනුන්ට වැඩිය කොට්ටර සිලවන්ත වුණත් කවදාවත් අඛභැර පාන්න යන්න නරකයි. කවදාකවත් ඒක අනුන්ට අගවන්න යන්න නරකයි. ඒ ඇගවීමම දුස්සිලකමක් බවට පත් වෙනවා. සජ්පුරිස සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා තමන් සිලවන්ත වුණත් විනයධර වුණත් කොයි දේ වුණත් පිරිසත් එක්ක ඉන්නකොට ඒ මතින් කැඳී පෙනෙන්න දැගලන්න එපා කියලා. ඒ මතින් කැඳී පෙනෙන්න දැගලුවොත් ඒකම එයට න්‍යුස්සුසුකමක් වෙනවා.

ඒ නිසා අපි හැමදාම සිලය අලුත් කරගන්න ඕන. නමුත් කාටවත් අගවන්න එපා. මම ගිහි කාලේ හාවනා කරනකොට ඇත්තටම මම කිසිම සිලයක් ඇතිව නෙමෙයි පටන් අරගත්තෙ. සතිය වඩාකොට තමයි වික වික වික ඒක වටිනාකම ඇගෙන්න පටන්ගත්තේ. මගේත් එක්ක වැඩ කරපු ගිහි සැම කෙනෙක්ම කිවිව තමන් සිල් රකිනවා කියලා හෝ හාවනා කරනවා කියලා හෝ කාටවත් ඇගෙන්නවත් කියන්න එපා කියලා. හංගලා කරන්න කිවිවා. මොකද තරුණ තරුණීයා සිල් රකිනවයි කියල කිවිවොත් ඒක මොකක්වත් පිළිගන්නේ නැහැ අද ලෝකේ. එක්කො ඒ මනුස්සයට ඔවුන් නරක් වෙළයි කියනවා. සයිකියැලුස්ට් කෙනෙක් ගාවට එක්ක යන්න කජා කරාවි. මටත් කජා කරා අපේ අයියලා මානසික වෙළඳවරයෙක් ගාවට යන්, මොකක්දේ අප්සට් එකක් තියනවා කියලා. ඒ නිසා කවදාවත් සබේක තලේක ඉන්නකොට තමන්ගේ සිලවන්තකම පෙන්නන්න යන්න එපා. ඒක ආපිට කැපෙනවා. ඇතුළත ක්ලේෂයක් බවට පත් වෙනවා. අනික් එක, සමාජයට

කෙනෙහිල්ලක් බවටත් පත් වෙනවා. ඒ නිසා සිල්වන්ත වෙන්න එපයි කියන එක නෙමෙයි කියන්නේ. ද්‍රව්‍යින් ද්‍රව්‍ය සිල්වන්ත වෙන්න මින. නමුත් ඒක කාවච් අශ්‍රේමක් කරන්න එහා. පැවැදි වූණාට පස්සේ නම් ඒක එහෙම නෙමෙයි. සිවුරක් දරනකාට අඩි සිල්වන්තයි කියලා මනුස්සයෝ පිළිගැනීමක් තියෙන නිසා යම් මට්ටමකට යන්න පුළුවන්. ගිහිව ඉදාලා භාවනා කරනවා නම්, පුළුවන් තරම් සිල්වන්ත වූණාට කමක් නැහැ. ඒක කාවච් අශ්‍රේමන්නේ නැතිව භාවනා කරන්න. මම අනිත් කට්ටිය වාගේ නෙමෙයි මම භාවනා කරන කෙනෙක් කියලා අශ්‍රේමක් කරන්නෙ නැතිව කරන්න. කෙලෝර දක්වාම යන්න පුළුවන්.

ඒ නිසා සිලය පිළිබඳව ද්‍රව්‍යින් ද්‍රව්‍ය, ද්‍රව්‍යින් ද්‍රව්‍ය, නැවත නැවත කියවන්න මින. සර්වයුයන් වහන්සේ සඳහන් කරල තියෙනවා හරක් රකින මිනිහෙක් ඒ හරක් ගාන දන්නේ නැතිනම් උග්‍ර කවදාවත් ඒ හරක් රකින්න බැං කියලා. ඒ වගේ යමෙක් සිල් රකිනවා නම් පන්සිල් නම් පන්සිල් කියන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් උන්දුගෙන් සිල් රකෙන්නේ නැහැ. රට පස්සේ ආජ්‍ව් අවධිමක සිලය රකිනවා නම් ඒ සිල් පද මොනවද කියලා දන්නේ නැත්නම් ඔය කියන්නන් වාලේ කිවිවට ඒකෙන් සිල්පද රකිමේ වගකීමක් එන්නේ නැහැ. උපස්සය අඡ්‍රාග සිලය පන්සිල්වලින් වෙන් වෙන්නේ කොහොමද, නැත්නම් ආජ්‍ව් අවධිමක සිලයෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් නිකන් පන්සිල් පද කිවිව කියලා වැඩි කුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම නව සිලය, දස සිලය එකින් එක, එකින් එක නගින භැඳී දන්නේ නැත්නම් පද කිවිවට වැඩක් නැහැ. රට පස්සේ සාම්ජීර සිලය. මේක මෙතෙකුයි කියලා දන්නේ නැතිව කවදාවත් රකින්න බැහැ.

අද අම් පොඩි භාමුදුරු කෙනෙක් ප්‍රශ්නයක් අහල තිබුණා බුදු භාමුදුරුවා කියලා තියෙනවා නේද ඒ මක්කොම සිල් පද දැනගන්නවට වැඩිය සිත රකගන්න පුළුවන් කියලා. පුළුවන් නම් භාඥයි. මේවා මොකක්වත් නැතිව කෙළින්ම සිත රකින්න පුළුවන්

නම හොඳයි. බැරි හින්ද තමයි කියන්නේ. එතකොට සාමණේර නමක් වෙව්වහම පළවෙනි ශික්ෂා පද පහම පාරාජ්‍යකායි. එකක් හරි කැඩුණෙන් එහෙම ආය සාමණේරකමක් හිටින්නේ නැහැ. පාරාජ්‍යකායි. රෝ පස්සේ ශික්ෂා පද එව්වරම බරපතල නැහැ. විකාල හෝජන, නව්ව ගිත වාදිත, විසුක දස්සන, උච්චාසයන මහාසයන, ජාතරුප රජත එව්ව එව්වර පාරාජ්‍යකා වෙන්නේ නැහැ. නමුත් ඒ සිල් පද කැඩිල තිබේදී තාමත් මම හතරවෙනි ශික්ෂා පදය රකිනවා, බොරු කියන්නේ නැ කියලා කියනවා නම් එතකොට බොරු කියන එකක් කැඩිලා පරාජ්‍යකාවක් බවට පත් වෙනවා. ඒ නිසා බොරුවක් නොකියන්න නම් අර විකත් රකගන්න ඕන. ඒ නිසා නිතරෝම ඒවා අලුත්වැඩිය කරගන්නේ නැතිව ගත කරන්න පටන් අරගත්තෙන් ඒක අපි වැරදි නියෝජනයක් දුන්නා වෙනවා. ඒ වැරදි නියෝජනය ආපිට කුපෙන නිසා හැම වෙලාවෙම මතක තියාගන්න. පන්සිල් රකින එකකෙනා ගෙවල් දොරවල්වල ඉන්න ගමන් වගකීම් නියෙනකොට යය ඔක්කොම ද්‍රව්‍ය ගානේ කියව කියවා ඉන්න වෙලාවක් නැනේ. නමුත් ධර්ම සාකච්ඡා වෙලාවල්වල පෝය ද්‍රව්‍යක ගිය වෙලාවක පොතක් පතක් බලලා මොනවද පන්සිල් කියන්නේ, මොනවද ආජ්වක අවධිමක සිලය කියන්නේ, මොනවද අවසිල් කියන්නේ, මොනවද දසසිල් කියන්නේ කියලා සූද්ද කරනකොට සූද්ද කරනකොට තමයි මේවා පිරිසිදු වෙලා එන්නේ.

උපසම්පදා හික්ෂුවකට මේ සිල් පද සතර සංවර සිලයක්ම නියෙනවා. ප්‍රාතිමෝක්ෂය වගයෙන් තමන්ට ශික්ෂා පද සිලය නියෙනවා. රළුගට ප්‍රත්‍ය සන්නිසිත ශිලය නියෙනවා. පිණ්ඩාතයක් වළඳුන වෙලාවක් පාසා, සිවුරක් අදින වෙලාවක් පාසා, සේනාසනයක් පාවිච්ච කරන වෙලාවක් පාසා, බෙහෙත් ගිලන්පසක් පාවිච්ච කරන වෙලාවක් පාසා ඒක සිහිපත් කරමින් සිහිපත් කරමින් කරන්න ඕන. ආජ්ව පාරිඟුද්ධියක් නියෙනවා ගුමණ සාමණේර නොවන දේවල් කරන්න එපා කියලා. කරලා එයින් ලැබෙන දෙයින් ජීවත් වෙන්න එපා. එතකොට ආජ්වය හොඳ නැති වෙනවා. රෝග්‍ය ඉන්දිය සංවරයක් නියෙනවා. ආකල්ප සම්පත්තියක් බලාපොරාත්තු වෙනවා හික්ෂුවකගෙන්. එතකොට තමයි ශිහියා නැති ගුද්ධාවක්

ඇති කරගෙන, තියෙන ගුද්ධාව වැඩි දියුණු කරගන්නේ. ඉතින් මේ භැම දෙයකටම ප්‍රාතිමෝස්ස සංවර සිලයක් තියෙනව නම් ඉතින් බොහෝම ගුද්ධාවෙන් සිල සංවරය රකින්ත ඕන. ජ්‍යාච් ප්‍රත්‍යාසන්නීසිත සිලය ප්‍රශ්‍යාවෙන් දුකලා රකින්න ඕන. ආජ්ව පාරිගුද්ධ සිලය විරෝධෙන් දකින්න ඕන. ඉන්දිය සංවර සිලය සතියෙන් දකින්න ඕන.

එක නිසා නිතරෝම තමන්ගේ ඉඹරන් පිළිබඳව කය, වවන, සිත ක්‍රියාත්මක වෙන භැම තැනකදීම අසංවර වුණෙන්ත් පාපෙට බරයි. මොකද්ද වෙන්නේ කියන එක දුනගන්න නිතරෝම එළඹ සිටි සිතය තියෙනවා නම් එක නිකන් දුඩුකදක ගැහුව වගේ වෙනවා. විවෘත සිර කදුවුරකට ගියා වගේ පෙනෙනවා. මොකද භැම තැනකදීම ජේනවා තමන්ගේ කය ක්‍රියා කිරීමෙන්, වවනය ක්‍රියා කිරීමෙන් හිත ක්‍රියා කිරීමෙන් සම්මා දිවියීයට බරවද යන්නේ, මේව්‍ය දිවියීයටද යන්නේ කියලා. එතකොට ඉන්දිය සංවරයට යම් කිසි කෙනෙක් පෙළඳුන්න පටන්ගත්තොත් ඒ පුද්ගලයට නිකන් කුරුල්ලෙක් අල්ලගෙන ගිහිල්ලා කුඩාවකට දුම්ම වගේ. කැලේ හිටිය මිහරකෙක් ගෙනල්ල ගමේ බැඳුගත්ත වගේ. තමන්ට තේරෙන්න පටන්ගත්තාවා මේක පිළිබඳව අවදියෙන් හිටියෙන් කය, වවනය, හිත පිළිබඳව කොවිචරක් පැතිකඩවලින් අපිට ගොනුවක් ඇති වෙනවද කියලා. භැංසි එක භර භැරියට දක්කේ නැත්තම් ජේන්නේ අතවශ්‍ය විධියට මේ හිත කරදු කරගන්නේ කියලා.

නමුත් සිල, සමාධි, ප්‍රශ්‍යා ක්‍රමයට ඉදිරියට යන්න වෙනවා. අනිවාර්යයෙන්ම ඒ පසුව්ම සකස් කරගන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ අනුග්‍රහීත සූත්‍රයට අවුවාව ලියන අවුවාවාරීන් වහන්සේලා සඳහන් කරල තියෙනවා සිල සික්ෂාව හරියට හේනෙ වැඩි කරන මනුස්සයෙක් හේන ගිනි තියලා, මහ කොටන් පුව්වලා ඉවර වුණාට පස්සේ තමන් තෝරාගත්ත නවදුලිහේන්න වටේ කටු වැටක් ගහගන්නවා. නැත්තම් දුඩු වැටක් ගහගන්නවා. දුඩු වැට තිබුණෙ නැත්තම් මේක ඇති වෙන නව සක්‍රිය හේග සේරම

පළිබේ දකයන් විසින් කා දමනවා. ඉත්තැවා, හාවා, ගෝනා, මුවා, අලියා, හැම සතාම එනව. ඒ නිසා වට්ටිට දැඩු වැට ගැහුවෙ නැත්තම් හෝගය වැටෙන්තේ නැහැ. අන්න ඒ වගේ තමයි ඉස්සරහට වැඩෙන සමාධි, ප්‍රයුද දෙක කවදාවත් රැකෙන්තේ නැහැ සීල වැට ගැහුවෙ නැත්තම්. ඉස්සර ගම්මු කැලේ මැද ගමක් හදාගත්තම මැද මිදුල තියලා වට්ටිට ගෙවල් හදාගත්තවා. මහරාලගේ ගේ, ගමරාලගේ ගේ, අනික් පැත්තේ ඔක්කොම අනික් මිනිස්සුන්ගේ. එතකොට මැද මිදුලේ තමයි කොළ පාගන්නේ. අරහෙම කරන්නේ ඒ ගේ වට්ටිට වැටක් ගහලා වැටෙන් එහා පැත්තේ හරක් වික දාලා හරකුන්ට යන්න එන්න කඩුල්ලක් දානවා. හරක් වැටෙන් පස්සේ එළවන්ට, උරන්ට වැට දානවා. ඊට පස්සේ කුකුලා. ඔහොම ඔහොම වැට බැඳුලා තමයි මනුස්සයා රට බුදියගන්නේ. ඉතින් කවුරු හර සතෙක් හොරකමට ආවොත් ඉස්සේල්ලාම කුකුලා කැශහනවා. ඊට පස්සේ එළවා කැශහනවා. ඊට පස්සේ හරක් කැශහන්න පටන්ගන්නවා කියන්නේ යම් කිසි අනතුරක් ඇවිල්ල කියන එක. ඒ වැටවල් ඇතුළේ තමයි මනුස්සයා ජ්වත් වෙන්නේ. එතකොට මූල ගමම ආරක්ෂා වෙනවා. එන්න ඒ වගේ කොටු බැමීම නැති වුණෙන් ඒ කියන්නේ ආරක්ෂක බැමීම, ඉතින් බුදියගන්න බැහැ. නිතරම බයෙන්.

අනෙක් කාරණය තමයි මම අද ධර්ම සාකච්ඡාවේදී මතක් කළේ. ගල්‍යකර්මයක් කරන්න යනකොට හැම වෙලාවේදීම ඒ ගල්‍යාගාරය ජ්වානුහරණය කරන්න ඕන. විෂ බිජ නැති කළ තැනක් වෙන්න ඕන ඔපරේෂන් එකක් පටන්ගන්න. ඒ වගේ තමයි මනස. වැඩක් කරන හාවනා කරන වේලාවේදී හැම වෙලාවෙම සීලයෙන් පිරිසිදු වෙලා තියෙන්න ඕන. නැත්තම් ජ්වානුහරණයක් කරල තියෙන්න ඕන. නැත්තම් ඔපරේෂන් කරන්නේ නැතුව ඉන්න එක හොඳයි. හදිස්සියට කියලා කළබලයට කියලා මොලේ ඔපරේෂන් එක අපි කුස්සියකට අරන් ගියෙන් එහෙම නැත්තම් කක්කුස්සියකට අරන් ගියෙන් එහෙම ඔපරේෂන් තියෙටර එකට යන්න වෙලා නැහැ කියලා, මොන වගේ දෙයක් වෙයිද? කවදාවත් වෙවදා සාස්තරේ එහෙම දෙයක් අනුමත කරන්නේ නැහැ. හොඳට පරිසරය අවශ්‍යයි. ඒ

නිසා සර්වයුදෙන් වහන්සේ ඒක භෞද්‍යම දන්න නිසා උත්වහන්සේ මතක් කරලා තියෙනවා, තමන්ගේ සම්මා දිවිධීය තව දියුණු පවුණු කරගන්න අවශ්‍ය නම්, ගැම දේවම කළින් අනුග්‍රහීත පහෙන් මේ සිල අනුග්‍රහීතය ගැන නිතරෝම සලකා බලන්න ඕනෑම සිලය පිළිබඳව කෙනෙකුට ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඒ කියන්නේ 100% ක් සිල්වන්ත කියන එක නොවේ. ර්යෙට වැඩිය මම අද කරගන්නවා. ර්යෙට වැඩිය මග යුතුකම් ටික මම දන්නවා. සිල් පද ටික දන්නවා. මෙන්න මෙහෙමයි මම කරන්නේ කියලා දන්නව නම්.

කොට්ඨීත ස්වාමීන් වහන්සේ අහනවා සාර්ථක්ත ස්වාමීන් වහන්සේගෙන් “සිලවනතො පන ආවුසා - කිං යොනිසා මනසිකාරේ තබා” කියලා. ඇවැත්ත්ති සිල්වන්ත වුණාට පස්සේ යම් කිසි කෙනෙක් මොකටද මනසිකාරය යොදුවන්න ඕනෑම කියලා. කෙලින්ම සාර්ථක්ත ස්වාමීන් වහන්සේ සඳහන් කරල තියෙනවා පංච උපාදානස්කන්ධය දුක්ඛතො, රෝගතො, ගණ්ඩතො, ආදී එකොලොස් ආකාරයෙන් බලන්න එයා සුදුස්සේක් වෙනවා කියලා. සිල්වන්ත වෙවිව ගමන් හාවනාවට සුදුස්සේක් බවට පත් වෙනවා. වෙන මොනවත් ඕනෑම කරන්නෙන නැහැ. නමුත් ඒ වාගේම තමයි යම් ආකාරයකින් “සිලසු අපරිපූරකාරී භාති දුස්සිලා භාති” ඉන් එහාට හාවනා කිරීමක්, එහෙම නැත්තම් අවශ්‍ය ඉදිරි ගමන සඳහා තියෙන ගැමීම, ජවය, තෙද නැති වෙන්න පටන්ගන්නවා. ඉතින් එකෙන් පෙන්වන්නෙන යම් කිසි කෙනෙක් ඒ විදියට තිබුණුව වඩා වැඩි සිලයකට, අපි කියනවා අධිසිලයකට, යන්න දෙවැන්නෙක් සම්බන්ධ නැහැ. ඒක ඒ ඒ පුද්ගලයාගේ ප්‍රයුෂ ගක්තිය අනුව තමයි තීරණය වෙන්නේ. ඒ නිසා අපි කළුපනා කරන්න ඕනෑම අපි ඇඟාණවන්ත වෙනව නම් ප්‍රයුෂවන්ත වෙනව නම්, එන්න එන්න ඒ සිලය තනා වැඩිනවා. “විද්‍යා දදාති විනයය” කියලා සඳහන් කරල තියෙන්නේ එකයි. ඒක ගැන නොසලකා ඔය වැඩිනා එකට ප්‍රයුෂව කියනවා නම් මං හිතන්නේ ඒක වැරදි වවනයක් කියලා. සිලයෙන් තොරව වැඩින දේට ප්‍රයුෂව කියලා කියන්න බැහැ. ඇාණය කියල නම් කිවුව හැකි. බුද්ධීය කියලා ප්‍රයුෂව කියලා කියනකාට භුගක් වෙලාවට එකේ ඇතුළු හික්මීමක් එක්ක තමයි වැඩින්නේ. ඉතින් ඒක නිසා භුගක්

වෙලාවට මං මේ පළවෙනි දේශනාවේදී වැඩි වේලාවක් ගන්නවා, සතිය කියන එක ගැන ගොඩක් කරා කරන්න. අද මම ඒ ගැන වෙලාව ගන්ත තැහැ. ඒයේ භාවනාව කරනාකාට කොහොමද සතිය කියන එක මතක් කළා විතරයි. මම බලාපොරොත්තු වෙනවා හේට සතිය පිළිබඳව මීට වැඩිය භාවනා කරන කෙනෙකුට අවශ්‍ය තොරතුරු දේශනාවට සම්බන්ධ කරන්න.

අද මේ පළවෙනි වාරිය, පළවෙනි වළල්ල, වටය, ශිලය පිළිබඳවයි කරා කළේ. මොකද ඒක අපි ගිවිසගන්න ඕන. බණ භාවනා කරන වෙලාවේදී එකිනෙකා කරා කරනවා මට ජේත්ත තියන්න එපා. මෙහේ ආචාර පස්සේ පූරුෂපාසානකම් නෑ. අවශ්‍ය නම් කැපකරු එක්ක කරා කරන්න. තතියම ගත කරන්න. තතියම ගත කරන ගමන් ඉන්දිය සංවරය, ඒ කියන්නේ හික්මීම ද්‍රව්‍ය ගාන් ඇති කරගන්න. එතකාට හරි වෙනසක් දෙනයි. ඒක දුඩුවමක්, හිර දුඩුවමක් නෙමෙයි. භාවනා කරනාකාට දන්න දෙයක් තමයි එක විනාඩි 5 ක් එකිනෙක් එක්ක කරා කරල ගිහින් වාඩි වෙන්න. විනාඩි 10 ක් හිත කරා කරනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා සංවරයක් ඇති කරගන්න. කාය සංවරය, ව්‍යු සංවරය, මනෝ සංවරය, මනස සංවර කරගැනීම. ඒක අපි රිකක් ඉස්සෙල්ලා වුවමනාවෙන් ආයාසයෙන් ඇති කරගන්න ඕනෑ. ආයාසයකින් ඇති කරගන්තොත් තමයි අපි බලාපොරොත්තු වන සිතේ සමාධියට නැත්තම් මේ කියන වෙනේ විමුක්තියට අවශ්‍ය පදනම ප්‍රයා විමුක්තියට අවශ්‍ය පදනම ලැබෙන්නේ.

ඒ නිසා ද්‍රව්‍යින් ද්‍රව්‍ය ද්‍රව්‍යින් ද්‍රව්‍ය භාවනාවේ ඉන්න කට්ටිය හොඳට ස්වාධීන වෙලා ද්‍රව්‍යක් දෙකක් යනවා, අපිට තැන ඩුරු කරගන්න, කාල සටහන කොහොමද කියලා ද්‍රනාගන්න. ද්‍රනාගත්තාට පස්සේ පූජාවන් තරම් බලන්න නිශ්චලිදතාව රැකගෙන අනුන්ගේ විවේකයට බාධා කරන්නත් එපා. අනුන්ගේ පිරිසිදුකමට බාධා කරන්නත් එපා. තමන් පූජාවන් තරම් ස්වාධීන වෙලා කටයුතු කරන්න පටන්ගත්තහම වෙනඳ බැ කියන සිල් පද රැකන්නත් පටන් අරගන්නවා. ඒ වගේම වාඩි වුණාට පස්සේ, නැත්තම් සක්මනට

හියාට පස්සේ හිත එකලස් වෙන ගතියක් ඇති වෙනවා. ඒක එකසැරේට එක වරුවෙන් එන දෙයක් නොවේ. විකෙන් වික වෙන්න ඕනෑම. එහෙම තුනයි කියලා හිත නරක් කරගන්නාත් එපා. අපිට ඒක කාලයක් ගන්න වැඩක්. ඒ නිසා රිකෙන් වික ඇති කරගෙන අදට අද මේ ධර්ම දේශනාවේ සම්බන්ධය අනුව සිලවන්තයාගේ සතර සංවර සිලයේ තිබෙන ඉන්දිය සංවර සිලයට, ඉදුරන් හසුරුවාගැනීමට අපි විකක් හිත හදාගෙන හෝ ද්‍රව්‍යේ පුළුවන් තරම් සක්මන් කරමින් පර්යාංක කරමින් හදාගත්ත සිතින්, නැතිනම් සංවර ශිල තුළින් ඇති වෙන හිතේ විපිළිසර බව නැතිකම, නැත්නම් සමාධියට තියෙන තල්ලුව අත්දැකගත්ත පුළුවන් වෙයි. මං නැවතත් මතක් කරනවා එක ද්‍රව්‍යේන් එක වරුවෙන් එන එකක් නොවේයි. වික වික තමයි කරන්න ඕනෑම. ඒක නැයි කියලා කනගාටු වෙන්න එපා. උත්සාහ කරන්න. උත්සාහ කරනකාට මේ ගත කරන ද්‍රව්‍යවල තමන්ට තේරෙන්න පටන් අරගනී මේ එකින් එකට හේතුවිල ධර්මානුකුලව වැඩ කරන්න ධර්ම නියාමයක් තියෙන්නේ. තමන් ඉන්දිය සංවරයට යන්න යන්න ඇතුළත පිරිව්ව ගතියක් එන්න පටන්ගන්නවා. ඒක ඉතා වැදගත් වෙනවා හාවනාවේදී සමාධිය ඇති කරගන්න.

එ නිසා සතියෙන් යුත්තව කරන කියන හැම වැඩක්ම නැවතිල්ලේ කරන අතර, හොඳ උපදේශයක් මම දෙන්නම් ඉන්දිය සංවරය ගැන බලන්න. තමන් වැඩක් කරනකාට නිකුත් වෙන ගබාදවලට ඇහුමිකන් දෙන්න. පොලොවේ අඩිය තියනකාට දිඩිස් දිඩිස් ගාල ඇවිදිනවද කියල බලන්න. දොරක් අරිනකාට වහනකාට මේට වඩා හිමින් කරන්න බැරිදිය බලන්න. පිගානක්, කොෂපයක්, පානුයක්, හෝදනකාට මේට වඩා නිශ්චබිදව කරන්න හදන්න. නැතිනම් නිශ්චබිදව කරන්න හදන්නත් එපා. තමන්ගෙන් නිකුත් වන ගබාදයට ඇහුමිකන් දෙන්න. ඉබේම ඉන්දිය සංවරය එනවා. හැඟේ අනුන් සද්ද කරන ඒවා ඇහුමිකන් දිලා හිත් නරක් කරගන්න එපා. ඒක එයගේ ගණනට වැටෙන්නේ. තමන් වැඩක් කරනකාට බලන්න පුළුවන් තරම් නැවතිල්ලේ වැඩ කරන්න. වැඩ කරන විට තමන්ගේ යම්ම විදියක සද්දයක් නිකුත් වෙනවා නම් ඒ සද්දයට හොඳට ඇහුමිකන් දෙන්න. ඇහුමිකන් දෙනකාට සිත එක

පාරට විශේෂයෙන් පරෝක්‍යට වගේම එදිනේදා වැඩවලදී එක පාරට හිත ඇතුළට නැමෙනවා. නිකන් සිහිපත් වීමක් එනවා අපි සතිය පිහිටුවන පිරිසක්, අපි නිශ්චිත වෙන්න ඕනෑම, අපි නැවතිල්ලේ වැඩ කරන්න ඕනෑම කියලා.

ආන්න එහෙම කරන්න පටන්ගන්නහම ඒක එකින් එකට යාදෙන ගතියක් එනවා. හැබැයි ප්‍රශ්නයක් එනවා මෙහෙන් ගිය ගමන් ආයත් ඒක කරන්න පුළුවන්ද කියලා. අපි ඒක පස්සේ සලකා බලමු. මේ හමුබ වෙවිව අවස්ථාවේදී පුළුවන් තරම තිශ්ඨවිද නැවතිල්ලේ ඉනුදිය සංවරය ගැන හිත යොදාගෙන එදිනේදා වැඩ කරන අතර සක්මනේදී පරෝක්‍යෙදී ඒක ප්‍රයෝගනයට අරගෙන හිත ඇතුළට නැමීමේ ගක්තිය දැකගන්න මේක අපිට කොට්ඨර උද්ධි උපකාර වෙනවද කියලා බලන්න.

ඉතින් මේ තොරතුරු වික සඳහන් කරමින් අද ද්වසේ ධරම දේශනාව මෙතනින් සමාජ්‍ය කරන්න මම බලාපාරොත්තු වෙනවා. සියලුදෙනාට මේ කරුණු යම් යම් ආකාරවලින් උද්ධි වෙලා තමන් අද කරගන්න යන හාවනාව තව දුරටත් ගොනුවක් එකලාසයක් ඇතිව කරගෙන යන්න ගක්තිය දෙරෙය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධරම දේශනාව මම මෙතනින් නතර කරනවා.

සියලුදෙනාටම තෙරුවන් සරණයි !

අංක 02 දේශනාව

ගොරවනීය ස්වාමීන් වහන්ස, ගුද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි,

අපේ ද්වසේ ධරම දේශනාව ආරම්භ කිරීමට කළින්
සියලුදෙනාම ධරම ගොරවයෙන් යුත්තව තුන්සැරයක් සාදුකාර
පවත්වමු.

සායු සායු සායු

නමෝ තස්ස හගවතො අරහතො සමමා සම්බුද්ධස්ස

නමෝ තස්ස හගවතො අරහතො සමමා සම්බුද්ධස්ස

නමෝ තස්ස හගවතො අරහතො සමමා සම්බුද්ධස්ස

“පක්‍රූති නිකුවෙ අඛ්‍යාහි අනුග්‍යහිතා සමමාදිවයි වෙතො ව්‍යුතකිජලා ව
හොති, වෙතො ව්‍යුතකිජලානිසංසාච, පක්‍රූක්‍රා ව්‍යුතකිජලා ව හොති පක්‍රූක්‍රා
ව්‍යුතකිජලානිසංසාච වාති”

ගොරවනීය ස්වාමීන් වහන්ස, ගුද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි,

අපි ආරම්භ කළ හාවනා වැඩ පිළිවෙළේ වැඩමුළවේ
දෙවැනි ද්වසයි මේ ගත කරන්නේ. දෙවෙනි ද්වසය දේශනා වාරයයි
මේ පැමිණිලා තියෙන්නේ. ඉතින් ඒ ධරම දේශනාව සඳහා අපි රෝගේ
කතිකා කරගත් පරිදි සර්වඥයන් වහන්සේ විසින් දේශනා කරන ලද
ඒකම සූත්‍රයක් ඉස්සරහිත් තියාගෙන දේශනාවලියක්, දේශනා
මාලාවක් විදිහටයි පවත්වන්න බලාපොරාත්තු වන්නේ. ඒ
කියන්නේ අපි ඒකම පිරිසක්, ඒකම වහලක් යට නැවත නැවත හමු
වෙන නිසා අපිට ඒකෙන් ඒ දේශනාවේ ගැඹුරටම යන්න අවස්ථාවක්
සැලැසෙන නිසා.

මේ දේශනාවලියට මාත්‍රකා කරගත්තේ, ඉස්සරහින් තියා ගත්තේ වටිනා සූත්‍රයක්. සර්වයුද්‍යන් වහන්සේ විසින්ම ශ්‍රී මුඛ දේශනාවක් වශයෙන් පවත්වන්නට යෝදුණු සූත්‍රයක්. මේ සූත්‍රයට කියන්නේ අනුග්‍රහිත සූත්‍රය කියලයි. ඒක තියෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය පොතේ පංචක නිපාතයේ. ඒ කියන්නේ කාරණා 5 කුයි අපි මේ සූත්‍රයෙන් ඉගෙනාගන්නේ. මේකේදී ආරම්භක පායය -

“පක්‍රුවහි හිකබවේ අංගෙහි අනුග්‍රහිතා සමමාදිවයි වෙතොවීමුතතිජලා ව හොති, වෙතොවීමුකති එලානිසංසා ව, පක්‍රුක්‍රුවීමුකතිජලා ව හොති පක්‍රුක්‍රුවීමුතතිජලානිසංසා ව” කියනකාට සර්වයුද්‍යන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ මේ වෙනකාටත් සමමා දිවිධිය පහළ කරගත්ත පිරිසකට. ඒ පහළ කරගත්තා වූ සමමා දිවිධිය කුමයෙන් තනා වඩාගන්න ඒකයි, කරන්න තිබුණේ.

සමමා දිවිධිය කියන එක අනෙකුත් ආගම්වලට වැඩියෙන් බුද්ධාගමේ, විශේෂයෙන් පෙරවාදයේ, නිතර නිතර කථා කරනවා. ඒ අනුව සමමාදිවයි සූත්‍රය, අනුග්‍රහිත සූත්‍රය ආදි විවිධ සූත්‍රවල සමමා දිවිධිය විවිධ ආකාරයෙන් පෙළගස්වලා තියෙනවා. වර්ගීකරණය කරලා තියෙනවා. බුජ්මජාල සූත්‍ර ආදි සූත්‍රවල ම්විජා දිවිධිය විවිධාකාරයෙන් විසිතුරු වශයෙන් දක්වලා තියෙනවා. අනුග්‍රහිත සූත්‍රයට අදාළ සමමා දිවිධිය පස් ආකාරයකටද පෙන්වන්නේ. එතකාට ඔය පස් ආකාරයකට පෙන්වන සමමා දිවිධිය, සමමාදිවයි සූත්‍රයේ පෙන්වන විසි ආකාරයට වැඩිය වෙනස් වෙනවා.

මේ එක එක දේශනා විලාස. මේ එක එක්කෙනාගේ වරිතවල හැටියට සර්වයුද්‍යන් වහන්සේ ඉදිරිපත් කරපු හැටි. මෙතන පෙන්නන සමමා දිවිධිය, කම්මස්සකතා දූෂණ සමමා දිවිධිය, සමථ සමමා දිවිධිය, විපස්සනා සමමා දිවිධිය, මාරුග සමමා දිවිධිය, එල සමමා දිවිධිය වශයෙනුයි පෙළ ගස්වලා තියෙන්නේ.

සම්මා දිවිධිගත පුද්ගලයින්, සම්මා දිවිධියට වැට්ටිව පුද්ගලයින් කියන්නේ අඩුම ලංසුවෙන් කර්මය සහ කර්ම එලය අදහන, එහෙම නැත්තම් හොඳක් කළාත් හොඳක් ලැබෙනවා, නරකක් කළාත් නරකක් ලැබෙනවා කියලා අදහන පිරිසක්. මෙකට කියනවා කම්මස්සකතා සූණ සම්මා දිවිධිය කියලා.

මෙක නැති ඇත්තන්ට කියනවා කම්ම සම්මෝෂය සහිත පුද්ගලයන් කියලා. ඒ ඇත්තේ කර්මයක් සහ කර්ම එලයක් අදහන්නේ නැහැ. ඒ නිසා ඒ ඇත්තන්ට සදාවාරාත්මක වගකීමක් හිතට එන්නේ නැහැ. කළ කළ දේ පල පල දේ කියන න්‍යායට වැටෙන්නේ නැති නිසා. ඒක ඉන්දියාවේ එදා කාලයෙත් තිබුණා. තමන් කරන දේ බුක්තිය එලය තමන්ට නැහැ. ඒ නිසා හොඳින් හෝ නරකින් සැප විදිය යුතුයි කියන හොතිකවාදී සංණි කත්වා ග්‍රෑතං පිවෙත් කියන පැරණි පායය අනුව විස්තර කළේ ගෙය වෙලා හරි කමක් නෑ ගිතෙල් බේපල්ලා. ගිතෙල් කාපල්ලා. ඒක ගෙවන්න වෙන්නේ උඩලට නොවේ. බොරු කියලා හරි කමක් නෑ තමන් හමුබ කරගෙන සැප වින්දිට පවක් වෙන්නේ නැහැ. ඒකේ කර්ම ගක්තියක් නැහැ කියලයි.

එවැනි ඇත්තන්ට නෙමෙයි සර්වයුයන් වහන්සේ ආමන්තුණය කරන්නේ. සර්වයුයන් වහන්සේ ආමන්තුණය කරන්නේ අඩුම ලංසුවෙන් කම්මස්සකතා සූණ සම්මා දිවිධිය ඇති ඇත්තන්ටයි. අන්න එවැනි සම්මා දිවිධියක් ඇති කෙනා ඒ සම්මා දිවිධිය කොහොමද සම්ම සම්මා දිවිධියකට ඔසවා තියන්නේ. කොහොමද විපස්සනා සම්මා දිවිධියකට ඔසවා තියන්නේ. කොහොමද එල සම්මා දිවිධියකට ඔසවා තියන්නේ. ඒක නිකම්ම ඔහේ තිබාට හරි යන්නේ නැහැ. අර ඇති වෙට්ට සම්මා දිවිධිය තනා වඩනවා කියන එකට මේ සූතුයේ පාවිච්ච කරන ව්‍යනය අනුග්‍රහ දක්වනවා කියන එක.

ඒ නිසා “පක්ද්වහි හිකිවෙ අංගෙහි අනුගහිතා සම්මාදිවයි වෙතො විමුත්තිලා ව භාති, වෙතොවිමුත්තිලානිසංසා ව, පක්දුදා විමුත්තිලා ව භාති පක්දුදා විමුත්තිලානිසංසා ව” කියනවා.

යම් ආකාරයකින් තමන් ගාව තියන සම්මා දිටියිය පස් ආකාරයකින් තනා වඩාගත්තොත්, අනුග්‍රහ කළේන් ඒක වේතො විමුක්ති මාරුය, වේතො විමුක්ති එලය, නැතිනම් ප්‍රයා විමුක්ති මාරුය, ප්‍රයා විමුක්ති එලය. නැත්තම සමඟ හාවනාමය පැත්තෙන් හෝ විපස්සනා හාවනා පැත්තෙන් මාරුග එල ලබන තැනට උස්සලා දෙනවා. අන්න එහෙම මසවලා තබාගැනීම සඳහා කුම 5 ක් තියෙනවා කියලයි සරවයුයන් වහන්සේ මේ හඳුන්වා දීමේ පාඨයෙන් කියන්නේ. පක්ද්වහි හිකිවෙ අංගෙහි කියලා. ඉතින් ඒ අංග පහ අපි ර්යෙත් මතක් කරගත්තා.

සිල අනුගහිතා ව භාති, සූත අනුගහිතා ව භාති, සාකච්ඡා අනුගහිතා ව භාති, සමඟ අනුගහිතා ව භාති, විපස්සනා අනුගහිතා ව භාති කියලා සම්මා දිටියිය මසවා තබාගැනීමේ පියවර පහක් මේකේදී දේශනා කරනවා.

ඉතින් මම හිතුවෙ මේ පියවර පහ ද්වස් පහට අපි ධරුම දේශනා මාලාවෙ මාතෘකාවට ගමු කියලා. ඒ අනුව අපි ර්යෙ ගත කළයි කියලා හිතෙන්නේ, අපි සලකාගත්තේ සිල අනුග්‍රහිතය. යම් කිසි කෙනෙකුට දැනට තියන සම්මා දිටියිය දියුණු තියුණු කරගන්න අවශ්‍ය නම්, මසවා තබන්න අවශ්‍ය නම් අනුග්‍රහ කරන්න අපි ද්වසින් ද්වස ශිලය ගැන මිට වැඩිය බොහෝ සංවේදී වෙන්න ඕන. සාමාන්‍ය විධියට කියන්න පුළුවන් සඳාවාරාත්මක වගකීමක් තියෙන්න ඕනෑ. ඒ සඳාවාරාත්මක වගකීම අපි කියන්නේ ලෝක පාලක ධරුම වශයෙන්. එහෙම නැත්තම සූක්‍ර ධම්ම වශයෙන්. හිරි - මතප් කියලා, යම් කිසි කෙනෙකුට පවත බියක් සහ පවත ලැජ්ජාවක් කියලා දෙකක් ඇති වෙන්න ඕන. පවත බය ලැජ්ජාව තිබුණෙන් විතරයි ඒ මනුස්සයා තුළ තව කෙනෙකුගේ දුක තේරුම්ගන්න පුළුවන් සඳාවාරාත්මක වගකීමක් ඇති වෙන්නේ. යම් කෙනෙක් තුළ ඒක නැත්තම, කවදාවත්

සදාවාරාත්මක වගකීම, බය ලැංඡ්ජා දෙක, දේව ධරුම, ලෝක පාලක ධරුම, නැති කෙනාගෙන් කවදාචන් ඉන්දිය සංචරයක් නම් බලාපොරොත්තු වෙන්න එපා ඉඩබගෙන් පිහාටු බලාපොරොත්තු වූණත්. ඒක නිසා ඉන්දිය සංචරයක් බලාපොරොත්තු වෙවිච කෙනා අර කියන විදිහට තමන් තුළ හය ලැංඡ්ජාව කියන දෙක තියනවද කියලා බලන්න. පවත හය සහ ලැංඡ්ජාව. ඉන්දිය සංචරයක් තියෙන කෙනා තුළ පමණයි සිලයක් පහළ වෙන්නේ. ඉන්දිය සංචරය තමයි සිලයට ආසන්න කාරණාව. ඒ නිසා යම් කිසි කෙනෙක් ලැය ඉන්දිය සංචරයක් නැහැ. ඉතින් මේ රික තමයි අපි රේය දේශනාවේ සමාලෝචනය වශයෙන් ඉදිරිපත් කරන්නේ.

අපි අද දෙවැනි කාරණාවට නැගින්නයි බලාපොරොත්තු වෙන්නේ. සුත අනුග්‍යහිතා ව හොති කියලා සුතමය ඇශාණය පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සිලය, සිලවන්ත වෙන්න ඕනෑම. රළුගට සුතවන්ත වෙන්න ඕනෑම. ඒකට කියනවා “බහුසුදුතො සුතඛරෝ සුතසනනිවයො ” කියලා. යම් කිසි කෙනෙක් සම්මා දිවිධිය මසවා තබාගැනීමේදී එන්න එන්නම ද්වසින් ද්වස සුතමය ඇශාණය අතින් මිපවත් වෙන්න ඕනෑම. බහුගාත වෙන්න ඕනෑම. “බහසුත” කියන පාලි වචනය අපි එහෙම්මම සිංහලට දාලා තියෙනවා සංස්කෘත වචනයෙන් අරගෙන. ඒක බොහෝ ඇසු විරු තැන් ඇති පුද්ගලයා කියලයි අපි හෙළ බසට දාගෙන තියෙන්නේ. සමහර විට ඇසු පිරු කියන වචනයක් අපි දාගෙන තියෙනවා. ඇත්තටම වචනය ඇසු විරු. අසන ලද ස්වරුපය ඇත්තා වූ කෙනා. බොහෝ අහල තියනවා කියන එකයි. ඉතින් මේක බොහෝම ඉතිහාසගත කාරණාවක් තියෙනවා. සර්වඹුද්‍යන් වහන්සේ ලෝකේ පහළ වන කාලේ මනුස්සයෙක් තව කෙනෙකුට දැනුම සන්නිවේදනය කරනකාට එකම කුමයයි තිබුබේ. ග්‍රාවක දේශක සම්බන්ධය පමණයි. දේශකයන් වහන්සේ දේශනා කරනවා. ග්‍රාවකයන් අහගෙන ඉන්නවා. ඒ නිසා ගාස්තුවන් වහන්සේ දේශකයන් වහන්සේ. අනුගමනය කරන්නන් ග්‍රාවකයන් බවත පත් වූණ. අපි ඔක්කොම ග්‍රාවකයන්. කාගෙද? සර්වඹුද්‍යන් වහන්සේගේ.

ඉතින් සර්වයුද්‍යන් වහන්සේ කියලා තියෙන දේ පුගක් අහල තියෙන කෙනාට බොහෝ ඇසු විරැ ඇති කෙනෙක් කියලා තියනවා.

එක මේ කාලේ වෙනකාට තොරතුරු තාක්ෂණයක් වශයෙන් අන්තිම දියුණු තත්ත්වෙකට පත් වෙලා තියෙනවා. අපි එතෙක් යුගය, ගල් යුගය, යකඩ යුගය, ජ්ලාස්ටික් යුගය පහු කරගෙන අද ඉන්නා තොරතුරු තාක්ෂණ යුගයේ. මේකේදී විශේෂයෙන් තියෙන්නේ හැම කෙනාම තමතමන්ගේ අම්මලට, තාත්තලට, අත්තල මූත්තලට වැඩිය, බොහෝ ඇසු විරැ ඇති තැන් ඇති අය. අද ඇසු විරැ තැන් ඇති වීම සඳහා බොහෝම කෙරී මාරුග තියෙනවා. ඉතින් ඒ නිසාම දැනුම කියන එකට සර්වයුද්‍යන් වහන්සේ වැඩ හිටිය කාලට වැඩිය අද වෙනත් අර්ථ කුත්‍යනයක් තියෙන්නේ. ඉස්සර වගේ අද තොරතුරු හිග නැහැ. තොරතුරු බමුණ්න් අතේ පමණක් හිර වෙලත් නැහැ. ඒ වගේම උගතුන් අතේ හිර වෙලත් නැහැ අද. ධනවන්තයන් අතේ හිර වෙලත් නැහැ. අපේ පොඩි භාමුදුරුවිරු දැනට පිරිවෙන් අධ්‍යාපනය ලබන්නේ. ඒ නිසා කටපාඩම් කරලා හරියටම ගුරුවරයා අහන ප්‍රශ්නය තේරුම් අරගෙන, එකට අදාළ ගුරුවරයා පන්ති කාමරයෙහි උගන්වපු උත්තරේම ලිවුවා නම් ලකුණු ලබනවා. අනන් මනන් ලිවිවොත් ලකුණු කපනවා. ඇමරිකන් ක්‍රමය භැඳීයට එහෙම කටපාඩම් කරන්න ඕනෑමක් නැහැ. ඕන පොතක්, ඕන කම්පියුටර් එකක් විභාග ගාලාවට ගෙනියන්න පුළුවන්. එහෙම නැත්තම් විභාග ගාලාවට එන්න ඕනෑමකුත් නැහැ ප්‍රශ්න පත්‍රය පළ කරලා පැය තුනක් ඇතුළත උත්තර දෙන්නයි තියෙන්නේ. කොයි පොත කියවිවත් කමක් නැහැ. කොයි කම්පියුටර් එක තියාගත්තත් කමක් නැහැ. අපි විශ්වවිද්‍යාල ඉන්න කාලේ කැල්කියුලේටර් එක ගෙනියන්න දෙනවා. අපිට කැල්කියුලේටර් තිබුණෙන නැහැ. ඒ නිසා සංකීරණ ගාණක් දෙනවා. සංකීරණ ගාණ කරනකාට කැල්කියුලේටර් අරගෙන ගියා නම් වක් ගාලා ගණන් හදලා පෙන්නුව භැඳී. එක ප්‍රශ්නයක් නැහැ. සමහරු කැල්කියුලේටර් එක් උත්තරය දාගෙන යනවා. ඒත් ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය වෙලා තියෙන්නේ කොයි බොත්තම මිරිකන්න ඕනෑද කොයි බොත්තමේ කොයි පිටුව තියෙනවද? කියලා පැය තුන ඇතුළත වක් වක් ගාල තොරතුරුවෙට ලැඟා වීමේ හැකියාව තියනවා නම් පාස්.

මම ඉගෙනගන්න කාලේ සුද්ධේක් එක්ක ඇමරිකන් කාරයෙක් එක්කයි වැඩ කරේ. මම ඉංග්‍රීසියෙන් දුරවලයි. පටන්ගත්ත කාලේ. ඉතින් එය මට කථා කරලා කිවිවා උණිට මම දිපු ජේපර එකට දිපු උත්තරේට A එකක් හමු වෙලා තියෙනවා. එයාගේ ගණන් ක්‍රමයට. නැවත කුමති නම් නැවත එය සකස් කරලා දෙන්න පුළුවන් නම් මට ඒකට A එකක් දෙන්න පුළුවන් කියලා. ආය සැරයක් ගිහිල්දා එකට පැය තුනක් ගත කරලා නැවත ලියන්න පුළුවන් නම් A එක A එකක් කරලා දෙන්නම් කියලා. කිසිම පුද්ගලික සැලකිල්ලක් නෙමේ. නැවත අරක සුද්ධ කරලා දෙන්න පුළුවන් නම් වෙලාට ගන්න පුළුවන් නම් කුමතියි. ඒ නිසා දැන් කියන්නේ ඉස්සර වගේ මතකයේ තබාගැනීමේ ගක්තිය අවශ්‍ය නැහැ. තොරතුරු තියෙනවා කම්පියුටර් එකේ ඕන තරම්. හරියට මේ බොත්තම තද කරලා මේ තොරතුරු ගන්න පුළුවන් නම් ඒකත් දක්ෂකමක්.

අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ - ඔය දැන් තියන ගාස්ත්‍රීය පොත්වල පිටිපස්සේ පෙළක් දානව නේ. ඒක අතනින් උප්‍රටගත්තා මෙතනින් උප්‍රටගත්තා කියලා. ඉතින් එවැනි පොතක් කිවිවහම ලොකු ස්වාමීන් වහන්සේ කියෙනවා සැහෙන පොත් පෙරළලා තියෙනවයි කියලා. කිසිම පුද්ගලික පළවෙනි පන්තියේ දැනුමක් නැහැ. අර පොතේ අරයා අරක කිවිවා. මෙයා මේක කිවිවා කියලා එකතු කරලා එවිවම අපි කියෙනවා සුතමය දැඳාණාය කියලා. ඉතින් ඒ තත්වයට සාමාන්‍යයෙන් එන්න එන්න, සුතමය දැඳාණාවලට ඉස්සර තිබූ ගරු ගම්පිරත්වයක් දැන් නැහැ. දැන් කවුරු කවුරුන් වගේ අකුරු ගාස්ත්‍රීය දන්නවා. ඒ වගේම සැහෙන අධ්‍යාපනයක් ලබනවා. ඒ නිසාම ඉස්සර වගේ නෙවෙයි දැන් අකුරු දන්න අයට තිබුණු සැලකිල්ල දැන් අඩුයි.

කෙසේ නමුත් මේක ආධ්‍යාත්මික ගමනට සැහෙන අධ්‍යාපනයක් දෙනවා. ඒ නිසා සරවයුදායන් වහන්සේ දේශනාවේ සඳහන් කරලා තියෙනවා කෙනෙක් දියුණු වෙනකොට දැඳාණ තුනක් තියෙනවා කියලා. සුතමය දැඳාණ, වින්තාමය දැඳාණ සහ භාවනාමය දැඳාණ කියලා. ඉතින් අපි කොට්ටර භාවනාමය දැඳාණ ලොකු කළත් භාවනාමය දැඳාණ අනින් ඒවාට වඩා උසස් කර දක්වුවන් ඒ හැම එකටම පදනම් වෙන්නේ සුතමය දැඳාණයමයි. ඒක තැනිව යන්න

බැහැ. නමුත් අපි තේරුමෙන්න ඕන සුතමය කූණයේ අඩුපාඩකම් වගයක් තියෙනවා. සුතමය කූණ එනකොට මාන්ක්කාරකම් එනවා. ඒ වගේම අනුත් පහත් කරලා සලකන්න හදනවා මම දැන් දන්නවයි කියලා. එවිට නෙමේ බලාපොරොත්තු වෙන්නේ සුතමය කූණයත් එක්ක. නිහතමානීකම දියුණු කරගන්නවා නම් ගාස්තුයට සලකලා, ඒක අහේනිකර වෙන්නේ නැහැ.

ඒ නිසා සම්මා දිවිධිය දියුණු කරගෙන යන්න සුතමය කූණ දවසින් දවස දියුණු වෙන්න ඕන. ඒ දියුණු කිරීම සඳහාම සර්වයුදයන් වහන්සේ වැඩහිටින කාලේ සැහෙන දේශනා කරල තියෙනවා, විවිධ දේශන. පස්සේ ආනන්ද හාමුදුරුවෙනා මේ සේරම කටපාඩම් කරගෙන, බුදු හාමුදුරුවෙනා පිරිනිවන් පැවත පස්සේ දවස් 100 ක් යනකොට ධරම සංගායනා කරලා මේ ඔක්කෝම ස්ථාපනය කළා. අවුරුදු 200 ක් යනකොට දෙවැනි ධරම සංගායනාව, 365 ක් යනකොට තවත් ධරම සංගායනාවක් වගයෙන්. දැන් මේ සූතු කියලා පෙරවාද ආගම පිළිගන්නේ මෙන්න මේ ත්‍රිපිටකයට අයිති කොටස් පමණයි. ඉන් පිට කොටස් කියවන එක සම්ප්‍රදායානුකූල නැයි කියන මට්ටමට වගේ අපි සීමාකාරී වෙලා තියෙනවා පසුකාලීනව ඇති වෙවිව අනා ආගම්වල බලපැම නිසා. කෙසේ නමුත් එවැනි බුද්ධ දේශනාවමයි සුතය, ඉන් එපිට දේවල් වෙන්නේ නැයි කියන නිසා පිරිවෙන් අධ්‍යාපනයේදී විෂය සේතු හදනකොට ඒක් සීමාවල් තියෙනවා. එයින් පිට යන්නේ නැහැ සම්ප්‍රදායානුකූල පිරිවෙන් විෂය බාරාව. ඒ මොකද හේතුව, අනෙක් පැතිවලින් නානා ප්‍රකාර කාමහෝගී දේවල් උගන්වලා හිත අවුල් කරන නිසා එවිට යන්න දෙන්නේ නැතිව හිර කරලා තියන ගතියක්ත් තියනවා. ඉතින් ඒ විදේශ ආක්‍රමණ සහ අනා ආගමික බලපැම නිසායි.

නමුත් අවුවා යුගයේදී රට කළින් තිබූ හින්දු ආගම බලපැම තදින්ම අවුවා යුගයට ඇවිල්ලා තියෙනවා. බුද්ධසේෂ්‍ය ආචාර්ය වරයන් වහන්සේ බාහුමණ පවුලක කෙනෙක් කියලා කියනවා. හොඳට උගත් පවුලක කෙනෙක් නිසා ඒ තිබුණු දනුම ගොඩක් පාවිච්ච වෙලා තියනවා. ඉතින් සම්ප්‍රදායානුකූල අවුවා පිළිගන්න ඇත්තෙක ඒක නරකක් විදියට හාරගන්නවා. බලනකොට යම්

ନାମୁତ୍ ପେରିଲାଏ ନିକାଯେ ତିଯେନ ବିଷେଷତାବିଦ୍ୟ ତମାଙ୍କ ବ୍ୟାପ୍କ ହାମ୍ରାଦ୍ୱାରାରେବୁ ଦେଇନା କଲ ଦେଖିଲେବାରେ ବିଶିଥ ଅଯ ବିଶିଥାକାରଯେନ୍ ଆରପ୍ତ କପୁ ବେକା ବିଶେଷଣୀ ଲିଖିଲା, ଭୁଲିକ ତିପିକ୍ତାବିଦ୍ୟ ଲେ ଆକାରରେଯେନ୍ମ ଯକେନାବୁ କିଯନ ଗୋରବି ତାମ ପେରିଲାଏରେ ତିଯେନାବୁ. ଲେ ପେଲ ବିକ, ଲିହେମ ନୀତ୍ରନାମି, ତନ୍ତ୍ରିଯ, ଲିହେମ ନୀତ୍ରନାମି ବ୍ୟାଦ ଦେଇନାବ ଲିହେମମ ଯକିଲା ତିଯେନ ଲିକ ମହାଦ୍ୟାନ ଆଗମ ପାପା ପିଲିଗନ୍ତନାବୁ. ଅନ୍ୟ ଆଗମ ପାପା ପିଲିଗନ୍ତନାବୁ. ଲେ ନିଜୀ ଅପର ଘନତା ବିଶେଯନ୍ ଅଵଶ୍ୟ ନାମି କୈଲିନ୍ମ ବ୍ୟାଦ ବିବନ୍ଦ ଗନ୍ତନ ପ୍ରଳିପନ୍. ନାମୁତ୍ ଅଶେ ହାତ୍ମାବ ଜିଂହଲ ନିଜୀ ଅପର ଆଲିଯ ତେରେନ୍ତନେ ନୀତି ନିଜୀ ଅପର ଅଵଶ୍ୟ ବେନାବୁ ଜିଂହଲାଯ ପରିଵର୍ତ୍ତନାକ୍. ଅପର ଅଵଶ୍ୟ ବେନାବୁ ଆରପ୍ତ କରନ୍ତାକ୍, ଅପର ଅଵଶ୍ୟ ବେନାବୁ ବେକାଲାକ୍. ଲେବର ପଢ଼ିଗତ ଚନ୍ଦନ ବିଶେପଣୀ, କୌତୁ ଗ୍ରନ୍ଥପ ଅଵଶ୍ୟ ବେନାବୁ. ଲେ କୌତୁ ଗ୍ରନ୍ଥପ ମକ୍କକୋମ ପଞ୍ଜକାଲୀନାବ ଲିଯବିଲିବ ନିଜୀ ଲେବାରେ ବଲପ୍ରାମକ୍ ଅଵଶ୍ୟ କରଗନ୍ତନ ଲକ୍ଷକେନାବ ତିଯେନାବୁ. ଲେ ବିକ ଧନ୍ତନାବୁ ନାମ ମେକେ କିଜି ଲାଦାବକ୍ ନୀତ୍ରା. ମେଲ ଧନ୍ତନାବୁ ମେଲ ଅବ୍ସିପାବ୍ସି ମେଲିବ ପ୍ରାଣିଦି କିଯଲା ଅନନ୍ତରଲା ବୈତ୍ରେ ଅପିତ. ଅପିତ ମେକ ତୁରେନାଗନ୍ତନ ବେନାବୁ.

එශක නිසා සර්වඹයන් වහන්සේ සඳහන් කරල තියෙනවා පුද්ගලයා සූත අනුග්‍රහීතය දැක්විය යුතුයි. තමන් දන්න දේ “අසුෂුතං සූණාති සූතං පරියෝධපෙති කංඩා විතරති” ආදි වශයෙන් ධර්ම දේශනාවක ආනිංස විස්තර කරන්නේ ඒ නිසා. අපි නිතරෝම ඇහුමිකන් දෙන්න මින. සර්වඹයන් වහන්සේත්, සෝජකුටිකණණ භාමුදුරුවෙන් බොහෝ දුර පලාතක ඉදාලා ගවී ගණන් දුර ගෙවාගෙන ආව ද්වසේ ආනන්ද භාමුදුරුවන්ට කිවිවෙ මගේ ගඳුකිලියෙම ආසන පනවන්න කියලයි. ඉතින් එක සෝජකුටිකණණ ස්වාමීන් වහන්සේට වෙව්ව විශාල ගෞරවයක්. ආනන්ද භාමුදුරුවන්ටත් අමුතතක්. ඉතින් මේ වගේ වෙලාවට සර්වඹයන් වහන්සේ සක්මන් කරල ගඳුකිලියට වැඩියට පස්සේ සෝජකුටිකණණ ස්වාමීන් වහන්සේ ගිහිල්ල

පැත්තක ලැගුම් අරගත්තව පස්සේ බුදු හාමුදුරුවා කියනවා බණ විකක් කියන්න බැරිද කියලා. සෝණකුටිකණ හාමුදුරුවා ඒ වන විටත් සූත්ත නිපාතයේ පාරායන වගය හොඳට කටපාඩම් කරගෙන හිටියේ. දැනටත් තියෙන ඉතාමත් සූත්දර කොටසක් තමයි ඔය සූත්ත නිපාතය කියන පොතේ. ඒක බුද්ධක නිකායට අයිති වෙන්නේ. ඒකේ අයිමක වගය, පාරායන වගය කිවිවත් ඉතා ගැහුරු හාජාවක් දේශනා කරල තියෙන්නේ. ඉතාම හොඳට මණ්ඩ් බැහැපු ධර්ම තියෙන්නේ. අර හාමුදුරුවා ඒක දේශනා කරල තියෙනවා, ඒක ඇැපිල්ලක් එක ඉස්පිල්ලක් වරද්ධන්නේ නැතුව. එතකොට බුදු හාමුදුරුවා දේශනා කරල තියෙනවා බොහෝම වටිනවා, බොහෝම වටිනවා. මේ නම කටපාඩම් කරනකොට බොහෝම ධර්ම ගෞරවයෙන් ඒ සිතිල දැනගෙන ව්‍යාකරණ දැනගෙන දේශනා කළයි කියලා. ඒ කියන්නේ බුදු හාමුදුරුවාත් ඒ වගේ බණ අහන් කුමතියි.

මට මතක් වෙනවා එක ද්වසක් අපේ ලොකු ස්වාමීන් වහන්සේ වයසට ගිය කාල 25 කුටියට ආපු වෙලාවක්. මම එතකොට සාමණේර. එක ද්වසක් කිවිවා නම, මම නිතරෝම ත්‍රිපිටකය කියවනවා කියලා. උන්වහන්සේට තිබුණා තල්ල කරන්න පුළුවන් මෙසයක්. රෝද හයි කරලා තියෙන්නේ. ඒක ඉස්සරහින් තියාගන්නවා. ඒකේ තියාගෙන පොත අල්ලගෙන ඉන්න බැහැ. පොත බර වැඩියි. ත්‍රිපිටක පොත් බරයිනේ. අරක උඩ තියාගෙන ත්‍රිපිටක පොත් කියවනවා. අන්තිමට ඇස් පේන්නේ නැතිව ගියා. ඒක කියවලා ඉවර වෙලා ආය ගිහිල්ලා වයිජ් රයිටර එක් ගහනවා. එහෙම නැතිව පොත්වල දැනුම එන්නේ නැහැ. ලියන්නේ නැතිව දැනුම එන්නේ නැහැ නේ. ඉතින් මම ගියාට පස්සේ කිවිවා “මට දැන් මේ දෙකම කරගන්න බැහැ. පොත කියවන්නත් බැහැ වයිජ් කරන්නත් බැහැ. ඒ තිසා මේ නමට බැරිද මට සූත්‍රයක් කියවන්න.” මම කවදාවත් කරලා තිබුණෙ නැහැ. මම ඇපුවා මොකද්ද කියවන්නේ කියලා. රට පස්සේ මම කිවිවා ස්වාමීනි මම පාල දන්නේ නැහැ. අපේ සිංහලත් හොඳ නැහැ. ඉතින් ඒත් ඔබවහන්සේ කියන තිසා මං බොහෝම කුමතියි කියවන්න කිවිවට පස්සේ මට හිතාගන්න බැහැ. අය තියෙන පුවචක් උස්සගෙන ඇවිල්ල

ඉස්සරහින් තියලා මට වාචි වෙන්න කිවිවා. මගේ ඇගට හීන්දාචියන් දුම්ම. මොකද මම කවදාවත් ලොකු ස්වාමීන් වහන්සේ ඉස්සරහ ආසනයක් අරගෙන නැහැ. ඉතින් මම කිවිවා ස්වාමීන් වහන්ස ආසනයක් අරගෙන කියවන්න ගියෝත් මට සබකේලය නිසා කියන්න බැහැ. මට වාචි වෙන්න දෙන්න කිවිවා බිම. නැ නැ නම ඔය නමට කරන ගෞරවයක් නොවේ ධර්ම ගෞරවය නිසා කියන්නේ. ඔය පූටුවේ වාචි වෙන්න. මම ඉන්නේ උච්ච එකක නේ. මම ලෙඩා නොවැ. මම කිවිවා අනේ ස්වාමීන් වහන්ස එහෙම නම් වැඩ්ඩි වෙන්නේ නැහැ. මට ඔබවහන්සේ ඉස්සරහ ආසනයක ඉන්න බැහැ කිවිවා. හරි එහෙම නම් බිම වාචි වෙලා කියමු කියලා දේවදහ සූත්‍රය සමපුරණ සූත්‍රය කියවනකම අහගෙන හිටියා. මට මතකයි ඔය පාමක් සයාභ්‍යාගේ පොත හම්බ වෙවිව වෙලාවේදී ස්වාමීන් වහන්සේට රිකක් ඉංග්‍රීසි පුළුවන්. මං ඉස්සරහින් තියාගෙන ඉංග්‍රීසි කියවලා සිංහලෙන් කියලා දෙන්න කිවිව. මං දන්තවා පැහැදිලිවම ලොකු ස්වාමීන් වහන්සේට ර්ට වැඩිය දැනුම තියෙනවා කියලා. නමුත් අලුත් කිරීම සඳහා නිතර සුතය අවශ්‍යයි.

එක නිසා නිතර කියනවා “සුවි පුලි මුතෙකා කුතො පණ්ඩිතං හවේ” කියලා. යම් කිසි කෙනෙක් ‘සු’ කියන සටහෙන් ‘වි’ කියන වින්තනයෙන් ‘පු’ කියන පුවිජාවෙන් ‘ලි’ කියන ලේඛනයෙන් තොර වුතෙකාත් එයාගේ පණ්ඩිතකමක් නැහැ කියලා. නිතරෝම අහන්න ඕන. නිතරෝම කළුපනා කරලා බලන්න ඕන. මේ කියන දේ මේ මනුස්සයා වගකීමෙන් මුල මැද අග ගළපලා කියන දෙයක්ද නැත්තම් කට කහනවට කියන දෙයක්ද කියලා. එක වින්තාමය ගක්තියට දාල බලන්න ඕන. ර්ට පස්සේසේ පුවිජා නැවත නැවත ප්‍රශ්න කරන්න ඕන. ඔබවහන්සේ කලින් කියපු දේ එක්ක මේක ගැලපෙන්නේ නැහැ. මේකත් එක්ක මේක ගැලපෙන්නේ නැහැ. කොහොමද මේක වෙන්නේ කියලා ප්‍රශ්න කරන්න ඕන. ර්ට පස්සේසේ ලියන්න ඕන.

මේ හතරෙන් තමයි අපි බහුභාතකම ඇති කරගන්නේ. ඉතින් ඒ නිසා සුතමය කුණාණයට බුදු භාමුදුරුවෝ දිය යුතු තැන දීල තියනවා. එහෙම නැතිව ගහ වැඩින්නේ නැහැ. ඒ නිසා අනුග්‍රහිත

සූත්‍රයට අවුවා සපයන අවුවාවාරින් වහන්සේ සඳහන් කරනවා අපි ගත්ත නිදරණයම. යම් කිසි ගොවීයෙක් කැලේ මැද්දාවට හිහිල්ල කැලේ කපල තෙලල මහ කදන් හිනි තියල හේන එම් කරගත්තට පස්සේ සිල අනුග්‍රහිතය කියලා කියන්නේ වටෝට දඩු වැට ගහන එක. පළිබේධකයන්ගෙන් වන සිවුපාවුන්ගෙන් හෝගයට වෙන හානිය අඩු කරගත්ත දඩු වැට නිතර බදින්න යින. සුත අනුග්‍රහිතය කියලා කියන්නේ ගොවියා හරියට ඒ හේන් කටුසර බෝග වපුරන්නේ කල්යල් බලලා. වැස්ස එතකොට නවදුලි හේනා ඇට වපුරනවා. ඒ නිසා ඒ ඇටවලට නියම වෙලාවට වැස්ස ලැබේවිවහම එවිව කණු කැපීල පැළ වෙලා එනවා. රට පස්සේ ගොවියා ඉතාමත් අඩුවෙන් තමයි වතුර දාන්න බලාපොරාත්තු වෙන්නේ. හේන්වල එවිවර වතුර නැහැ. සමහර විටෙක ගොඩිලිවල පිටකන්දේ වැටෙන පැළවලට වතුර මදි වෙනවා. එතකොට ගොවියන්ට ලග දිය කඩික් හදාගෙන ලිඳක් හදාගෙන අර උඩ කන්ද පැත්තෙ හැදෙන පැළවලට වතුර දාන්න වෙනවා. අනිත් එවිව නම් සාමාන්‍යයෙන් වැහි වතුරෙන් හැදෙනවා. ඉතින් ඒ නිසා හේන් ගොවියා වුණක්, ගොඩ ගොවියා වුණක්, එළවල ගොවියා වුණක් අවශ්‍ය පැළවලට වතුර දැමීමේ නැත්තම් ඒ පැළ මුල් රික බැහැගන්නකන් හේබානවා. පැලෙල් බාල වන නිසා මෙන්න මේ වතුර දානවට තමයි සමාන කරලා තියෙන්නේ සුතමය ක්‍රාණය.

ඉතින් ඒක ගැන කථා කරන බුරුම ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයට බණ කියනකොට කිවිවා යම් හෙයකින් පෝවිචියකට හේ පැළයකට වතුර වැඩිය දුම්මොත් වතුර වැඩිකම නිසා පැළ කණු වෙනවා. ඒ නිසා හාවනා කරන කෙනා හැම දේම අහන්න යන්න එපයි කියලා. කමම්ස්සකතා ක්‍රාණ සම්මා දිටියි, සමථ සම්මා දිටියි, විපස්සනා සම්මා දිටියි වැඩෙන දෙයක් මිසක්වා තොරතුරු තාක්ෂණය තිබුණයි කියලා හැම දේම දාගන්න යන්න එපයි කියලා. එතකොට වෙන්නේ මොකක්ද පැළයට වතුර වැඩි වීම නිසා පැළ කණු වෙන්න ගන්නවා.

අපේ ලොකු ස්වාමීන් වහන්සේත් රට සමාන දෙයක් කරලා තිබුණා. උන්වහන්සේ 1901 ඉපදිලා 1992 අපවත් වෙවිවි,

ඒ ගතවර්ෂයේ පුරුෂයෙක්. උන්වහන්සේ බණ කියන කාලේ, මං හිතන්නේ 80 ගණන්වල වෙන්න ඇති, අද විතර ලංකාවේ බණ කියන යුගයක් මුළු බුද්ධ ගාසන්ම තිබුණේ නැ කියලා කිවිවා. හැම හන්දියක් හන්දියක් ගානෙම බණ. හැම රේඛියෝ වැනල් එකකම බණ. හැම වෙළිවිෂන් වැනල් එකකම බණ. පුද්ගලික බණ. ඒ වුණාට රට තරක් වෙන තාලේ බලනකාට මේ බණේ මොකක්දේ දේශයක් තියනවද කියලා කිවිවා. මේ බණ ඉල්ලුම සැපයුමට හරියන බණක්. මිනිස්සූ කැමති දේ සන්තේෂ කරලා කිවිවාට කවදාවත් කම්මස්සකතා දූෂණ සම්මා දිවියිය සමථ සම්මා දිවියියට උසස් වන බණ කියන්නේ නැහැ. සමථ සම්මා දිවියිය විපස්සනා සම්මා දිවියියට ඔසවන බණ කියන්නේ නැහැ. මොකද ඒවා තේරන්නේ නැ කියලා. මේ නිසා බඩාලා තොත්ත බඩාලා තෙවන්න ජාතක කරාවලුයි, සිද්ධාර්ථ කුමාර කරාවලුයි කිය ඉන්නවා.

ඒක වුණත් ඒක ගාසනය ඇතුළුල වුණත් ඒක එච්චර වගතුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපට සිද්ධ වෙනවා මේ සුතය කියන හැම වෙළාවම ඕපනයික ගතියට යා කරලා කියන්න. ඕපනයික කියලා කියන්නේ එකින් එකට එකින් එකට තුවු දෙනවද කියන එක නේ. ඒ නිසා කම්මස්සකතා දූෂණ සම්මා දිවියියෙහි ඉන්න එකකනාට රිදෙන්න තියෙන්න ඕන කම්මස්සකතා දූෂණ සම්මා දිවියිය ගෙනා එක. ඒකට යනකාට වෙනස් වෙළා තියෙන්න ඕන. ඒක සමථ සම්මා දිවියියටවත් ඔසවලා තියන්න ඕන. සමථ සම්මා දිවියියෙහි ඉන්න කෙනා ඒක විපස්සනා සම්මා දිවියියටවත් ඔසවලා තබාගන්න ඕන. විපස්සනා සම්මා දිවියියෙහි ඉන්න කෙනා ඒක මාරුග සම්මා දිවියියටවත් ඔසවලා තබන්න ඕන. මාරුගයට හියාට පස්සේ තමයි එලය ලැබෙන්නේ. එහෙම නැත්ත්ම අපි ලද ක්ෂණ සම්පත්තිය දුර්වල කරගත්තා වෙනවා. පන්නගත්තා වෙනවා.

ඒ නිසා බණ අහනකාට සුතමය දූෂණ වැඩෙනකාට ඒක නිකන් විභාග පාස් කරන්න නම්මු නාම ලබන්න විතරක් නෙමෙයි. ඒක තමන්ගේ ඒවිතයට අදාළ වෙන, නැතිනම් ප්‍රායෝගික වෙන - මගේ වචනයෙන් කියනවා නම් ප්‍රායෝගික සලකලා වැඩක් ගන්න වෙන්න ඕන. එහෙම නැත්ත්ම අපි කවදේ කිවිව එකක් අහලා

ඉගෙනගෙන මැරෙනකං ඒක වැඩ ගන්නේ නැතිව විභාග සහතිකේට විතරක් සීමා වෙනවා. අද ඉස්කෝලවල කරන අධ්‍යාපනය ගොඩක් ඔන්න ඔතන තමයි තියෙන්නේ. ඒකට ඩේනුව මේ අධ්‍යාපනයට පාඨ මාලා හදන්නේ ලංකාවට ඉන්න මිනිස්සු නොවේ. සුද්ධිට ඕන තාලෙට. උග්ට ඕනෙ කරන්නේ ආසියාකර මිනිස්සුන්ගෙන් වේන් වොෂ් කරන්න. උන්ට ඕන තාලේ සංකර හිත් හදාගෙන ඒගොල්ලන්ට ඕන කණ්ණාචියෙන් ඒගොල්ලන්ට ඕන ම්මිලෙන් ලෝක මතින්න. නමුත් ඒක අපේ පොලොවට ගැලපෙන එකක් නොමේ. රට පස්සේ ඒගොල්ලෝ ඒගොල්ලන්ට ඕන තාලෙට ඉගෙනගත්ත අයට ඒගොල්ලන්ට ඕන තාලෙට ලොකු රස්සාවල් දීල කරන්නේ අර මිශනාරි ආගම්වල කරපු සෙල්ලමිම තමයි. අපි කියන තාලෙට ආවාත් අපි මේ මේ විදිහට සලකනවා. අපේ කට්ටියත් කොහොම හරි කරලා එතෙන්ට යන්න හදනකාට ඒ ලැබෙන සුතමය ක්‍රාණය අපේ සංස්කෘතියට අපේ දේශගුණයට ගැලපෙන එකක්ද කියලා දැනගන්න ඕන. මොකද අලුතින් ඉගෙනගන්න දේ වැඩක් ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක කරපින්නගත්ත හණ මිටියක් වෙනවා. ඉතින් ඒක නිසා සුතමය ක්‍රාණය මෙතන සඳහන් කරන්නේ නිකම්ම නිකන් දැනුම කන්දරාවක් නොමෙයි. එන්න එන්නම ඉහළට තුළු දෙන්න ඕන. ඒ තුළු දෙන කුමෙයි සුතමය ක්‍රාණය වැඩින විට සම්මා දිවියිය වර්ධනය වීමක් ඇති වෙනවා.

ඉතින් ඒ සුතමය ක්‍රාණය කොතනදීද සම්බන්ධ වෙන්නේ, රට ආසන්න කාරණය කුමක්ද? ඒක සම්පූර්ණ වෙනවා නම් ඒක කොතනටද හිත යොමු කරන්නේ කියන එකට මම කැමතියි සූත්‍ර සාධක දෙකක් ගෙන හැර දක්වන්න. එකක් තමයි වංකි සූත්‍රය - මර්කීම නිකායය 95 වෙනි සූත්‍රයෙහි සඳහන් කරල තියෙනවා නොදැන්න කෙනෙක් අදාළ දැනුමට පත් වෙලා ඒ අදාළ දැනුම දිගේ සුතමය, වින්තාමය, හාවනාමය වශයෙන් හිහිල්ලා ඉස්සරහට තමතමන්ගේ ගිලි සමාධි ප්‍රයුෂ ප්‍රගුණ කරගන්න හැටි. ඒකේ සඳහන් කරලා තියෙන්නේ “සඩා ජාතො උපසංකම්ති” යම් කිසි කෙනෙකුට සද්ධාව ඇති වුණා නම්, ඒ පුද්ගලයාට තේරෙනවා මේ ලැබේවිව

වටිනා අවස්ථාවෙන් නිකං කාලා බේල බඩු පුරවාගෙන ඉඳල හරියන්නේ නැ. මෙකේ වෙනසක් ඇති කරගන්න ඕනෑම කියලා.

එකට කියලා තියෙනවා “සඳු මහානාම ආරාධකා හොති නො අස්සඳු” මහානාම රජ්පුරුවන්ට බුදු හාමුදුරුවා කියෙනවා මහානාම මහරජ, සද්ධාවන්තයා නිතරෝම අපූත් දේවල්වලට ආරාධනා පුරුවකයි. නැමෙනසුලුයි. යටහත් පහත් නොදුන්නාකම පිළිඳුරගන ඉගෙනගන්න කැමතියි. අස්සද්ධාවන්ත පුද්ගලයා වේළිවිත දර කේතුවක් වගෙයි. කිසිම නැමෙනසුලු ගතියක් නැහැ. ඔප්පොලයි. ඒ නිසා සද්ධාව ඇති කෙනා තමයි තව කෙනෙක් උගට එළඹීන්නේ, පෙළඹීන්නේ, කලුණුණ මිතුයා ගාවට, බහුඡාතයා ගාවට, පණ්ඩිතයා ගාවට, සත්පුරුෂයා ගාවට යන්න. ගිහිල්ලා අහන්න. අවශ්‍ය කරන මේ ආරාධනා ගතිය වෙන්නේ ගුද්ධාව නිසා. සද්ධා ජාතො උපසංකමිතවා උපසංකමනෙනා පයුරුපාසනි ගිය ගමන්ම එයා කියන දේ අහන්න එපා කියෙනවා. මේ මනුස්සයා කියන දේ කරන මිනිහෙක්ද, කරන දේ කියන මිනිහෙක්ද, කියන එක ටිකක් කල් ඇසුරු කරලා බලන්න කියෙනවා. නැත්නම් ගස් යට බෙත් තෙල් විකුණන මිනිස්සු වගේ තමන්ගේ බිස්නස් එකට කැළහන මිනිස්සුද කියලා. ඒ නිසා ටිකක් කල් පයුරුපාසනය කරන්න ඕනෑම පයුරුපාසනය කියන්නේ ඇසුරු කරනවා.

“සඳු ජාතො උපසංකමති
෋පසංකමනෙනා පයුරුපාසනි
පයුරුපාසනෙනා සොතං ඔදහති”

පයුරුපාසනය කරන ගමන් කන යොමු කර බලනවා, මේ මනුස්සයා කුමන ධර්මයක් දේශනා කරන කෙනෙක්ද, කුමන දෙයක් කරන කෙනෙක්ද කියලා. “ මහිත සොතො ඔමම් සුණාති” අන්න එහෙම කන නතු කරපු පුද්ගලයාට මන්න ඇහෙන්න පටන්ගන්නවා ධර්මය. එතකොට එයන් යනකොට යම් කිසි ධර්මයක් අරගෙන යන්නේ. යම් කිසි ප්‍රමාණයක් දැනුම ඇති වෙන්න වෙන්නේ අර

දරමයන් එකතු කරගන්නවා. “මහිත සොතො ධමමං සුනාලී සුකා ධමමං බාරෙති” රට පස්සේ මේ කියන දේවල් එක්කෝ ලියලා. එකකො හිතේ තැන්පත් කරල. “සුනාථ බාරෙථ වරාථ ධමමෙ” කියලා දේශනා කරන විදියට නැවත නැවතත් කියනවා බණවල හැරී එකයි. එතකොට එක හිතේ දරාගන්නවා. “ධතානං ධමමානං අත්‍යං උපපරිකුති” අර දරාගන්ත ධරමය අර්ථය පරික්ෂා කර බලනවා. මේක මේ සුමගටද යොමු කරන්නේ. මේ මනුස්සයා ආර්ථික, දේශපාලන ලාභ සඳහාද මේ කියන්නේ. ලාභ සත්කාර සම්මාන සිලෝක සඳහාද මේ කියන්නේ. එහෙම නැත්තම් සද්ධරමය වෙනුවෙන් ධරම ගෞරවයෙන්ද කියන්නෙ කියලා. ඒ නිසා සුතමය ක්‍රාණයක් තමන්ට ලැබුණා නම්, ඒ සුතමය ක්‍රාණයෙන් අත්‍යං උපුරිකුති කියන විදිහට අර්ථයට යොමු කරවන ගතියක් තියෙන්න ඕන. උනන්දු කරවන ගතියක් තියෙන්න ඕන. එහෙම නැත්තම් ඒ සුතමය ක්‍රාණය භණ මිලියක් වෙනවා. නැත්තම් හමස් පෙවිචියක දාපු දෙයක් බවට පත් වෙනවා.

ඒ නිසා භැම වෙලාවේදීම සද්ධරමයේ තියෙන ගතිය තමයි මේක. බුදු භාමුදුරුවන්ගේ ධරමයෙ ගුණ 6 ක් තියෙනවා නේ. “සවාක්ඩාතො, භගවතා, ධමමා, සන්ධිවිකො, අකාලිකො, එහිපස්සිකො, මපනයිකො” කියන්නේ එතන ඉන්න දෙන්නේ නැ එයාට. සුද්ද කර කර, සුද්ද කර කර, තල්ල කර කර, තල්ල කර කර, පිරිසිදු කර කර, පිරිසිදු කර කර, තල්ල කරනවා. ඒ සද්ධරමය කෙලෙස් තියාගෙන ඉන්නෙ නැහැ. එක සර්වඹයන් වහන්සේ පහාරාද සුතුයේදී සඳහන් කරනවා. පහාරාද අසුරයින් බුදු භාමුදුරුවන්ට කියනවා එයා මූහුදට ලොක්කා. ඒ නිසා කියනවා මූහුදේ ආශ්වර්ය අද්භුත ධරම සම්භයක් තියෙනවා ස්වාමීන් වහන්ස කියලා, එකක් තමයි මූහුදේ මළකුණක් ඇති වුණෙන් කවදාවත් ඒ මළකුණට මූහුදේ ඉන්න දෙන්නේ නැ. රල්ලෙන් අපි කොහොම හරි ඉවුරට ගෙනත් දානවා. තල්මහෙක් මැරුණෙන් මූහුදේ ඉන්න දෙන්නේ නැහැ. මැරුණෙන නැතිව මූහුද ඇතුමෙ ඉන්න දෙන්නෙන් නැහැ. තල්ල කරනවා. පණ තියෙන්න ඕන මූහුද ඇතුමෙ

යකෙන්න. ඒ රල්ල අතකින් ගිහිල්ලා කරනවා වගේ පෙන්නන්නේ නැහැ. නමුත් රල්ලෙන් කෙරෙන වැඩක් තමයි මැරිවිව බෙල්ලගේ කටුව වතුරේ තියෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ කටුව ගොඩ ගෙනත් දානවා. මැරිවිව සතෙක් ගොඩ ගෙනත් දානවා. මිනිහෙක් වූණත් මූහුදේ පැනල මැරුණට පස්සේ ගොඩ දානවා. එතකොට බුදු භාමුදුරුවෝ කියනවා පහාරාද දැනගනින් මගේ ගාසනය ඒ වගේ තමයි. මගේ ගාසනයෙන් යම් ද්වසක සුතමය ක්‍රාණය යම් කෙනෙකුට ලැබුමෙන් උන්දුගේ කෙලෙස් වික සම්පූර්ණ සන්තානයෙන් එලියට දාන තාක් මිනිහට ඉස්පාසුවක් දෙන්නේ නැහැ. තල්ල කරලමයි නතර කරන්නේ. ඕපනයික ගුණය. ඒ නිසා ධර්මය අහනකොට අහනකොට බය ලැං්ඡාව දියුණු තියුණු වෙනවා. සීල සංවරය එනවා. සමාධිය එනවා. ප්‍රයාව එනවා. ඒකටයි සුතමය ක්‍රාණය අවශ්‍ය කරන්නේ.

ඒ නිසා අපි නිතරෝම ආරාධනා පුර්වක ගතියක් තියෙන්න මින. “ජානාති හගවා, නාහං ජානාම්ති” අපි ඒකට ගන්න ආදරු පායය. භාග්‍යවතුන් වහන්සේට වැටහෙනවා. සමහර විට භාග්‍යවතුන් වහන්සේ මේ වගේ පිරිස් හම්බ වෙව්වහම “මහණෙනි, ඔබ මේ කාරණාව දන්නවද” කියලා මාතෘකාවක් එක පාරට ඇදිලා දානවා. ඇදිල දාපු ගමන් වැඩිහිටි සංසයා වහන්සේ නමක් කියන්නේ “අවසරයි ස්වාමීන් වහන්ස, මෙවැනි කාරණා දැනගන්න අපි දුර ඉදන් ඔබවහන්සේ ලැගට පැමිණෙනවා. ඒ නිසා ඔබවහන්සේට මේ කාරණාව වැටහෙවා. ඔබවහන්සේ කරුණාවෙන් අපට විස්තර කර දෙන්වා. භාග්‍යවතුන් වහන්සේට වැටහෙනවා. මට වැටහෙන්නේ නැහැ”. “ජානාති හගවා, නාහං ජානාම්ති” එතකොට බුදුරජාණන් වහන්සේ “ආ එසේ නම් මහණෙනි “සුණාප සාමුකං භාසිස්සාම්” කියලා එහෙම නම් මහණෙනි ධර්ම ගොරවයෙන් අසවි. “සුණාප සාමුකං මනසිකරාප” මම කියන එක අර්ථ ව්‍යංජන වශයෙන් හිතට ගනිව. මම දුන් කියන්නයි හදන්නේ” කියලා ඔන්න බණ කියනවා. අන්න ඒ විදියට සැම වෙලාවේදීම ප්‍රයෝගනය සලකලා බණ අහනව නම්, බණ හිතාගන්නවා නම්, එන්න එන්න ධර්මය පිළිබඳ ගොරවයක් ඇති වෙනවා. ඒකට අපි ධර්ම ගොරවය කියලා කියනවා. පුද්ගල

ගෞරවයක් නොවේ. අන්න ඒ ධර්ම ගෞරවය ඇති වෙන්නේ බණ ඇහුවාත් තමයි.

අවිජ්‍රා සූත්‍රයේදී සඳහන් කරල තියෙනවා “සපුරිස සංසේවා පරිපුරුෂයෙනෙකා ” කියලා යම් කිසි කෙනෙකු සත්පුරුෂයෙක් දැක්කා තම් හමුබ වුණා තම් ඇසුරක් ලැබුණා තම් සත්පුරුෂයා කවදාවත් නරක දෙයක් කියන්නේ නැහැ. ඒ නිසා ධර්මයක් අහන්න අපි ධර්මයක් අපි උගට එන්න නම්, පොතක් නොවේයි ලං වෙන්න ඕන. CD එකක් නොවේයි ලං වෙන්න ඕන. එහෙම නැත්තම වෙන එකක් නොවේයි සංසේ ධර්මය. අපි කියනවා වෙතත්‍යයක් කියලා. පණ ඇති පුද්ගලයෙක් කථා කරන්න ඕන. එයා කථා කරන්න ඕන එයාගේ අත්දැකීමෙන්. ඒ නිසා සත්පුරුෂ සංසේවනය කියලා කියන්නේ පොත් පත් අනම් මනම් නොවේයි. ධර්ම භාණ්ඩාගරයක්. එයාගේ උගට ගියාට පස්සේසේ සද්ධර්මය ඇහෙනකාට ආය සද්ධාව වැඩෙනවා. වංකි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සද්ධාව නිසා සත්පුරුෂයා උගට යනවා. ඇසුරු කරනවා. බණ ඇහෙනවා. එතකාට ඒ බණ ඇහෙන්න ඇහෙන්න තමන් එතනට යන්න හේතු වෙවිව සද්ධාව ආය කරකවල වැඩි කරලා දෙනවා. ඉතින් එන්න එන්න තමන්ට තෝරෙන්න පටන්ගන්නවා පිරිසිදුවක්, මසවා තැබීමක්, පෙරගමනක් සිද්ධ වෙනවේ කියලා. ඒ නිසා ඒ සද්ධර්මය ලං වෙන්න ලං වෙන්න ඒ මනුස්සයගේ සංසේ ගතිය, එලැං සිටි ගතිය, සතිය එහෙම නැත්තම් අවදි භාවය, ප්‍රවුද්ධ ගතිය, බුද්ධ ගතිය එන්න එන්න වැඩෙන්න පටන්ගන්නවා. එක ධර්ම නියාමයක් විදියටයි වැඩි කරන්නේ. ඒ නිසා එතෙනට එන්න එන්න උග උග තව තව කළුණ මිතුයා ඇහෙන්න, ලං වෙන්න පටන්ගන්නවා. හොඳ ගැමුරු ධර්ම තෝරෙන්න පටන්ගන්නවා. ඒත් එක්කම ඒක බැලීමේ ආගාවකුත් ඇති වෙනවා. මේවා ඒ කනින් අහලා මේ කනින් පිට කරල හරින්නේ නැහැ. මේවා පටිගත කරලා පොත්වල ලියල බැහැ. කරල බලන්න ඕනයි කියලා කර බැලීමේ ආගාව පහළ වෙනකාට අර වෙනද නොතේරිව්ව ගැමුරුයි කියපු ධර්ම පවා එන්න එන්න තමන්ට වැටහෙන, ඒ වගේම තමන්ට කාට හරි කියලා දෙන්න පුළුවන් තත්ත්වයකට පත් වෙනවා.

ඉතින් ඒක සඳහා මුළු ජීවිතයම කැප කරන කෙනෙකුට තමයි පැවේද්ද කියලා කියන්නේ. ඒක සඳහා මුළු ජීවිතය කැප කරපු කෙනාටයි අපි යෝගාවවරයා කියලා කියන්නේ. යෝග වෙලා ඒකට බැඳිල තියෙන්නේ. යෝගය නැත්තම් හෝගය තමයි. හෝගය කියලා කියන්නේ කාමහෝගී. කාමහෝගී පුද්ගලයාට මේවයින් වැඩික් නැහැ. බණ කන්නද කියල තමයි අහන්නේ. ඒගාල්ලේ දානෙ දෙනකාට බොහෝම සන්තේෂේන් දානෙ දෙනවා. බණ අහනකාට බුදියනවා. ඔව කන්නයැ. බණ වැඩික් නැහැ. දානෙ දුන්නොත් නම් මය ලබන ආත්මේ බුරියානි පිශානක හරි හමුබ වෙයි. කර්මය සහ කර්ම එලය ඇත්ත නිසා මේ ආත්මේ ඉදිඳාජ්ප හරි පූජා කරන්න ඕනෑම ලබන ආත්මේ බුරියානි කන්න. ඒකයි මේ දාන කථා. බණ අහනකාට ඕවා කන්නයැ කියලා අහක දානවා. නමුත් සත්පුරුෂයා ද්‍රන්නවා ඒ හව හෝග සම්පත් නොවේ උපයි සම්පත් තමයි අවශ්‍ය කරල තියෙන්නේ. ධර්ම දානයයි වැඩිම දානය. ධම්ම රතියයි වැඩිම රතිය. ධර්ම රසයයි වැඩිම රසය කියලා. ධර්මයට ඇලි බැඳුගන්න ගතියක් එන්න පටන් අරගන්නවා. ඒක ධර්ම නියාමයක් වැඩ කරන්නේ. අන්න ඒ ධර්ම නියාමය අපි ඔසවා තබන්න ඕනෑම. අපි සුතමය කුදානය අරන් දෙන්න ඕනෑම. සුතමය කුදානය පුළුවන් තරම් තනා වඩා ගන්න ඕනෑම.

එ නිසා ඉස්සෙල්ලාම තිබුණු කුමය තමයි සර්වයුයන් වහන්සේ අනුව යමින් වස් කාලේ භාවනා කරනවා. රට පස්සේ වාරිකාවේ උන්වහන්සේ පිටිපස්ස යනවා. ඒ මොකද, දකින දකින කෙනාට බණ කියනවා. කියන එක්කෙනා අහගෙන ඉන්නවා. පළවෙති අවුරුදු විස්සම බුද්ධ ගාසනයේ පුර්ව බුද්ධ ගාසනයේ කිසිම පිළිවෙළක් නැහැ. කිසිම ආරාම විහාරයක් පිළිගත්තෙන් නැහැ. කිසිම ගුරු පරපුරක් තිබුණේ නැහැ. කිසිම පොතක් තිබුණේ නැහැ. ඔක්කොම වවනයෙන් තමයි. දෙවනි පරම්පරාවේදී පැංච්ම බුද්ධ ගාසනයේදී තමයි තේත්තවනාරාමයෙන් පස්සෙස බුදුරජාණන් වහන්සේ ස්ථාන භාර අරගෙන ගුරු ගෝල පරම්පරාවල් ඇති වෙලා මේ දිගට යන්න පටන් අරගත්තේ. ඉතින් සංවිධානාත්මකව ත්‍රිපිටකයක් ඇති වෙන්න සංස පරපුරක් ඇති වෙන්න, ගුරු පරපුරක් ඇති වෙන්න ඒක හේතුවක් වුණා. නමුත් එහෙම වුණ පලියට ආරයයන් වහන්සේලා වැඩි වුණේ නැහැ. පොතේ ගුරාල වැඩි වෙන්න ඇති.

ඒ නිසා එවැනි ස්ථානගත වීම සහ කුමික ඉගැන්වීම ගාසනයේ පරිභාතියක් විදියට විපස්සනා ආචාරයට දකිනවා. ඒ මොකද, ඒගාල්ලේ හාවනාව සඳහාම තොවේ ගත කළේ. විවිධ ආකාර දේවල් සඳහා. එතකොට ඒගාල්ලේ අර පරණ බමුණෙනා තත්ත්වයට පත් වෙනවා. අපි ලගය ගාස්තුය තියෙන්නේ, අපි ලගට එන්න මිනේ, අපි අයිතිකාරයෝ, කිවිවට මොකද බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ වෙශ හාවනා කරන්නෙ නැහැ. ඒ නිසා ඒ සුතමය සූංචා සංවිධානය වෙනකොට වැරදි පැත්තකුත් තියෙනවා. නමුත් අපි ඒවා කපල ඒ විෂ අයින් කරලා අපි දැනගන්න යින කොහොමද මේ සුතමය සූංචා පාවිච්චි කරන්නේ.

ඉතින් සුතමය සූංචා කියට කියන්නේ සූංචා පරික්ෂූංචාව කියලා. නැත්තම් සූනාප, ධාරෝ, වරාප, ධමෙම කියනකොට ඒ අහල ගන්න දැනුමට කියනවා සූංචා පරික්ෂූංචාව කියලා. හාත්පස දැනුම ඇහිමෙන් ලබාගන්න දේ. වින්තාමය සූංචා ධාරණ ගක්තියෙන් ඇති කරන වින්තාමය සූංචාවලට කියන්නේ තීරණ පරික්ෂූංචාව කියලා. ඒ දෙකෙන් තමයි කෙනෙක් හාවනාවට පෙළමෙන්නේ. හාවනා කරල බලන්න යින කියලා කුසලවිෂන්දියක් ඇති වෙන්නේ. කුසලවිෂන්දියක් නිසා හාවනා කරනකොට ලැබෙන දේට කියනවා හාවනාමය සූංචා කියලා. ඒක පහාන පරික්ෂූංචා කියලයි සඳහන් කරලා තියෙන්නේ. අතහැර දුම්ම, කෙලෙස් අතහැර දුම්ම කියලා. ඒ නිසා මේවායේ සමාන්තර ගතියක් තියෙනවා.

සුතමය සූංචා	-	සූංචා පරික්ෂූංචා
වින්තාමය සූංචා	-	තීරණ පරික්ෂූංචා
හාවනාමය සූංචා	-	පහාන පරික්ෂූංචා

හාවනා ජීවිතයක කෙනෙක්ගේ ආරම්භය සුතමය සූංචා යෙයන් පටන් අරගෙන එන්න එන්න එය තීරණාත්මක තැනැකට එන්න යින, මේ දැනුම අහාන්තරගත කරගන්න. ඒකට කියනවා වින්තාමය සූංචාය. අනුමාන සූංචා කියලා තරක සූංචා කියලා කියනවා. බණ අහන බණ දන්න භුගදෙනෙක් එතෙන්ට එන්න නැහැ. ඒ බණ ඒ කනෙන් අහල මේ කනෙන් පිට කරනවා. නමුත් ඇතුළට වැශ්‍යෙන් පෙර කළ පින් ඇති කනාට තීන්දුවකට එන්න

වෙනවා. තීරණ පරික්‍රුත්‍යාව. රට පස්සේ තමයි හාවනාවකට යන්නේ. හාවනාවේදී පහාන පරික්‍රුත්‍යාව පටන්ගන්නවා. පසුකාලීන අවුවාවරින් වහන්සේලා මොකක්ද මේ කුතා පරික්‍රුත්‍යාව කියන ඒක ලියන්න පටන්ගන්නවා. රට පස්සේ පටිසම්භිදා මාරුගය වගේ කුණාණ මාරුග අවියකථාවක් තියෙනවා. සොතාවදානො පක්‍රුත්‍යා සුතමය කුණාණ කියලා තමයි ඒකේ ලියලා තියෙන්නේ. යමක් අහනකොට අවධානයෙන් අහනවා නම් ඒකට කියනවා සුතමය කුණාණය කියලා. ඒක තමයි කුතා අවියකථාවේ ආරම්භය. සුත්‍යාන සංවර්ධන සිලමය කුණාණ. ඒ අහල අහපු දේ අනුව හැසිරෙනවා. කය වචනය දෙක සංවර්ධනකොට ඒකට කියනවා සිලමය කුණාණ කියලා. එතකොට කුතා අවියකථාවේ සුතමය කුණාණයෙන් පස්සේයි සිලමය කුණාණය. නමුත් අනුග්‍රහිත සුත්‍යානයෙහි තියෙන්නේ සිල අනුග්‍රහිතයට පස්සේ සුත අනුග්‍රහිතය. ඒ නිසා පේනවා මේ දෙකේ අනෙකානාය ප්‍රත්‍යායක් තියනවා උස්සරහට යන මිනිහට. සිල්වන්ත වෙන්ට වෙන්ට සිලයට අදාළ ධර්මය අහන ගතිය වැඩි වෙනවා. අහන්න අහන්න සිලය ඔප් නැංවෙනවා. එතකොට වකුය කරකැවෙන්න පටන්ගන්නවා. ඒක නිසා සිල්වන්ත වෙන්න වෙන්න යම් ද්වසක අපි අධිසිලයකට උනන්දු වෙනව වගේ මේ සුතමය කුණාණය ඉක්මන් කරන්න වෙනවා. වැඩි කරගන්න වෙනවා. තියුණු කරගන්න වෙනවා.

දැන් අපි ගමු අපි ඉස්සෙල්ලම ද්වසේ ගත්ත හාවනා කරනකොට ඉදෙනෙන පරියාකයේ සතිය වැඩිමට ගන්නා ආශ්ච්‍රාස ප්‍රශ්නාසය. එතකොට සක්මන් කරනකොට ගන්න වම-දකුණ වශයෙන් තියෙන අත්දුකීම. එදිනේදා ජ්වේතයේ වැඩි කරනකොට ඉස්සරට යනකොට පස්ස බලනකොට පැත්ත බලනකොට අත නමනකොට, අත දිගාරිනකොට, පාත්තර සිවුරු දරනකොට සේනාසනයකට ඇතුළු වෙනකොට වැසිකිලි කැසිකිලි කරනකොට තියෙන දැකීමේදී මොකක්ද සුතමය කුණාණය කියන්නේ, මොකක්ද කුතා පරික්‍රුත්‍යාව වෙන්න ඔහු කියලා අවුවා යුගයේදී විනක්කණ්ඩාවක් දාලා වගේ පෙන්නල දෙනවා.

හාවනා කරන වේලාවක් අපි ගමු. අද මං අපේ ස්වාමීන් වහන්සේලා කිහිප නමකට කමටහන් සුද්ධ කරන්න යෙදුණා.

මම සිතුවට වඩා බොහෝම හොඳට කාරණාවට අදාළව කඩා කරන්න මේ ස්වාමීන් වහන්සේලාට පුළුවන් වූණා. මට හිතෙන්නේ ඒක එහෙම විය යුතුයි. අපි බුද්ධ පුතුයෙයි. මම අද ගිහියන්ගේ කමටහන් සුද්ධ කළා නම් අනන්ත අප්‍රමාණ තරියයි බල්ලයි ගැන කඩා තමයි කියන්නේ. රිය රට කැවෙ පතෙර්ල එක්කද? පතෙර්ලවලට ලුණු මද වූණාද? කැසේසද කිවිසේසද ඔන්න ඔය විස්තර තමයි කියන්නේ. එක සංස්යා වහන්සේ නමක් ඕච මොකක්වත් නැහැ. අහනකොට හරියටම ආනාපානය කරනකොට මෙහෙමයි, සක්මන මෙහෙමයි, කියලා සුද්ධේදට කියන්න පුළුවන්කමක් තිබෙනවා. හරි වෙනසක් තියෙනවා. ගිහි ඇත්තොත් එක්ක කමටහන් සුද්ධ කරනකොට හරි ජොලි. අනම් මනම් වැළැවටාරම්. ඉතින් අහන්න කියන්න වෙනවා කමටහන් සුද්ධ කරනකොට මොකක්ද භාවනා කරන අරමුණා? පොඩිඩක් ඉන්නකො ස්වාමීන් වහන්ස, මම මීට අවුරුදු 4 කට ඉස්සෙල්ලා අසවලත් එක්ක භාවනා කළා. ඒ ගුරුවරයා හරි සැරයි නේ. ඔන්න ඔහොම වැළැවටාරම්. ආයෙත් වැළැවටාරම් ඇදෙල ගන්නවා. ආයෙත් කාරණාවට ඇදෙල දානවා. ආයෙත් සතා කැමෝ දුවනවා.

කමටහන් සුද්ධ කිරීම භාවනා ජීවිතයේ හරිම වැදගත් භාවනා වැඩ පිළිවෙළක්. අපි ඒක හෙට විශේෂයෙන් සාකච්ඡා කරනවා. එහෙම නැත්තම් තිරණ ක්‍රාත පරික්‍රාත වශයෙන්. සුතමය ක්‍රාත වශයෙන් ආනාපාන සති භාවනා කරන කෙනා භාවනාවට අදාළ වශයෙන් මූලිකම දත යුත්ත මොකක්ද කියලා ඉවර කරන්න බැහැ. මම මේ කරන්න හදන්තෙ ඒ පිළිබඳ කෙටි හදුන්වාදීමක් කරන එකයි. මෙකේ වැදගත්කමක් තියෙනවා ප්‍රං්ඩ භාමුදුරුවනේ. මොකද ආනාපාන සති භාවනාව කරන කෙනා තාම දන්තේ නැහැ තමන් සම්පාතිකයෙක්ද විපස්සනායාතිකයෙක්ද කියලා. ඒක ගුරුවරයා දන්නෙත් නැහැ. ඒක දන්නව නම් දැනුගත්තේ සරවයුයන් වහන්සේ පමණුමයි. ආසයානුසය ක්‍රාතයෙන්. අද ඉන්න කාටවත් ඒක මූණ දිහා බලලවත් දවසක් දෙකක් කමටහන් සුද්ධ කරලවත් අල්ලන්න අමාරුයි. ඉතින් ඒක නිසා අපි උපදෙස් දෙන්න ඕන දෙකම වැළැඩින තාලෙට.

එතෙන්දී මෙන්න මේක හොඳට මතක තියාගන්න ඕන. මොකක්ද, බුදු භාමුදුරුවේ දේශනා කරපු කරමස්ථානවලින් සමඟ විදුරගනා දෙකටම ගැලපෙන ආබුනිකයෙකු වැටෙන එකම කරමස්ථානය ආනාපානය විතරයි කියලා හොඳට මතක තියාගන්න. අනෙක් සූම කරමස්ථානයක්ම එක්කො සමථ, එක්කො විපස්සනා. ආනාපානය විතරයි සමථ විපස්සනා දෙකට පාර කුපන්නේ. ඒ නිසා කෙනෙකුට අපි ආනාපාන සතිය උග්‍රන්වනකාට ආරක්ෂාකාරී. එයාට ඕන නම් සමඟ පාර යන්න පුළුවන්. ඕන නම් විපස්සනා පාර යන්න පුළුවන්. නමුත් නොබේ කළකින් අපි මෙයා ගන්නේ සමථයද, මෙයා ගන්නේ විපස්සනාවද කියලා ඒ පුද්ගලයා හෝ යෝගාච්චරයා හෝ ගුරුවරයා හෝ තේරුම්ගත්තේ නැතිනම් කියනවා පාරක යදි සන්ධිස්ථානයක් හමුබ වෙනවා. ඒ හන්දියෙන් කොයි පාරද යන්නේ කියලා දන්නේ නැතිව හිටියොත් හන්දිය ඉක්මවා යන්නට බැරි වෙනවා. අරකෙ යනවා. විකක් අහනවා. ඉතින් එකේදී කියනවා යම් කිසි විදියකට මේ මනුස්සයාගේ පිටිපස්සේ මෙයාගේ බඩු මල්ල හොරක්ම කරන්න හොරක් එහෙම ආව නම් හොරාට පැහැදිලිවම මෙයාව හමුබ වෙනවා හන්දියේදී. මොකද ආපු පාර දිගේ යනවා නොවෙයි එතන කරක්ගහනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ යන්නේ සමථයටද, යන්නේ විපස්සනාවකටද කියන එක තේරුමක් නැතිනම් ඒ පුද්ගලයා ඉතින් බල්ල වලිගේ අල්ලන්න කුරකුණා වගේ. ඔහෝ එක තැන කරකුවේ කරකුවේ ඉන්නවා. නැතිනම් දිය වැලක දිය සුළුයක් වාගේ එහි කුරකෙන්න පටන්ගන්නවා. ආපු වෙශය කඩා බිඳගන්නේ නැතිව මේ සමථයද, මේ විපස්සනාවද කියලා දැනගන්න නම්, යම් ප්‍රමාණයක සුතමය සුංඛයෙන් ගැවේ ලිභාගන්න පුළුවන්. මේක පටලවගන්න බැංකියලා මම කියන්නේ නැ. පටලවෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මම හිතනවා පටලවගන්නේ නැති වෙයි කියලා.

ඔන්න අපි හිතමු වාඩි වුණා. වාඩි වෙනකාට කියනවා මේ ජ්විතේ අපි ඉතාම වැදගත් වැඩක් කරන්නට හදන්නේ. හොඳ ලස්සන බුදු පිළිමයක් ඉස්සරහ බුදු භාමුදුරුවා ලස්සනට වාඩි වෙලා ඉන්න තැනක විවේකව හිහිල්ලා පරිසරය සකස් කරගන්නවා. මලක් පහනක් පූජා කරලා අඟේ හිත සුද්ධ කරගන්න ඕන. බුද්ධ, ධම්ම, සංස ගුණ

සිහිපත් කරලා අපේ සිත සකස් කරගන්න ඕන. සකස් කරල කය හිත පටවල වෙන්න ඕන. කවදාචත් දැඩු කලදී ගැහුවා වගේ නැත්තම් කුරුසේස තියලා ඇණ ගැහුවා වගේ භාවනා කරගන්න යන්න එපා. ඒක කවදාචත් හරියන්තෙන නැහැ. භොඳට කයට මෙත් කරගන්න ඕන. මෙලෙක් වෙන්න, සැහැල්ල ලිහිවිව ස්වරූපයෙන් තියාගන්න ඕන. තියාගෙන ඉවර වෙලා ඔන්න අපි කයට හිත දානවා ඇස් දෙක වහගෙන. එතකොට අපි විශාල අරමුණකටයි හිත දාලා තියෙන්නේ. මුළු කයම කියන අරමුණ බලාගෙන ඉන්නවා. වේතනා මොකක්වත් නැහැ. රුප බලන්නේ නැහැ. සද්ධ නැති තැනකට යනවා. ගද රස බලන්නේ නැහැ. කයෙන් එන පහසත් බලන්නේ නැහැ. වේතනා කරන්නෙත් නැතිව හිතට සිතිවිලිත් නැතිනම් භොඳයි. බලාගෙන ඉන්නවා අවෝතනිකව මොකක්ද වෙන්නේ කියලා.

ඉතින් පුස්ම කියන එක, ආශ්චර්ය ප්‍රශ්නාස කියන දෙක අවෝතනික සවේතනික දෙකෙන්ම සිදු කරන්න ප්‍රථමත්. ඕන්නම් පුස්ම ගන්නත් ප්‍රථමත්. මේ භාවනාවේදී ගන්නෙන වැටෙන පුස්ම. ආයාසයක් නැහැ. අන්න ඒක ආචට පස්සේ මේ හවය කියන එක, ඉන්නවා කියන එක, නියෝජනය කරනවා පුස්මෙන්. ඒ මොකද කාය සංස්කාර කියලා පෙන්වන්නේ පුස්ම. කයක් සඡ්ඡී වෙන්න නැතුවම බැරි අත්තන්ත අංගය තමයි පුස්ම. පුස්ම නැත්තම් ඒක මළකදක් වෙනවා. පුස්ම ගත්තට පස්සේ තමයි කය කායික තියා, වාචික කියා කරන්නේ. ඒක නිසා මෙක තමයි අඩිය. මෙකට කියන්නේ කාය සංඛාර කියලා. වුල්ල වේදල්ල සූත්‍රයේදී ධම්මදින්නා තෙරිණින් වහන්සේ කියන්නේ කාය සංස්කාරයෙන් ආශ්චර්ය ප්‍රශ්නාස දෙක් හිත තියාගෙන ඉන්නකොට ආශ්චර්ය ප්‍රශ්නාස වැටපුණා නම් ඒ කියන්නේ අවෝතනිකව සිදු වෙන ප්‍රංශ දේව හිත ගිහිල්ලා තියෙන්නේ.

එතකොට වායෝ ධාතුවේ වැඩ පිළිවෙළක් මේ අල්ලන්නේ. ඇය සරවයුයන් වහන්සේ වායෝ ධාතුව අල්ලන්නේ කියලා කියන්න උන්වහන්සේ හේතු දක්වනවා, ආධුනික නුප්පුණු මනසට ආපේ ධාතුව මොනම විදියකින්වත් අපු වෙන්නේ නැහැ කියලා. ඒක අහිඛරමයත් පිළිගන්නවා. ආපේ ධාතුව තමයි අල්ලන්නම බැරි. ඊට

පස්සේ පයිවි තේජේ ධාතු. වඩාත්ම ප්‍රකට වන්නේ කම්පන වංචලනයට හේතු වන වායෝ ධාතුව. ඒ නිසා මේ රුප ධර්මයන්ගේ පයිවි, ආපෝ, තේජේ, වායෝ, කියන සතර මහා ධාතුන්ගෙන් ආදුනික මනසට අභූ වෙන්නෙම ඒ හැලහාල්මන. වංචලය, කම්පනය. ඒ නිසා ඒක අල්ලලා දෙනවා. නැත්තම් වායෝ එළාචියාල ධාතුවට හිත යොදනකාට අපිට ඒක වැටහෙන ආකාරය තමයි ඩුස්ම ඇතුළු වෙනවා. පිට වෙනවා. මයින හමක් අදිනවා වගේ. ඉතින් අදිනවා හෙළනවා. ඒක දිගට යනවා. ආත්ත ඒකට හිත ගියා තම රුප ධර්මයකට හිත ගියා. එතකාට අපිට ජේනවා සාමාන්‍යයෙන් ඒක උප්‍රීං කායෝ පනිධාය කියලා සරවයුයන් වහන්සේ දේශනා කරලා තියනවා. උප්‍රී කයේ තමයි මේ කටයුත්ත සිදු වන්නේ. උප්‍රීකය ඇද කුද වෙන්න තිබුණෙන් ඩුස්ම වැඩ පිළිවෙළට බාධා වෙනවා. නින්දේදී ගොරොද්දේ අදිනවා වගේ. හිසේ කැක්කුම එනවා. ඔවුව ඇද වුණෙන් කද ඇද වුණෙන් ඩුස්ම වැඩ හිසා පටන්ගන්නකාටවත්. එතකාට එහෙම තියාගෙන ඩුස්ම ගන්නකාට අපි දන් ඩුස්මේ හිත පවතිනවා කියන, ආත්වාසය ප්‍රශ්නවාසයේ සතිය පවත්වනවා කියන ආනාපානයට වැටුණා.

දන් කය කියන සංක්ලේෂයේ ඉදිල වගේ එළාචියාල ධාතුවට හිත වැටුණා නම්, මේක ඇසුරු කරන්න බොහෝ වෙලා ඒකත් එකක් ඉන්න කියනවා. එතකාට දන් සිද්ධ වෙන්නේ මොකක්ද? අර ඉහළ පහළ යන ඩුස්ම රල්ල දිනා බලාගෙන ඉන්නවා. මේක විස්තර කිරීම සඳහා සාර්ථක ස්වාමීන්වහන්සේ පටිසම්භිදා මාරගයේ කියන්නේ. දිග දර ගහක් නැත්තම් ගහක් ඇදගෙන වැට්ටිව වෙලාවේ දෙන්නෙක් ඇවිල්ලා හරස් කියතකින් කපනකාට හරස් කියත එහාට මෙහාට යන හැටි බලනවා වගේ දෙයක් විතරයි යෝගාවවරයාට තියෙන්නේ. ඉරනවා කියත කටයුත්තට ඔයිට වැඩිය ගොඩාක් දේවල් සම්බන්ධයි. කියත එහාට මෙහාට යනකාට තමයි බලන්න කියන්නේ. එතකාට කියත එහාට මෙහාට යනවා කියන්නේ ඩුස්ම රල්ල ඇතුළට යනවා පිටතට එනවා. මේ කියන්නේ ආරම්භ කෙරුවා. නමුත් යම් ආකාරයකට යෝගාවවරයාට විපස්සනාමය උපනිශ්චය සම්පත්ති තියෙනවා නම්, ඒ යෝගාවවරයාට ඩුස්ම යන එන එක දකින ගමන්

හැපෙන තැනක් අල්ලන්න පුළුවන් තරම් තිස්සෙන බවක් එනවා. ඒ නිසා විපස්සනා ගුරුවරු කියනවා ඩුස්ම දිභා බලාගෙන ඉන්න ගමන්, ඩුස්ම ඩුර කරගන්න ගමන්, සූහද කරගන්න ගමන්, මිතු කරගන්න ගමන් භෞදට යටි හිතින් නැත්තම් හින් නුලෙන් බලන්න කියලා, උඩුකයේ ඇති වෙන ඩුස්ම රල්ලේ හැපෙන තැනක් අහු වෙනවද කියලා. අහු වෙන්නේ නැ කියන්නේ තුසුදුසු කමක් නෙවෙයි. එයා සමථ යෝගාවවරයෙක් කියන්න සාක්ෂියක්. මේක හැබැයි එකම සාක්ෂිය නෙමෙයි. මේ විධියට පටලවාගන්න එපා. මම මේ දෙන්න හදන්නේ පොඩි අත්වැලක්.

යම් කිසි කෙනෙකුට මෙහෙම ඩුස්ම දිභා බලා ඉන්නකාට ඇහැක් පිට ඇහැක් තියාගෙන හින් නුලෙන් බලා ඉන්නකාට හැපෙන තැන අහු වෙනවා නම්, පොඩි ඉගියක් එනවා ආ මේ පුද්ගලයාට ගෙනාපු විපස්සනා උපනිගුය සම්පත්ති තියෙනවා. විමසුම් තුවන විකක් වැඩියි. ආන්න එතකාට අවධානය යොමු කරනවා ඩුස්ම දිභා බලා ඉන්න ගමන් හැපෙන තැනත් අහු වෙනවද කියලා. එයින් සමහරෙකුට ගන්න ඩුස්ම එක තැනක පිට කරන ඩුස්ම එක තැනක, නාසයෙන් ගත්තොත් උඩුතොලේ නාසිකාගුයේ පිට කිරීම අහු වෙනවා. එතකාට එයා ප්‍රශ්නයක් අහනවා කොතෙනද හිත තියන්නේ කියලා. ගන්න තැනද පිට කරන තැනද කියලා. එතකාට අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කලේ ඒ දෙකටම අදාළ සිල්ලු ඇටයක් තරම් ලොකු ප්‍රදේශයක හිත තියන්න කියන එකයි. ගන්න තැනයි පිට කරන තැනයි දෙකම අහු වෙන ඒ මුළු ප්‍රදේශයේම හිත තියාගෙන භාවනා කරන්න කියන එකයි. එකක්වත් මගහරින්න එපා. එහෙම කරගෙන කරගෙන යනකාට වෙලාව යන්න යන්න ඔය සිල්ලු ඇටෙම් සියඹලා ඇටෙම් තරම් ප්‍රංචි කරන්න පුළුවන් වෙනවා. මික කඩල පලුවකට, මුං ඇට පලුවකට, පරිප්පු ඇටෙකට අඛ ඇටෙකට තරම් ප්‍රංචි වෙන්න වෙන්න එකට අපි කියනවා ඒකාගු වෙනවා කියලා. ඉතින් මේකතුත් අල්ලන්න පුළුවන් සමථය වැඩිනවද, භාවනාව වැඩිනවද, සමාධිය වැඩිනවද, සතිය වැඩිනවද කියලා, ඒ නිසා පටන්ගන්නකාට අර පොදු ප්‍රදේශයේ හිත තියාගෙන භාවනා කරගෙන යන්න. ඒක නැවත නැවත කිටුව වෙනවා නම් භෞදියි. දුන් මේ තමයි එක ඉගියක්. මේක මේ

සමථට යන්නේ විපස්සනාවට යන්නේ? හැඳුයි මං කිවුවා වගේ මෙක ඒකාන්ත වශයෙන් ගන්න එපා. අත්වැලක් විතරයි.

මෙකට තවත් එකක් එකතු කරගන්න පූජ්‍යවන්. ඒ විදියට ආශ්‍රාප පූජ්‍රවාස දෙක හැපෙන තැන බලාගෙන ඉන්නකාට යම් කිසි කෙනෙකුට ඉතාම සූක්ෂ්මව මෙක ඇතුළු වෙන ඩුස්මයි, පිට වෙන ඩුස්ම නොවයි, මෙක පිට වෙන වෙන ඩුස්මයි, ඇතුළු වෙන ඩුස්මයි නොවයි කියලා දෙක දෙපැත්තට කරගන්න පූජ්‍යවන් නම් ලොකු දෙයක්. ගැනු කට්ටිය කොණ්ඩේ පිරිනකාට මැදින් රෝද තියලා දෙපැත්තට ගැට අරුලා කොණ්ඩේ පිරිගන්නව නේ ඉස්සෙල්ලා. එහෙම නැත්තම් පොල් ගෙඩියක් ගත්තට පස්සේ ගාන්න ඉස්සෙල්ලා දෙකට පළාගෙන මෙක ඇස් පැත්ත උල් පැත්ත කියලා වෙන් කරගන්න එපායැ. ආන්න ඒ වගේ ආශ්‍රාපයේ අත්දැකීම මෙහෙමය, එය පූජ්‍රවාසයෙන් මේ මේ ආකාරයෙන් වෙනස් වෙනව නේ. පූජ්‍රවාසයේ අත්දැකීම මෙහෙමය, එක ආශ්‍රාපයෙන් මේ මේ ආකාරයෙන් වෙනස් වෙනව නේ කියලා දැකගත්තොත් අපි ආශ්‍රාප සහ පූජ්‍රවාසයේ පොද්ගලික ලක්ෂණ දැකගත්තා කියලා කියනවා.

මෙන්න මේ බලන අරමුණේ පලු දෙක් පොද්ගලික ලක්ෂණ දැකීමට කියනවා සූතමය දේශාණය කියලා. දේශාත පරික්ෂාව කියලා. යෝගාවවරයා මෙතන හොතික විද්‍යාවක් ඉගෙනගන්නේ. ඩුස්ම ඇතුළට හිර කරගෙන යනකාට පිරිමැදීගෙන යනකාට මෙහෙමයි, ඒ ඩුස්ම පිටතට යනකාට මෙහෙමයි කියලා ඒ ගැටුම පිරිමැදී නොදැට තේරුමිගන්න ඕන. නැවතත් මං කියනවා මෙක නොතේරුණයි කියලා භාවනාවට නූසුදුසුකමක් නොවයි. මෙකෙන් කියවෙන්නේ පුද්ගලයා සමථටයි බර. විපස්සනාවට බර නම් ඩුස්මත් තේරෙනවා. හැඳුයි මෙක ආධුනිකයාට පටන්ගන්නකාට තේරෙන්නේ නැහැ. හොදට ඩුස්ම සිද්ධි කරගන්න ඕන. හොදට ඩුස්ම ඩුරු කරගන්න ඕන. ඩුරු කරගෙන කරගෙන යනකාට වරින් වර වැටහිම වැඩි කරගෙන යන්න ඕන. හැපෙන තැනින් පූජ්‍යවන් තරම් හිත අලවලා තියාගන්න ඕන. ඒ වගේම දෙක් වෙනස

අල්ලාගන්නාසුඩුව හිත ආරාධනා පූර්වකව ඉන්න ඕන. එතකොට ඒ යෝගාවවරයා සමහර විට කමටහන් සුද්ද කරනකොට කියනවා එහෙමයි ස්වාමීන්වහන්ස මට ආශ්චර්ය වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. මට ආශ්චර්ය ඉතා සියුම්ව සිතලට දැනෙනවා. ප්‍රශ්චර්ය උණුසුමට දැනෙනවා. නැත්තම් ආශ්චර්ය නාස්පුඩු පූර්වාගෙන ගොරේසුවට දැනෙනවා. ප්‍රශ්චර්ය ඇගෙට නොදුනී යනවා. නැත්තම් ප්‍රශ්චර්ය ගොරේසුවට දැනෙනවා. ආශ්චර්ය නොදුනී යනවා. ආශ්චර්ය දිගයි. ප්‍රශ්චර්ය කෙටියි. ඔය වගේම ආශ්චර්ය කෙටියි. ප්‍රශ්චර්ය දිගයි. මේ දෙකේ ගුණ තේරුම් කරගත් ද්‍රව්‍ය භාවනා ජීවිතයේ ඔන්න පළවෙනි පැලදුර, පළවෙනි පැල්ම ගන්න පුළුවන් වෙනවා. මම දැකලා තියෙනවා මේ වෙනකොට සමහරු අවුරුදු 20-30 භාවනා කරලා තියනවා. කවදාවත් මේ වගේ පිරිසිදුකමක් නැහැ. ඉතින් ඒක දේශයක් නැහැ. මම මේ කථා කරන්නේ විපස්සනාවට තල්ලුවක් දෙන්න. සමථ යෝගාවවරයාට මේක අපු වෙන්නේ නැහැ. ඒ ඇත්තාට නොදු පුස්ම ජේනවා. ඒකත් සතිය තමයි. ඒකත් සමාධිය තමයි.

නමුත් විපස්සනා ගැමීම තියෙන කෙනා නම් එහෙම ලේසියෙන් අතාරින්නේ නැහැ. අන්තිමට පිළිසිදිනවා. පිළිසිදිමින් පිළිසිදිමින් යනකොට, ඉස්සෙසල්ලාම වතාවට යෝගාවවරයාට මම ආශ්චර්ය කරනකොට මම ආශ්චර්ය මෙනෙහි කළා, මෙන්න ආශ්චර්යයේ ලකුණු, ප්‍රශ්චර්ය මෙනෙහි කරනකොට ප්‍රශ්චර්යයේ ලකුණු මෙන්න කියලා මේ දෙක වෙන් කරන්න පුළුවන් නම් පුදුමාකාර කළඹිලියක් පෙරදුක්මක් භාවනාවේ එන්න පටන්ගන්නවා. ඒ තමයි සතිය තියුණු වෙන ලකුණු. සද්ධාව තියුණු වෙන ලකුණු.

ආන්න ඒ විදියට ගියාට පස්සේ මෙන්න මේ ක්‍රාන පරික්‍රාන්වේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආශ්චර්ය ප්‍රශ්චර්යයේ එකාලාස් ආකාරයක් තියනවා. මේ එකාලාස් ආකාරයම දැක්කොත් එයා රේගාව ක්‍රානයට වැටෙනවා. එකාලාස් ආකාරය කියලා කියන්නේ මුළින්ම අතිත අනාගත පවත්වාපතන්න කියලා. පුස්ම එන්න ඉස්සෙසල්ලාම බලාගෙන ඉදලා පුස්ම එන හැරී බලනකොට ඒකට කියනවා අනාගත ක්‍රමයට පුස්ම බලනවා කියලා.

හොඳට ඩුස්ම ඉහළ පහළ යන වෙලාවේ එතනම ඉදගෙන බලනවට කියනවා වර්තමාන වශයෙන් කියලා. ඩුස්මක් ගෙවිල ගියාට පස්සේත් අතනැර ගෙවිච්ච එක දිහා බලාගෙන ඉන්න එකට කියනවා අනීත කුමය කියලා. මේක වෙන විදිහකට කියනවා ඩුස්ම මූල-මැද-අග බලනවා කියලා. ඒ නිසාම ඩුස්ම කිකරු කරගත්තට පස්සේ මුහුණට මුහුණ ආල තියාගත්තට පස්සේ ඒ යෝගාවවරයා දැනුම ලැබුවයි කියලා නතර වෙන්නේ නැහැ. එයා බලනවා මේ ඩුස්ම එන්න ඉස්සර වෙලා මම එතනට ගිහිල්ලා බලාගෙන හිටියාත් කොහොමද මේ නැති ඩුස්ම පටන්ගන්නේ. රට පස්සේ පිට වෙන ඩුස්ම ගියාට පස්සේ එක දිහාම ඇහැක් පිට ඇහැක් තියලා බලාගෙන ඉන්නවා වගේ හිටියාම කොහොමද මේ ඩුස්ම ගෙවිලා යන තැන. ඒක හරියට ඉර නගින හැටි බලා ඉන්නවා, ඉර බහින හැටි බලා ඉන්නවා වගේයි. අහස් යාත්‍රාවක් ඇතින් ඇත්තට යන දිහා බලාගෙන ඉන්නවා, එහෙම නැත්තම් මේ වගේ ද්වසක ඉර නගින වෙලාවේ හඳුව මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. මේ ද්වස්වල පාන්දර 3-4 වෙන කොට හඳ පායලා. ඉර නගිනකොට හඳ නොපෙනී යනවා. තරු නොපෙනී යනවා. කන්දක් උච්ච ගිහිල්ලා හොඳට 4 විතර බලාගෙන ඉදලා 5.30 වෙනකොට අරුණ නගිනවා. එතකොට කොහොමද තරු නැති වෙලා යන්නේ, කියලා බලා ඉන්නවා වගේ, ආශ්ච්වාස ප්‍රශ්ච්චාස බලන්න ඕන. බැලුවේ නැත්තම් අර අනුග්‍රහය වෙන්නේ නැහැ.

ආයේ තේරෙනවා ගොරෝසු සහ සියුම් කියලා, ඔවුරික සුඩුම කියලා. පටන්ගන්නකොට ඩුස්ම හොඳට නාස්පුඩු පුරවාගෙන ඇතුළු වෙනවා පිට වෙනවා. බලාගෙන ඉන්නකොට ඉන්නකොට හෙමිහිට ඕක සංසිද්ධතාවා. සියුම් බවට පත් වෙනවා. මේ දෙකම වැදගත්. සමානව වැදගත්. සමහර වේලාවට ආශ්ච්චාස ප්‍රශ්ච්චාස හින ප්‍රණීත වශයෙන් වැටහෙනවා. බොහෝම හොඳයි, බොහෝම වටිනවා. අනේ හොඳයි කියලා සමහර විට ඩුස්ම ජේනවා. අයියේ ඔය ඩුස්ම බලලා කාටද හරියන්නේ. ඕකෙන් මොකක්ද හමිබ වෙන්නේ. මොකක්ද ඩුස්ම බලල කරන්න පුළුවන්ද? කොහොමද නිවන් දකින්න ඔත්තා පුළුවන්ද? ඕකෙන් එහෙනම් ඔක්කොමලා නිවන් දකින්න ඕනනේ කියලා ඩුස්ම පෙනුණන් එපා වෙන ගතියක් එනවා.

මේ දෙකම සමානව බලන්න කියනවා. සමහර වෙළාවට පූස්ම අල්ලගත්ත තැන නාසිකාගුදේ හොඳට භැපෙනවා තේරෙනවා. සමහර වෙළාවට ඉස්සරහ අඩියක් දෙකක් එහායින් තියනවා වාගේ තේරෙන්න පටන්ගන්නවා. එතකොට හිතෙනවා මේ ඔහු නරක් වෙළාද කියලා. පූස්ම එලියට ගිහිල්ලා සමහර වෙළාවට ඇත්ත ගවී ගණන් යනවා වගේ තේරෙනවා. ආන්න ඒ ඉරියවි අවත් අතිත-අනාගත-පවිතුප්පන්න කියන තුනත් එකතු කරලා එකොලොස් ආකාරයටම දකිනකන් හාවනා කළ යුතුයි කියන එකට කියනවා ස්තමය ක්‍රාන්ය කියලා.

කාරණා වශයෙන් දැනගත්තේ එක ක්‍රියාත්මක පරික්‍රීකාං. එක දැනගත්තේ ඕනෑම නැත්තම් සියලුම විගෙන යනකොට අපි නැගිටිනවා, තින්ද ගියා මට එපා වුණයි කියලා. නැත්තම් හිත ආනාපානෙන් ගිලිහිලා කියලා ඉස්සරහට යනකොට හිතනවා වැරදිලා වෙන්න ඇතියි ඔවුන් තෝර්තු වෙලා වෙන්න ඇතියි කියලා. මෙන්න මේ ආකාර දැන්තේ නැති කෙනා භාවනාවේ 55% ක් විතර වැරදුණයි කියලා හිතනවා. 45%ක් විතර වගේ හරි ගියයි කියලා හිතනවා. නමුත් බුදු භාමුදුරුවෙළා කියනවා දෙකම සමාන වැදගත්තකමක් තියනවයි කියලා. ඒ නිසා සූතමය ක්‍රියාණය නැති එක්කෙනා ආනාපානය කරලා බොහෝ විට වැරදිලා පැරදිලා අතහැරලා දාලා යනවා. දන්න කෙනා අතාරින්නේ නැතිව කරනවා. මේ සැම දෙයක්ම ඇස් පනාපිට සිදු වන දේවල්. බුදු භාමුදුරුවේ දැකුලයි කියන්නේ. තොදුනුවත්කම නිසා අපි මේක අතඛිනවා කියලා මත්දේත්සාහී වෙනවා කියලා දැනගෙන ගියෙයාත් මත්දේත්සාහී වෙන්නේ නැහැ. ඉස්ති වෙලා යන්න ඕනෑම.

ඒ සඳහායි මෙන්න මේ ගැමීම, මේ කියන පන්තරය, මේ කියන තිසුණු භාවය ගන්නයි ආශ්චර්යයෙන් ප්‍රග්චරය වෙන් කරලා දැනගත්ත කියලා කියන්නේ. දැනගත්තෙක් මේ වෙනස අල්ලන්න ලේසියි. යම් වෙලාවක යෝගාවවරයෙක් ආශ්චර්යය ආශ්චර්යය වශයෙන් මෙනෙහි කරලා ආශ්චර්යයේ ලකුණුත් ප්‍රග්චරය ප්‍රග්චරය වශයෙන් මෙනෙහි කරලා ප්‍රග්චර ලකුණුත් දැනගත්තෙක් ඒ

යෝගාවච්චරයාට අතිරේක ලාභයක් ලැබෙනවා. ආය්ච්චයයෙන් ප්‍රශ්න්වාසයට වෙනස්කම් වගයකුත් තියෙනවා. ප්‍රශ්න්වාසයයෙන් ප්‍රශ්න්වාසයට වෙනස්කම් වගයකුත් තියනවා. අන්තිමට හිත තියුණු වෙන්න පටන්ගන්නවා. ආන්න ඒ විදියට ගිහිල්ලා ඉවර වෙලා ද්‍රව්‍යක තේරේයි භාවනා කරගෙන කරගෙන යනකාට මූලින් මූලින් මේ වෙනස්කම් තිබුණාට හොඳට ආනාපානය විනාඩි 20-30 යන කොට එක දිගට අල්ලගෙන ඉන්න පුළුවන් වුණෙන් අවසානේ දෙක එක වගේ සම වෙන්න පටන්ගන්නවා. මේකට කියනවා මූලින් මූලින් පොද්ගලික ලක්ෂණ පෙනීල එකම දෙයක් බොහෝ විට ඇසුරු කරනකාට ඒ දෙක් පොදු ලක්ෂණ පෙනෙන්න පටන්ගන්නවා කියලා. එක අපි සුතමය වශයෙන් අහල තිබුණ නම් කළබල වෙන්නෙන තැ. නැත්තම් වෙන්නේ මොකක්ද, ආනාපානය තොදුනී ගියයි කියලා කියනවා. ඇත්තටම ආනාපානය තොදුනී යාම නෙමෙයි වෙන්නේ. ආය්ච්චය ප්‍රශ්න්වාස දෙක් වෙනස තැති වී යනවා. තව හොඳට නූලක් අල්ලාගෙන නූල දිගේම අත ඇදගෙන යන්නා වගේ ආය්ච්චයයෙන් ප්‍රශ්න්වාසයට ප්‍රශ්න්වාසයයෙන් ආය්ච්චයයට අල්ලාගෙන ගියෙන් තමන්ට තේරෙන්න පටන් අරගනියි, “දිසං වා අස්සනෙනා දිසංවා අස්සසාමිති පජානාති” කියලා දිරිසයට වැට්විව ආය්ච්චය “රස්සං වා අස්සනෙනා” කියන විදියට කෙටි වෙනවා. දිරිස අවස්ථාවේ ගොරෝසුවට තිබුණ නම් කෙටි වනකාට සියුම් වෙනවා. එක කෙනෙක්ගේ දේශයක් නෙමෙයි. අත්වැරද්දකුත් නෙමෙයි. මේක හොඳට දැනගෙන යන්න මින. එකට සුතමය ස්කෘනය අවශ්‍යයි. අන්න එතකාට සතිය වැඩ්වනවා. එතකාට මොකද වෙන්නේ. සතිය එන්න එන්න දියුණු වෙනවා.

සක්මන් කරනකාටත් හොඳට ඒ වෙනස තිබුණත්, හොඳට සක්මන පදම් වෙලා එතකාට නිකන් නිකන් රුක්ඩියක් ඇවිදින්නා වගේ හොඳට තේරෙනවා. කිසිම දෙයක් කරන දෙයක් නැහැ. වයින් කරලා තිබ්බ බෝනික්කෙක් වගේ සක්මන යනවා. කකුල් දෙක වැඩ කරන්නේ නිකං බයිසිකල් එක් පැඩල් එක යනවා වගේ. එකින් එක එකින් එක අරගෙන යන්න පටන් අරගන්නවා. ආයාසයකින් තොරව තේරෙන්න පටන් අරගන්නවා. ඒ තරමටම සක්මන පුරු කරගන්න

මින. ඒ තරමටම හරියටම තමන්ගේ ගැලුපෙන වේය අරන් දෙන්න යින. ආයාස කරන්න යන්නත් එපා. ඉක්මන් කරල හෝ හිමිහිට හෝ යන්නත් එපා. එතකොට තේරන්න පටන් අරගන්නවා අතිච්චානුග ජේඩින්ගෙන් පූස්ම ගන්නවා වගේ සක්මන කෙරෙනවා. කවදහර අපි හැමදාම එකම වෙලාවට පිරින් කියනවා නම් ගිහිල්ල වාසී වෙලා විභාරේ ඒක ඉඩේ කෙරෙන වෙලාවක් වෙනවා. අන්න එතකොට තේරයි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා කටපාඩම් කරාට දැන් කටපාඩමක් ඕනෑ නැ. ඉඩේම වගේ ඒ වැඩි කෙරෙනවා. හැමදාම පිණ්ඩපාතෙට ඉස්සෙල්ලා පාතුය සේද්දනකොට ඒක යන්ත්‍රානුකුලව කෙරෙනවා. හැමදාම සිවුරු වළඳනකොට මෙනෙහි කරලා කරනවා නම් ඒ සිවුර අරගන්න හැටි හිතට එනවා. අන්න එතනදී සතිය පුරුදු වෙන වෙලාවේද සාමාන්‍යයෙන් සතිය එනවා. එතැන්දීත් සතිය පිහිටුවන්න යින. එහෙම නැත්නම් මහා සී සයාඛේ ස්වාමීන් වහන්සේ සඳහන් කරල තියෙනවා පිරින් කටපාඩම් කරන ද්වස වගේ නෙමයි හොඳට කටපාඩම් කරලා පිරින් කියනකොට පිරින් පොලේදී නින්ද යනවා. ඉඩේ කෙරෙනව තේ. ඒ කියන්නේ සතිය මගේ වැඩ ඉවරයි තේ කියලා පැත්තකට යනවා. ඒ කියන්නේ පරාදයි. පුරුදුදකට යනකං කරන්න යින. පුරුදු ව්‍යුණාට පස්සේ අර වගේම අවධානයෙන් බලා හිටියොත් ජේනවා.

ඩුදු භාමුදුරුවෙන් දේශනා කරනවා එකම ඉරියවිවෙ බොහෝ වෙලාවක් සිටියොත් දුක අවබෝධ වෙනවා. නිවනට පාර කැපෙනවා. ඉරියවිව මාරු කරන්නේ අපි අරමුණ මාරු කරන්නයි. ඒකෙන් දුක වැභෙනවා. වෙන විදිහකට කියන්න පුළුවන් අරමුණු මාරු කරන්න මාරු කරන්න මාරු කරන්න එන එන අරමුණට ප්‍රේම කරනවා. එකම අරමුණ දිහා බොහෝ වෙලා බලා ඉන්නකොට නීරසකමක් එනවා. මේ නීරසකම තමයි නිවනට පාර. නීරසකම එනවා නම් ඒක හොඳ ලකුණක්. ඒ අරමුණේ රාගය නැ දැන්. ඒ වෙනුවට නිබිඩාව පහළ වෙනවා. නීරසකම, ඒකාකාරීකම, කම්මැලිකම පහළ වෙනවා. මෙන්න මේක දැනෙන්නේ නැත්නම් ඒ පුද්ගලයා ගුරුවරයා මාරු කරනවා. මේ ගුරුවරයා හොඳ නැ. මේ අරමුණ හොඳ නැහැ. මේ භාවනා මධ්‍යස්ථානය හොඳ නැහැ. මට භාවනාව හරියන්නේ නැ කියලා අර නිවන් පෙන පැදේදීත් ඒක හරියන්නේ නැ කියලා වැරදියට

අවබෝධ කරගන්නවා. මේ සුතමය ශ්‍යාණය නැති නිසායි. ඒ වගේම හොඳට මතක තියාගන්න ඕන මෙවැනි සුතමය ශ්‍යාණයක් කිසි සේත්ම වැදගත් නැහැ භාවනා නොකරන කෙනාට. භාවනා කරලා යම් අත්වැරදි රිකක් ඇති කෙනාට විතරයි මේක අහන කොට මේකේ අර්ථ රසයක් තියෙන්නේ. ඊට පස්සේස් සාමාන්‍ය හන්දියක බණ අහන කෙනෙකුට මේ බණ කියන්න ගත්තොත් ඒ මනුස්සයා කියයි ඇයි මේ මොනවද කරා කරන්නේ කියලා. භාවනා කරපු කෙනෙකුට පෙළඹීවිව කෙනෙකුට සුතමය ශ්‍යාණය ලැබූණොත් ඒක තමයි අත්‍යවශ්‍යම දේ. ඒක තිකං අත්වැලක් වගේ. ඒ නිසා මේ සුතමය ශ්‍යාණය භාවනා අත්දුකීම් වැඩි එක්කෙනාට හොඳට උකහාගන්න පුළුවන්. ඒ මොකද, තමන්ගේ වැරදි රික දත්ත නිසා. ඒහෙම නැත්තම් මේ අත්වැරදි රික අවාසියට හැරෙනවා. ඒවා වරදවල තේරුමිගන්නවා. වැරදි අර්ථකථන දෙනවා. ඒ අර්ථකථන දෙන්නේ අත්දුකීම් මදිකම තිසයි. ඒ නිසා භාවනා කරනකාට මේවා කරන්න කරන්න ඒ යෝගාවරයා ආරම්භයේදී භාවනාව මෙහෙයුමට කොට්ඨරක් නම් සුතමය ශ්‍යාණය ඔනාද, ඒහෙම නැතිව අපි පිරිවෙන් ඉගෙනගන්න දේවල් කොට්ඨර අදාළ නැදේද කියන ඒක තේරයි. මං මේ ඒක පුංචි කරන්න හිතනවා නෙවේ. ඒක තියෙන්න ඕන මේකට යන්න සම්මා දිවිය ඇති වෙන්න. ඒකට අවශ්‍ය කරන්නා බූ ආත්ම ගක්තිය දෙන්න.

නමුත් මේ වැශේව බහින්න ගියාම වෙනමම දැනුමක් ඕහෙ කරන්නේ. ඒ දැනුම කවදාවත් පොත්වල ලියවිල නැහැ. ලියන්නත් බැහැ. නමුත් ගුරුකුලයක පවතින්නේ ආන්න ඒ අත්දුකීම් සම්භාරය අද ඒවා එකතු වෙලා තියෙනවා දැනට අවුරුදු 20-30 එහා සිට. අද හොඳට මේක ඔප්නැංචිලා තියෙනවා. ඒ නිසා හරියටම දැනගෙන ගියෙන් කතරගම. නොදුන ගියෙන් අතරමග තමයි. ඒ නිසා සුතමය ශ්‍යාණය අවශ්‍යයි. මේකන් කියන්නේ නැහැ සුතමය ශ්‍යාණය තියන කට්ටිය ගුරු මුෂ්ටියක් තියාගෙන නොදී ඉන්නවයි කියලා. ඒ කිවුවට වැටහෙන්නේ නැහැ භාවනා කරන කෙනාට. ඒ නිසා අනිවාරයයෙන්ම බුද්ධාගමයි බුද්ධ ධර්මයයි කියන්නේ දෙකක්. බුද්ධාගම කියන්නේ නිකන් දැනුම අරගෙන දැනුම සඳහාම තියාගෙන

ඉදළ මැරිල යන එක. බුද්ධ ධර්මය කියලා කියන්නේ ඒක තමන්ගේ හිතට යොදවලා ප්‍රයෝගන ගැනීමයි. ආගම කියන්නෙන අර බුරුව පිටෙ හකුරු පැවෙච්චා වගේ මේක අදිනවා විතරයි. රස බලන්න ද්‍රුන්නේ නැහැ නේ. නමත් බුද්ධ ධර්මය එහෙම නැහැ. රස බලන්න වෙනවා. රස බලන්න මේ ලැබෙන සුතමය ක්‍රාණය බොහෝ විට ප්‍රායෝගිකයි. ඒ ප්‍රායෝගික ක්‍රාණය යොදාගන්න කෙනාට තමයි අරථ රසය තියෙන්නේ. එතකාට එන්න එන්න ද්වසින් ද්වස මේ සතිය කියන වෙතසිකය ඉතාමත් වැශිගත් එකක් බවට පත් වෙනවා. ඒක වට පිට අල ගිය මුල ගිය විස්තර, අංග ප්‍රත්‍යාග ව්‍යාපෘතන අනුව්‍යාපෘතන හොඳට තේරෙන්න පටන් අරගන්නවා. ඒක තිසා අටුවාවාරින් වහන්සේලා මෙහෙම සඳහන් කරනවා. ඒක ඇත්තට අටුවාවාරින් වහන්සේලා කියු කරාවක්. සතිය තියෙනවා නම් අරමුණ කිදා බසින ගතිය වැඩියි. සතිය නැත්තම් හිත නිකන් මතුපිට පාවෙනවා. දැක්කට විස්තර කියන්න බැහැ. ඒ නිසා අපිළාපන ලක්ඛණ කියලා තමයි සතිය පෙන්නන්නේ. පොලා පනින ගතිය තමයි පිළාපන ලක්ඛණය කියලා කියන්නේ. අපිළාපන කියන්නේ පොලා පනින නොවේ. කිදා බසින ලකුණු. ලබු කබලක් වතුරට දාපුවහම වතුර පාවෙනවා. ඒකට කියනවා පිළාපන ලක්ඛණය කියලා. ගලක් වතුරට දැමීමහම එහෙම්මම වැට්චිව තැනම ගිලා බහිනවා. ඒ වගේ තමයි අරමුණ දැක්කට පස්සේ මේ ආශ්චර්යය, මේ ප්‍රශ්නය මේ ආශ්චර්යය මුල-මැද-අග කියලා හොඳ විස්තර දැනෙනව නම් ඒ සතිය වැඩින, සතිය කිදා බසින ලකුණු.

ඒ වගේම කියනවා අසම්මෝස රසය කියලා. සතිය තියෙනවා නම් තමන්ට වැටහෙන්න මොකක්ද, කර දෙන කාත්‍යාය කුමක්ද, මේ ආශ්චර්යය නෙමෙයි ප්‍රශ්නයමයි කියලා සම්මෝසාව තැනි කරලා දෙනවා. ප්‍රශ්නයය නෙමෙයි ආශ්චර්යයමයි කියලා සම්මෝසාව තැනි කරලා දෙනවා. සද්ධයක් නෙවයි. වේදනාවක් නෙවයි. හිතිවිල්ලක් නෙවයි කියලා හොඳට කළඹිලියක් අරන් දෙනවා. ඒක එන්නේ විකෙන් වික. අද ගිය තැනට වැඩිය හෙට ඉස්සරහට යනවා. හෙට ගිය තැනට වැඩිය අනිද්දට එන්න ඕන. අන්න එහෙම යන්න යන්න සම්මෝසාව තැ කියන එකට සිංහල

හාජාවෙන් කියන්නේ අරමුණට මුහුණට මුහුණ දාලා ඉන්න පුළුවන්. හරියට පැහැදිලි වෙනවා. ඒ එක්කම ආරක්බ පවිචුපටියාන කියලා තමන්ට තේරෙන්න පටන්ගන්නවා. හිත ආරක්ෂාසි දැන් රාග නැහැ. ද්වේෂ නැහැ. මෝහ නැහැ. සංසාරේ ඉස්සේල්ලාම පළවෙනි වතාවට පැහැදිලිව දක දක දන විත්ත ප්‍රවෘත්තියෙන් කෙලෙස් කැපෙනවා. විත්ත ප්‍රවෘත්තියෙන් කෙලෙස් අයින් වෙනවා. එතකාට තමයි “ධමො රක්ඩි දමොවාරී” කියන විදිහට ආරක්ෂාව තමන්ට වැටහෙන්න පටන් අරගන්නේ. එතකළේ අපි ආරක්ෂක තුල් බදිනවා. යන්තු දානවා. දෙයියා අදහනවා. බුදු හාමුදුරුවන්ටත් වැඳු කියනවා අනේ බුදු හාමුදුරුවන් අපට ආරක්ෂාව අරන් දෙන්න කියලා. බුදු හාමුදුරුවා කාටවත් එහෙම ආරක්ෂාව අරන් දෙන්න එහෙම කොන්ත්‍රාත් අත්සන් කරලා නැහැ. උන්වහන්සේ කියලා තියෙනවා සතිය වඩාගන්න. වඩාගත්තහම තමන්ගේ ආරක්ෂාව සැලසුයි. ඉස්සේල්ලාම වැටහෙන්නේ පර්යංකයේදී හරි සක්මනේදී හරි කමක් නෑ ඒ සතිය කෘත්‍යය එක දිගට වෙනකාට. ඉතින් මෙවැනි සතියක් වඩාන්න ආසන්න කාරණාව පදන්තිය වශයෙන් පෙන්වන්නේ කායාදී සතර සතිපථ්‍යානා පදන්තිය. වරද්ද වරද්ද කායානුපස්සනාව කරන එකමයි එකම හේතුව. සතිය කියන එක කවේන් ගන්න බැහැ. සතිය කියන එක පෙන්තක් ගිලල හරියන්නේ නැහැ. සතිය කියන එක ඔපරේෂන් එකක් කරලා ඇගට බස්සන්න පුළුවන් එකක් නෙමෙයි. ඉන්ජේසන්වලින් දෙන්නත් බැහැ. ගුරුවරයාගේ ආයිරවාදයට ලැබෙන්නෙන් නැහැ. දහස්වර වරද්ද වරද්ද හදනකාට මුලින් මුලින් ඇති කරන සතිය පස්සේ සුම්ගට යොමු කරනවා. සුතමය කුඩාණය හරි යනවා.

එහෙම නැත්තම් කියනවා තිර සකුකුදා පදන්තිය කියලා. ආග්වාස කරනකාට ආග්වාස මෙනෙහි කරන්න. පුළුවාස කරනකාට එක සංඡාව ස්ථීර කරන්න. වම කියනකාට වම කියලා මෙනෙහි කරන්න. දකුණ කියනකාට දකුණ කියලා මෙනෙහි කරන්න. එතකාට සංඡාව ඉස්සර වීමෙන් සතිය ආසන්න කාරණාව හැරියට කුමයෙන් කුමයෙන් වැඩෙන්න පටන්ගන්නවා. ඉතින් එකට පුගාක් හොඳයි මේ වගේ හාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙලා කරන එක. නමුත් ඒ වැඩමුළුවලදී ගන්නා අත්දැකීම කුමයෙන් ආපසු

යනකාට ගෙනියන්න ඕන. ගෙනිහින් බලන්න ඕන දච්චය කොවිචර විත්තසෙන ගණනාවක් අපි බැසගන්නාසුලු අපිලාපන ලක්ඛණයෙන් යුත්තව ඉන්නවද? මම මේ ඉන්නේ අසවල් අරමුණේ කියලා කළඹලියක් තියෙනවද? තමන්ට එතකාට කෙලෙස් නැති බව වැටහෙන ගතියක් තියෙනවා. ඒක තව දියුණු කරන්න කොවිචරක් මේ මෙනෙහි කිරීම සහ වරද්ද වරද්ද ඉදිරියට යන එක සූදානම් වෙනවද කියන එක හොඳට තේරේයි. මේ කටයුත්ත සඳහා දෙවැන්නේක්ගේ අවශ්‍යතාවක් නැහැ. අහන්න ප්‍රාථමික කෙනෙකුට මේ දේ ඉස්සරහට යන්න මොනවද අඩු කියලා. කිසීම අඩුවක් නැහැ. මනුස්සයෙක් වෙන එක විතරසි ඕනෑම කරන්නේ. නමුත් එක දියුණු ප්‍රවුණු කරන්නයි සිලයෙන් අනුග්‍රහ කරන්න කියන්නේ. සූතයෙන් අනුග්‍රහ කරන්න කියන්නේ. අනුග්‍රහ කරන්න කරන්න තේරේනවා අපි ඇත්ත වශයෙන්ම තමන්ට අනුකම්පාවක් මෙම්තියක් කරගන්න කෙනෙක් අර්ථ සිද්ධිය කරගන්න කෙනෙක් කියලා. ස්වාර්ථය ඇති කරගන්න කෙනෙක් කියලා. ඒ සඳහා දෙවැන්නේක් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ ලැබිච්ච බුද්ධ ගාසනයේ මනුෂ්‍ය ආත්ම භාවයේ ක්‍රියාණ සම්පත්තිය, ධර්ම ගුවණය, කල්‍යාණ මිත්‍ර ආගුය සහ පැවිද්ද භරියටම යෙදෙන වෙළාව තමයි සතිය කියලා කියන්නේ. සතිපටියානය කියලා කියන්නේ. ඒ වගේම ආශ්වාසය ප්‍රශ්නාසය හෝ වම දකුණ හෝ එදිනෙදා වැඩි කරනකාට හොඳට හිත එකේ යොදානවා නම් තමන්ම තමයි ඉස්සෙල්ලාම දැකගන්නේ භාවනාව ර්යෙට වැඩිය ඇද හොඳද කියලා.

එකට අවශ්‍ය තොරතුරු රික තමයි සූතමය ක්‍රියාණය කියන්නේ. ඉතින් මේ ධර්ම දේශනාවේදීත් මම බලාපොරොත්තු වුවෙන් ඒ අවශ්‍ය කරන්නා වූ මූලධර්ම දැනුම සඳහා අත්දැකීම් ප්‍රාථමික තරම් දේශනාවට එකතු කරන්නයි. ඉතින් ඒ කොටස් රික, කරගෙන යන භාවනාවට එකාත්ත වශයෙන්ම ගක්තිය වඩවඩා දියුණු කරගන්න හෝතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඇදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සියලුදෙනාට මේක හිත සූව පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

සියලුදෙනාටම තෙරුවන් සරණයි !

අංක 03 දේශනාව

නමෝ තසස් හගවතො අරහතො සම්මා සම්බුද්ධසස

නමෝ තසස් හගවතො අරහතො සම්මා සම්බුද්ධසස

නමෝ තසස් හගවතො අරහතො සම්මා සම්බුද්ධසස

“පක්‍රියි හික්කාවෙ අභිජි අනුගහි තා සම්මාදිවියේ වෙතොවීමුතකි එලා
ව හොති, වෙතොවීමුතකි එලානිසංසා ව, පක්‍රියා වීමුතකි එලා ව හොති
පක්‍රියා වීමුතකි එලානිසංසා වා’ති”

ගරු කටයුතු ස්වාමීන් වහන්ස, ගුද්ධා බුද්ධි සම්පන්න පින්වත්ති,

අපි මේ යොදී ගත කරන්න හාවනා වැඩ මූල්‍යවකයි. අපි
ස්වාමීන් වහන්සේලා කිපනමක් ඉදිරිපත් කරගෙන මීට දවස් තුනකට
කළින් ආරම්භ කළ හාවනා වැඩමුළුව අද ගත කරන්නේ තුන්වෙනි
දවසේ. අපි හැම දවසේම මේ අවවෙනි පැය යොදාගත්තා ධර්ම
දේශනාවක් සඳහා. ඒ අනුව අපි තුන්වෙනි ධර්ම දේශනාවයි මේ
පවත්වන්නේ. ධර්ම දේශනාව එකම මාලාවක එකම වැළක පවත්වන
නිසා මේවා ධර්ම දේශනා මාලාවක් හැරියටයි විකාශය වෙන්නේ.
ඉතින් එකම ස්වාමීන් වහන්සේලා පිරිසක් එකම වහලක් යට නැවත
නැවත හමුබ වෙත නිසා අපි මේ විදියට දේශනා මාලාවක්
පවත්වනවා.

ඒ මුළු දේශනා මාලාව සඳහාම පොදු මාතෘකාව වශයෙන්
තියාගත්තේ සර්වයුද්‍යන් වහන්සේ විසින් දේශනා කරන ලද ඉතාම
වටිනා සූත්‍රයක්. එකට කියන්නේ අනුගහිත සූත්‍රය කියලා. අනුගහිත
සූත්‍රය තියෙන්නේ සර්වයුද්‍යන් වහන්සේ දේශනා කළ සද්ධිර්මයේ,
ත්‍රිපිටකය වශයෙන් සඳහන් කරන සද්ධිර්මයේ, සූත්‍ර පිටකයේ
අංගුත්තර නිකාය කියන පොතේ පංචක නිපාතයේ. ඒ පංචක නිපාත
පොතේ තියෙන්නේ පහේ කරුණු. එක එක මාතෘකා යටතේ අංග
පහතින් සමන්විත කරුණු. ඉතින් මේ සූත්‍රයෙන් සර්වයුද්‍යන් වහන්සේ
ප්‍රධාන වශයෙන්ම කාරණා පහකුයි ඉස්මතු කරලා දක්වන්නේ.

ඒ නිසා පසුකාලීන සංගිතිකාරක ස්වාමීන් වහන්සේලා මේවා ගොනු කරන වෙලාවේ පහේ පොතටයි දාල තියෙන්නේ. ඒක හරියට ඇගිලි 5 ක් දික් කරලා මෙන්න මේ වගෙසි කියන්නා වගේ. එතකොට මේ කාරණා 5 මොකටද ගොනු වෙලා තියෙන්නේ, මොකටද යොමු වෙලා තියෙන්නේ කියලා බැලුවෙත් ඒක මේ අපි ඉස්සරහින් තියාගත්ත පාල වාග් මාලාවේ හඳුන්වාදීම් පාඨයේ සර්වයුන් වහන්සේ සඳහන් කරනවා,

පක්‍රවහි හිකඩවේ අඩුගෙහි අනුගහිතා සම්මාදියේ වෙතො විමුත්තිවලා ව හොති, වෙතොවිමුත්ති එලානිසංසා ව, පක්‍රකා විමුත්ති එලා ව හොති, පක්‍රකා විමුත්ති එලානිසංසාවා'ති

මහණෙනි, මගේ මේ සර්වයුතා යුතානයට වැටහෙනවා, යම් කෙනෙක් බුදුන් ඇත්තයි ධර්මය ඇත්තයි සංසයා ඇත්තයි කියලා මේ සඳේශයා වස්තු තුන අදහාගන්නා වූ සම්මා දිවිධියට පත් වුණා නම් ඒක ඒ ඇත්තාට විශාල ලාභයක්. ඒ ලාභය එහෙම තිබිබට හරියන්නේ නැහැ. ඇටයක් පොලුවට දාපුවහම ඒක කණු කැපිලා හැදෙන්න ඒකට තෙතමනය අවශ්‍යයි. උණුසුම අවශ්‍යයි. වාතාවරණය අවශ්‍යයි. අන්ධකාරය අවශ්‍යයි. ඕජව අවශ්‍යයි. අන්න ඒ වගේ ඒක කණු කැපිල හැදෙන්න මුල් අදින්න කරුණු 5 ක් අවශ්‍ය වගේ සම්මා දිවිධිය තමැති බීජය අතු ඉති පැතිර වැශේන්න නම් පස්පොලකින් අනුග්‍රහ කරන්න ඕන. පස් ආකාරයක කරුණු සපයලා දෙන්න ඕන. ඒකට බුදු හාමුදුරුවෝ වවතෙන පාවිචිච කරනවා අනුගහ කරනවා කියලා. ඉතින් අනුගහිත සූත්‍රය කියලා නම ඇවිල්ල තියෙන්නේ ඔය වවනයෙන්.

මේ අනුග්‍රහ කළ යුතු කාරණා 5 බුදු හාමුදුරුවන්ගේ වගකීම්වලට නෙමෙයි වැටෙන්නේ. ගුරු හාමුදුරුවන්ගේ වගකීම්වලට නෙවෙයි වැටෙන්නේ. පන්සලේ හාමුදුරුවන්ගේ වගකීම්වලට නෙවෙයි වැටෙන්නේ. සම්මා දිවිධිය ඇති කරගත් පුද්ගලයාටමයි. ඉතින් ඒක නිසා ඒ පුද්ගලයාට මේක නැවත නැවත මතු කරලා දෙන්න ඕන. මේ වටිනා දෙයක් තමයි ඇති කරගෙන

තියෙන්නේ සමඟ දිවිධිය වශයෙන්. එහෙම නැතුව මිච්චා දිවිධිගත වූණා නම් බුදු භාමුදුරුවෝ මෙහෙම ආමන්ත්‍රණය කරල බණ කියන්නේ තැහැ. කිවිවට ඇහෙන්නෙන් තැහැ. අහුණට ගණන් ගන්නෙන් තැහැ. නමුත් දැන් බුදු භාමුදුරුවෝ බණ කියනවා ඇහෙනවා, ගණන් ගන්නවා, මොකද අපි සමඟ දිවිධික නිසා. නමුත් ඒ බණෙන් බුදු භාමුදුරුවෝ වගකීම සමඟක් දාෂ්ටික පුද්ගලයට තමයි පෙන්නලා දෙන්නේ. ඒ කරලා කියනවා මෙන්න මේ කරුණු 5 මේකට අනුග්‍රහ කරන්න. කරනකාට සමඟ දිවිධි ලාමකට යාන්තමට වැටහෙන කම්මස්සකතා සූජාණ සමඟ දිවිධි මට්ටමේ තිබුණත් කළ කළ දේ පල පල දේ කියන වශයෙන් හොඳක් කළාත් හොඳක් වෙනවා. නරකක් කළාත් නරකක් වෙනවා කියන යහ දැක්ම සමඟ දිවිධිය පුළුල් දැක්ම පවා සමථ සමඟ දිවිධිට මසවා තබනවා. බණ භාවනා කරලා මම මැරෙන්න ඉස්සෙල්ලා අඩු ගාන් දියාන භාවනාවක්වත් සමථ භාවනාවක්වත් ඇති කරගන්න ඕන කියන තැනට ලොකු සංවේගයක් ඇති කරලා දෙනවා. එවැනි විදිහට විත්ත භාවනාව දියුණු කරගන්ත කෙනාට මේ කාරණා 5 ත් තව දුරටත් ඔප් නංවලා අනුග්‍රහ කරලා දැක්වුවාත් ඒක විපස්සනාවට යන්නේ තැතිව හරියන්නේ තැහැ. මට දැන් සමථ තිබෙනවා. සමාධිය තියෙනවා. විත්ත භාවනාව තියෙනවා. ප්‍රයා භාවනාව තියෙනවා. භාවනාවට යන්න ඔනැ කියලා ඉස්සරහට තල්ලුවක් දෙනවා. අනුග්‍රහ කරන්න කරන්න තල්ලුවක් දෙනවා.

එහෙම යම් ආකාරයකින් යම් කිසි කෙනෙක් කම්මස්සකතා සූජාණ සමඟ දිවිධි, සමථ සමඟ දිවිධි, විපස්සනා සමඟ දිවිධි වශයෙන් මේක ඔප්නංවාගත්තොනාත් ඒ කෙනා මේ ජීවිතයේදීම හත්අවුරද්දක් ඇතුළත තැත්තම හත්දවසක් ඇතුළත මාරුග සමඟ දිවිධියට පත් කරනවා. ඒක හරියට වැඩ කරනවා නම් මාරුග සමඟ දිවිධියට පත් නොකර හිටින්නේ තැහැ. හරියට වැඩ කරනවා කියන්නේ මෙන්න මේ ආකාරයෙන් අනුග්‍රහ කරනවා නම්, එතකාට මාරුග සමඟ දිවිධියට පත් වෙවිව ගමන් ධර්මතා නාජාය අනුව එලයට පත් වෙනවා. ඉතින් මෙව්වරයි සරවයුයන් වහන්සේට කෙනෙකුට

සමඟ දිවිධීකයෙකුට ලබා දිය යුතු උත්තම දායාදය වශයෙන් වැළඳහෙන්නේ. ඉතින් ඒ නිසා උත්තවහන්සේ මතක් කරනවා දැන් සූදුස්සො වෙලා ඉත්තවා. සමඟ දිවිධීය ඇති වෙලා තියෙනවා. ඒ නිසා කරුණාකරලා මේ තියෙන සම්මා දිවිධීය මේ ආකාරයෙන් තනා වචාගන්න ඕනෑ. ඒ තනා වචාගන්නවා කියන එක නිකං උඩ බලාගෙන ඉදාලා හරියන්නේ නැහැ. අනුග්‍රහ කරන්න ඕනෑ. මොනවද මේ අනුග්‍රහ. එක තමයි අපි මේ සාකච්ඡා කරන්න හදන්නේ.

ඒ අනුග්‍රහ බුදු භාමුදුරුවේ පෙන්වනවා සීල අනුග්‍රහිතා ව හොති, සූත අනුග්‍රහිතා ව හොති, සාකච්ඡා අනුග්‍රහිතා ව හොති, සමට අනුග්‍රහිතා ව හොති, විපස්සනා අනුග්‍රහිතා ව හොති.

මේ විදියට මේ පැලේ කණු කැපිලා වැඩිලා ඇවේල්ලා අතු පතර විහිදිලා වැඩිලා පල ගන්වන්න නම් අපි එක සීලයෙන් අනුග්‍රහ කරන්න ඕනෑ. සීලයෙන් අනුග්‍රහ කරනවා කියලා කියන්නේ මෙතන කයෙන් වවනයෙන් සිදු වන දුර්වලිත, වෘෂ්ඩ පරුෂ ක්‍රියා, කාසික මානසික වැරදි වැඩ තවත්වනවා. විතිතුමණය වන, සමාජ බාධා ඇති කරවන, තමන්ටත් මත්තට බය ඇති කරවන තරක පට් වැඩවලට අපි කියනවා දුස්සීලකම් කියලා. ඒ දුස්සීලකම් දැන හඳුනාගෙන සීලයක පිහිටිලා සීලවන්ත වීමෙන් සීලයට අනුග්‍රහ කරන්න ඕනෑ. ඉතින් මේක සිංහල බෝද්ධ රටක් නිසා අපට එව්වර අමාරු දෙයක් නොමෙයි. අපි නිත්‍ය පන්සිල් ගන්නවා. පෝය අවසිල් හැකි හැකි වෙලාවක ගන්නවා. අපි දැන් මේ ගත කරන්නේ වස් කාලේ. ඉස්සර තිබිල තියෙනවා අපේ සම්ප්‍රදායක්. ගිහිදො මාස 3 ම ආරණ්‍යගත වෙලා සංසාධානන්සේලාට ඇපේ උපස්ථාන කරමින් දසසිල් රකිමින් ආරාමිකයන් වශයෙන් හෝ උපාසකයන් වශයෙන් හෝ පිළින කරලා සිවිපසයෙන් උපස්ථාන කරලා මාස තුනම සිල් රකිනවා. දසසිල් පුළුපුළුවන් ඇත්තො සාමණේර දසසිලයත් රකිනවා. පුළුපුළුවන් ඇත්තො එකෙන් උපසම්පදා සීලයට නගිනවා. තව ඇත්තො පුළුවන් නම් බුතාංගධාරී වෙලා විවිධ ප්‍රතිපත්ති රකිනවා. මේ විධියට සීල අනුග්‍රහ කරනවා කියලා කියන්නේ එක තැනක තැග්ගැහෙන්න

දෙන්නේ නැතිව එක තැනක මෙටිටැහි වෙන්න දෙන්නේ නැතිව සිලය අලුත්වැඩියා වෙන්න ඕන. එන්න එන්න සිලය අධිසිලයක් බවට පත් කරන්න කුම සහ විධ සොයමින් ඉදිරියට යන්න ඕන. එක අපි ඉස්සෙල්ලාම ද්වසේ සාකච්ඡා කළා. එතකොට මේ දායක ඇත්තේ හිටියෙ නැහැ.

දෙවනි ද්වසේ අපි ගත්තේ සූත අනුගහිතා ව හොති. සරවයුයන් වහන්සේ විසින් එවැනි බණ හාවනා කරන්නන් සඳහා යම් උපදෙස් පන්තියක්, යම් විනය නීති රෙගලාසි විකක් කියලා දිලා තිබෙනවා නම් ඒවා නැවත නැවත පරිඹිලනය කරන්න ඕන. එක පරියත්ති වශයෙන් සමහර වේලාවට හඳුන්වනවා. අපේ මේ ස්වාමීන් වහන්සේලා ඒ වැඩි පුරුණ කාලීන වශයෙන්ම කරන ඇත්තේ. ඒ විෂය කෙෂ්තු භදාරනවා. ඒ වගේම සවණය කියලත් කියනවා. ඇපුමිකන්දීම වශයෙන් බණ කියනකොට අහගෙන ඉදාලා දන්නේ නැති කොටස් ඉගෙනගන්න ඕනෙ. ඉතින් එකට කිවිවට හරියට අර කණු කැපිලා හැදිල ආප් පැල කෙෂ්තුයේ හිටෙවිවට පස්සේ යම් පැල මැලවෙනවා නම් එවිවට වතුර වත් කරන්නා වගේ සූතමය වශයෙන් උද්වි කරන්න ඕන. අනුග්‍රහ කරන්න ඕන. දැන් අපි මේ කාරණා දෙක ඉක්මවලයි ඉන්නේ.

අද අපි ආවෙ සාකච්ඡා අනුගහිතා ව හොති. නිතර නිතර දැනුම ඇති කෙනෙක් හමුබ වෙලා ධර්මය සාකච්ඡා කරන්න ඕන. එකට ධර්ම සාකච්ඡා කියලමයි කියන්නේ. සාකච්ඡා කියන එකයි අනුගහිත සූතුයේ තියෙන්නේ. එකට අපි ධර්ම සාකච්ඡා කියලයි කියන්නේ. ඉතින් අද ද්වසේ අපි මේ ධර්ම දේශනා පැයේ අපි කජා කරන්න බලාපොරොත්තු වන්නේ කොහොමද සමඟා දිවිධියක් ඉහළට පත් වෙලා මාරුග ක්‍රාන්කයත් එල ක්‍රාන්කයත් බවට පත් වෙන්නට මේ සාකච්ඡාව උද්වි වෙන්නේ කියලා. ධර්ම ගුවණයටත් වඩා ඉතාමත්ම බොහෝම සර්ථි වැඩික් තමයි සාකච්ඡාව. ඒ නිසා සාකච්ඡාවේදී ගුද්ධාවට විතරක් නෙවෙයි ප්‍රයාවටත් ලොකු අත්වැලක් ලැබෙනවා. එනමුත් සාකච්ඡා කරනකොට ඒ සාකච්ඡා

අනුග්‍රහිතයම සමහර තැන්වල වෙන වචනයකින් සඳහන් කරනවා පරිපූවිණා කියලා. සාකච්ඡා කියන වචනයට සමාන අර්ථයක්. පරිපූවිණා කියන්නේ ප්‍රශ්න කරනවා කියන එක.

දේශනාව මිට වෙනස්. දේශකයන් දේශනා කරනකාට ග්‍රාවකයන් අසා ඉන්නකාට දේශකයන් වහන්සේ උස් ආසනයක් ගන්නවා. එයා දන්නවා වගේ පේනවා. ග්‍රාවකයා කියන කට්ටිය දන්නේ නැහැ. දේශකයන් වහන්සේ කියන එක අහගෙන ඉන්න එකයි. එක පැන්තටයි ගලනය සිද්ධ වෙන්නේ. නමුත් සාකච්ඡාවේදී භැම කෙනාම සම මට්ටමේ ඉන්නේ. ඒ දේශකයන් වහන්සේ දේශනා කරන දේවල් ප්‍රශ්න කරන්න අතික් අයට අයිතියක් තියෙනවා - අහන අයට වගේම දේශකයාන්න වහන්සේටත්. මෙතන දේශකයෙක් විදියට නෙමෙයි පෙනී සිටින්නේ. සම මට්ටමේ අයිතියක් තියෙනවා මම කිවුව දේ තේරුණාද කියලා අහන්න. ආන්න එතකාට බොහෝම සංඛ්‍යා ගමනක් තියෙනවා. ඉතින් ඒක අවශ්‍යයි බණ භාවනා කරන කෙනාට. සිලයටත් අවශ්‍යයි. සමාධියටත් අවශ්‍යයි. පූජාවටත් අවශ්‍යයි. ඉතින් මේ සාකච්ඡා අනුග්‍රහිතය භාවනා ජ්‍යෙෂ්ඨයේදී මේ වගේ වැඩ පිළිවෙළවල යෙදී ගත කරන අවස්ථාවල ධර්ම සාකච්ඡා සඳහා ද්‍රවස් දෙකකට සැරයක් ගත කරනවා. පැයක්, හමාරක් ගන්නවා. ඒක නිස්සරණ වනයේ ආවේණික ලක්ෂණයක්.

මේ දායක ඇත්තෙක ව්‍යුණත් ද්‍රවල් දානය අද දිලා හෙට 12.00 - 1.30 අතරතුර උඩට ගියෙන් කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් මේ ඇත්තෙකත් එකක ධර්ම සාකච්ඡා කරලා ඒ ඇත්තන්ට මොනවා හරි ගෙදර ගෙනියන්න දෙනවා. නැත්තම් මේ සබැං සැරියම පූජා කරලා පස්ස පැත්තෙ අත් දෙක පිහිදාගෙනයි ගෙදර යන්න වෙන්නේ හෙට. ඒක වන්න දෙන්න නරකයි. ඒ ඇත්තන්ට මතක් කරලා දෙන්න ඕන, ඔගාල්ලෝ බොහෝම ආසාවෙන් හම්බ කරගත්ත දේවල් විශාල දුරක් ගෙවාගෙන මෙතෙන්ට ඇවිල්ල පූජා කළාට පස්සේ හිස් අතින් යන්න දෙන්නේ නැහැ. බණ රිකක් කියනවා කොහොමත්. නමුත් ප්‍රාථමික නම් අවශ්‍ය නම් උඩහට අඩංගුගෙන ගිහිල්ලා වාඩි කරවලා

අහල කොහොමද බණ හාවනා කරනවද නැත්තම් මෙහෙමයි කරන්නේ කියලා ඒකට සාකච්ඡාවට යොමු කරවාගන්නවා. හාවනා කරන්න යෙදිවිව ඇත්තන්ට ද්‍රව්‍ය දෙකකට සැරයක් පැය එකහමාරක් දෙනවා. ඒක ධර්ම සාකච්ඡාවට, සාකච්ඡා අනුග්‍රහිතයට කරන සැලකිල්ලක්.

රීට අමතරව තවත් තීක්ෂණ වැඩක් කරනවා කමටහන් සුද්ධ කරනවා කියලා. මේ කමටහන් සුද්ධ කිරීමත් වැවෙන්නේ සාකච්ඡා අනුග්‍රහිතයට. ඒක එක එක්කෙනා හරියට වෙද මහත්තයෙක් ගාවට ගිහිල්ලා බෙහෙත් ටිකක් බේලා ඒ බෙහෙතෙ ගුණ අගුණ කියනවා වගෙදී දෙවති සැරේ ගියාම. වෙද මහත්තයා කපා කරලා අහනවා. කසාය තුණ්බුව දෙනවා. දුන්නට පස්සේස් කියනවා මේ කසාය තමා බිවිවේ. වඩි තුනක් බිවිවා මෙන්න මේක හදාලා මෙව්වා ප්‍රතිවාප වශයෙන්. එතකොට පත්තියම කොහොමද? ආ පත්තියම හරි. දුන් කොහොමද? ලෙඩි රෝග එතකොට? අර වෙද්‍යවරයාට ගුණ අගුණ කියන කපාවක් කියලා එකක් තියෙනවා. සිංහල ක්‍රමයෙන් තියෙනවා. ඉංග්‍රීසි වෙද්‍යමෙන් තියෙනවා. අන්න ඒ ගුණ අගුණ අනුව තමයි දෙපැනි කසාය තුණ්බුව ලියන්නේ. ඒ වගේ හාවනා කරනකොට හාවනා කරන ගිෂ්‍යයා, එහෙම නැත්තම් යෝගාවවරයා, සුදුසු කෙනෙක් උගට ගිහිල්ලා කමටහන් සුද්ධ කරනකොට ගුණාගුණ කියන්න පුළුවන් ගක්තිය තියෙන්න ඕන. මේක ඉතාමත්ම වැදැගත් හාවනාවේදී. මේක දෙපැන්තම වැදැගත් වෙනවා. ඒ කියන්නේ අහගෙන ඉඳලා කමටහන් සුද්ධ කරන කෙනා ඒ විෂය පිළිබඳ පුළුල් හැඳුරීමක් තියෙන කෙනෙක් වෙන්න ඕන. මොකද, හාවනා කරන යෝගාවවරයා මේ යන්නේ කොයි අතවද සමඟ පැත්තට යනවද, විපස්සනා පැත්තට යනවද, විතක්ක වරිතයක්ද, වේදනාවල් හැගුම් බර කෙනෙක්ද, නැත්තම් සංයු සහිත කෙනෙක්ද එහෙම නැත්තම් සකස් කිරීම් අරඇදීම් සහිත කෙනෙක්ද සංස්කාරවලට බර කෙනෙක්ද, ඒ අනුව රළුගට එයාට දෙන්න ඕන කමටහන මොකක්ද කියන එකට දෙපැන්තම කපාව විතරක් මදි. සන්නිවේදනය තියෙන එක වෙන්න ඕන.

සන්නිවේදනය සහ කරාව අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් මෙහේ හාටනා කරනකාට යට ඉන්න කට්ටිය කුස්සියේ කව කව ගාලා දිගටම කරාවක් යනවා. සන්නිවේදනයක් වෙනවද කියන්න අපි දන්නේ නැහැ. බනිනවා නෙමෙයි මේ. මම මේ කියන්නේ ඇහෙන දේවල්. කාරණාව මේකයි කියලා අහලා උත්තර දෙනවා නම් එව්වරයි. නමුත් වැඩ කරනකාට අපි කුමුරේ ගොවිතැන් කරනකාට නෙඳුම් කවි කියනවා. ගැල් පදිනකාට ගැල් කවි කියනවා. පැල් රකිනකාට පැල් කවි කියනවා. ඕනෑම ඉතින් සන්නිවේදනයකට වෙන එකක් නෙමේ. ඔහේ අර කට කහනවාට නිදිමත එනවාට කරා කර ඉන්නවා. රට වැඩිය පුගාක් වෙනස් සන්නිවේදනය. සර්වයුයන් වහන්සේ කවදාවත් ආවට ශියාට කරා කරන්නේ නැහැ. උන්වහන්සේ “වවනා බුදා අමොස වවනා ජ්නා අදෙව්තකු” කියන්නේ දෙකක් නැහැ. අහන්නේ හරියට කාරණාව. හිස් වවන නැහැ. නමුත් අපි සෙනගක් එකතු වෙවිවහම කරාව පුගාක් වෙලාවට පුදු කරාවක් විතරයි. නිකන් අර පාඹව මැකෙන්න. රට වඩා පුගාක් වෙනස් සන්නිවේදනය. හරියටම මේ කාරණාව අහනවා. අහුවට උත්තරය දුන්නා. ඉතින් කමටහන් සුද්ධ කරනකාට නිසා නිකං කරාබහක් නෙමේ යන්නේ. හරියටම මේ ගුණාගුණ කියන්නා වාගේ.

ඉතින් අද ද්වසේ ඒ නිසා ධර්ම දේශනාව ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන් මේ පුංචි හාමුදුරුවෝ හෙට වෙනකාට කොතනට යයිද කියලා කියන්න බැහැ. සර්වයුයන් වහන්සේ කියලා තියෙනවා රජ පැටියයි පුංචි හාමුදුරුවෝයි සර්පයයි ශින්දරයි පුංචි කියලා සලකන්න එපා කියලා. කොයි වෙලාවක කිපෙයිද දන්නේ නැහැ. කිපුණොත් ශියා. සංස්යාත් එක්ක සෙල්ලම් කරන්න බැහැ. ඒ නිසා පුංචියි කියලා හාමුදුරුවෝ පුංචියි කියලා සලකන්න යන්න එපා. කොතනින් කෙළවර වෙයිද දන්නේ නැහැ. හාමුදුරුවෝ කෙනෙක් කියලා කියන්නේ විශාල පින් ඇති කෙනෙක්. කටුද කියලා දන්නේත් නැහැ. ඒ වගේම සර්පයා පුංචි වුණයි කියලා නැ. ගැහුවෝත් එහෙම පුරතල් නැහැ. ශින්දර පුංචියි කියලා නැහැ. ලැවිගින්නක් බවට පත් වුණොත් රජයකට වුණත් නිවන්න බැහැ. ඒ

වගේම මේ සිලවන්තයෙක් ගැනයි ප්‍රංචි හාමුදුරුවෙا කියන එකෙන් අදහස් කරන්නේ. ඒ වගේ තමයි. අපි බණක් හාවනාවක් කරන අය හොඳට මතක තියාගන්න ඕන විශේෂයෙන් සංසිය වහන්සේලා කමටහන් සූද්ද කරන වෙලාවේදී හරියට කාරණාවට කරා කරන්න. නමුත් ඒ කාරණාව කරා කරන්නේ කොහොමද කියන එක සහජයෙන් එන එකක් නෙවෙයි. දැන් මම මේ කියන්න උත්සාහ කරන්නේ මං ගුරුවරයෙක්ගෙන් අහල දැනගත්ත දේවල්.

සර්වයුයන් වහන්සේ තමයි ඉතින් මුල් වෙන්න ඇත්තේ. අපි මේ හදා බෙදාගන්තයි හදාන්නේ. ඒ නිසා නිතර නිතර කමටහන් සූද්ද කරනවා නම් එක තමයි හාවනා ජීවිතයේ ඉතාම වැදගත් දේ. හැබැයි හරිම දුෂ්කර, හරිම දුර්ලභ දෙයක් තමයි කමටහන් සූද්ද කරනවා කියන්නේ. ගෙවල් දොරවල්වල ඉදලා හාවනා කරන ඇත්තන්ට තියන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි, ගැටුවක් මතු වුණාම කොහොමද අහගන්නේ කියලා. ඉතින් හාවනාවේ යෙදිල ඉන්න කට්ටියට විශාල ලාභයක් ලැබෙනවා, අනිවාර්යයෙන්ම ද්වස් දෙකකට සැරයක් ගුණාගුණ ප්‍රකාශ කරන එක. ඉතින් එකකි හරියට තමන්ගේ හාවනාවේ විස්තර කියාගන්න බැරි වුණාත් ඉතින් ගුරුවරයා අසරණ වෙනවා. ගුරුවරයාට අවශ්‍ය තොරතුරු නැතිව යනවා. ඉතින් ඒ නිසා හරි උපදේශය දීගන්න බැරිව යනවා. නමුත් ඒ ශිෂ්‍යයාට එහෙම කියන්න බැරි වෙන්නේ ගුරුවරයාගේ දෝෂය නිසා තමයි. ගුරුවරයා එක කියලා දෙන්න ඕන, මෙන්න මේවායි හාවනා කරනකොට මතක් කර දිය යුතු කාරණා කියලා.

නිදර්ශනයක් වශයෙන් බුරුමේ හාවනා කරනකාට මට ගුරුවරයෙක් වුණෙන් පණ්ඩිත ස්වාමීන් වහන්සේ - පණ්ඩිතාහිවංශ කියලා “අහිවංශ” නමුෂු නාමය ලබපු නිසා පණ්ඩිතාහිවංශ කියලයි සඳහන් කරන්නේ. කුඩාගු බුද්ධිමත් ස්වාමීන් වහන්සේ නමක්. නමුත් හාවනා කරන්න හිහිල්ලා තියෙන්නේ පරියත්තිය ඉවර කරලා. හොඳට පොත පත ඉවර කරලා, අපේ ලංකාවේ කුමයට කියනවා නම් පණ්ඩිත විභාගේ සමන් වෙලා, අවසාන විභාගේ කරලා හොඳට දැක් වෙලා, අවුරුදු විසිගාණක් විතර වෙලා. ඉතින් එතනත් ප්‍රංචි කාරණාවක් කියනවා. බොහෝමත්ම කලාතුරකින් තමයි පොත් පත්

හදාරන්න යන කෙතෙක් පොත් පත් හදාරලා ඉවර වෙලා භාවනාවට පෙළඳීන්නේ. තුළදෙනෙක් පොත් පත් දැනුම නිසා තව කෙතෙකුට ගිෂායයක් වෙන්න කුමති තැහැ. නමුත් මේ ස්වාමීන් වහන්සේ බුරුමේ ඉපදිවිච නිසා මොකක්දේ පිනකට භාවනා කරන්න යන්න ඔහා තියලා භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා තියෙනවා. එතන මහා සී සයාබේ ස්වාමීන් වහන්සේ තමයි එතකාට ස්ථානය කරගෙන ගියේ. රාජ්‍ය අනුග්‍රහය සහිතව බොහෝම විශාලව.

නමුත් මහා සී සයාබේ ස්වාමීන් වහන්සේ ඒ ද්වස්වල කාන්තා පක්ෂය සඳහාලු කමටහන් සුද්ද කරන්නේ. මේ ස්වාමීන් වහන්සේට කමටහන් සුද්ද කරන්නේ භම්බ වෙලා තියෙන්නේ ජේව් මීන් සයාබේ කියලා බොහෝම වටිනා ස්වාමීන් වහන්සේ නමක්. බොහෝම තැන්පත්. නමුත් මේ ස්වාමීන් වහන්සේ භාවනා කරනකාට - පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනකාටයි දත්තේ - දැක්කලු ඒ භාවනා කරන්න එන අයගේ වාරයක් නෑ කියලා. ඔහෝ කථා කර කර ඇවේදිනවා. එහාට යනවා මෙහාට යනවා. සිවුර හරියට ඇදැගන්න දත්තේ තැහැ. මේ භාමුදුරුවෙ එතකාට හිතුවලු දත්ත් මම පරියත්තිය ඉවර කරලා ආවේ. මෙතන්ට ආපු කට්ටියගෙ මොකක් හරි වාරයක් පිළිවෙළක් තියෙන්න ඕන. මේ භාවනා කරන අයගෙන් බලාපොරොත්තු වෙවිව ඒ ගතිය තැති වෙවිවහම විවේචන එන්න ගත්තලු හිතට. මෙහෙම කොහොමද භාවනා කරන්නේ සීලයක් තැතුව. මේක හරි යන වැඩික් නෙවෙයි කියලා, ඉන්දිය සංවරයක් තැතුව මේක හරි යන වැඩික් නෙවෙයි කියලා කමටහන් සුද්ද කරන්න ගියහම කියන්න දෙයක් තැහැ. මොකද වාඩි වෙවිව ගමන්ම හිතට එන්නේ ඒක. හිත කුකුස් කරනවා. මේ පිරිසගේ මෙවිවර උතුම් වැඩික් කරන පිරිසගේ ඉන්දිය සංවරය. මම හිතාගෙන ආවේ මෙතන අපේ පිරිවෙනට වැඩිය හොඳ භාමුදුරුවරු විකක් ඉදි, හොඳ උපාසක ඇත්තො විකක් මෙතන ඉදි. නෑ කාගෙවත් නෑ. මක්කාමල්ලා නිකන් නැල්ලුයි කියලා. මේක දැනගෙන තියනවා ජේව් මීන් සයාබේ. දැනගෙන ඉවර වෙල බණකදී කිවිවලු අනිත් කෙනා මොන සිල් පදේ කඩාගත්තත් අනිත් කෙනා මොන සංවරේ නැති වුණත් තමන්ගේ හිත නරක් වුණොත් තමනුයි අමාරුවේ වැටෙන්නේ. ඒ නිසා අනුන්ගේ

අදා කුද බලන්න ගිහිල්ල කවදාවත් හාවනාව දියුණු කරගන්න ඩමඛ වෙන්නේ නැහැ. ඒක තිසා තමන්ගේ වැඩක් බලාගන්නයි කියලා.

ඉතින් මේක හාමුදුරුවන්ගේ හිතට වැදිලා තියෙනවා. කාමරේට ගිහිල්ලා කළේපනා කළාලු ඇදේ ඉදගෙන දැන් මම මෙතෙන්ට ආවේ මගේ අහිවාද්ධියකටතේ. දැන් ඉතින් මගෙන් එක්ක ආපු කට්ටියකගේ ඇදා කුද මට වැඩක් නැහැ නේ. නමුත් මේක ඕනම කෙනෙකුට සිද්ධ වෙන දෙයක්. අඩුපාඩුකම් දකිනකාට හිතෙනවා මීට වැඩිය මේ පිරිස හික්මෙන්න ඕන කියලා. විශේෂයෙන් සුවරිතවාදී අදහස් තියෙන කෙනාට හිතෙනවා. ඉතින් මේ ස්වාමීන්වහන්සේ කළේපනා කර කර හිටියලු ගුරුවරයා දූනාගත්තා මගේ කාරණාව. ගුරුවරයා මට ඉගියක් කළා කොහොමද කියලා. එතකාට උපමාවක් සිහි ව්‍යුණාලු. උපමාව කොහොමද? ඔක්කෝම පුංචි මාඟ ඔරුවල නැගලා ගැහුරු මුහුදේ දියඹී ගිහිල්ල ඉන්නවා. ඉන්නකාට ඇතා ඇතා පේන්න තියෙනවා පුංචි පුංචි ඔරුවල් ඔරු. අතින් මාඟ අල්ලන කට්ටියත් තැන් තැන්වල ඉන්නවා. ඉතින් ඒගාල්ලෙ තමන්ගේ රාජකාරි කරගෙන ඉන්නවා. දැන් මේ හාමුදුරුවා හිතනවා මමත් ඉන්නේ පුංචි ඔරුවක නැගලා මුහුද මද. ඉන්නකාට ජේත්වලු විශාල කුණාවුවක් එනවා. මාඟ මරන කට්ටිය කවුරුවත් ඒක දකළා නැහැ. ඒගාල්ලෝ ඉතින් රුවල් දිගැරගෙන මාඟ අල්ලඅල්ලා හෝ සංචාරයක් සඳහා හෝ ගිහිල්ලා. ඉතින් මෙයා අඩහැරපාලා කැශහල කියනවලු රුවල් බාගනිල්ලා රුවල් බාගනිල්ලා විශාල කුණාවුවක් එනවයි කියලා. ඔරුව ඇතා තිසා කාටවත් ඇහෙන්නේ නැතිලු. ඉතින් මෙයා ඔරුවෙ බඳ උඩට නැගලා කැශහන ගමන් වට පිට බලනකාට තමන්ගේ රුවලත් දිගැර ගත්ත ගමන්ලු. රේට පස්සේ හිතුණුලු මේ අනුන්ගේ රුවල් බාගන්න කැශන්නේ තමන්ගේ රුවල් බාගෙන ඉන්න එපැයි ඉස්සර වෙලා. නැත්තම් මමත් මේකට යනවා නේද කියලා විගහට රුවල බාගත්තලු. අන්න ඒ වගේ අනුන්ගේ ඇදා පළුදු ගැන හොයන එක නෙමෙයි වැඩේ. තමන්ගේ වැඩ කටයුතු බලන්න ඕනයි කියලා හිතට වැදිලා තියෙනවා.

රට පස්සේ ස්වාමීන් වහන්සේට කියලා තියෙනවා මහා සී සයාඛ්‍යෝ කමටහන් සුද්ද කරනවා අහගෙන ඉන්න කියලා. අහගෙන ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේට තේරුණාලු කිසි කෙනෙක් කමටහන් සුද්ද කරන වෙලාවේ මූල කරමස්ථානය ගැනවත් භාවනා ගැනවත් කරා කරන්නේ නැහැ. අනං මනං කරා කරන්නේ. ඉතින් මහා සී සයාඛ්‍යෝ නැවත නැවතත් හිත යොමු කරනවලු මොකක්ද කරන භාවනාව කියලා. ඉතින් එතකොට කියනවලු මම කරන්නේ පිම්වීම හැකිලිම, එහෙම නැත්තම් මම කරන්නේ සක්මන. එතකොට මූල කරමස්ථානය වැටහෙනවද? එගාල්ලෙ කියන්නෙම මට සද්ද ඇහෙනවා, මට බඩ රිදෙනවා, මට හිතුවිලි එනවා, මට කසනවා, මක්කොම වෝද්දනා මිසක් කවදාවත් නැතිලු මූල කරමස්ථානය ගැන කියන්නේ. ඉතින් මහා සී සයාඛ්‍යෝ ස්වාමීන් වහන්සේ ඉවසාගෙන කියනවලු එහෙම නැති කිසිම වෙලාවක මූල කරමස්ථාන මතු වෙලා නැදීද? නැ මතු වෙනවා. මතු වෙවිව ගමන් සද්දයක් ඇති වෙනවා. සද්දයක් ඇති වෙවිව ගමන් කෙක්න්ති යනවා. කෙක්න්ති ගිය ගමන් මට නැගිරින්න හිතෙනවා. ඉතින් කවදාවත් ගෙනියන්න බැහැල්ලු අරමුණට. ඉතින් ස්වාමීන් වහන්සේ ඉවසිල්ලෙන් නැවත නැවත ප්‍රශ්න අහල මෙයා අරමුණට ගෙනියන්න කරන කරාව සුමානයක් අහගෙන ඉන්නකොට තේරුණාලු. තේරුණාට පස්සේ, රට පස්සේ සුමාන දෙකයි භාවනා කරලා තියෙන්නේ. තමන්ගේ කටයුතු නිම කරලා තියෙනවා.

රට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කරමස්ථානාවාරය වරයෙක් වුණාට පස්සේ මේක පොතක නැත්තම් පත්‍රිකාවක ලියලා තිබුණා. භාවනා කරනකොට කොච්චර භාවනා ප්‍රතිඵල ලැබුණත් ඒක භරියට ගුරුවරයාට කියන්න ලේසි නැ. මොකද මතිමතාන්තර නෙවෙයි ඕන කරන්නේ. වැරදිවිව ඒවා නෙවෙයි ඕන කරන්නේ. කොයි වෙලාවක භරි භාවනාව භරි ගිහිල්ලා සතුවට පත් වෙලා භෞද්‍යට ගිය පර්යාංකය ගැන විතරක් කරා කරන්න. පැරදිවිව වැරදිවිව හිසේ කැක්කුම්, බඩි කැක්කුම් කරා කරලා කිසිම ගනුදෙනුවක් නැති කෙනෙක් නැහැ භාවනා ලේකයේ. නැම කෙනාටම බාධා තියෙනවා.

බාධා කජා කළාට සන්නිවේදනය වෙන්නේ නැහැ. ඒ නිසා අද කමටහන් සුද්ද කළාම, තව ද්වස් දෙකකින් කමටහන් සුද්ද කරනකාට ගිය පාර කියපු ද්වස් ඉඳලා අද දක්වා කරපු පර්යාකයක භෞද්‍යම විස්තර කියන්න කියලා තියෙනවා. ආන්න ඒකේදී ඒ ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම විපස්සනාවට බර විදියටයි ඒක ලියලා තියෙන්නේ. උන්වහන්සේ ලියනවා අපි ආනාපානය අරගනිමු. ආනාපාන සති භාවනාව කරනවා නම් ආනාපානයට හිත වැටෙනකම් අපේ හිත විකක් එහෙ මෙහෙ දුවනවා. හිටින්නේ නැ. ඇගේ දේවල් භෞද්‍යනවා. සද්දවලට, වේදනාවලට යනවා. නමුත් විනාඩි දෙකකින් හරි තුනකින් හරි ආනාපාන සතියට හිත ගියයි කියලා හිතමු. මූදුන්පත් ව්‍යුණයි කියලා හිතමු. මූණට මූණ දාලා හිටියයි කියමු. අන්න එතැනින් පටන්ගන්න යයි කියනවා. වැරදිවිව ඒවා කජා කරලා වැඩික් නැහැ. එතකාට කියනවා මම කරන්නේ ස්වාමීන් වහන්ස ආනාපානසති භාවනාව. එහෙම නැත්නම් මම කරන්නේ පිමිනීම, හැකිලීම භාවනාව. නැත්නම් මම මේ කියන්න හදන්නේ සක්මන් භාවනාව කියලා. ආරම්භය වශයෙන් කියන්න ඕන කජා කරන මාත්‍යකාව නැත්නම් උසාවියට ගිහිල්ලා නඩු අංකය කියන්න ඕන. මෙන්න මේ නඩුව අහන්න හදන්නේ කියලා. නැතුව කියලා වැඩික් නැහැ.

දැන් අපි හිතමු ආනාපානෙන කළයි කියලා. එතකාට මම ආනාපානෙට හිත යොදනකාට මට ආනාපානෙන නාසිකාගුරේ වැටහුණා. නැත්නම් මට ආනාපානය උඩු තොලේ වැටහුණා. එහෙම නැත්නම් මට ආනාපානෙ වැටහුණේ උගුර දිභා හැඳුපෙන හැටි. එහෙම නැත්නම් නහයේ ඇතුළු තැනක කියලා ආනාපානයට සම්බන්ධ වෙලා තමන් දැක්කේ කොතනද කියලා මේ කාරණාව කියන්න ඕන. රට පස්සේ ආශ්ච්වාසය, මට ආශ්ච්වාසය වශයෙන් වෙන් කරලා මෙහෙහි කරගෙන සහසුද්දෙන් පිරිසිදුව දැකගන්න මෙහෙහි කරගන්න පුළුවන් වුණාද? පුළුවන් වුණේ නම් ඒක වැටහුණේ කොහොමද? රට පස්සේ පුශ්ච්චාසය මතු වුණා. හැපෙන තැන කොතනද? ඒකේන් මොකක්ද වැටහුණේ. මෙන්න මේ කාරණා තුන

කියන්න පුළුවන් නම් නිවන් දැක්කා වගේ කියලා හිතාගන්න. එතකොට කෙශින්ම ගුරුවරයාට කාරණා හමුබ වෙනවා, එක විත්තක්ෂණයක් හෝ අරමුණ හඳුනාගෙන තිබෙනවද? ඒ අරමුණ අනෙක් අරමුණුවලින් වෙන් කරලා හඳුනාගෙන තියෙනවද කියන එක. ආශ්චර්යය පුශ්චාසයෙන් වෙන් කරලා, ආශ්චර්යය සද්ධෙන් වෙන් කරලා, ආශ්චර්යය සිතිවිල්ලෙන් වෙන් කරලා, ආශ්චර්යය වේදනාවකින් වෙන් කරලා, මං මේ දැක්ක ආශ්චර්යය මම දන්නවා, මෙන්න ආශ්චර්යයයේ විස්තර. ඊට පස්සේ පුශ්චාසය දකිනකොටත් එක ආශ්චර්යයක් නෙවෙයි. සද්ධෙන්ත් නෙවෙයි, සිතිවිලිත් නෙවෙයි. මේ පුශ්චාසයයි කියලා හරියටම වෙන් කරලා කියන්න පුළුවන් නම් එක තමයි අපි සාකච්ඡා අනුග්‍රහීතය වශයෙන් හරියට ගුරුවරයාට සන්නිවේදනය කරනවයි කියලා කියන්නේ.

ඉතින් මෙහෙම කියනකොට අපේ කටුකුරුන්දේ සූජාණනන්ද ස්චාමින් වහන්සේ මේකට උපමාවක් දුන්නා. සද්ධෙන්ත කුලේ ඇතෙක් විශාලයි. සද්ධෙන්ත කුලේ ඇතෙක් හොඳු දික් කරලා ඉදිකටිවක් ගන්න හදන හැටි කළුපනා කරන්නයි කිව්වා. ඇතාගේ ඇහැ පේනවා බොහෝම අඩුයි. නමුත් හොඳු අග තියෙනවා පුංචි දෙයක් උගට ඕන කරන දේකට යොමු කරලා ගන්න පුළුවන්. උග හරියට පුංචි ඉදිකටිවක් ගන්න හොඳු යොමු කරන හැටි කළුපනා කරන්න. ඒ වගේ මට පුළුවන්ද මෙගේ හාවනා පැය ඇතුළත එක විත්තක්ෂණයක හරි ආශ්චර්යයක් අනෙක් කුණුකන්දල්වලින් වෙන් කරලා ගන්න? එක විත්තක්ෂණයක හෝ පුශ්චාසයක් වෙන් කරලා ගන්න? අන්න ඒ ආශ්චර්යය දැකගත්ත වෙළාවෙ මම ආශ්චර්යය දැක්ක මෙහෙමයි. එක සිතලව මට වැටහුණා. එක නාසිකාගුරේ පිරිමැදීමක් වශයෙන් මට වැටහුණා. එහෙම නැත්තම් දිගට වැටහුණා. ආ එක ඉවරයි. ඊට පස්සේ පුශ්චාසය අල්ලනවා. එතකොට ඉතින් ආශ්චර්යය අතහරින්න එපායැ, පුශ්චාසය ගන්න. මට පුශ්චාසය උණුසුමක් විදියට වැටහුණා, දිගට වැටහුණා කොටට වැටහුණා කියලා යම් ද්වෘක ආශ්චර්යයෙන් පුශ්චාසය වෙන් කරලා කඩා කරගන්න පුළුවන් වූණා නම් ගුරුවරයා හොඳුටම දන්නවා කොට්ඨර පිරිසිදුකමක් තියෙනවාද කියලා. එකෙන් අදහස් කරන්නේ නැහැ මේ

පැය පුරාම ආශ්වාසය ප්‍රශ්නවාසය වැටහුණයි කියලා. අඩු ගානේ එක විත්තක්ෂණයක ඇතාට ඉදිකටිට ගන්න පුළුවන්. රේට පස්සේ ගුරුවරයාට කිවිව හැකි ආන්න මෙක වැඩි වීම සඳහා කළ යුත්ත කරන්න. එව්වරයි භාවනාව කියන්නේ. එව්වරයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ.

ඉතින් මෙක කියලා දෙන්න තමන්ගේ හොඳම පරියාකයක් අරගෙන ඒ පරියාකයේදී තමන් ඉස්සරහින් තියාගත්ත මූල කරමස්ථානය අනෙක් ඒවායින් වෙන් කරලා, ඒකේ විස්තර කියන්න. මම මේ කරා කරන්නේ ආශ්වාසය ගැනයි, මං ඒක මෙනෙහි කෙරුවෙන ආශ්වාසය කියලා, මෙන්න ආශ්වාසයේ හැටි, රෝගවත් එක පැත්තකට දුම්මා. ප්‍රශ්නවාසය මතු වුණා. මම ප්‍රශ්නවාසය මෙනෙහි කළා. එහෙම නැත්තම් ප්‍රශ්නවාසය හඳුනාගත්තා. මෙන්න ප්‍රශ්නව කළ හැටි, කියලා මේ දෙක වෙන් කරගත්ත නම් මෙකේ පුදුමාකාර පිරිසිදුකිමක් තියෙනවා. ඉතින් ඒ සඳහා බණ කියලා විතරක් හරි යන්නේ නැහැ නේ. බණ කොට්ඨර අපුරුවත් ඕක තේරුමිගන්නේ නැහැ නේ. ඒ හින්දා කමටහන් සුද්ධ කෙරුවට ඒ වෙළාවේදීන් මෙව්වර විස්තර ඇතිව කියලා දෙන්න වෙළාවක් එන්නේ නැහැ. හැම කෙනාටම, එක එක්කෙනාට කියන්න වෙළාවක් එන්නේ නැ නේ. ඒකට වෙනමම බණ කියලා බණේදී කියලා දෙන්න ඕන. කමටහන් සුද්ධ කරනවා කියන්නේ වල් පල් කරාවක් නොවෙයි. මති නොවෙයි. මතාන්තර නොවෙයි. අත්දැකපු දේ හරියට පිරිසිදුව කියන්න.

හැබැයි මං පිළිගන්නව මම මේ යොමුවක් දෙන්න හදන්නෙන විපස්සනාවට. සමථ භාවනාවේදී මේට වඩා වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද මම එදා සුත අනුගෙහිතය ගැන කරා කරන වෙළාවේදී මතක් කළා සමථ භාවනාව කරන එක්කෙනාට ආනාපානය හැපෙන තැන අපු වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ආශ්වාසයෙන් ප්‍රශ්නවාසය වෙන් කරලා හඳුනාගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒත් භාවනාව සාර්ථකයි. ඒ නිසා මම නැවත කියනවා විපස්සනා කරන කෙනාට ආශ්වාස ප්‍රශ්නවාසය විතරක් නොමෙයි හරියට ආශ්වාසය වදින තැන මෙතනයි ප්‍රශ්නවාසයෙන් මෙක වෙන්

කරලා වටහාගන්නේ මෙහෙමයි කියලා අන්න අර කියන හොඳ විස්තරය දැකගත්ත හැකි. සම්පූර්ණ පෑම්පෑම් මට සදුද බාධා, සිතිවිලි බාධා, වේදනා බාධා නැහැ තුෂ්ම ගන්න හැරී වැටහෙනවා. මට පුළුවන් තුෂ්මත් එක්ක මෙව්වර වෙලා ඉන්න. හැබැයි එයාගෙන් ප්‍රශ්න කෙරුවාත් හෙම කොතනද හැඳීම් දක්කෙ කියලා, කියන්න බැහැ. මොකක්ද වෙනස කියලා ඇැඹුවාත් කියන්න බැහැ. නමුත් ආනාපානෙ බලාගෙන සිත හිටියද කියලා ඇැඹුවාත් මට කියනවා. ඒ කියන්නේ වැරද්දක් නැහැ. එතකාට ගුරුවරයා දැනගන්නවා මෙයාගේ වර්යාව සම්පාදය. යම් කිසි කෙනෙකුට හැපෙන තැන් දෙකේ වෙනස අපු වෙනවා නම් ගුරුවරයා දළ අදහසක් ගන්නවා මෙයාට විපස්සනාව මුදුන්පත් වෙලා තියෙන්නේ. විපස්සනා නැමුමක් තියෙනවා, විපස්සනා උපනිශ්චය සම්පත්ති තියෙනවා කියලා. මේක හරි වැදගත්, ගුරුවරයාට රෝට බෙහෙත් පන්තිය ලියන්න. ඉතින් මේකට තුළු දෙන තාලෙට ප්‍රශ්නය සාකච්ඡාව ගෙන යනවා කියන එක කොවිවර වැදගත්ද කියනවා නම් මේක හරියට මේ විධියට වාරතා කරන්න පුළුවන් නම් තමන්ගේ හාවනා ජීවීන් 50% ක්ම සාර්ථක වුණයි කියලා ලකුණු දාගත්තට කමක් නැහැ.

මට මේක කිවිවේ කදුබොඩ් ඉන්න අපේ ගම්පහ ජේමසිර හාමුදුරුවා. මම බුරුමයට යන්න ඉස්සෙල්ලා විසා ගන්න ගියා. ද්වියක මම ගියා විපස්සනා හාවනා මධ්‍යස්ථානයට. එතකාට ඒ ස්වාමීන් වහන්සේ තමයි ඒකේ නායකයා. මට ඉන්න තැනක් නැති නිසා මං ර විපස්සනා හාවනා මධ්‍යස්ථානයේ ලැගුම්ගත්තා. බොහෝම සතුටු වුණා. කලින් දැකලා තිබුණෙන නැහැ. ඒ වුණාට මට සහෝදරයකුට වගේ සැලකුවා. පහුවෙනිදා උදේ පාන්දර නැගිටලා උඩ තවිචුවෙ මම සක්මන් කර කර ඉන්න වෙලාවේ - මම හරි ආසයි උදේ පැයට මට කවුරුවත් එන්නේ නැතිව හාවනා කරන්න හම්බ වෙනවා නම් ඒක ලොකුම ලාභයක්. මොකද? ඒ වෙලාව හොඳව හිතට හිටින වෙලාව. සක්මන් කර කර ඉන්න වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ මං ගාවට ඇවිල්ල කළා කරනකාට තමයි මම ගැස්සිලා අවදි වුණේ. මම සක්මන් හිටියේ. රට පස්ස ඇඹුවා කවදද

අයුෂ්මතුන් බුරුමේ යන්න තියෙන්නේ කියලා. එතකොටසි මට මතක් වුණේ මේ ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා මට කරා කරන බව. අසවල් ද්‍රව්‍යසේ ගමන යෙදිල තියෙන්නේ ස්වාමීන් වහන්ස, දැන් මේ විසා සඳහා ආවේ.

මේ ස්වාමීන් වහන්සේ බුරුමේ හිටිය නිසා මට කිවිව ආයුෂ්මතුන් මෙකෙ ප්‍රශ්නෙ තියෙන්න මේකයි. හරියට ගුරුවරය් එක්ක සන්නිවේදනය කරගන්නවයි කියන එක ලේසි නැහැ. එකක් හාජාව නැහැ. බුරුම හාජාව අපි දන්නේ නැහැ. එතකොට පරිවර්තකයෙක් හරහා අපි යන්න ඕනෑ. දෙක - ඒ ස්වාමීන් වහන්සේ වල්පල් කරා කරනවට කොහොමත් කැමති නැහැ. වල්පල් කරා කළාත් නම කපලා දානවා. ර්ට පස්සේ ආය ගණන්ගන්නේ නැහැ. ඒ නිසා අවස්ථා දෙකකට වැඩිය දෙන්න එපා. හරියටම ගිහිල්ලා සන්නිවේදනය වෙන්න ඕනෑ. ර්ට පස්සේ තවත් මොකක්දෝ කිවිවා. කියනකොට මගේ පණ්ඩිතකමට මං කිවිවා කොහො ගියත් ප්‍රශ්නයක් නැහැ, ස්වාමීන් වහන්ස මට ගොඳ සමාධියක් කියනවා කියලා. කියනකොටම කිවිවා එහෙනම් ආයුෂ්මත්තයන්ට බුරුම ගමනෙන් වැඩික් වෙන්නේ නැහැ කියලා. මය වචනය ඇසුණෙකාත් ර්ට පස්සේ උපදෙස් දෙන්නේ නැහැ කිවිවා. පණ්ඩිතකමක් හරි මාන්නක්කාරකමක් හරි, දන්නවයි කියන හැඟීමකින් හරි පටන්ගත්තොත් ගුරුවරයෙකුගෙන් කවදාවත් යමක් ගන්න බැරි වෙනවා. තොදුන්නා කෙනෙක් වගේ යටහත් පහත්ව ගුරුවරයා කියන දේට උත්තර දෙන්නය කියලා කිවිවා.

මට නේද කරකවල අතැරියා වගේ. මම එව්වරටම මාන්නක්කාරයෙකුත් නෙමේ ඇත්තටම. නමුත් අර වෙලාවේ ජේන්න තිබුණ මාන්නක්කාරකම - මම ආරණ්‍යයේ හාවනා කරන හාමුදුරු කෙනෙක්. මට වැඩික් නැහැ කාගෙවත් උපදෙස්. මට සමාධිය තියෙනවා කියලා. එහෙනම් ආයුෂ්මතුන් බුරුමේ ගිහිල්ලා වැඩික් නැ කිවිවා. පස්සේ මම ස්වාමීන් වහන්සේ උගට ගිහිල්ලා වැදුලා කිවිවා අන් ස්වාමීන් වහන්ස, මට ඔබවහන්සේගෙන් ගන්න තියෙන

උපදෙස් රිකත් නැති වුණා. කරුණාකරලා කියලා දෙන්න මොකක්ද මේ වවනේ තේරුම කියලා. ජ්‍යෙ පස්සේ කිවිවා මම ඒ ස්වාමීන් වහන්සේට පරිවර්තකයෙක් වශයෙන් වැඩ කළා. මම දත්තවා ස්වාමීන් වහන්සේ හාවනා කරනකාට මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ දේ කියන්නේ නැතිව වල්පල් කතා කරන්න පටන්ගත්තොත් මයාගේ නම කුපෙනවා. කියන්නෙත් නැහැ. උඩ අවුරුදු ගණන් ඉදි පිටත ලෙල්ල විතරයි ලෙවකන්න වෙන්නේ. කවදාවත් කාරණය ගන්න වෙන්නේ නැ කියලා. ඒ කරලා කිවිවා ඒක නිසා කවදාවත් තමන්ගේ මාන්නක්කාරකම් දැනුම් පෙන්නන්න යන්න එපා. ආශ්චර්ය කරනකාට මොනවද වැටහුණේ කියන්න. ප්‍රශ්නාස කරනකාට මොනවද වැටහුණේ කියන්න. ආපුර්මතුන් මේක අල්ලගත්තොත් ආපුර්මතුන්ගේ ගමනෙන් 50% ක් ඉටරයි කිවිවා. මට ගලේ කෙටුව වගේ තාම මතකයි. මං තාමත් ජේමසිර ස්වාමීන් වහන්සේට ගරු කරනවා, ඒ ස්වාමීන් වහන්සේ දිපු අත්දැකීමට. ඒක නිසා කමටහන් සුද්ධ කිරීල්ල මූල හාවනා ගමනෙන් 50% ක්. නමුත් මම අන් දෙක උස්සලා පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා සමාව ඉල්ලනව.

බුරුම ස්වාමීන් වහන්සේට මාස 18 ක් ගියා මට හරියට කමටහන් සුද්ධ කරලා කියා දෙන්න. එතකම්ම ඔය කොවිචර කිවිවත් මගේ මාන්නක්කාරකම් වැඩ කළා. මට ඒ ස්වාමීන් වහන්සේ කියන බණ අල්ලන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ දෙන කමටහන අහු වෙන්නේ නැහැ. හැබැයි මට සමාධිය තිබෙනවා. ඉතින් ගැටුම්. මාස 18 ක් විතර ගියාට පස්සේ තමයි මට හරියට තේරුණේ. මම එතකාටත් කීපනමකට පරිවර්තනය කරමින් උදව් කරමිනුයි හිටියේ. ඒ වුණාට මට තේරුණා, ස්වාමීන් වහන්සේගෙයි මගයි සම්බන්ධය ආවෙ නැහැ කියලා. මාස 18 ක් විතර ගියාට පස්සේ තමයි මට තේරුණේ දැන් නම් ස්වාමීන් වහන්සේන් එක්ක සන්නිවේදනයක් වෙනවයි කියලා. එතකම්ම මාව කොන් කරලා තිබෙබේ. මාවත් තියෙනවා හැමදාම කමටහන් සුද්ධ කරනකාට ලැ බලාගෙන ඉත්තන්. අර පන්තියේ පිටිපස්සේ දණගහල තියෙන්නේ ඒ වාගේ.

කටිටිය හිතාගෙන හිටියේ මට කම්මටධානාවාරය වෙන්න පුරුදු කරන්න මට උපදෙස් දෙනවසි කියලා. උපදෙස් තෙවෙසි මට තේරෙන්තේ නැං කියන්න. තේරෙන්තේ නැති හින්ද අතිත් කටිටිය කමටහන් සූද්ද කරනකාට මාව ලැග තියාගෙන හිටියේ. මට හර්ලාභයක් වුණා ඒක.

ඉතින් මේ සියල්ලෙන්ම මම කියන්න හදන්තේ කොවිවර දහම් දැනුම තිබුණ්න් කොවිවර හාවනා කළත් කොවිවර ඉහළට ගියත් කමටහන සූද්ද වුණේ නැතිනම් එතන හිර වෙනවා. ඒ නිසා අනුගෙහිත සූදුයට අව්‍යාචාරීන් වහන්සේලා සඳහන් කරනවා සාකච්ඡා අනුග්‍රහිතය කියලා කියන්තේ මේකයි. හේත් පැළ අතු වැළිගෙන එනකාට ඒ පැළවල වට්ටට මුල් බුරුල් කරලා පැළ මුලට පස් එකතු කරන වැඩක් කරනවා ගොවියා. ඒ මොකද අර ලදරු පැළේ වැළිගෙන යනකාට ඒ පැළේ මුල් අග ඉතාමත් සියුම්. ඒකට බැහැ ගල් විදගෙන යන්න. ඒකට බැහැ මුල් විදගෙන යන්න. ඒකට බැහැ සන තහඩු පස් විදගෙන යන්න. එතකාට ගොවියා කරන්තේ හැදිගෙන එන පැළේ වට්ටට පස් බුරුල් කරලා අර මුල් වලට පැතිරෙන්න ඉඩ දෙනවා. ටිකක් හයි වුණාට පස්සේ මුල කඩාගෙන යනවා. ඉතින් පස බුරුල් කිරීම ඒ වෙලාවේ කළේ නැත්තේ ගස මුලට පස් ටිකක් දෝලා දුන්තේ නැත්තේ පැළය අතු වැළිල එන්තේ නැහැ. දීන් නම් තව තාක්ෂණයේ හැරියට මැක්ටර් දාලා කරනකාට අතිවාරයයෙන් පොලුවට පස් අගල් 8 ක් යටින් පුදුමාකාර සන තව්‍යවක් හැදෙනවා. මොකද මැක්ටරය ගිහිල්ල ගිහිල්ල හිර වෙනවා. නගුලෙන් කඩන්තේ අගල් 8 යි. ඉතින් අර මුල අගල් 8 ක් ගිය ගමන් ඉන් එහාට විදින්න බැහැ. හරහට විතරසි යන්න පුළුවන් වෙන්තේ. රේට පස්සේ පැළේ කේඩුරි වෙනවා. ඒ නිසා මැක්ටර හාවිතයෙන් විශාල හානියක් කරනවා පොලාවට. ගොන් කුරේට ඒක වෙන්තේ නැහැ. ගොන් කුරේට එහෙම කවදාවත් යට තව්‍යවක් හැදෙන්තේ නැහැ. නගුලෙන් අගල් 8 කැඩුවත් ඉතුරු වෙනවා. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් හේත් ගොවියා නැතිනම් එළවුල් වෙන ගොවියා පුළුපුළුවන් වෙලාවට ගිහිල්ලා පැළ වට්ටට පස් වික බුරුල් කරලා වැවෙන මුල්වලට ඉඩ දෙනවා.

අන්න ඒ වගේ සාකච්ඡා අනුග්‍රහීතය ඉතා වැදගත් වෙනව. එහෙම නැත්තම් කොට්ඨර භාවනා කළත් - මම නැවත කියනව - ඉදිරියට ගමනක් යන්න බැරි වෙනවා. ඇයි එහෙම කියන්නේ? මට පොඩිඩික් ඉඩ දෙන්න. කොහොමද - මේ කූත පරික්‍රෝත නැත්තම් ස්වභාව ලක්ෂණ සන්තති ලක්ෂණයට හැරෙනකොට අරමුණක් දිහා බලාගෙන ඉන්නකොට මේක ඉඩේ සිද්ධ වෙනවා. අන්න ඒක හරියට දුනගන්න බැරි වුණෙන් යෝගාවවරය හැමදාම ඒක කියවන්නේ වැරදුණයි කියලා, භාවනාව පැරදුණයි කියලා. භාවනාව කම්මුලි කරගන්න හේතු වෙනවා. මෙන්න මෙහෙමයි ඒක සාකච්ඡා අනුග්‍රහීත ධර්ම දේශනාවකට සම්බන්ධ කරන්න ප්‍රාථමික වෙන්නේ. අපි ආශ්‍රාස ප්‍රාශ්‍රාස භාවනා කරනවයි කියමු. අපි ඉස්සෙල්ලා ද්වීසේ ඉදාගත්තහම - ගිහි ඇත්තන්ට ඒවා ගොඩක් තියනවා ආනාපානේ කිවු කරගන්න හම්බ වෙන්නේ නැහැ. හිතිවිලියි වේදනයි, සද්ධයි, කකුලෙ අමාරුයි ගොඩක් එනවා. නමුත් ඒක ඉතින් කාගෙත් හැටි. ඒක ඉතින් කාගෙවත් දේශයක්වත් ක්ලේශයක්වත් නෙමෙයි. කැලෙන් ගෙනා මේරකා, නැත්තම් කැලෙන් ගෙනා කුඩ මීමා ගමේ බැඳුගත්තට පස්සේ ගෙනල්ලා කණුවත් එක්ක කුඩ ගතියට කඩාගෙන යන්න හදනවා. ඒ හැටි. ඒ වගේ තමයි අපි සංසාර පුරාවට හිතට ඕන ඕන තැන රෝන්දේ කෙළින්න ඉඩ දිලා දුන් ඇවිල්ලා ආනාපානේ හිටින්නට කිවුවට කොහොද හිටින්නේ නැහැ. ඒක අපේ දේශස නෙවෙයි. ඒ සංසාරගත පුරුද්ද. ඒක තේරුමිගන්න ඕන. හෙටත් වාඩි වෙන්න, අනිද්දත් වාඩි වෙන්න. ඔහොම කරගෙන කරගෙන යනකොට අර කුඩ මේරකා ගමේ ගෙනල්ලා කණුවක හයියට බැඳුලා වර පටියකින් ගැහුවට පස්සේ ඒකා ඉස්සෙල්ල බෙල්ල කඩාගන්න තරමට නටනවා. කණුව කඩාගන්න උත්සාහ කරනවා. නමුත් කණුව හයිය නම්, වරපට හයිය නම් නටල නටල හෙමුබත් වෙලා කණුව මුලම ලැඹිනවා වගේ ආනාපානයට හිත තියන්න බැරි වුණාට නැවත නැවත හිත තියන්න තියන්න කුන්වෙනි හතරවෙනි ද්වස එනකොට භාවනා වැඩමුළුවක, ආනාපානය ලැග හොඳට හිත තැන්පත් වෙනවා. ඒ නිසයි කියන්නේ පළවෙනි ද්වීසේ භාවනා කරල හරි ගියෙ නැති වුණාට අතඅරින්න එපයි කියලා. දෙක බැරි වුණාට

අතජිරින්න එපා. තුන බැරි වුණාට අතජිරින්න එපා. දිගට කරගෙන කරගෙන යනකොට මේක කුඩාගේ අතට අහු වෙවිව මැටි පිඩ වගේ, වලු හදා මිනිහගේ අතට අහු වෙවිව මැටි පිඩ වගේ අභින්න පුළුවන් වෙනවා. එතකොට සද්ධාවෙන් කරන්න ඕනෑම.

මෙ වගේ තැනකට ආපුවාම සාර්ථකත්වය වැඩි වෙනවා. හේතුව මොකද? පර්යාකයෙන් - සක්මන - සක්මනෙන් - පර්යාකය - පර්යාකයෙන් - සක්මනට යනකොට වෙලාවක් එනවා මෙහෙම ආනාපානට මූහුණට මූහුණ දාලා ඉන්න පුළුවන් කියලා වාඩි වෙන්න පුළුවන්, මට නම දුන් විනාඩි 5 ක් ඉන්න පුළුවන් කියලා. නැත්තම් මට විනාඩි 10 ක් මේක අල්ලගෙන ඉන්න පුළුවන් කියලා. හරියට බයිසිකලයක් පදින්න පුරුදු වෙවිව එක්කෙනා දුන් නම් වැටෙන්නේ නැතිව විනාඩි 5 ක් 10 ක් යන්න පුළුවන් බයිසිකලේ බැලුන්ස් කරගන්න පුළුවන් වගේ ආනාපාන මෙහෙම මූහුණට මූහුණ දාලා ඉන්න පුළුවන් වෙලාවක් එනවා. එතනින් පස්සේ තමයි අපි වැඩි පටන්ගන්නේ. එතෙන්ට යනකං යෝගාවච්චය හැඩාගස්වගන්න එකයි කරන්නේ. පර්යාකයයි සක්මනයි. ඒ වෙලාවේදී ප්‍රතිඵල ඉල්ලන්න යන්න එපා. අවංකව වැඩ කරන්න යන්න ඕනෑම. සද්ධාවෙන්. රට පස්සේ සද්ධාවට මූහුණට මූහුණ දාගෙන ආශ්චර්යය එනවා ප්‍රශ්නය එනවා බලාගෙන ඉන්නවා. අපි ඉස්සල්ලාම මේ තීක්ෂණ භාවය ඇති කිරීම සඳහා කියන දේ තමයි, හිතට කියනවා උම්ම ආශ්චර්යය තියන වෙලාවේදී ආශ්චර්යය කියලා මෙනෙහි කරන්න පුළුවන්ද? ප්‍රශ්නය තියන වෙලාවේදී ප්‍රශ්නය කියලා මෙනෙහි කරන්න පුළුවන්ද? නැත්තම් මේ කෙසෙල් ගහ මේ පොල් ගහ කියලා හඳුනගන්න පුළුවන්ද? නැත්තම් පොල් ගෙඩියක් බින්දහම මේක ඇස් පැත්ත මේක උල් පැත්ත කියලා හඳුනගන්න පුළුවන්ද?

එක තමයි සර්වයුයන් වහන්සේ සඳහන් කරන්නේ “සතොවා අස්සසති සතො පස්සසති” සිහියෙන් යුක්තව ආශ්චර්ය කරයි. සිහියෙන් යුක්තව ප්‍රශ්නය කරයි. ඉතින් අපි එක ක්‍රියාවත් කරන්න ඕනෑම. බලන්න ඕන ඩුස්ම කියක් වෙන් කරල හඳුනගන්න පුළුවන්ද කියලා. හඳුනගන්තට පස්සේ ඒ ආශ්චර්යයෙහි සහ

ප්‍රග්ධාසයෙහි ගණ ප්‍රකට වන්න පටන්ගන්නවා. දීසං වා අස්සසනො දීසං අස්සසාමිති පජානා'ති දීසං වා පස්සසනො දීසං පස්සසාමි'ති පජානා'ති ආ මම ගන්න ඩුස්ම දිගයි. පිට කරන ඩුස්ම දිගයි කියලා ඩුස්ම දිග බව. ඔහු තේ එතකාට වෙලාවක් එනවා නේ ආනාපානෙන් එක්ක ඉන්නකාට අන්න අර දිර්සව ගන්ත පිරිමැදීම, නාස්පුවූ පුරවාගෙන යන ගතිය, ඩුස්ම කෙටි වීමත් එක්ක ඒ දැනීමේ වෙනසක් ඇති වෙනවා. පරිණාමයක් ඇති වෙනවා. "රස්සං වා අස්සසනො, රස්සං අස්සසාමිති පජානා'ති, රස්සංවා පස්සසනො, රස්සංති පස්සසාමි'ති පජානා'ති" කෙටි වෙනකාට අරමුණෙහි ප්‍රකට භාවය අරමුණෙහි තීවු භාවය අරමුණෙහි කැපී පෙනෙන භාවය අඩු වෙන්න පටන්ගන්නවා. ඉතින් දත්තේ නැති කෙනෙක් හිතන්තේ දත්ත අරමුණ පැත්තකට ගියා. එතකාට සිතිවිලි ගබඳ වේදනා ප්‍රකට වෙන්න ඉඩ තියෙනවා. මොකද අරමුණ සියුම් වෙන නිසා. නමුත් ඒක දියුණුවක ලක්ෂණයක්. අරමුණ දිහාම බලා ඉන්නකාට අරමුණ හින් වෙන්න පටන් ගන්නවා. පුමුබ වෙන්න පටන්ගන්නවා.

අන්න ඒ සුඩුම බව දැනගන්නාසුලුව භාවනා කරනවදී කියන්නේ අරමුණ ආශ්චර්යා ආශ්චර්යා ප්‍රග්ධාසයෙන් ප්‍රග්ධාසයට ඇති වෙන පුංචි පුංචි වෙනස්කම් දිහා පුදුමාකාර අප්පමාද බැල්ලක් පුදුමාකාර සතියක් ඇති කරගන්න ඔහු. එතකාට ඒ යෝගාවවරයාට කියන්න පුළුවන් මං ආශ්චර්යා වශයෙන් ආශ්චර්යා මෙනෙහි කරනකාට දිර්සව වැටහිලා එන්න එන්න බලා ඉන්නකාට ඒක කෙටි වුණා. එහෙම නැත්තම් ආශ්චර්යා උණුසුම් ගතිය, සිසිල් ගතිය, කම්පන ගතිය, වංචල ගතිය සමඟර විට ආශ්චර්යා නිකං රලි තරංග මාලාවක් වගේ වැටහෙනවා. නැත්තම් නූලක් දිගේ අතක් ඇදෙගෙන යන්න වගේ වැටහෙනවා. එහෙම නැත්තම් දොරක් වහනවා, අරිනවා වගේ වැටහෙනවා. නැත්තම් ඔන්විල්ලාවක් එහාට පැද්දේදෙනවා මෙහාට පැද්දේදෙනවා වගේ වැටහෙනවා. විවිධ සටහන් විවිධ ආකාර දිගේ වැටහෙනවා. මෙන්න මේ සටහන් සහ ආකාර එන්න එන්න වෙනස් වන බව, වෙනස් වන සටහන් ආකාර අනුව විස්තර කියාගන්න පුළුවන් නම් අන්න සාකච්ඡා අනුග්‍රහිතය සම්පූර්ණ වෙනවා. දත් ආනාපානය දැක්කා,

පැයක් බලා හිටියා, දෙකක් බලා හිටිය කියලා කිවිවට අවස්ථාවන් අවස්ථාවට මෙක විපරිණාමයට පත් වෙන හැරී දකුගත්තයි අපි ඒකම නැවත නැවත භාවනා කරන්නේ. ඒක නිසා කම්ටහන් සුද්ධ කරනකාට කියන්න පුළුවන් වෙන්න ඔහා මම මුලින් බලනකාට ආශ්චර්ජය පුළුවාස දෙක අතර මෙහෙම වෙනසක් දක්කා. ඒ වෙනස ආශ්චර්ජයෙන් ආශ්චර්ජයට මෙන්න මේ මේ විදියට වෙනස් වුණා. පුළුවාසයෙන් පුළුවාසයට මෙන්න මේ විදිහට වෙනස් වුණා.

මෙන්න මේ විධියට ආශ්චර්ජයේ හා පුළුවාසයේ විවිධතා, ඒකට ආවේණික ලක්ෂණ, ඒකේ අනනුතාව දැකගැනීමට කියනවා ස්වභාව ලක්ෂණ කියලා. මෙකට පැවත්ත ලක්ෂණ කියලා කියනවා. පොදුගලික ලක්ෂණ කියලා කියනවා. සලක්ෂණ කියලා කියනවා. මෙන්න මෙක දැනගත්ත පුළුවන් නම්, හරියට ආශ්චර්ජය මෙහෙමයි පුළුවාසය මෙහෙමයි බලාගෙන යනකාට ආශ්චර්ජයට මෙන්න මේ දේවල් වෙනවා පුළුවාසයට මෙන්න මේ දේවල් වෙනවා කියලා, ඒකෙන් අදහස් කරන්නේ හිතේ හොඳට විතක්කය විතරක් නෙමෙයි විවාර බුද්ධියත් වැඩ කරනවා. නමුත් එතකාට අහන්න පුළුවන්, ඔය ආනාපානයේ ආශ්චර්ජයේ පුළුවාසයේ ඔව්වර අස්තර විස්තර බලලා මොකක්ද ඇති වැඩේ කියලා. ඔය ඉන්න සුද්ධා මගෙන් එහෙම ඇහුවා. දවස් තුනක් විතර කම්ටහන් සුද්ධ කරනකාට මම ඇහුවා ආශ්චර්ජයෙන් පුළුවාසයේ වෙනස බලන්න පුළුවන්ද කියලා. පුළුවන් කිවිවා. මම කිවිවා බලලා ඇවිත් කියපන් කියලා. ඕමෙන් ඇති වැඩේ මොකක්ද කියලා ඇහුවා. රට පස්සේ මම කිවිවා පුළුවන් නම් ආශ්චර්ජයෙන් ආශ්චර්ජයට ඇති වෙනසන් කියන්න කියලා. හන්නේ පුළුවන්. මොකක්ද ඇති වැඩේ? ඉතින් මං කිවිවා ආශ්චර්ජයේ පුළුවාසයේ අතර වෙනස දකිනවා කියන්නේ හිත අනිවාර්යයෙන් මේ විත්තක්ෂණයේ තියෙන්නේ. රාගය නෙවෙයි. ද්වේෂය නෙවෙයි, මෝහය නෙවෙයි. සතිය කියන්නේ ඒක තව දුරටත් ස්ථියාත්මක කරලා ආශ්චර්ජය විස්තර දකිනවා කියන්නේ හිත ඇතුළට නැමෙනවා කියන එකයි. විපස්සනාවට ඉංග්‍රීසියෙන් කියන්නේ Insight කියලා. ඇතුළ බලනවා කියන එකයි. ඒ නිසා ඇතුළ බලනවා නම් හිත පිට ගිහිල්ලා

නැහැ. ඒ නිසා අපි මේ කරන්න හදන්නේ හිත පුළුවන් තරම කණී ඇවිදිනවා වගේ බයිසිකලය වට්ටගන්න නැතිව කෙළින් යනවා වගේ තියාගන්න. අරමුණේ අලයිය මුලගිය අංග ප්‍රත්‍යාග අස්තර විස්තර දිගටම බලනවා කියන්නේ හාවනාව හරි. ඒක අටුවාවාරීන් වහන්සේලා පෙන්වන්නේ අරමුණේ සටහන් සහ ආකාර වැඩිවැඩියෙන් ලැබෙනවා. අරමුණ හොඳට හාද කරගන්නවා. අරමුණ හොඳට සම්ප කරගන්නවා.

ଆන්න එහෙම සම්ප කරගන්නකාට තේරයි දච්චන් දච්ස ආනාපානේ විවිධ පැතිකඩ්, විවිධ හැඩිතල රාජියක් තියනවා. බ්‍රූඩ් භාමුඩුරුවේ දේශනා කරනවා ප්‍රංචි රාජුල ස්වාමීන් වහන්සේට රාජුල උම ආශ්වාස ප්‍රශ්වාසය 11 ආකාරය දකිනකල් ආශ්වාසය ප්‍රශ්වාසය දැක්කයි කියලා බාරගන්න එපා. මෙක විවිධ හොඳමන් තියෙනවා. විවිධ පැතිකඩ් තියෙනවා. ඒ නිසා හැම එකක්ම දකිනකල් මෙක හොඳයි, මෙක නරකයි කියලා කියන්නේ නැතිව බල බල යන්නෙයි කියලා. ඒක තමයි සාකච්ඡාවෙන් අල්ලලා දෙන්න පුළුවන් වුණේ. ඒ නිසා උත්වහන්සේ කියනවා ආනාපානේ තියනවා අතිත ආකාර වර්තමාන ආකාර සහ අනාගත ආකාර. ආනාපානේ එනකාටම එන්නත් ඉස්සෙල්ලා හිහිල්ලා බලාගෙන ඉන්නවා නම් කොහොමද ආශ්වාසය වැළිගෙන එන්නේ. අනාගතය එනකාටම එළඹ සිටි සිහියට ආශ්වාසයේ අනාගත අවස්ථාව කියන්න පුළුවන්. රළුගට හොඳට නාස් පුඩු පුරවාගෙන ආශ්වාස ප්‍රශ්වාසය යන වෙලාවේදී වර්තමාන අවස්ථාව දකිනවා. රෝ පස්සෙත් ඒක ගෙවිල ගියාට පස්සෙත් අවධානය කඩාගන්නෙ නැතිව ඒක දිහාම බලාගෙන ඉන්න පුළුවන් නම් අතිත ආකාරය දැකගන්න පුළුවන්. එතකාට ඒක සබ්බකාය පටිසංවේදී වශයෙන් මුල- මැද-අග දැකීම වශයෙන් කියලා දෙනවා. ඉතින් ඒක දකින්නෙ නැ කියලා මම එක්කෙනෙකුටවත් වෙද්දනා කරන්නේ නැහැ. නමුත් ඒ දකුපු දේ ඒ ආකාරයට වාර්තා කිරීම වැදගත් කියලා දන්නේ නැති නිසයි මේ ධරම දේශනාවක් ගන්නේ. සාකච්ඡා අනුග්‍රහිතයේ තියෙන වටිනාකම පෙන්නල දෙන්නේ.

ඒ වගේම පේනවා සමහර වෙලාවක පටන්ගන්නකාට තිබුණු ආනාපානේ ගාරෝසු ගතිය එන්න එන්නම එකම දිහා බලා

ඉන්නකාට සියුම් වෙන්න පටන්ගන්නවා. මේකත් පුගදෙනෙක් දැන්නේ නැතිව සියුම් වෙනකාට ආනාපානේ අතහැරලා දාලා ආනාපානේ එපා වෙලා වෙන අරමුණකට හිත පතිනවා. ඇත්තම වෙන අරමුණකට හිත පතිනවා කියන්නේ සමහර විටක භාවනාවේ දියුණුවක්. බුදු භාමුදුරුවේ දේශනා කරනවා ආනාපානේ සියුම් වීම නිසා මිළාරික සුඩුම කියන ගොරෝසු අවස්ථාව සහ සියුම් අවස්ථාව කියන දෙකම දුනගන්න යින. දුකගන්නාසුදුව භාවනා කරන්න යින. භාවනා කරලා මදි. ගුරුවරයාට කියන්න යින, බලාගෙන බලාගෙන ඉන්නකාට මට ආනාපානෙන එන්න එන්නම ගොරෝසු වෙනවද එන්න එන්නම සියුම් වෙනවද කියලා. ඒ වගේම අවස්ථාවක් තියනවා අර මූලින්ම අල්ලගත්ත හැඳීම්විව තැනම ආනාපානෙන ජේනවා. සමහර වෙලාවට එක රිකක් ඉස්සරහට ගිහිල්ලා ජේනවා. ඇස් දෙක වහගෙන ඉන්නකාට බඩියක් විතර ඉස්සරහ ආනාපානය සිද්ධ වෙන්නේ. සැක හිතෙනවා හිත හොල්මන් කරනවාද කියලා. සමහර වෙලාවට ඇතුළට ඇතුළට යනවා මොලේ ඇතුළට යනවා වගේ. මේ දෙකම වලංගු එවා. ඇතුළට යනවා. පිටතට යනවා. සමහර වෙලාවට බොහෝම ඇතට යනවා. සමහර වෙලාවට බොහෝම ප්‍රගත යනවා. දුරේ සන්තිකේ කියලා කියනවා. හරි සතුවක් ඇති වෙනවා. මට දැන් නම් එක දිගට ආනාපානේ විනාඩි දෙක, තුන, හතර පහ, හය, හත යන්න පුළුවන්. සමහර වෙලාවට ජේනවා. අයියේ ආනාපානෙන කරලා කාටද හරි ගියේ. මික ඉතින් හැමදාම කරන දේ. මේකෙන් පුළුවන්ද නිවන් දකින්න කියලා ආනාපානෙන පුංචි කරලා සලකනවා. මේ හැම දේකම අපි සමහරක් හොඳයි කියනවා. සමහරක් නරකයි කියනවා. නමුත් සර්වයුදයන් වහන්සේ මක්කාම හොඳයි කියනවා.

අපි ඉස්කේර්ල යන කාලේ පන්තිය පුගාක් යාලවා බොහෝම දිවෙන් දිව ගාගෙන ඉන්නේ. ඉතින් මගේ නරක වෙලාවට හරි මගේ අධ්‍යාපනය හොඳ වෙලා මම පාස් වුණා. අනෙක් කටිය ගෝල් වුණා. හැබැයි ගෝල් වුණාට මොකද අපි හැමදාම පන්සලට ගිහිල්ලා එකතු වෙනවා. පන්සලට යන්නේ බුදුන් වහින්නවත් මොකකටවත් නොමෙයි. නිකං සෙනග එකතු වෙන පින්දා යනවා. ඉතින් ගිය ද්වසක මම මගේ යාලවෙක් හමුබ වෙලා එයා කිවිවා ඒ පන්තියේ ඉඳලා දැන් ඉස්කේර්ලේ යන්නේ නැහැ. ඉතින් රස්සාවලුත්

නැහැ. ඉතින් අමුමල තාත්ත්වයට හාරයි. රේ පස්සේ මම ඉතින් ගිහිල්ලා ඇඟුවා මොකද මව් කරන්නේ කියලා. මම ආශ්චර්ය ප්‍රශ්නවාස කරනවා කියලා කිවිවා. ඒ කිවුවෙ නිකං ඉන්නවයි කියන එකයි. තාම රස්සාවකුත් නැ. ඉගෙනගන්නෙනාත් නැ. මේ ද්වස්වල මොකද කරන්නේ කියලා ඇඟුවා. මම ඉස්කේප්ලේ යනවා ඒ කාලේ. ඒ කියන්නේ නිකම් ඉන්න වැඩික් තමයි ආශ්චර්ය ප්‍රශ්නවාස කියලා තියෙන්නේ.

ආශ්චර්ය ප්‍රශ්නවාස මුදුන්පත් වීම ඉතාම ප්‍රණීතව සලකන්නේ සත්පුරුෂයා. ඒක ආවට මොකද ගණන්ගන්නේ නැතිව යනවා අසත් පුරුෂයා. නමුත් බුදු හාමුදුරුවෙන් දේශනා කරනවා හින ප්‍රණීත කියලා ආකාර දෙකක් තියෙනවා. දෙකම වැදගත් ආනාපාන හාවනාවට. ඉතින් ඒක නිසා හරියට සපයලා කියන්න නම් මේවා බණකට අහලා තියෙන්න ඕනෑ. සාකච්ඡා කරලා සූද්ධ කරගන්න ඕනෑ. ඒ වගේම එතකොට ප්‍රණීත අවස්ථාව එනකොට ප්‍රකටව වැටහුණාට හින අවස්ථාව එතකොට කම්මැලි වෙලා නීරස වෙලා නින්දට වැටෙනවා. හරියට දීන්නේ නැති වුණෙන් එහෙම හාවනාවෙන් ගිහිල්ලා හැමදාම නිදි කිරාවැටෙන්න පටන්ගන්නවා. හිත ලුහුවලා පනිනවා පැත්තකට. දැනගෙන ගියෙන් මේක දැකගන්නවා. ආනාපානය සියුම් වෙලා හින තත්ත්වයට පත් වෙනකාට මේක වෙනවා. වැඩි අවධානයක් ඕන මේක අල්ලගන්න.

මේ විදියට අරමුණේ විපරිණාම තත්ත්ව දාන ගියෙන් ඒ විපරිණාමය එතකාට හිත වට්ටගන්නේ නැතිව හරියට වාර්තා කරලා අවස්ථාවේ වාසිය ගන්න පූජ්වලන්. නොදාන හිටියෙන් ඩුගක් වෙලාවට යෝගාවවරයා තමන් ගැන අවතක්සේරුවට පත් කරලා ආනාපානය මට හරියන්නේ නැ, මේ ගුරුවරයා මට හරියන්නේ නැ, මේ හාවනා මධ්‍යස්ථානය මට හරියන්නේ නැ, මේ හාවනා කුමය මට හරියන්නේ නැ කියලා අතහැරලා දානවා. නමුත් ඇත්තටම හාවනාව හොඳ වටිනා තැනකට ඇවිල්ලා ආයේ මේවි දාගැනීල්ලක් කරන්නේ. ඒ නිසා සාකච්ඡා කරන්නේ නැති කෙනා හරියට අර පැලේ හැදිගෙන එතකාට පස මුල් බුරුල් කරලා දුන්නේ නැත්නම් පැලේ කේබැරි වෙන්නා වගේ, කමටහන් සූද්ධ වුණේ නැතිනම් ඩුගක් වෙලාවට

අවතක්සේරුවට පත් කරගන්නවා. ඒක නිසා මුලින් මුලින් ආනාපානෙ දිහා හොඳට සුහද්ව හැම පැතිකඩික්ම බලනකාට ජේනවා සටහන් හා ආකාර - අපි කියන්නෙ පොදුගලික ලක්ෂණ කියලා. ආශ්චර්යයන් ප්‍රශ්නය වෙන් කරන හැටි හොඳට ආශ්චර්යය ප්‍රශ්නය බලාගෙන යනකාට අන්තිමට වෙන්නේ මොකක්ද ආශ්චර්යය හා ප්‍රශ්නය අතර වෙනසක් නැති මට්ටමට දෙක සම වෙන්න පටන්ගන්නවා. ඒක තමයි හින අවස්ථාවට එන්න පටන්ගන්නේ. උපමාවක් කියනවා නම්, කහ කුඩා සුදු හාල් පිටිය කියලා හාජන දෙකක වෙන වෙනම දෙක තියෙනකාට පාටින් කියන්න පූජ්‍යවන් මේක කහ කුඩා, මේක හාල් කුඩා කියලා. රට පස්සේ දෙක අරගෙන හොඳට කවලම් කලොත් දෙකේ වර්ණ සම වුණාට පස්සේ කහ කුඩාද, හාල් කුඩා කියලා වෙන් කොට හඳුනාගන්න බැරි වෙනවා. ඒ වාගේම රතු හාල් ටිකක් අරගෙන මූටියකට දාලා වතුර ටිකක් දාලා පෙන්නුවාත් පෙන්නන්න පූජ්‍යවන් මේ වතුර, මේ හාල් කියලා. නමුත් උපක තියලා පැහිල පැහිල කැඳ වුණාට පස්සේ හාල් කියන්නත් බැහැ. වතුර කියන්නත් බැහැ. නමුත් අර හාලුයි, වතුරයි තමයි ඔය කැඳ කියලා වෙලා තියෙන්නේ. ඒ මොකද, පැහෙන හින්දා. මේ ආනාපානය ආශ්චර්යය, ප්‍රශ්නය දෙක එකට දාලා පැහෙන්න ගියාම අන්තිමට කැඳක් හැදෙනවා. ඒ කැදේදී මේ ආශ්චර්යය, මේ ප්‍රශ්නය කියලා වෙන් කරන්න බැහැ. හාවනාවේ දියුණු අවස්ථාවක්.

ඒ විධියට දෙකටම පොදු ලකුණු පහළ වීමට කියනවා සාමයුක්කු ලක්ෂණය පහළ වෙනවා කියලා. නැත්තම් සන්තති ලක්ෂණය පහළ වෙනවා කියලා. මෙන්න මේක හරි මායාකාරී තැනක්. හාවනාවේදී මායාකාරී තැනක්. ලැස්ති වෙලා ගියෙන් හරි ගියයි කියලා සතුව වෙන්න පූජ්‍යවන්. ලැස්ති වෙලා ගියේ නැත්තම් හැමදාම මෙතනට එනකාට නිදීම වෙලා කම්මැලි වෙලා ඇගපත අමාරු වෙලා නැගිවලා යනවා. ඒ නිසා මෙන්න මේ පරිවර්තනය, මෙන්න මේ පරිණාමය මේ රුපාන්තරණය මේ පෙරලිය හොඳට දැකගන්න කෙනා විතරක් නිවන් දැකිනවා. අනිත් එක්කෙනා හැමදාම හාවනා කළාට හෝද හෝද මැඩි දුම්ම වගේ මෙතෙන්ට එනකාට මංමුලා වෙනවා. එහෙම නැත්තම් දිසා මාරු වුණා වගේ කරගන්න බැරි

වෙනවා. ඒ නිසා ඒ වික කියලා දෙන එක ගුරුවරයාගේ වගකීමට වැවෙනවා. කොච්චද භාවනා කළත් ශිෂ්‍යයා මේ වික කියන්න තරම් දැක් වෙලා නැතිනම් මේක ශිෂ්‍යයාගේ දේශය තෙවෙයි, ගුරුවරයාගේ දේශය, මෙන්න මේ වික පිරිසිදු කරලා දුන්නේ නැතිකම.

ඒ නිසා වික කාලයක් හරියටම භාවනා කරලා සාකච්ඡා අනුග්‍රහිතයේ වටිනාකම කියලා දුන්නට පස්සේ භාවනාව දියුණු කරගන්න දැක් යෝගාවවරයා අනෙකුත් බණවලටත් වඩා මේ කොටසට බොහෝම ගරු කරනවා. ගරු කරලා කොහොමද මම වාර්තා කරන්නේ, නැත්නම් උසාවියට හිහිල්ලා සාක්ෂි දෙන්නේ කොහොමද කියලා පූගක් සැලකිලිමත් වෙනවා. අන්න ඒ සැලකිලිමත් විම සඳහා ගුරුවරයාත් ප්‍රශ්න කරන්න ඕන. ශිෂ්‍යයන් ලැස්ති වෙලා යන්න ඕන, රෝයට වඩා වැඩියෙන් අද මම මොනවද ආනාපානේ විස්තර දුනගත්තේ කියලා. මේකේදී මම නැවත කියනවා කොච්චද දැක් කෙනාට උනත් සිතිවිලි බාධාව තාම තියෙනවා. සිතිවිලි වරින් වර ඇතිල්ල යනවා. වේදනා කකුලේ එනවා. සඳේද ඇශේනවා. එව්ව ගැන කාලා කරලා කවදාවත් සුම්ගට යන්නේ නැහැ. එව්ව නැති, ආනාපානේ මුදුන්පත් වෙව්ව අවස්ථා විතරක් ගත්තොත් අන්න යෝගාවවරයාට දුනගත්ත ප්‍රශ්නවන් වෙනවා එක වික හරි කමක් නැ අරමුණට කිදා බහිනවද කියලා. අරමුණේ විස්තර - මේකට කියනවා ධර්ම ඔජාව ධර්ම රසය ස්වභාවික ලක්ෂණ. ඉදිකටට ගන්න භද්‍ය සඳේදන්ත කුලේ ඇතා වගේ. අරමුණ තිකන් අතගාලා එන්න එපා. අතගාලා මොකක් හරි වෙනද තොදුක්ක ලක්ෂණයක් ස්වභාව ලක්ෂණයක් පව්චත්ත ලක්ෂණයක් පොද්ගලික ලක්ෂණයක් දක්කා නම් එක හරි දෙරයයක් වෙනවා, ද්වෘසින් ද්වෘස භාවනාවේ අලභිය මුලහිය විස්තර කියන්න. නමුත් රික වෙලාවක් යනකොට ඒ පොද්ගලික ලක්ෂණ සම වෙලා කළවමට යන එක දේශයක් තොවේ. දියුණුවක්. එක නිසා ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා පොතක් - ආනාපාන සතිය. මං හිතන්නේ එක්කෙනෙකුට පොත ගානේ දෙන්න ප්‍රශ්නවන් වෙයි කියලා යනකොට එක පරිසිලනය සඳහා. එකේ ලියලා තියෙනවා සියුම වෙන්න යනකොට බොහෝ යෝගාවරයා හිත මන්දේශ්සාහි කරගෙන නැගිටලා යනවා

යන්න. නමුත් ඒක ඇත්තටම හරියට බැලුවාත් දැක්ෂකමක් තියෙන්නේ. භාවනාව ඉස්සරහට ශිහිල්ලා තියෙන්නේ. අරමුණේ පුග වෙලාවක් පවත්තන්නට පුළුවන් වේගෙන එනකාට තමයි ඔය නීරසකම එන්නේ. ඒ නීරසකම එනකාටම ආය සැරයක් ගබඳ, වේදනා, සිතිවිලි උගු වෙනවා වගේ දැනෙනවා. නමුත් හොඳට ලැස්ති වෙලා ගියෙන් තේරෙන්න පටන් අරගනී වෙනදට වැඩි වෙලාවක් ආනාපානේ ඉන්න පුළුවන්. ඉන්න ඉන්න සියුම් වෙනවා. සියුම් වෙලා අති සූක්ෂ්ම තත්ත්වයට පත් වෙනකාට තමයි කායානුපස්සනා කොටසේ දැක්තාවකට එන්නේ. ඉතින් මේ සාකච්ඡා අනුග්‍රහිතයේ ඉතාම ලේඛ මාත්‍රයක් මම මේ අරගෙන විස්තර කළේ. පරියංක භාවනාවේදී වෙන වැඩි.

සක්මන් භාවනාවේදීත් ඔය වගේම හොඳට සක්මන පුරුදු වෙලා ගියාට පස්සේ වෙලාවක් එනවා විනාඩි 10-15 එක දිගට සක්මන කරගෙන යන්න පුළුවන්. වැවෙන්නේ නැතිව බසිසිකලය පැදුගෙන යනවා වගේ. නිකන් හරියට රැකඩයක් ඇවිදිනවා වගේ තේරෙනවා. ආන්න ඒ තැනට එනකාට තේරයි වම තිබ්බොත් එක විදිහට වැටහෙන්නේ. දකුණ තිබ්බොත් එක විදිහට වැටහෙන්නේ. ඔය දෙකේ වෙනස අල්ලගන්න බැරි තැනටම යනවා. ඇත්තටම කියනවා නම් ආනාපානය වගේ පිම්බීම හැකිලිම වගේ නෙවයි, වම දකුණෙන වෙනසකම් ගොඩක් අඩුයි. නමුත් ඒකෙක තව පොදු ලකුණු පහළ වෙන්නට පටන්ගත්තට පස්සේ අපහසුවට පත් වෙන නිසා මෙතෙන්ට යන බව දැනගත්තොත් ගුරුවරයා මොකද කියන්නේ? ඒ ශිෂ්‍යයාට කියනවා වම - දකුණ විනාඩි 10 - 20 - 30 ඉන්න පුළුවන් නම් දැන් වම - දකුණ වශයෙන් මෙනෙහි කරන්න එපා. වම එස්වීම - තැබීම වශයෙන් දෙකට කඩල මෙනෙහි කරන්න. දකුණත් ඔසවනවා - තබනවා වශයෙන් දෙකට කඩල මෙනෙහි කරන්න. එතකාට ඔසවන ක්‍රියාවලිය තබන ක්‍රියාවලියෙන් වෙන් කර දැකගන්න පුළුවන් වෙනව නේ. වම - දකුණ වශයෙන් නෙවයි. භාවනා වවනවලින් ඒක කියන්නේ එක පියවර දෙකට මෙනෙහි කරන්න වම - දකුණ. එක පියවර දෙකට මෙනෙහි කරනවා කියන්නේ ඔසවනවා - තබනවා. එතකාට එස්වීමේ ක්‍රියාවලිය සහ තැබීමේ ක්‍රියාවලිය හොඳට සංසන්දනය කරන්න කියනවා. ඒක හොඳට පුරුදු

වුණාට පස්සේ ඔසවනවා - යවනවා - තබනවා කියලා එක පියවර තුනට මෙතෙහි කරනවා.

අන්න එතකොට යෝගාවවරයාගේ තීක්ෂණ භාවය එන්න එන්න වැඩි කරනවා. මේ විදියට දවසින් දවස උපතුම අලුත් කරමින් තියුණු කරගත්තේ නැත්තම භාවනාව කම්මැලි වෙනවා. ඒ නිසා ගුරුවරයත් උනන්දු කරවන්න ඕන පැන්සලක් උල් කරන්න වගේ ඒ දැනුම තියුණු කරන්න. ඒ වගේම දිෂ්‍යයත් දැනගන්න ඕන දක්ෂ නම් හරියට ඒ විස්තර වික තිතට අවශ්‍ය කරන කාරණාව විස්තර කරන්න. එතකොට තමන්ට තේරන්න පටන් අරගන්නවා අරමුණ වටේ ලෙසසල යනවා නොවෙයි අරමුණට කිදා බහිනවා. ඒ නිසා සතිය ගැන කථා කරනකොට කියනවා සතියේ ලක්ෂණ වශයෙන් අපිලාපන ලක්ෂණ කියලා. සතිය දුර්වල නම් හිත පොලා පනිනවා. කිදා බසින්නේ නැහැ. පොලා පනින ලක්ෂණය තියෙනවා. අපිලාපන ලක්ෂණය කියන්නේ පොලා පනින්නේ නැ. වැටුණෙන් අරමුණට කාගෙන ඇතුළට යනවා. ඉතින් මේ විදියට ආශ්චර්ය ප්‍රශ්නවල යනකොට වේදනාවක් එතකොට, දියුණු සතියෙන් බලනකොට සතිමත්ව බලනකොට සුඛ වේදනා වුවත් දැන් වේදනාව තියෙන්නේ ආරම්මණයෙන් හිත ගිහිල්ලා. ඒ වේදනාවත් මූල කොහොමද, මැද කොහොමද, අග කොහොමද කියලා සතියෙන්ම බලන්න ප්‍රශ්නවත් වෙනවා. දුක්ඛ වේදනාවක් ආවත් මූල කොහොමද මැද කොහොමද අග කොහොමද කියලා දියුණු කරගත්ත සතියෙන් බලන්න ප්‍රශ්නවත්. බලනකොට බලනකොට කායානු පස්සනාව දක්ෂ වෙවිව යෝගාවවරයා හිමිහිට වේදනානු පස්සනාවට බහිනවා.

ඉතින් ප්‍රශ්න විවාරාත්මක වැඩ පිළිවෙළකින් මේ වේදනාවේ තියෙන ගැහුර පෙන්වනවා බොහෝම ලස්සනට වුල්ල වේදල්ල සූත්‍රයේදී. එකේ කථාව විකක් රසවත් මම හිතන්නේ. නිදිමත කැබේත්තනත් එක්ක කිවිවාත් හොඳයි කියලා හිතනවා. බුද්ධාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ හිටියා ජෝඩුවක්. ධමමදින්නයි

විභාඛයි කියලා. බැඳුලා දෙන්නට දරුවා නැහැ. හැබැයි ඉතාමත්ම බුදල් සහිතයි. විභාඛ උපාසකතුමා නිතරෝම යනවා පන්සලට. ගැනුන්ට හැඳි මිටේ මොලේ තියෙන්නේ, උන්ට තේරෙන්නේ නැ කියලා ගැනී ගෙදර තියලා යනවා. දුන් වූණත් එහෙම නේ. ගැනු නිකන් මෝචියෝ කියල නේ කියන්නේ. පිරිමි හිතාගෙන ඉන්නේ හරි දක්ෂයෝ කියලා. කෙසේ නමුත් විභාඛ උපාසකතුමා ගිහිල්ල එක ද්වසක් දෙකක් තුනක් යනකාට බණ අහල මෙයා සේවාන් වෙනවා. සේවාන් වූණාට පස්සේ එනවා. ධම්මින්නට කියන්නේ නැ. ගෙදර අමුවට කියන්නේ නැ. හැබැයි ගෙදර මනුස්සයට ඉතින් සලකනවා. දෙවැනි ද්වස ගියාම සකඟාගාමි වෙනවා. සකඟාගාමි වූණාට පස්සේ දුන් මෙයාට තේරෙනවා මගේ වැඩිහිටි සාර්ථකයි. නමුත් ගෙදර මනුස්සයට කියලා වැඩික් නැහැ. හිතාගෙන ඉන්නේ ගෙදර මනුස්සයා මෝචියක් කියලා.

තුන්වෙනි ද්වස ගිහිල්ලා සාකච්ඡා කරලා එනකාට අනාගාමි වෙනවා. අනාගාමි වූණාට පස්සේ මේ උපාසකතුමාට කාම රාග පටිස දුරු වෙවිව නිසා ගෙදර එන වෙළාවේදී තමන්ගේ අමුව ඇවිල්ල අතින් අල්ලගන්න එකට, නැත්තම් සමාවාර දක්වන එකට අප්‍රියාවක් ඇති වෙනවා. ඇවිල්ල කියනවා මගේ ඇගට අත තියන්න එපා දුන් මම වැඩිය කැමති නැ ආගුරට කියලා. එතකාට ධම්මින්නාට සැකයක් ඇති වෙනවා, ගෙදර ගැනීට සැකයක් ඇති වෙනවා, මොකද මේ මනුස්සයට කවදාවත් නැතිව මේ මං පිළිබඳ අප්‍රියාවක් ඇති වූණේ කියලා. හැබැයි ප්‍රශ්න කරන්නේ නැහැ. රට කැම දිලා රු තිස්සේ කළුපතා කරනවා මේ මනුස්සයාට වෙන ගැනු කෙනෙක් පිළිබඳව සිත පහළ වෙළාද නැත්තම් මා කෙරෙහි යම් දුර්වලකමක් පහළ වෙළාද කියලා. පහුවෙනිදා උදේ විවේකිව අහනවා මබතුමා වෙනදා එනකාට මම ඉස්සරහට එනකාට මට මොකක්වත් කියන්නේ නැහැ. ඇයි මට රිය එහෙම කිවුවේ? රට පස්සේ කියනවා එක උමි දේශයක් තොවේ. මට දුන් ගිහි ගෙය අතහරින්න හිතිල තියෙන්නේ. මම සරවයුයන් වහන්සේගෙන් බණ අපුවා. ඒ නිසා මගේ හිත යම් තැනකට ආවා. ඒ හින්ද මට ගිහි සැප,

කාමුක සැප දැනෙන්නේ නැහැ කියලා. ඒ නිසා මෙක වරදවල තේරුම්ගන්න එපා. මෙක කිවිවට තේරෙන්නේ නැති නිසයි මම අරහෙම කිවුවේ. ඇහුව නිසයි මේ උත්තර දෙන්නේ කියලා. ඒ නිසා ඒ වෙලාවට අවස්ථාවක් අරගෙන විශාබ උපාසකතුමා අහනවා උණ කැමති නැදේද මේ බුද්ධය ඔක්කොම තියාගෙන වෙන පුරුෂයෙක් විවාහ කරගෙන මේ ගෙදර ඉන්න. එහෙම නම් ඒ කටයුතු කරල දීල පැවිදි වෙන්න යන්න මම කැමතියි කියලා.

ධම්මදින්නාවෝ හිතන තරම් මෝඩියෙක් නොවේ. දම්මදින්නා අහනවා ඔබතුමා මය විදිහට ගිහිල්ලා පැවිදි ජීවිතයක් ගත කරනකාට කාන්තා අපිටත් බැරිද ඒ වාගේම පැවිදි ජීවිතයක් ගත කරන්න. විශාබ කියනවා සර්වයුදයන් වහන්සේ ගාවම හික්ඛුනී පක්ෂයට ගිහිල්ලා පැවිදි වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මටත් අවසර දෙනවද පැවිදි වෙන්න. විශාබ දැනගන්නවා මේ මනුස්සයා මම වගේ නෙමී භාවනා කරල නෙවෙයි. යන්නෙ, ගිහිල්ලා අනාගතී කියලා. අනාගාමි වීම කොහොම වෙතත් අනාගත්න ඉඩ තියෙනවා කියලා. රේට පස්සේ එයා කියනවා නෑ බය වෙන්න එපා. මට අවසර දෙනවා නම් ස්වාමීපුරුෂයා විධියට, බුදු භාමුදුරුවෙනා ලිඟ පැවිද්දක් තියෙනවා නම් මම ඒකට කැමතියි.

රේට පස්සේ දෙන්නම අණබෙර ගහල අර වස්තුව සේරම දොර දැනවා. දීල විශාබ යනවා සංසයා අතර පැවිදි වෙනවා. දම්මදින්නාව ගිහිල්ලා හිකුෂුනී ආරණ්‍යයේ පැවිදි වෙනවා. පැවිදි වෙලා දම්මදින්නාව දැනගන්නවා ගමේ පැවිදි වෙලා ඉඳල භාවනා කරන්න බැහැ. යාථවා මිත්‍රයා වැඩියි. එයා ඇුත පළාතකට යනවා. විශාබ හිකුෂුව සතුවූ වෙනවා. මොකද මේ අම්මණ්ඩිය ගමේ නෑ. වික කාලයක් ගිහිල්ලා ආපසු එනවා ජේතවනාරාමයට. එතකාට විශාබ හිතනවා දැන් නම් මය එන්නේ අනාගෙන තමයි. එපා වෙලා මය එන්නේ කියලා. රේට පස්සේ දම්මදින්නා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එයාගේ කුටියට ගියා. රේට පස්සේ විශාබතුමා මේ අම්මණ්ඩි මහණකම කළකිරිලා සිවුරු අරින අදහසින්ද මේ ඇවිල්ලා ඉන්නේ. නැත්නම් කොතෙනද ඉන්නේ

කියලා ගිහිල්ලා ප්‍රශ්න කරනවා මෙයාගෙන් “ආර්යාවති, සුබ වේදනාවක තියෙන සැප දුක මොකක්ද” කියලා. නිකමට හිතලා බලන්න මේ ප්‍රශ්නෙන තිබෙන ගැඹුර. අපට හිතෙන්නේ නැ කවදාවත් සුබ වේදනාවක සැප දුක දෙක තියනවා කියලා. විශාලතුමා අහනවා ආර්යාවති සුබ වේදනාවක තියෙන සැප දුක දෙක මොකක්ද කියලා. ධම්මින්නා කියනවා විශාල සුබ වේදනාව එනකොට සුබයි. ඒක යනකොට දුකයි. නමුත් මේක අපිට දුකගන්න බැහැ. මොකද සුබ වේදනාවට තියෙන තණ්හානුසය නැතිව හොඳට සුබ වේදනා බලාගෙන ඉන්නකොට, ඒක එනකොට සැප වූණාට යනකොට දුකයි කියලා. ඉතින් අර ප්‍රශ්නයේ තියෙන ගැඹුර නිසා - මොකද විශාලතුමා අනාගාමී. ධම්මින්නාව ඇත්තටම රහන් වෙළයි ඉන්නේ. නමුත් විශාලතුමා දන්නේ නැහැ. උත්තරෙන් තේරෙනවා අපිට අහන්න බැරි ප්‍රශ්නයක් අහන්නේ. අපිට හිතෙන්නේ නැ සැප වේදනාවක සැප දුක කියලා දෙකක් තියෙනවා කියලා. ප්‍රශ්නෙන හරියට වරනැගෙනවා. හරියටම උත්තරය හම්බ වෙනවා, සැප වේදනාව එනකොට සැපයි යනකොට දුකයි කියලා.

විශාලතුමා හිතුවම නැහැ මේ ගෙදර ගැනී රහන් වෙළයි කියලා. අහනවා දුක්බ වේදනාවට තියෙන සැප - දුක මොකක්ද කියලා. එතකොට ධම්මින්නාව කියනවා විශාල, දුක්බ වේදනාව එනකොට දුකයි, යනකොට සැපයි කියලා. භැබැයි මෙතන පටිසානුසය - දුක්බ වේදනාවට ඇති තරහ - නිසා අපිට මේක දුකගන්න හම්බ වෙන්නේ නැහැ. කවදා හෝ එය දැනගෙන පටිසානුසයට ඉඩ නොතබා දුක එනකොට නොදින් කියන්නේ නැතිව දුක, එනකොට ඒක දිඟා හොඳට බලාගෙන හිටියෙන් ඒක යන්නේ සැපක් ඉතිරි කරලයි. ඉතින් මම හිතන්නේ මේක කාටවත් තේරුමිගන්න අමාරු නැ කියලා. ඒ මොකද ලස්සන සාකච්ඡා අනුග්‍රහිතයක් යන්නේ. දන් අහනවා ප්‍රශ්නයක්, බුහුමයෙකුවටත් අහන්න බැරි ප්‍රශ්නයක් අහනවා. අදුක්බමසුබ වේදනාවේ සැප දුක මොකක්ද කියලා. අදුක්බමසුබ වේදනා කියන එකවත් මොකක්ද කියලා අපි දන්නේ නැතේ. අදුක්බමසුබ වේදනාව කියන්නේ සැපටත් දුකටත් වැටහෙන්නේ නැති වින්දනයක් තියෙනවා, අන්න ඒකටයි. මේකට ධම්මින්නා දෙන උත්තරය තමයි, විශාල අදුක්බමසුබ

වේදනාවේ ඉන්න බව දන්නවා නම් සැපයි. දන්නේ නැත්තම් දුකයි. නොදන්න හේතුව අවිද්‍යාවයි.

මෙක දිනා භාවනාවෙන් දුකපු දචසේ අපි ඇත්තටම ඉන්නේ 80% කටත් වැඩිය අදුක්බම සුබ වේදනාවේ. කොයි වෙලාවකටත් අපි දන්නේ නැහැ. මොකද හේතුව ඒ වෙලාවේ අපි සැප හොයන ලෝහකම නිසා අදුක්බමසුබ වේදනාව හඳුනත්තේ නැහැ. ඒ නිසා යම් ද්‍රව්‍යක භාවනා කරන ගමන් මම ඉන්නේ සැපත් නැති දුකත් නැති අදුක්බමසුබ වේදනාවක කියලා ඒකට අවදී වෙන්න පුළුවන් නම්, ඒකට එළඹ වාසය කරන්න පුළුවන් නම්, එව්වර සැපතක් ඇත්තේ නැහැ. ඒකට කියනවා තිරාමිස සුබය කියලා. ඒකයි මේ විවේක වෙනකාට හම්බ වෙන දේ. නුගාක් වෙලාවට එන්නේ සැපත් නැති දුකත් නැති තැනක්. ඒක විශාල ලාභයක්. ඒක අවිද්‍යාව දුරු වුණාට පස්සේ තමයි අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ.

මෙක තව පැත්තකින් කියලා දෙන්න පුළුවන්. ආශ්චර්යය ප්‍රශ්නවාසය දෙක හඳුනගන්න හදන යෝගාවවරයා ද්‍රව්‍යක තේරුමිගනී ආශ්චර්යයේ ඉදාලා ප්‍රශ්නවාසයට මාරු වෙන තැනට, විදින්න බැරි තැනක් හරහා යනවා. ආශ්චර්යය හොඳවේම සියුම වෙලා ප්‍රශ්නවාසය පටන්ගන්න ඉස්සේල්ලා අදුනත්ත බැරි තැනක් හරහා යනවා. ආශ්චර්යය ඉවර වෙලා ප්‍රශ්නවාසය එන්න ඉස්සර වෙලා අතරමැද තැනක් හරහා යනවා. ඒක තියෙන්නේ අදුක්බමසුබයේ. කවදාවත් අපිට අභු වෙන්නේ නැහැ. ඒ නිසා ආනාපානේ හොඳට භුරු කරලා හැම ආශ්චර්යයක්ම හැම ප්‍රශ්නවාසයක්ම මූල මැද අග දැක දැක යනකාට මොකද වෙන්නේ. අන්තිමට ආශ්චර්යය ඉවර කරලා ඊගාව ප්‍රශ්නවාසයට එන්නත් ඉස්සේල්ලා අතරමැද හොඳට සතියෙන් බලාගෙන සිටියෙන් දැන් ආශ්චර්යය නැහැ. ගිහිල්ලා. ප්‍රශ්නවාසය නැහැ. ඇවිල්ල නැහැ. මැදදී අභු වෙනවා අදුක්බමසුබය. අන්න එතනදී අභු වෙනවා. මෙක අපි අවුරුදු 100 ක් ජ්‍යෙන් වුණත් කවදාවත් විදින්නේ නැහැ.

මේ විශාලතුමාගේ හා ධම්මදින්නාතුමියගේ සාකච්ඡාවේදී, මේ සාකච්ඡාවට තිබෙන වටිනාකමේදී පෙන්නලා දෙනවා කවදාහරි අපි මේ සැපැත් නැති දුකත් නැති උපේක්ෂා වේදනාව අල්ලගෙත්තොත් ඒ වේදනාවට අවදී වෙන්න පුළුවන් නම් මේක මනුස්සයෙකුට හමු වෙන විශාල සම්පතක් කියලා. අපි දුවස් වැඩි වෙලාවක් ඉන්නේ ඒකේ. නමුත් කවදාවත් අපි ඒකට අවදී වෙතෙන නැහැ. අර විදිහෝ ප්‍රශ්නෙකින් තොරව කොහොමද කියාදෙන්නේ කියා හිතන්න. ප්‍රශ්න විවාරක වැඩි පිළිවෙළක් නැතිව කියාදෙන්න බැහැ. ඇත්තටම වූල්ල වේදල්ල සූත්‍රය කියවලා බලන්න. ස්වාමීන් වහන්සේලාට බොහෝ වෙලාවට හමුව වෙනවා මත්ස්යීම නිකායේ තියෙන්නේ. මේ පස්ස විශාල ප්‍රශ්න රාඛියක් අහනවා. නිරවාණ සම්පත්තිය, සලපාදිසෙස නිරවාණය, අනුපාදිසෙස නිරවාණය, ඔක්කොටම එක එක ප්‍රශ්න අහනවා. විශාලතුමාගේ ප්‍රශ්නවලට ධම්මදින්නාව ඉතාමත් ලස්සනට, ඇතෙකක් හරියට ඉදිකටිටක් ගන්නවා වගේ, කියලා දෙනවා. කියලා දුන්නට පස්ස විශාලට පුදුම හිතෙනවා දෙන උත්තර ගැන. රේට පස්ස තවත් සැකයි, ගෙදර ගැනී රහත් වෙලාද කියලා. බුද්‍යාමුදුරුවන් ලගට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්ස හරි පුදුමයි. මේ ධම්මදින්නාව ඇවිල්ලා. මම ප්‍රශ්න කෙරුවා. මේ ප්‍රශ්නය ඇහුවා, මේ පිළිතුර දුන්නා. රේට පස්ස බුද්‍යාමුදුරුවා කියනවා විශාල, ඔය ප්‍රශ්න මගෙන් ඇහුව නම් මටත් දෙන්න තියෙන්නේ ඔය උත්තරයම තමයි, ධම්මදින්නාව ඉතාම තික්ෂණ කුඩාග්‍ර බුද්ධිමත් රහත් තෙරිණීන් වහන්සේ නමක් කියලා.

එ නිසා සාකච්ඡා කරනකොට හරියට නියම එල්ලයට එකට ප්‍රශ්නය අනවා කියන එකත් ලෝක තියන විශාලම සතුවක්. මහින්ද මහ රහතන් වහන්සේ එනකොට දේවානම්පිය තිස්ස රැඹුරුවා හිටිය දචියමේ. එල්ල කරගෙන ආවේ මොටම තමයි. හෙල්ලමිකන්න නම කියලා කරා කළා. රැඹුරු කෙනෙකුට කවදාවත් නම කියලා කරා කරන්නේ නැ. මරණීය දැන්ඩනය නියම වෙනවා. තිස්ස කියලා කියපු ගමන් හෙල්ලිලා බැලුවා කවුද මට නම කියලා කරා කරන්නේ කියලා. බලනකොට ඉන්නේ බොහෝම ගාන්ත ස්වරුපයක්. ලගට ආවට පස්ස ඇහුවා කවුද මේ. මම තමයි දේවානම්පිය තිස්ස කියලා. ඔබතුමා මේ රටේ රැඹුරුවා. ඔබතුමාට නැදැමෙයා ඉන්නවද. එහෙමයි ස්වාමීන් වහන්ස මට නැදැමෙයා

ගොඩක් ඉන්නවා. එතකොට ඒ නැදැයෝ හැර වෙනත් පිරිස මෙම රටේ ලෝකේ ඉන්නවද. එහෙමයි ස්වාමීන් වහන්ස නැදැයෝ නොවන විශාල ජන පිරිසක් මේ රටේ ලෝකේ ඉන්නවා. ඒ නැදැයාත් ඒ රටවැසියෝත් හැර වෙන කවුද ඉන්නේ. ඇයි ස්වාමීන් වහන්ස මම! කරකෝල ගෙනල්ලා හරියටම පෙන්නුවා. ප්‍රශ්න දෙකක් අහනකොට මේ රැෂ්පුරුවා යුදාණවන්තයි කියලා දැනගත්තා.

මේ ගහ මොකක්ද. ආ ඒක ස්වාමීන් වහන්ස අඩ ගහක්. මහරජ මේ අඩ ගහ හැරෙන්නට වෙනත් අඩ ගස් මේ රටේ තිබෙනවද. අම්මෝ කොච්චිවරදෝ තියනවා. එතකොට ඒ අඩ ගස් සියල්ල ඇරෙන්න වෙනත් ගස් තියෙනවාද. අම්මෝ හරියට ගස් ජාති තියනවා. ඒ අඩ ගස්ත්, ඒ ගස් ජාතිත් හැර වෙන ගස් තිබේද. ඇයි ස්වාමීන් වහන්ස මේ අඩ ගහ. හරියට කරකවලා ප්‍රශ්න දෙක අහනකොට මහින්ද මහ රහතන් වහන්සේ දැනගත්තා මෙයා බුද්ධීමත් කියලා. ඒ නිසා ප්‍රශ්නෙන් තියනවා ප්‍රයාගෝවර ගතියක්.

හොඳට කියවලා බලන්න මිලින්ද පක්ෂූදා. නාගසේන මහ රහතන්වහන්සේ කියන්නේ කුඩාගු බුද්ධීමත්, ඒකටම උපන් කෙනා. මෙයන්ඩා කියන රජ කෙනෙක් - එයා ආවේ ඉරානයේ ඉදාලා, ඉන්දියාවේ ද්‍රුෂ්ඨ භාමුදුරුනමක් ඉන්නවා කියලා ප්‍රශ්න නගන්න. එයා බෙංධුයෙක් නෙවෙයි. අහන අහන ප්‍රශ්නෙට උත්තර දිපු නිසා රැෂ්පුරුවන්ට තේරෙන්න පටන්ගත්තා මේ සිවුරක් ඇදුගෙන තට්ටෙ ගාගෙන හිටියට මේ පොඩි කෙනෙක් නෙමෙයි කියලා. මෙන්න මේ මිලින්ද පක්ෂූදා, දේවානම්පිය තිස්ස රජපුරුවන් පිළිබඳ ප්‍රශ්න විවාරය, මෙක කොච්චිවර ද්‍රුෂ්ඨ කියනවා නම් පෙරවාදයට වැඩිය මහායානයේ කෙනෙක් මථ්ස්යීම මට්ටමට යන්න කල් තියනවා. අජේ උපසම්පදා වෙලා අවුරුදු 5 ක් යනකං නවක කියලනේ කියන්නේ. 5-10 අතර මථ්සීම. 10-20 ත් අතර පැන්නම තමයි ස්ථීර වෙන්නේ. මථ්සීම මට්ටමට යනකොට ඒගාල්ලෝ පුගාක් කල් ගන්නවා. අවුරුදු 14 කට වැඩිය කල් ගන්නවා. අවුරුදු 5 ක්ම පරියත්තිය ඉගෙනගන්න ඕන. අන්තිමට ඉගෙනගන්න ඕන ව්‍යාකරණ අක්ෂර මක්කොම ඉගෙනගන්න ඕන. අවුරුදු 9 ක්ම වාද කරන්න ඕන. මේ

වගේ මැද මිදුලක් හදල දීල තියෙනවා. මැද මිදුල ගාව හොඳට දක්ෂ හාමුදුරු කෙනෙකුට ගිහිල්ලා අහියෝග කරනවා, ගිහිල්ලා අහනවා ඔබවහන්සේ ආත්මවාදී, අනාත්මවාදී? එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා අපේ බුදුහාමුදුරුවෙනා අපිට කියලා තියෙන්නේ අනාත්මවාදී කියලා. නැ මම කියනවා බුදු හාමුදුරුවෙනා අනාත්මවාදී නැ කියලා. එතකොට හාමුදුරුවෙනා කියපු දේවල්නේ. නැ නැ අහවල් සූත්‍රයේ අහවල් තැන තියෙන එකට මොකද කියන්නේ අන්තිමට බිම පෙරලාගෙන ගහගන්නවා. ඔප්පු කරනවා කොහොම හරි. අනාත්මවාදය ඔප්පු කරන්න ඕන නම් අනාත්ම වාදය ඔප්පු කරනවා. ආත්මවාදය ඔප්පු කරන්න ඕන නම් ආත්මවාදය ඔප්පු කරනවා. දෙකම නැ කියන්නත් ඔප්පු කරනවා.

ඉතින් ඒ නිසා තිතන්න එපා අපි ඔය සාමාන්‍යයෙන් මහායාන හාමුදුරු කෙනෙක් දැකපුවහම අපේ විතරවත් සිල් නැ මහායාන ක්වුවහම. කථා කරලා බලන්න. කිසිම ප්‍රශ්නයක් නැ, ඒගාල්ලා කලින් හිතපු නැති. කිසිම උත්තරයක් නැ, ඒගාල්ලේල් ප්‍රශ්නෙට දීපු නැති. කථා කරලා බලන්න ඕන අපි කොවිවර ගෙයි ගෙම්බාද කියන එක. අපිට කොවිවර හැඳි මිටේ ක්‍රාණයද තියෙන්නේ කියලා. ඒගාල්ලේල් අවුරුදු 9 ක්ම තරක කරලමයි බිම දාලමයි ඉන්නේ. ඇත්තටම මූල මාධ්‍යමික කාරිකාව, බෝධි වර්යාවතාරය ආදී පොත් කියවලා බලන්න, කොවිවර කුණාගු බුද්ධීමත්තුද කියලා. ඒ නිසා අපි දැනගන්න ඕන සුතමය ක්‍රාණය කියන එක වෙනම දෙයක්. සාකච්ඡාවෙන්, තරක විතරකවලින්, ප්‍රශ්න විවාරවලින් දියුණු ව්‍යුණාට පස්සේ එකේ සාමාන්‍ය බුද්ධිය නෙමෙයි තියෙන්නේ. පුද්මාකාරව එකින් එකට එකින් එකට තල්ල කරගෙන යන ගතියක් තියෙන්නේ.

අපි පසුගිය ද්වස්වල ඉංග්‍රීසියෙන් කරපු හාවනා වැඩ සටහනට කළේ රථවිතිත සූත්‍රය. එකේ සාරීපුත්ත ස්වාමීන් වහන්සේ ගිහිල්ලා පුණ්ණ මන්තානිපුත්ත ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඔබවහන්සේ බුදු හාමුදුරුවෙනා ලගද බෙහෙම වර්යාවේ වසන්නෙ කියලා. එහෙමයි යාථවා, එහෙයි ඇවැත්ති කියනවා. ඔබවහන්සේ බෙහෙම

වරයාව රකින්නේ සිල විශුද්ධීය සඳහාද කියලා අහනවා. නැ කියනවා. අපෙන් ඇහුවා නම් අපි අනිවාරයයෙන්ම කියනවා හාමුදුරු කෙනෙක් බ්‍රහ්මවරයාටේ වසන්නේ සිල විශුද්ධීයටද කියලා, මවි කියලා කියනවා. මෙතන කරා දෙකක් නැ. නැ කිවිව.

එහෙනම ඔබවහන්සේ මේක රකින්නේ විත්ත විශුද්ධීයටද?

නැ.

දිටියි විශුද්ධීයටද?

නැ.

කංඩාවිතරණ විශුද්ධීයටද?

නැ.

මග්ගාමග්ග සූජාණ දස්සන විශුද්ධීයටද?

නැ.

පරිපදා සූජාණ විශුද්ධීයටද?

නැ.

සූජාණදස්සන විශුද්ධීයටද?

නැ.

සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අහන අහන ප්‍රශ්නෙට මේ එකින් එක උගු ප්‍රශ්න අහනකාට එකකටවත් නැ කියලා කියනවා. මම මේ අනුපාදා නිඩ්බානයටද බ්‍රහ්මවරිය රකින්නේ කියනවා.

එතකාට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අහනවා ඔබවහන්සේ සිල විශුද්ධීයටද කියලා අහනකාට නැ කියනවා. දිටියි විශුද්ධීයටද කියලා අහනකාට නැ කියනවා. එතකාට මොකටෙයි? එතකාට කියනවා මම අනුපාදා නිඩ්බානයට කියලා. ඉතින් එතකාට සිල විශුද්ධීය ඕනෑ නැදේද මේ අනුපාදා නිර්වාණයට? විත්ත විශුද්ධීය ඕනෑ නැදේද? දිටියි විශුද්ධීය ඕනෑ නැදේද?

එතකාට අර ස්වාමීන්වහන්සේ කියනවා සිල විශුද්ධීය සඳහා මම හාවනා කරන්නේ බ්‍රහ්ම වරයාව රකින්නයි කියලා කිවිව නම් සිල විශුද්ධීය අනුපාදා නිර්වාණයට සමාන වෙනවා. නැ - එක

නිකන් අතරමැදී තියෙන පොඩි කුල්ලක් විතරයි. ඒ සඳහා නෙවයි මම කරන්නේ. එහෙම නැතිව දිවිධි විශුද්ධියටද කියලා ඇපුවම ඔව් කිවිව නම්, මේ සම්පෙන් හම්බ වෙන ද්‍රානය නිවනට සම කරනවා. ඒකට මම කුමති නැහැ. එකින් එක එකින් එක ඕක්කොම උත්තර දිලා කියනවා, යම් කිසි විදිහකට කියනවා නම් ඔය හතෙන්ම තොරව අනුපාදා නිබ්බානයට යන්න පුළුවන් කියලා එහෙනම් පාරිග්‍රහනයාත් නිවන් දැකළායි තියෙන්නේ. ඒ නිසා මම ආයුණුමතුන්ට තේරෙන්න උපමාවක් කියන්නම්, කියලා තමයි රථ්‍යාව දෙන්නේ. එක රථයකින් අනෙක් රථයට ගිහිල්ලා - ඒකේදී කියනවා පළවෙනි රථයෙන් දෙවෙනි රථයට නගිනකොට පළවෙනි රථය අමතක කරන්න ඕන. අපි යම් වේලාවක ශිල විශුද්ධිය අමතක වේලා විත්ත විශුද්ධියට යනකොට ශිලය පිළිබඳව තියෙන බර අමතක කරන්න ඕන. විත්ත විශුද්ධියට ගියාට පස්සේ අපි දිවිධි විශුද්ධියට වැඩි කරනකොට විත්ත විශුද්ධිය අමතක කරන්න ඕන. දිවිධි විශුද්ධිය වැඩි කරනකොට ඉස්සරහට යන්න තියෙන කංඛාවිතරණ විශුද්ධියට වැඩි කරන්න යනවා මිසක දිවිධි විශුද්ධිය අමතක කරන්න ඕන. ආන්න එහෙම එකින් එකට එකින් එකට තුවූ දෙන ගතියක් ඒක. දේශනාවකින් කියලා දෙන්න බැහැ. ප්‍රශ්න විවාරාත්මක සාකච්ඡාවකින් නිදරණ කරුණු සහිතවමයි කියලා දෙන්න වෙන්නේ.

ඒ නිසා හිස්සුන්වහන්සේලා වෙව්වහම හිතන්න එපා අපිට ලේසියෙන් ගැලවෙන්න පුළුවන් කියලා. ඉස්සර ඔය මාතර පැත්තේ, අනුරාධපුර පැත්තේ හෙම තියෙනවලු පානු ගාලාව කියලා එකක්, ආසන ගාලාව කියලා එකක්. භැම ගමකම අම්බලමක් වගේ එකක් හදාලා තියනවලු. ස්වාමීන්වහන්සේලා ඒකට තමයි යන්නේ. උදේ පාන්දර ගිහිල්ලා කැද රිකක් වළදාලා පිණ්ඩාතෙ කරගෙන ඒක ඉන්නවලු. දවල් දානෙ වෙනකං ඉදාලා දවල් දානෙත් කරගෙන පාත්තරේ හෝදගෙන තමයි ආපසු සේනාසනයට එන්නේ. සේනාසනේට මොකක්වත් ගෙනියන්නෙන නැහැ. ඒ නිසා මැස්සේ, කුඩියා මොකක්වත් නැහැ සේනාසනේ. මොකද ආහාර ගෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි කරන්නේ. නමුත් ගමික ස්වාමීන්

වහන්සේ නමක් ආවොත් (ගමනක් යන කෙනෙක්) ගම් දෙවුවා ගිහිල්ලා කරා කරලා කියනවලු ඒ පාතු ගාලාවේ වැඩිදුන්න කියලා. පාතු ගාලාවට ඒ ස්වාමීන් වහන්සේ ආපු ගමන් ගිහිල්ලා ගිලන්පස හරිගස්සලා දිලා මේ වගේ වෙනකන් විවේක දෙනවා. ගම්මු සේරම ඇවිල්ලා හාමුදුරුවන්ට කියනවා බණ රිකක් කියන්න කියලා. කියපු ගමන් ප්‍රශ්න අහන්න පටන්ගන්නවලු. දිගට හරහට අහනවලු ඒ ගමේ ඉන්න දක්ෂ මනුස්සයා. දුන් ඔබවහන්සේ ඔය කියන විදියට සම්මේ විතරක් කරලා ඇදේද තැත්නම් විපස්සනාව විතරක් කරලා ඇදේද. කොතනින්ද සමථයෙන් විපස්සනාවට යන්න ඕනෑ. අර හාමුදුරුවන්ට මොන තාලෙකින්වත් බේරෙන්න දෙන්නේ තැතිලු. අහල අහල උත්තර දුන්නොත්, හරියට උත්තර දුන්නොත් ඒ ස්වාමීන්වහන්සේ ඉන්න පන්සලටත් ගිහිල්ලා උදව් කරනවලු. තැතිනම් කියනවලු ස්වාමීන්වහන්සේ හිකුෂුවක් වෙවිවහම ඔහොම කරන්න බැහැ. හොඳට දැනුම තියෙන්න ඕන කියලා ගිහියෝ කියලා දෙනවලු.

එක නිසා හැමදාම වැඩ කරන්න යුද්දේදට ගන්න කඩුවක මුවහත වගේ හැම වෙලාවෙම කැපි කැපි ඉන්න ඕනෑ. එහෙම තැතිව විපස්සනා හාවනාව කියන එක එහෙම පැයෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නොමෙයි. ඒ නිසා සාකච්ඡා අනුග්‍රහිතයෙහි හරියට ගොමුව, හරියට යොමුව, තේරුම්ගන්නවයි කියන එක පිහියක දූල්ල වගේ. එක හොඳට ඔප මට්ටම වෙලා තියෙන්න ඕන. කවදාවත් හිතන්න එපා පිහිය ගැවට පස්සේ පැත්තක තියන්න. පැත්තක තිබිල ගමන් මළකඩ කනවා. නිතරෝම ගග තියෙන්න ඕනෑ. ඒ නිසා ගිහියෝත් එක්ක ඇසුරු කරනකොට, පැවිද්දෙනාත් එක්ක ඇසුරු කරනකොට, සිවිපසයත් එක්ක ඇසුරු කරනකොට හැම වෙලාවෙම එළඹ සිටි සිහිය, හැම වෙලාවෙම අප්‍රමාද හාවය කියලා කියන්නේ තමන් වුවත් තමන්ට නිකන් ඉන්න දෙන්නේ තැහැ. ධර්මානුකුලට එක්කො සර්කායනාවක. එහෙම තැත්නම් ඒ කරුණු ගළපා බලමින්, එහෙම තැත්නම් හාවනාවට යොදුමින් පරීක්ෂා කර බලමින් තමයි ගත කරන්න ඕන. විවේක වීමත් කියන එකක් මේක තැහැ.

මම කියන්නේ, කාය විවේක, විත්ත විවේක, උපධි විවේක කියලා කියන්නේ පැත්තකට වෙලා කාලා බුදියගන්න කජාවක් නෙමෙයි. දැන් වෙදාවරුන්ගේ තියෙන්නේ කළානිධි කියලා. කාලා නිදි කියන එක තමයි ඉතින්. දච්චට කාලා බුදියනවා කියන එකයි. අන්‍යාගම්කයා සර්වයුයන් වහන්සේගේ ග්‍රාවකයා ඔක්කෝටම බැහුලා තියෙනවා. මහා ගුමණයා සහිත සියලුදෙනා දච්චට කාලා බුදියනවා කියලා. හොඳට ඇති වෙන්න වළඳා බුදියනවා කියලා. ඇත්තටම එහෙම ඉන්න වෙලාවක් නැහැ. අපිට හැම වෙලාවෙම සිදු වෙනවා ධර්මය සම්මස්සන කර කර සම්මස්සනය කර කර ඉන්න. එකට බණ අහන්න ඕන. ඒ සඳහා සිල්වන්ත වෙන්න ඕන. නිතරෝම සම්මස්සන කියන ව්‍යවහාර තමයි පාවිච්චි කරන්නේ. සම්මස්සන ක්‍රාණය කියන එකෙන් අදහස් කරන්නේ කංඩා විතාරණ විගුද්ධීය. හැම වෙළේම ප්‍රශ්න කර කර ඉන්නවා නම් මට එකක් සහතික වෙන්න පූළුවන් එකෙක්වත් නාකි වෙන එකක් නැ කියලා. ධර්මය හොඳට මෙනෙහි කර කර ඉන්න මනුස්සයා නාකි වෙන්නේ නැහැ. එහෙම නැන්නේ. කාලයටම යට වෙනවා. ඉතින් ආතරයිටිස් කියයි, හාට ඇටැක් කියයි, බෙබි කැක්කුම කියයි, දියවැඩියාව කියයි. ඒ මොකක්වත් නිසා නොවයි. මළකඩ කාලා. යන්තරය මළකඩ කාලා. ඒ නිසා නිතර නිතර වැඩ කරන්න නම් අපිත් ඉන්නේ සමුහ්මවාරින් වහන්සේලා එක්ක. නිතරම අපි ධර්ම කාරණාවක් අරගෙන සාකච්ඡා කරන්න ඕන.

මම අද පැවිද්ද ගත කරන්නේ 50% කට වැඩිය ධර්ම සාකච්ඡා නිසාමයි. කවදාවත් මට ධර්ම දැනුමක් තිබුණේ නැහැ. මම ලබාගත්තේ විද්‍යා අධ්‍යාපනය. කිසිම බුද්ධාගමක් දන්නේ නැහැ. නමුත් සාකච්ඡා කරලා කරලා හැම ප්‍රශ්නයක්ම ඇහිලා හැම ප්‍රශ්නෙකටම උත්තර දිපු නිසා මම හරි ආසය මට ඇහුණෙන නැති ප්‍රශ්නයක් ඇහෙනවට. මම හරි ආසය මට ඇහිල නැති උත්තරයක් දකින්න. මගේ කිසිම ආගම් සීමාවක් නැහැ. මම කතොලික ආගමේ තැනාකට ගියෙන් එක අහගෙන ඉන්නවා. තම්බි පල්ලියට ගියෙන් එක අහගෙන ඉන්නවා. මගේ නැ කිසි සේත්ම බුද්ධාගමට සීමා කරන

ගතියක්. ඒ නිසා හැම එකකටම විවෘතව තියාගෙන ඉන්න. හිකුතුවක් කියලා කියන්නේ පුද්මාකාර ප්‍රහවයක්. ඒ නිසා හිකුතුන්වහන්සේලා අතර සාධනීය, නැත්නම් ඉදිරියට ගමන් කරන දෙබස් යන්න ඕන. නිතරම දෙබස යන්න ඕන. දෙබස ගියේ නැත්නම් අපේ හිත එහෙමම මෙට්ටැහි වෙනවා. ඒක එහෙමමම මළකඩ කනවා. එතකොට ඉස්සරහට කරා කරන්න හදන සමඟ අනුග්‍රහිතය සිද්ධ වෙන්නේ නැහැ. සමඟ අනුග්‍රහිතය කියන්නේ නිතරම පිහියක් ගානවා වගේ නිතරම මැදිමැදි මැදිමැදි තියෙන්න ඕන. අද හාවනා කෙරුවයි කියලා හෝට බැං. හෝ දකින ආශ්චර්යය ප්‍රශ්චර්යය අලුත් එකක්. මේ බලලා රාගාවට දකින ආශ්චර්යය ප්‍රශ්චර්යය අලුත් එකක්. ඒකෙන් තොරතුරු ගන්න ඕන. පියවරක් පියවරක් පාසාම මතක තියාගන්න ඕන. මේ පුරුදු සක්මනේ නෙමෙයි යන්නේ. අලුත් සක්මනක්. අලුත් පියවරක්.

හැම එකම එහෙම නැවුම්ව බලන්න නම් අර ප්‍රශ්න විවාරාත්මක ගතියක් සාකච්ඡාවක් ඇති කරන්න ඕන. ඒක පරිසම්භිඛාමග්ගයේ, සිවිපිළිසිඩියා පත් විම සඳහා අත්‍යවශ්‍යය කියලා තියෙනවා. සිවිපිළිසිඩියා පත් කියලා කියන්නේ අත්ථ ධම්ම නිරැක්ති පරිභාත කියලා. බැලු බැලුමටම ඒකෙ අර්ථය තේරෙනවා. මතුපිට අර්ථය තේරෙනවා. මතුපිට අර්ථය කියන එකෙන් අදහස් කරන්නේ ආර්ථික විද්‍යාව. මෙකෙන් ලාභ ගන්නේ කොහොමද කියන එක විතරයි. වෙන මොකක්වත් නැ සාමාන්‍ය ලෙසෙක. සම්මුති ලෙසෙක අපි යමක් ඇසුරු කරන්නේම කැදරකමටමයි. ඒක තේරෙනවා. මම මේ වැඩෙන් ලාභ ලබන්නේ කොහොමද කියලා අර්ථය තේරෙනවා. නමුත් එතනින් නතර වෙන්නේ නැහැ. දරමය තේරෙනවා නම් කැදරකම මගේ ද්‍රූෂණමක් නෙවෙයි සංසාරේ හැඳි. නමුත් මේ කැදරකම නිසා මම සංසාරට අනු වෙන නිසා කොහොමද මේ වස්තුව දිහා බලලා වස්තුවේ තිබෙන දරමතාව තේරුමිගන්නේ. වස්තුවේ තිබෙන අනිත්‍යත්වය, දුක්ඛත්වය, අනාත්මනවය තේරුමිගන්නවා කියලා කියන්නේ සම්මුතිය විද්‍යෙන විනිවිද්‍යෙන පරමාර්ථ දරමවලට යන එක. හාවනා කරපු එක්කෙනාට විපස්සනා කරපු එක්කෙනාට අර්ථය වැටහෙනවා. ඒක විනිවිද්ල දරමය,

නැතිනම් පරමාර්ථය වැටහෙනවා. ඒ නිසා ඒ මනුස්සයා ඒ වස්තුව ගැන කරා කරන්නේ, සම්මුති ලෝකේ කරා කරන හාජා නෙවෙයි. සම්මුති ලෝකෙන් ඉඩ තියලා ඒ හරහා පරමාර්ථයට නැංවීම සඳහා ඒ ගන්න නිරුත්තිය ඒ දේශනා විලාසය දෙකම දැකපු එක්කෙනා, අර මතුපිට විතරක් දැකපු එක්කෙනාට වැඩිය ගොඩක් වෙනස්. ඒ නිසා නිරුත්ති පටිහාන කියලා කියන්නේ තව කෙනෙකුට තමන් දැකපු ගැඹුර වවනයෙන් විස්තර කර දීමට ඇති හැකියාව. ඒක නිසා ලෝක ගාසනය සඳහා තමන් දැකින දේ අනුත්ව කියා දීම සඳහා නිරුක්තිය ඉතාම වැදගත් වෙනවා. ඒ නිරුක්තිය කැපී පෙනෙන්නෙම දියුණු වෙන්නෙම සාකච්ඡාවෙන් තමයි.

ඒ නිසා තමයි යම් කෙනෙකුට පරිසම්භිදා ප්‍රාප්ත වෙන්න ඔහා නම් අනිවාරයෙන්ම පරිපූචිතාව තියෙන්න ඔහා කවදාවත් ද්‍රන්නවයි කියලා හිතන්න එපා. ද්‍රන්න දේම නැවත ගිහිල්ලා කියන්න ඔහා ඔබවහන්සේ කිවිව එක මට වැටහුණේ මෙහෙමයි. මම මේක අහල බලන්න ඔහා හරිද කියලා. ආයේ ප්‍රශ්න කරන්න ඔහා. ප්‍රශ්න කරනාකාට ඒක ඉස්සරහ තියෙන එක ඉස්සරහට ගැලපෙන්නේ නැත්ත්ම පස්සේ තියන එක ඉස්සරහට ගැලපෙන්නේ නැත්ත්ම ඔබවහන්සේ මොකක්ද මේ කියපු එක ද්‍රන් ගැලපෙන්නේ නැතේ. ආයේ ඒක අහන්න ඔහා. ආන්න ඒ දේ නැත්ත්ම අපි ගුරුමුෂ්ටියක් වශයෙන් සම්මුතිය පිළිඳුවෙන ගියාට දියුණුවක් වෙන්නේ නැතැ. ඒ නිසා පරිසම්භිදාප්‍රාප්ත වීම සඳහා අත්‍යවශ්‍යය පරිපූචිතාව. රට පස්සේ පටිහානය කියලා කියන්නේ එක කෙනෙක් දැකින අර්ථය නෙමෙයි, එයාට කීප පැත්තකින් අර්ථය දැකගන්න ප්‍රශ්නයි. රට පස්සේ ඒක තුළ පරමාර්ථයට නැංවීම විවිධ ක්‍රමවලට කියලා දෙන්න ප්‍රශ්නයි. ඒ වගේම උච්චාරණය - කෙනෙකුට ඒක විස්තර කරල දීම ඉතාමත්ම දක්ෂයි. අන්න ඒ ක්‍රාණය පිළිබඳව, ක්‍රාණයේ තීව්‍යතාවටම, පටිහාන කියලා කියනවා.

අර්ථ, ධමම, නිරුක්ති, පටිහාන කියන මේ හතර වැදගත් වෙන්නේ ඇත්තටම තමන්ගේ අවබෝධය සඳහා නෙවෙයි. අවබෝධ කරපු දේ සියුම දේ අනුත්ව කියලා දෙන්න. ඒ නිසා හිසුවක් වෙව්වහම සාමාන්‍යයෙන් තමන්ගේ ගාසනය ගැනත් බලන්න ඔහා. නමුත් ඒක ඉවර වෙව්ව ගමන් අනුත්ව බණ කියන්න වෙන නිසා

නිතරෝම අනුත්ග, බණ අහන කෙනාගේ, මානසිකත්වය තුළ ඉදගෙන බණ කියන්න ඕන. මේ මනුස්සයා මම මෙහෙම කිවිවොත් කෙනාහාම තේරුමිගනීද? ඒ වගේම එයාට ප්‍රශ්න නගන්න ඉඩ දෙන්න ඕන. ප්‍රශ්න නැගුවට පස්සේ තමයි තේරුමිගන්න ප්‍රශ්න වෙන්නේ ඒ මනුස්සයාට ධර්මය තේරිලාද නැදේද කියලා. ඉතින් ඒ නිසා ප්‍රශ්න අහනවයි කියලා කියන්නේ අහියෝගයක් කියලා හිතන්න එපා. තව කෙනෙක් බිම දාන්න කරන දෙයක් කියලා හිතන්න නරකයි. විශාල උපාසකතුමා වගේ ධර්ම ගෞරවයෙන් යුක්තව ප්‍රශ්න නගන්න දැන්නවා නම්, ඔම්මෙන්නා වගේ හරියට උත්තර දෙන්න දැන්නවා නම්, ප්‍රශ්න නම්, බුද්ධ දේශනාවක් වගේ වටිනා සූත්‍ර එලියට එනවා. ඉතින් ඒ නිසා බණ භාවනා කරන කෙනා කමටහන් සුද්ධ කිරීමේ වටිනාකම තේරුමිගන්න ඕන. ධර්ම සාකච්ඡාවකදී භාවනාව ඉදිරියට තල්ලුවන විදියේ ප්‍රශ්න අහලා ප්‍රශ්නවලට උත්තර දෙන හැරී දුනගන්න ඕන. ඒ වගේම, තාම ගුද්ධාව හටගෙන නැති කෙනාට ගුද්ධාව ඇති වෙන තාලේ කොහාමද කියලා දුනගන්න ඕන. දියුණු යුණ පහළ වෙලා නැති කෙනාට දියුණු වෙන තාලට යොමුව දුනගන්න ඕන. ආන්න ඒ නිසා සරවයුයන් වහන්සේ පැහැදිලිවම මේ සූත්‍රයේ සඳහන් කරනවා තමන්ගේ තියන සම්මා දිවියිය දියුණු පවුණු කරන්න නම් සාකච්ඡා අනුග්‍රහිතය ප්‍රංශි කරලා සලකන්න එපා. ගොවිතැන්බත් කරන එක්කෙනා වැවෙන පැලෙළු මූල් ටිකට පස බුරුල් කරලා දුන්නේ නැත්නම් ඒ පැලෙළු බාල වෙනවා. ඒ නිසා භාවනා කරන ගමන් ධර්ම සාකච්ඡා සහ කමටහන් සුද්ධ කරන වෙලාවල්වල ප්‍රශ්න තරම් කාරණාවට සම්බන්ධව කරා කරලා, ගත හැකි උපරිම ප්‍රයෝගන ගන්න.

මම හිතනවා මේ ධර්ම දේශනාවේදී මං සඳහන් කරන කරුණු කාටත් උදව් වෙන්න ඇති කියලා. එසේම ඒක උදව් වේවා කියන ප්‍රාර්ථනයෙන් අදට නියමිත ධර්ම දේශනය මෙතකින් නතර කරනවා. සියලුදෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

සියලුදෙනාටම තේරුවන් සරණය !

ආංක 04 දේශනාව

නමෝ තසස් හගවතො අරහතො සමමා සම්බුද්ධසස
 නමෝ තසස් හගවතො අරහතො සමමා සම්බුද්ධසස
 නමෝ තසස් හගවතො අරහතො සමමා සම්බුද්ධසස

“පක්‍රූවහි හිකඩ්වෙල අඛ්‍යාගහිනා සමමාදියේ වෙතොවීමුතකි එලා ව හොති, වෙතොවීමුතකි එලානිසංසා ව, පක්‍රූක්‍රාවීමුතකි එලා ව හොති පක්‍රූක්‍රාවීමුතකි එලානිසංසා වා’ති”

ගරු කටයුතු ස්වාමීන් වහන්ස, ගුද්ධා බුද්ධි සම්පන්න පින්වත්ති,

අපි මේ ගත කරන්නේ අපේ ගරු ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සංවිධානය කරලා යෙදී ගත කරන හාවතා වැඩිමුළුවක භතරවෙනි දච්‍ය. මේ පැය අපි යොදාගෙන තියෙන්නේ දච්‍ය අවසාන අංකය වශයෙන් ධර්ම දේශනාවක් සඳහා. ඉතින් අපි මේ විධියට පසුගිය දච්‍ය තුනක් ධර්ම දේශනා තුනක් පවත්තලා තියෙනවා. ඒ ධර්ම දේශනා තුනම අපි දේශනා මාලාවක් නැතිනම් දේශනාවලියක් විදියටයි පැවැත්වුවේ.

ඒ ධර්ම දේශනා මාලාවේ භතරවෙනි ධර්ම දේශනාවටයි මේ ප්‍රවේශය, ආරම්භය ලබාගන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ දේශනාවලිය සඳහා අපි ඉස්සරහින් තියාගත්තේ මාතෘකා වශයෙන් තියාගත්තේ සර්වයුයන් වහන්සේ විසින් දේශනා කරන ලද වටිනා සූත්‍රයක්. ඒ සූත්‍රයට සංයිතිකාරක මහ රහතන්වහන්සේලා නම තියලා තියෙන්නේ අනුගහහිත සූත්‍රය කියලයි. ඒක සූත්‍ර පිටකයේ අංගත්තර නිකායේ පංචක නිපාතයේ සංග්‍රහ වෙලා තියෙනවා.

ඒ සූත්‍රයේ කථා සාරය වශයෙන්, එහෙම නැත්තම් පිණ්ඩාර්ථය වශයෙන් සර්වයුයන් වහන්සේ පෙන්වන්නේ යම් කිසි කෙනෙක් මේ වෙනකාවත් සම්මා දිවිධියට පත් වෙලා තියෙනවා නම්, යහ දක්මට ප්‍රාථල් දක්මට පත් වෙලා තියෙනවා නම් ඒ යහ දක්ම, ඒ ප්‍රාථල් දර්ශනය, තමන් බලාපොරොත්තු වෙන්නා වූ අවසාන

වේතෝ විමුක්ති එලයට හෝ එලානිංසයට එහෙම නැත්තම ප්‍රයා විමුක්ති එලයට හෝ එලානිංසයට කියන සමඟ මාරුගයේ කෙළවර හෝ විපස්සනා මාරුගයේ කෙළවර කරන අවසාන නිවන හෝ දක්වාම කුළුගන්වාගැනීම සඳහා මුදුන්පත් කරගැනීම සඳහා ඒ ඒ කෙනා විසින් අනුග්‍රහ කළ යුතු අංග 5 ක් තියෙනවා කියන්නයි. ඒ කියන්නේ සම්මා දිවිධිය ඇති කරගත්ත එක්කෙනාට, ඇති කරගත්තේ නැති කෙනාට වැඩිය වගකීම් 5 ක් තියෙනවා. ඒ වගකීම් 5 අවශ්‍ය වෙලාවට අවශ්‍ය මාත්‍රාවෙන් අවශ්‍ය විදියට කරගත්තේ නැතිනම් සම්මා දිවිධිය වෙව්ව පලියට අර කියන අවසාන එලයට ප්‍රාගා වෙනවා නෙමෙයි.

එක බුද්ධාමුදුරුවන්ගේ යුතුකමක් තමයි - බුද්ධාදී උත්තමයන් වහන්සේලා කෙරෙහි නැත්තම සද්ධෙයා වස්තු විෂයෙහි සම්ඟක් දාජ්ටීය ඇති කරගත්ත කෙනා කොහොමද ඒ නිෂ්ටාවට, ඒ එලයට, ඒ නිවීමට පත් වෙන්නේ කියලා පෙන්වීම. ඉතින් ඒ නිසා කටයාඩීම කරලා මතක තියාගන්න ඇත්තනට කරුණු 5 ක් වගයෙන් ඒක ගෙන හැර පානවා. ඉතින් ඒ නිසා ආරම්භයේදී හඳුන්වාදීම කරන්නෙහි මහණෙනි, යම් කිසි කෙනෙක් මම මේ ඉස්සරහට කියන්න බලාපොරොත්තු වෙන කරුණු 5 න් තමන්ගේ සම්මා දිවිධිය තනා වඩාගත්තොත්, අනුග්‍රහ කළේන් අනුපාලනය කළේන්, රෙක බලාගත්තොත්, ඒ කෙනාට අවසාන එලය අත්දැකගතන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිය හඳුන්වාදීමකින් පස්සේ සරවැයන් වහන්සේ මේ පහ පෙළගස්සනවා - සිල අනුගැහිතා ව හොති, සුත අනුගැහිතා ව හොති, සාකච්ඡා අනුගැහිතා ව හොති, සමාධී අනුගැහිතා ව හොති, විපස්සනා අනුගැහිතා ව හොති

ඉතින් මෙකෙන් මේ කියන සිල අනුගැහිතය, සුත අනුගැහිතය, සාකච්ඡා අනුගැහිතය කියන තුන තමයි අපි පහුගිය ද්වස් තුනේ සාකච්ඡා කළේ. අද ඉස්සූස්සේල්ලාම බණ අසන දායක පිරිසගේ දැනගැනීම සඳහා කෙටි සමාලෝචනයක් කළේන්, සිල අනුග්‍රහිතය කියලා කියන්නේ දිවිධියට පත් වෙව්ව කෙනා, මේ යහ දැක්මට පත් වෙව්ව එක්කෙනා, හැම වෙලාවෙම තමන්ගේ සිලය,

ඩිස්ජා පද ශිලය ද්වසින් ද්වස, ද්වසින් ද්වස නඩත්තු කරනවා මදිවට අලුත්වැඩියා කරන්නත් යින. එහෙම නැත්තම් අධිජිල ශික්ෂාවට සිත නමාගෙන ගත කරන්න යින. එහෙම නූතොන් සම්මා දිවියිය මළකඩ කනවා. වැවෙන්නේ නැ. වඩා වර්ධනයක් වෙන්නේ නැ. ඒ නිසා ශිලයෙන් අනුග්‍රහ කරනවා කියන්නේ නිතරෝම හය ලැඟ්පාට ඉන්දිය සංවරය ඇති කරගනීමින් ඒකට අනුග්‍රහ කිරීමයි. දෙක තමයි සූත අනුගෘහිතා ව හොති - සර්වයුදයන් වහන්සේ දේශනා කළ බණවලට ඇහුමිකන් දෙන්න යින. එහෙම නැත්තම් තමන් දන්න දේවල් - සූතමය ස්කාණය කියලා තියෙන්නේ බහුභාත ස්කාණ කියලා තියෙන්නේ - ඒක තනා වඩාගන්න යින. අලුතින් අලුතින් තොද්‍යන්නා දේවල් කියාදෙන්න යින. එහෙම නූදුත්තොන් කම්මැලි හිතෙනවා. ඉස්සරහට යන්න බෙරුයය මදි වෙනවා. එන්න එන්න ඇහුමිකන් දෙන්න දෙන්න තමන්ගේ ගමනට අඩුම කුඩාම උපකරණ හමිල වෙනවා. ඒ නිසා සූත අනුග්‍රහිතය අවශ්‍යයි.

තුන්වෙනි එක තමයි සාකච්ඡා අනුග්‍රහිතය. දන්නා කියන කෙනෙක් එක්ක ගුණ දොස් විවේචනය කරලා කමටහන් සුද්ධ කරගන්න වෙනවා. සුද්ධ කරගත්තේ නැතිනම් - වැවෙන පැළවල මුල් විකට පස බුරුල් කරලා දුන්නේ නැත්තම් මුල ගිහිල්ලා සන ගල්වල යට හයිය තව්වෙම වැදිවිවහම වර්ධනය බාල වුණොන් කොළදාවත් බාල වෙනවා. මුල් වැවෙනවා අඩු වුණොන් ගහ වැවෙනවා අඩු වෙනවා. ඉතින් එහෙම වුණොන් ගොවියා පස බුරුල් කරලා දෙන්නා වගේ ධර්ම සාකච්ඡා කරන්න යින, සහ කමටහන සුද්ධ කරන්න යින. ප්‍රශ්න අහන්න යින. ප්‍රශ්න අහල තමන්ගේ ගැටලු තැන් සංඝ කරගන්න යින.

අන්න ඒ ආකාරයෙන් අනුග්‍රහ කරපු එක්කෙනාට රේගාවට පුදු භාමුදුරුවා දේශනා කරනවා සමඟ අනුග්‍රහිතා ව හොති කියලා. එයා සමඟ භාවනාවෙන් උදව් උපකාර ලබන්න යින. ඒ අර හැදිගෙන වැඩිගෙන එන පැළයකට අනුග්‍රහිතය දෙනවා වගේ. ඉතින් ඒ සමඟ අනුග්‍රහිතයට උපමාවෙන් අධාර කරන අව්‍යාච්‍යාත් වහන්සේ සඳහන් කරනවා කැලයක් මැද හේනක් ගිනි කියලා ඒක ගඩාගේඩි වවන, හේන් ගොවිතැන් කරන ගොවියා සිල

අනුග්‍රහිතය කියලා පෙන්වන්නේ වට්ටිට ගහන දඩු වැට වාගේ. ඒකෙන් ආරක්ෂා කෙරුවේ නැත්තම් ඇතුළු තියන පැල මල් ගෙඩී ගඩාගෙඩී හේත් එලවල් සේරම සත්ත්‍ර කනවා. ඉතින් ඒක නිසා කටුවැට ගහන්න ඕනෑම. දඩුවැට ගහන්න ඕනෑම. සූත අනුග්‍රහිතය, බහුභාෂාත භාවය කියන එකෙන් අදහස් කරන්නේ යම් යම් පැල වැවෙනවා නම් ඒවට වතුර මදි නම් කල් යල් බලලා වැඩ කෙරුවාන් උඩි හරිය වැවෙන පැලවලට වතුර ටිකක් දාන්න ඕනෑම. ඒ වගේ වරින් වර අපහසුතා මතු වෙනකාට බුද්ධ දේශනාවේ සඳහන් කරුණුයි හදාරන්න ඕනෑම. පැලේ වැඩිගෙන එනකාට වට්ටි පස බුරුල් කරලා කද මුලට පස් එකතු කරන්නා වගේ සාකච්ඡා අනුග්‍රහිතය කරන්න ඕනෑම, යහ කාලෙන් නිසි නින්දේ මුල් ටික වැඩෙන්න. ඒක ගොවියා කළ යුතු දෙයක්.

දැන් මේ උපමාවේ නොදු කැඳේලක් එනවා. සමඟ අනුග්‍රහිතය කියලා කියන්නේ - නවදුලී හේනක හේත් බෝග ඇට වැපුරුවට පස්සේ ඒ වවන බෝග ඇටත් එක්ක තණකාල වැවෙනවා. ඉතින් ගොවියා හරියටම බෝගය ඉතුරු කරලා තණකාල ගලවන්න ඕනෑම. ඒකට අපි නෙළනවා කියලා කියන්නේ. ඒ තණකාල, එහෙම නැත්තම් කටුසර අනෙකුත් වල් පැල, හේශයට වැඩිය ගොරෝසුයි. ඒ නිසා හේශය යට කරගෙන තණකාල වැවුණෙන් ඒ සටනින් හේශය පරදිනවා. ඉතින් ගොවියා හේශයට අනුග්‍රහ කිරීම වශයෙන් තණකාල ටික ගලවලා දානවා. වරක් ගලවලා බැහැ. වරක් ගැලෙවිවාට එහෙම හරියන්නේ නැහැ. දෙවරක් ගලවලත් බැහැ. සාමාන්‍යයෙන් තුන්සැරයක් විතර ගලවන්න ඕනෑම. ගැලෙවිවට පස්සේ, ඒ ගලවන අතරවාරයේ ඒ හේශය පොලුව වසාගෙන පැතිරුණාට පස්සේ ආයෙ තණකාල ගැන කලබල වෙන්න දෙයක් නැහැ. ඒ නිසා ගොවියා ඒ වෙළාවේදී ලිඛිලියේ අතුරු අත්ගාතවයි කියලා - මේකට සිංහලෙන් යොදාලා තියන තාක්ෂණික වවනය. අතුරු අත්ගානවා කියලා කියන්නේ අතරමද තියෙන තණකාල ටික ගලවලා බෝගයට උද්වි කරනවා. තණකාල ටික අයින් කරනවා. ඉතින් සැරයක්, දෙසැරයක්, තුන්සැරයක්, කෙරුවට පස්සේ හේශය වැවෙන පැල පොලුව වසාගත්තට පස්සේ තණකාලවලට එන්න දෙන්නේ නැහැ. රේට පස්සේ හේශය

දිනනවා. අන්න එතනට යනකල් අර වල් පැල තණකොට උදුරලා දුම්ම, ඒක අත්‍යවශ්‍ය අංගයක්.

අන්න ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් සිලයකින් තමන්ගේ කය, වවන දෙක හික්මටාගෙන කායික දුෂ්චරිත, වලී දුෂ්චරිත අයින් කරගෙන සිල්වතුන් ඇසුරු කරමින් හාවනා කරමින් බණ අහමින් නිතර සාකච්ඡා කරමින් ගත කරනකාට එක විදිහකට කියන්න පූජාවන් අර සිලයෙන් උත්තර දීපු විතික්කම කෙලෙස් කය වවන දුෂ්චරිත යටපත් කරගෙන සිල්වතුන් අතරේම ගත කරනකාට, පරියුටියාන කෙලෙස් කියලා හිතේ නියෙන තව කෙලෙස් ජාතියක් නගිනවා. මොකද ඒ පරියුටියාන කෙලෙස්වලට සිල බෙහෙත අහන්නෙන නැහැ. සිල බෙතෙන් උත්තර ලැබෙන්නෙන විතික්කම කෙලෙස්වලට විතරයි. ඒ කියන්නෙන සතුන් මැරිම, සෞරකම් කිරිම, කාම මිල්‍යාවාරය, බොරු, කේලාම, හිස් වවන, පරැශ වවන, මත් පැන් පානය වගේ, නැත්තම් වැරදි ජ්වන රටාව වගේ දේවල් සිලයෙන් නඩත්තු කරන්න පූජාවන්. සිල්වතා එව්වට යන්නේ නැහැ. ලැඹ්ජයි, බයයි.

නමුත් ලස්සන දෙයක් දකිනකාට ආසා වෙන එක, අකමැති දෙයක් දකින කොට තරහව පහළ වෙන එක, එහෙම විශේෂ කැපී පෙනීමක් තරහක් නැති විට හිත නින්දට වැවෙන එක එහෙම නැත්තම් හිත විවේක වෙවිව ගමන් තමන් අතීතයේ කළ යම් යම් අත්වරදි ගැන ප්‍රශ්නත්තාප වෙන එක, නැත්තම් මන්තට මම එහෙම නැතිව ජ්විතය සකස් කරගන්න ඕන කියලා අනාගත සැලසුම් හදන එක. අනාගත සැලසුම් හදලා හිත අව්‍යාසගන්න එක. එහෙම නැත්තම් මං යන පාර හරිද මගේ මේ ගුරුවරයා නියම ගුරුවරයාද එහෙම නැත්තම් මේ පටලැවිල්ලක්ද කියලා හිතේ දෙගිඩියාව එන එක. මේ පහට සිලයෙන් උත්තර භම්බ වෙන්නේ නැහැ.

පරිවුටියාන කෙලෙස් කියන මේ රෝගයට සමාධිය තමයි බෙත. ඉතින් සිල්වත්තයාගේ, බණ දහම් දත්ත කෙනාගේ, භොඳට සාකච්ඡා අනුග්‍රහිතය දක්වන කෙනාගේ හිතේ මේ නිවරණ ධරුම එක්කේ නිසි නින්දේ වැඩෙනවා. මට කියන්න හිතෙනවා සමහර

වෙලාවකට සිල්වන්තයාට නීවරණ වැඩි වෙනවදී කියලා. ඒක එක පැත්තකට ඔය විහාග අවධිකපා වගේ තැන්වල අව්‍යාචාරීන් වහන්සේලා සඳහන් කරනවා. මෙන්න මෙහෙම ගැලවීමකින් සිලයක් රකින්නේ නැති නිකං කාම ලෝකේ තියෙන රුප බලමින්, ගබා අහමින්, ගඟ රස බලමින් කාමහොගිව ඉදුරන් පිනවමින් ගත කරන මනුස්සයා සංසාරේට බැඳෙන්නේ තණ්හාට නිසා නේ. ආසාව නිසා නේ. නමුත් ඒකේ ආදිතව දැනගෙන යම් කිසි කෙනෙක් සිලක පිහිටා පික්මිලා තමන්ගේ වර්යාව දියුණු කරගෙන මහත්මා ගති පහළ කරගෙන දියුණු වෙන්න හදනකාට අර ආසාවෙන් පෙලිව්ව හිත සිලයෙන් තබමාරු කෙරුවහම ද්වේෂය තැගින්න ඉඩ තියෙනවා වැඩියි. රේට පස්සේ ඒ වරිතයට බලපාන්නේ රාගය නෙමෙයි ද්වේෂය. ඒ නිසා සිල්වතුන් අතර හරියට ඊර්ජාව, කොර්ඩ, මාන වැඩියි. ඒක කුවුරුත් බලාපොරොත්තු වෙන්නේ තහැ. කුවුරුත් බලාපොරොත්තු වෙන්නේ සිලවන්ත වෙනකාට රාගය අඩු වෙන්න උත්සාහ කරනවා. ඒකට විශේෂයෙන් පටි තද කරගැනීමක් කරනවා. ඒ වූණාට ද්වේෂය වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක විහාග අවධිකපාවේ පෙන්නලා දීල තියෙනවා. රාගයෙන්, ද්වේෂයෙන්, පිට කරපු අපේ හැඟුම් දන් දීමෙන් සහ සිල් රකිමෙන් හිර කරගත්තට පස්සේ එව්ව එලියට වැගිරෙන ඒක නතර වූණාට හිත ඇතුළු පැහෙන ගතිය වැඩි වෙන්න ඉඩ තියෙනවා.

ඒ නිසා සිලයකට ගිය කෙනාට ලෝකය කියන්නේ මාර බලවේග වැඩිය කියලා. වෙනදුට වැඩිය කාමවිෂන්දය කියන කාම ආසාව හිතේ වැගිරෙන ගතිය වැඩි වෙන්න ඉඩ තියෙනවා. හැඟී තාම එළි කරන්නේ නැ. හිත ඇතුළු පැහැවනවා. ඊගාවට ව්‍යාපාදය කියන තුරුසේනා ගතිය වවනයෙන් කිවුවේ නැති වූණාට ක්‍රියාවෙන් නැති වූණාට ඇතැම් විට බලපානවා. ඒ වගේම මද්දහනෙන තදබල නිදිමත ගතිය, සක්මන් කරනකාට නිදිමත එන ගතිය වැඩි වෙන්න පටන්ගත්තනවා. තමන් පිළිබඳවම වෙව්ව වැරදි ගැන පැශ්වත්තාප වෙනවා. අනාගතය ගැන සැලසුම් හදන ගතිය සිසු වෙන්න පටන්ගත්තනවා. දෙහිඩියාව වැඩි වෙනවා. ඉතින් හරියටම මම කියන්න හදන්නේ සිල් ගත්ත ගියාම නැති කරදර එන්න

පටන්ගන්නවා වගේ පෙනෙනවා ඇති. එහෙම එකක් නෙමේ මතක් කරන්නේ. දන් දීලා කාමය, රාගය පොඩිඩික් අඩු කරගන්තට, සිල් රකලා ද්වේෂය අඩු කරගන්තට පස්සේ විතික්කම කෙලෙස් නතර වුණාට නීවරණ වශයෙන් මතු කරන මධ්‍යම පන්තියේ කෙලෙස් වැඩි වෙන්න ඉඩ තියෙනවා කියන එකයි මම මේ කියන්නේ. මේක හොඳට අඩු වෙන්නේ හොඳට සතියෙන් තමන්ගේ විත්ත ප්‍රවෘත්තිය බලාගෙන ඉන්න කෙනාට විතරයි. මොකද අර කාම ආභාවල් දිගේ රණ්ඩු සරුවල් කරගෙන අමු දරුවන් රකිමින් ගෙවල් දොරවල් රකිමින් ඉන්න කෙනාට හිත බලන්න වෙලාවක් නැතෙන. ඒගාල්ලේ තරහවක් ආව ගමන් ගත්තා කැත්තක්. කෙටුවා. ආසාවක් ආවතෙන. ඉෂේට කරගන්ත. එව්වරයි. ඉතින් එයාට මේ හිතේ මොකක්ද වෙන්නේ කියන්න බැහැ. නමුත් යම් කිසි කෙනෙක් ආසාවල් වැඩි වෙව්ව නිසා ලෝහය වැඩි කරගෙන යන්න හොඳ නැ. දන් පින් කරගෙන යන්න ඔනයි කියලා දනට දීලා සිලයන් ආරක්ෂා කරලා තද ද්වේෂය හිර කරගන්න උත්සාහ කළාට පස්සේ, නමුත් හිත ඇතුළු කැකැරෙන ගතිය වැඩි වෙනවා.

එක නිසා භාවනා කරන්න පෙළුමුණයි කියමු කවුරු හරි. ඒ කියන්නේ සිලයෙනුත් ඉදාලා බණත් අහලා කමමහනුත් සුද්ධ කරන්න කෙනෙකුත් ඉදාලා භාවනා කරන්න පෙළුමුණාට පස්සේ ඒ මනුස්සයාට ඉස්සෙසල්ලාම දැකින්න හමිබ වෙන්න හොඳක් නම් නෙමෙයි. කය තැන්පත් කරලා එක තැනක තිබුව හිත ගොජදාන්න පටන්ගන්නවා. හිතාගන්න බැරි තරම කෙලෙස් ඇවිස්සෙන ගතියක් තියෙනවා. ඉතින් මේක හොඳන්න කෙනා කියනවා මම ගෙදරදාරේ කටයුතු කරගෙන යනකොට මෙහෙම කරදරයක් තිබුණේ නැහැ. දැන් මෙන්න බලාපල්ලා වැඩි. දන් විවේකිව ඇස් දෙක වසාගෙන භාවනා කරන්න හදනකොට මෙන්න බාධා ඇති වෙනවා කියලා ඒ ඇත්තෙන හිතනවා. මට තාම පින මදි. මට හොඳ වෙලාවක් එනකම් ඉන්න ඕනෑ. මේ දැන් මාර බලවේග වැඩි වෙලා තියෙන්නේ කියලා මේක පිළිබඳව නොදුනුවත්කමින් දැගලනවා.

නමුත් භාවනා කරනකොට හමිබ වෙන පළවෙනි ප්‍රතිඵලය තමයි අපි හිතවට වඩා වැඩිය අපේ හිත නොසන්ඩාලයි කියලා

දුනගන්න එක. ඒක දැන්නේ නැ භාවනා නොකරන අය. මිල්‍යා දෘශ්‍යීකයෝ දැන්නෙත් නැහැ. ඒක නිසා මතක තියාගන්න ඕන මන්තරේ හරි නම් මතුරනකාට කපුවා පරල වෙන්න ඕන. පිල්ලිය නැගිටින්න ඕන. මන්තරේ මතුරනකාට ඒක එහෙම තමයි. ඒ වගේ භාවනාවට ගිහිල්ලා සිලය ආවර්ජනා කරලා භොඳට කය තැන්පත් කරගෙන ආනාපානෙට හිත දානකාට, සක්මනට හිත දාන පළවෙනි ද්‍රවස් දෙක පුදුමාකාර විදිහෙ ඇවිස්සිල්ලක් එන්න පටන්ගන්නවා. ඒ කියන්නේ දැන් මන්තරේ වැඩි.

මං ගිහි කාලේ භාවනා කරන්න ගියාම ඒ භාවනා මධ්‍යස්ථානෙ අපි වැඩිය මේ වගේ ධර්ම සාකච්ඡා කරන්නෙ බණ කියන්නෙ නැ. ඉදුල හිටලා ඉතින් එකතු වෙලා කයිවාරුවක් ගහනවා. ධර්ම සාකච්ඡා කරනවා කියන්නේ නැහැ. කයිවාරු ගහනවා කියලා තමයි කියන්නෙ. ඒ කයිවාරුව ගහන වෙලාවේදී එක සුදු තොන් කෙනෙක් මහත්තයට කරා කරලා කිවිවා මම දුනගෙන හිටියෙ නැ මගේ හිත මෙව්වර නොසන්ඩාලයි කියලා. මෙහේ ඇවිල්ලා ඔක්කොම අතැරල දාලා භාවනා කරන්න ගියාම හරියට හිත ඇවිස්සෙනවා කියලා. ඉතින් ඒ භාවනාව උගන්නපු සිංහල මහත්තය හිනා වෙලා කරා කරලා කිවුවා ඕක තමයි භාවනාවේ පළවෙනි ප්‍රතිඵිලිය කියලා. ඕක දැකින්න ආස නැති නිසයි අපි වෙළිවිෂන් බල බල ඉන්නේ. ඕක දැකින්න ආස නැති නිසයි අපි නවකරා කියව ඉන්නේ. ඕක දැකින්න ආස නැති නිසයි අපි රේඛියෝ අහ අහ ඉන්නේ. ඕක දැකින්න ආස නැති නිසයි අපි ගෙන් බිමන් ඇවිදින්නේ. කයිවාරු කෙළ කෙළ ඉන්නේ. කවදාහරි මය ටික නතර කරලා ඇතුළ බලන්න ගියොත් භොඳක් දැකින්න නැහැ. මෙක භුගදෙනෙකුට අදහගන්න බැහැ. සමාධියකට නැත්නම් සම්පූර්ණ භාවනාවකට නැත්නම් පර්යංක භාවනාවකට ගියාට පස්සේ. එයා සම්පූර්ණ භාවනාව අතහැරලා නැගිටලා යන්නේ නැහැ. එයා දුනගන්නවා කවදා තමුත් පටන්ගන්නකාටම කරදර විකක් තියෙනවා. පැලේ නැගිටින්න හදනකාට විශාල වශයෙන් තණකාලවලින් වල්වලින් බාධා වෙනවා. ඒක අතින් ගලවලා පැත්තකට දාන්න ඕන. එක සැරයක් කරලා බැං දෙකක් කරලා බැං තුන්සැරයක් කරන්න ඕන.

කෙරුවට පස්සේ තමයි අරමුණ, සතිය, සමාධිය විකක් අතු ඉති විහිදිලා වැඩින්නේ. ඉතින් ඔතන්ට එනකම ගොවියාගේ අවධානය නෝගයට අවශ්‍යයි.

අන්න ඒ නිසා අපේ සර්වයුයන් වහන්සේගේ දේශනා අනුව, ඒ අනුවම අටුවාවාරීන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා සමථ භාවනා කරනකාට යෝගාවරයා තමන්ගේ සමථ පැලේ, නැතිනම් සමාධිය කියන පැලේ තනා වඩාගන්න අවශ්‍ය සප්පාය කරුණු සපයලා දෙන්න ඕන කියලා. සප්පාය කියන්නේ සැප කරුණු සපයලා දෙන්න ඕන. සමාධිය වැඩින්නත් නීවරණ ධරම නොවැඩින්නත් නීවරණ ධරම ගලවලා දාන්නත් ඒ සප්පාය කරුණු දුනගෙන ගොවියා අනුග්‍රහ කරන්න ඕන. තනා වඩාගන්න ඕන. අනුපාලනය කරන්න ඕන. ඉතින් ඒ නිසා විශුද්ධ මාර්ගය පොත්වල ආදි සමථ නිද්දේශය යනකාට පෙරවාදයේ මේ කියන සප්පාය කරුණු සඳහන් කරලා තියෙනවා.

ආචාර සප්පාය - ආචාර සප්පාය කියලා කියන්නේ ගෙදරක ඉදෙන කරන්න අමාරුයි කියනවා වගේ. මොකද ගිහි ගේ කියන්නේ ගිනි ගෙයක්. ගෙදරකට ගිහිල්ලා බලන්න කැමිබැල්ල විතරක්. ගෙදර මිනිස්සු ඉන්නවා නම් කව කව කව ගාන එකමයි වැඩි. බෙලිකටු මල්ලක් හොලවනවා වගේ. ආරණ්‍යකට පන්සලකට යන්න බලන්න. පන්සලක සමහර විට අනවශ්‍ය විදියට සේෂ්ඨ කරගන්නවා. නමුත් ආචාරය කියන එකින් අදහස් කරන්නේ නිශ්චලිතාව. “අරියා වා තුණී භාවා ඔමම වා කරා” කරනවා නම් ධරම කරාවක් කරන්න - නැත්නම් නිශ්චලිද වෙන්නෙයි කියලා. ඉතින් ඒ නිසා යනකාටම ගොරවයක් ඇති වෙනවා. ඒ නිසා ගැහවාසය සම්බාධයි. ගැහවාසය කියන්නේ ගිහිගෙයි වාසය. ඒ නිසා ආචාරය කියලා කියන්නේ ගැහවාසයෙන් වෙන්වුණ විවේක ස්ථානයක්. ඉතින් ඒක නිසා ඒ ගෝවර වාසයට - එහෙම නැත්නම් එකට අපි හරියට කියන්නේ ආචාරය කියලා - ආචාරයට ගියේ නැත්නම් අර කරදර කම්කමොලු අස්සේ භාවනා කරන්න ගියාට හරියන්නේ නැහැ.

ඒ වගේම ගෝවර භූමියක වෙන්න ඕන. ඒ කියන්නේ අපි දැන් මේ ආරණ්‍යයෙය වාසය කරනවා. එතකොට මේ දායක පින්වතුන් අපිට ඇවිල්ලා දානෙහි වික හදාලා අපි පෙළගැහුණට පස්සේසේ පානුයට දානෙහි බෙදාන බව හැඳුව. ඒ දායකයා එන්නේ නැත්තම් අපිට යන්න වෙනවා ගමට. ගමට හියා නං ගමට හිහිල්ලා දානෙහි භායාගෙන එන එක පැයකට වැඩිය කාලේ ගන්න භාදු නැහැ කියලා කියනවා. රට වැඩි වෙනවා නම්, ගොදුරු ගම ගොඩක් ඇත්ත නම් භාවනාවට විකක් බාධායි. පැයකින් හිහිල්ලා එන්න පුළුවන් දුරක් තමයි තියෙන්නේ. ආදර්ශයක් වශයෙන් දුඩුව හිය ඇත්තේ දත්තවා ඇති සැවැත් තුවරයි ජේතවනාරාමයයි අතර කිලෝ මීටර 1 3/4 ක විතර දුරක් තමයි තියෙන්නේ. පැයක් ඇතුළත හිහිල්ලා එන්න පුළුවන්. අන්න ඒ ගොදුරු ගම සරු එකක් වෙන්නත් ඕන. අතේ දුරින් තියෙන්නත් ඕන. ඒ ගොදුරු ගම කන අස්සේම තියෙනවා නම් ඉතින් ගොදුරු ගමේ සද්ධ නිසා බාධායි, ඒ නිසා ගොදුරු ගම සම මට්ටමෙන් තියෙන්න ඕන. අපේ මේ නිස්සරණ වනය හදාල තියෙන්නේ, කිලෝ මීටර 1/2 ආරණ්‍යයෙන් මැත්ත තමයි පිණ්ඩාත ගාලාව හදාලා තියෙන්නේ. මෙන්න මේ දෙක ගැලපුණේ නැතිනම් ඉතින් භාවනා කරන කෙනාට අමාරුයි. මේ පොඩි භාමුදුරුවොත් අහන්නේ ඒකයි, මෙහෙන් අපි ගියාට පස්සේ පිරිවෙනකට ගියාම මේ වගේ විවේක තැනක් එවැනි පරිසරයක් අපිට නැති වෙවිවහම කොහොමද අපි භාවනා කරන්නේ කියලා. ඉතින් පිරිස එකතු වෙලා සකස් කරගන්න ඕන වෙලාවක්. ආහාර සදහා මේ වෙලාවි. ඒ වෙලාව ඉවර වුණාට පස්සේ ඒක අමතක කරලා දාලා ද්‍රව්‍යය මෙවිවර වෙලාවක් අපි විවේකය සදහා හදාගන්න ඕන.

ර්ගාවට හෝජනය. වා පිත් සේම කිපෙන්නේ නැති මධ්‍යස්ථානාර වේලක් වෙන්න ඕන. සාමාන්‍යයෙන්ම මම වැඩියෙන්ම ගරු කරන මතයක් නොමෙයි, සමහරු කියනවා මස් මාංග ආහාර ගත්තහම ඇවිස්සේන ගතිය වැඩියි කියලා. එහෙම එකක් කෙළින්ම බුද්ධ විවෙන් නැහැ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා කැලේ භාවනා කරන කෙනෙකුට නම් වන මෘගයන්ගේ මාංග ගන්න එපා. වන මෘගයන්ට ගඳ වැටිලා කනවයි කියලා. ඒක නැත්තම්

ප්‍රතිනයක් නැහැ. කෙසේ තමුත් ආහාර ගන්න ඒවා තමන්ට සප්පාය ආහාර වෙන්න ඕන. දැන් පැවිද්දත්ට සප්පාය අසප්පාය කඩාවක් නැහැ. පානුයට හමු වෙන දේ වළඳන එකයි තියෙන්නේ. ගෙදරදී වගේ ලුණු විකක් ඉල්ලගෙන කන්න, එහෙම නැත්තම උම්බලකඩ කැල්ලක් දාගන්න, එහෙම නැත්තම ලුණු පිරිසක් තලාගන්න විදියක් නැහැ. දෙන දෙයින් යැපෙන්න ඕන. යැපුණෙන නැත්තම භාවනාවට විකක් බාධා වෙනවා.

රෝගවට ඇසුරු කරන පුද්ගලයා භාවනා කරන්නේ නැති පිරිසක් නම් හිත එක්තැන් කරගන්න හරි අමාරුයි. භාවනා කරන පිරිසක් ඉන්නවා නම් තමන් භාවනා තොකළත් දකිනකොටම හිත තැන්පත් වෙනවා. ඒ තිසා කළයාණ මිතු ආගුය, ඒ සප්පාය ආගුය තියෙන්න ඕන.

ඒ ඇරෙන්න, සංතු ගුණය සප්පාය වෙන්න ඕන. භැංකි ලංකා ඉතිහාසය දිහා බලනකාට එක පැත්තකට ජේනවා දැන් කාලේ තමයි මේ භාවනා මධ්‍යස්ථාන වර්ෂා කළාප ශිත කළාප හදන්නේ. එදා තිබිල තියෙන්නේ රජරටමයි. උෂ්ණ පරිසරය තමයි භාවනාවට හරියන්නේ. ඇග හොඳට වේලිව්වහම වාත අමාරු අඩුයි. එහෙම නැත්තම ප්‍රමේහ රෝග අඩුයි. ලේසියි ඇශාට. හොඳම ගල් ගෙයක් ඇතුළට ගියා නම් ගල් ගේ ගේ තියෙන වාසිය තමයි දවල්ට උණුසුම් කරනවා උණුසුමට රත් කරනවා. ඒක එන්නේ නැ අපේ තිස්සරණ වනයේ. තිස්සරණ වනයේ බොහෝම තෙතමනය වැඩියි. සෙම අව්‍යස්සන ගතිය වැඩියි. මෙවා මැත් කාලේ හදුපු ආරණ්‍ය සේනාසන. හරි එවිට නම් තියෙන්නේ රජරට තමයි. ඒකට සංතු සප්පාය තියෙන්න ඕන.

ඒ වගේම ඉරියාපථ සප්පාය තියෙන්න ඕන. ඉරියාපථ සප්පාය කියන්නේ, භාවනාවේ රහස තියෙන්නේ පර්යංකයේ නෙමෙයි සක්මනේ. ඇති වෙන්න සක්මන් කරන මනුස්සයාට භාවනාව එවිටර බරපතල වෙන්නේ නැහැ. නමුත් අවාසනාවකට වගේ මේ භාවනා වැඩුමුළවට ඇති වෙන තරමට තරම සක්මන හදා දෙන්න අපිට බැරි වුණා. අපි උත්සාහ කළේ වට්ටට තව සක්මන් මළ

කිහිපයක් හදන්න. ඉතින් යම් යම් කාරණා නිසා බැරි වුණා. ඒක නිසා ඉරියාපථ හරියට තියාගන්න ඕන. සක්මනයි දෙක. ඇත්තටම කියනවා නම් පරියංකයට ඉස්සෙල්ලා සක්මන් කරලා හාවනා කරනවා නම් වතුරාරක්බ හාවනාවලින් කරන පුරුවකෘත්‍ය හාවනා මොකක්වන් ඕන නෑ. හොඳට සක්මන් කරලා වාඩි වෙවිවහම වැඩි සිද්ධ වෙනවා. ඒ නිසා යෝගාවචරයා දුනගන්න ඕන ලෙඩිකින් සනීප වෙලා නැගිටලා වැඩි කරන වෙලාවේදී වැඩියෙන්ම පරියංක ගහන්න යන්න එපා. සක්මන් කරන්න. නින්දකින් අවදී වෙවිව වෙලාවේ පරියංකයට යන්න එපා. සක්මන් කරන්න. අන්න ඒ ඉරියවිව, සජ්පාය කරුණු සලසලා දෙන්න ඕන. යෝගාවචරයාම දුනගෙන, තමන්ගේ වරයාව දුනගෙන, වා පිත් සෙම් ගුණ දුනගෙන ඒ රික සපයලා දෙනවා නම් ඒකට කියනවා අනුග්ගහ කියලා. සමථයට තියන අනුග්ගහයක් කියලා.

මිට අමතරව, අපට හිතාගන්න බැං එක පැත්තකින් බලනකාට, නමුත් අවුවාවේ විශේෂයෙන් විශ්දේෂ මාරුගයේ පෙළගස්වලා තියෙනවා, හාවනා කරනකාට ඇහැට කුණ වැටුණා වගේ පළිබේද වගයක් තියෙනවා. පළිබේද කියන්නේ බේගයට වැඩිය තණකාල රික වැඩියෙන් වැටුණා නම් ඒ තණකාල නිසා අවිව නැතිව යනවා බේගයට. තණකාල වතුර වික උරාගන්නවා. පසේ තියෙන සාරය උරාගන්නවා. එතකාට හේගය ඇශ්ඣහිටිනවා. තැන වැවෙනවා. අන්න ඒ වගේ පළිබේද තියෙනවා.

පළිබේද 10 ක් අපේ පොත්වල ලියලා පෙන්නලා දීල තියෙනවා. ඒකෙත් කියලා තියෙනවා විඟාල ලොකු ආවාස ගොඩක් වැඩි වුණෙන්ත් ඒවා නඩත්තු කරන්නයි තින්ත ගාන්නයි අත්පතු ගාන්නයි ආදි වැඩිට ගියාම හාවනා කරන්න වෙලාවක් නැතිව යනවා. මේවට ආවාස පළිබේද කියලත් කියනවා. ඇත්තටම ආවාස භදාගෙන තියෙන්නේ පැත්තකට වෙලා විවේකිව හාවනා කරන්න. නමුත් ඕනවට වඩා වැඩිය විව්වූරණ කරගත්තහම ඒකෙනුත් පළිබේද වෙනවා. ඒ වාගේම තමන්ගේ දෙමාපියෙන්ත් එක්ක, නැදැයෙන්ත් එක්ක යාල මිතුයෙන්ත් එක්ක වැඩිය හඡනයට ගියෙන් එතකාටත් මහණකම හරියන්නේ නැහැ. පැවිද්දෙක් වුණත් පැවිදී

වෙලා ද්වස් 10 හාටනා කරන වෙලාවේ කොයි වෙලාවෙත් වෙළිගෝන් එක කනේ තියාගෙන ඉතින් ගෙදරට කඩා කර කර ඉත්තවා. එහෙම නැත්තම පත්තර කියවනවා. රේඛියේ එක අහනවා, මේ මොකද වෙන්න කියලා. එකෙන් වෙන්නේ මොකක්ද? අර අතුරපු කුලයා කෙරෙහි සහ ගණයා කෙරෙහි බැඳීම නිසා කිවදාවත් හිත එකලස් වෙන්නේ නැහැ. ඒ නිසා ලදරු සාමණේරයන්ට සාමණේර බණ දහම උගන්වනකාට දින වර්යාවේ කියලා තියෙනවා ගණයා කෙරෙහිත් කුලයා කෙරෙහිත් තොඳූලී ඒ වෙනුවට ගුරුවරයා කෙරෙහි ඇලෙනවා. වත පිළිවෙත කෙරෙහි ඇලෙනවා. තමන්ගේ දින වර්යාවට ඇලෙනවා. මේ නිසා කුලයා, කුල කියන්නේ ගිහි ගෙයක ඇත්තේ එහෙම නැත්තම නැදැයේ හිත මිතුයේ යාංචිවා එක්ක පසුගුරුපාසාන තියාගන්න භාඳ නැ. නැතුව බැං. නමුත් පුළුවන් තරම් අඩු කරන්න දුනගන්න ඕන. පැවිදි වුණෙනාත් ගමේ ඉන්න එපා. පුළුවන් තරම් දුර පලාතකට යන්නයි කියලා කියනවා. එතකාට තමන්ගේ කුලයා කෙරෙහි බැඳීම අඩු වෙනවා.

රේගාවට ලාභ සත්කාර කියලා එකක් තියෙනවනෙ. ඒවා ඇත්තට පිනට හමුබ වෙන දේ. නමුත් එක තනිකරම හාටනාවට බාධයි. වැඩිය ලාභ සත්කාර ලැබෙන්න ලැබෙන්න ඒ පිරිකරවල් රෙක බලාගන්නයි ඕව ගැන කළුපනා කරන්නයි, මම අනුන්ට වැඩිය වාසනාවන්තයි. මට ලැබීම් වැඩිය කියනකාටත් ලාභ සත්කාර සමඟ සමාධියට, සමඟ හාටනාව නැති වුණත් යෙදීමට වුණත් බාධා වෙනවා.

ඒ වගේම හෝජනයේ ආහාරයේ මාත්‍තකුද්‍යතාව දන්නේ නැත්තම් එක බාධාවක් කරගන්නවා. ඒ නිසායි සර්වයුයන් වහන්සේ උදේශයි, ද්වල්වයි විතරක් දානය අරගෙන නතර කරලා තුන්වෙනි එක අයින් කෙරුවේ. වැඩියෙන්ම කාමය ඇවිස්සෙන්නේ රාත්‍රී හෝජනයට. කාමහෝගීන් වැඩියෙන්ම රස විදින්නේ රාත්‍රී හෝජනය. රාත්‍රී හෝජනය වළඳා සන අන්ධකාරයට ගිහිල්ලා ඉතින් රාත්‍රී සැණකෙකි පවත්තනවා. ඕකට තමයි කාමහෝජය කියන්නේ. පැවිද්දා ඒ වෙනුවට කරන්නේ මොකක්ද? ඒ වෙලාවට බුදු හාමුදුරුවා වන්දනා කරනවා. එයා රට වන්දනා කරලා ගිහිල්ලා

හිලන්පස වළඳා බණ භාවනා කරනවා. මේ නිසා හෝජනය හරියට පාවිච්ච කරගන්න බැරි වුණෙන් කාම කෝප ඇවිස්සෙන ගතිය වැඩියි.

ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ මේ ගාසනය ඇති කරන කාලදී රාත්‍රි කැම ගැන නීති දාලා තිබුණේ නැ. අවුරුදු 20 ක් විතර යනකළේ රටත් භාමුදුරුවරු පිණ්ඩපාතෙ ගියාලු. පිණ්ඩපාතෙ ගිහිල්ලා වෙවත අකරතැබා නිසා සර්වයුයන් වහන්සේ ඒක නතර කරලා සංසයාගෙන් ඉල්ලීමක් කළා “මහණෙනි, මම යෝජනා කරනවා එක වේලකට සීමා කරමු. උදේ අරුණේ ඉඳලා මධ්‍යස්ථානය දක්වා” කියලා. ඉතින් එතකාට පැවිදි වෙලා හිටිය උදායි භාමුදුරුවෙනා කිවිවා නැ නැ අපි පැවිදි වෙනකාට ඔය නීතිය තිබුණේ නැ. දුන් දාපු ඔය නීතිවලට යටත් වෙන්නේ නැ කියලා. මං පැවිදි වෙනකාට ඒ නීති තිබුණේ නැ. දුන් බැ කියලා. ඉතින් සර්වයුයන් වහන්සේ කිවිව මං මේ ගුණාගුණ දැක්ලයි කළා කරන්නේ. ඒ නිසා කට්ටිය එකගයි. එකග වෙන්න කියලා. නැ මම එකග නැ. මොකද අපි පැවිදි වෙන වෙලාවේ නීති රෙගුලාසි තිබුණේ නැහැ. දුන් දුම්මට අපි භාරගන්නේ නැ කියලා. තුන්වෙනි සැරෙටත් සර්වයුයන් වහන්සේ කියලා. සර්වයුයන් වහන්සේ කියනවා මනුස්සයෙක් වෙවිවහම, හිසුවක් වෙවිවහම, ඉදිරියට යන මිනිහෙක් වෙවිවහම ඒ මනුස්සයා තමන් ඉදිරියට ආපු බාධාවක් කඩාගෙන ඉදිරියට යන්න ඕනෑ, කරන්නේ සද්ධන්ත කුලේ ඇතෙක් වගේ. උං වර මන්දක් ගැහුවෙන් කඩාගෙනවා. ඒ වෙනුවට මේ කැට කිරිල්ලියක් වාගේ පරඛිලටත් බඟේ ගත කරන උංල වගේ මනුස්සයන්ට කවදාවත් භාවනාවක් බැහැයි කියලා. කරන්න ඕන නම් කරන්න ඕන. ලුකිකෝපම සූත්‍රයේ බොහෝම ලස්සනට විස්තර කරලා තියෙනවා හෝජනය පිළිබඳව උදායි භාමුදුරුවෙනා දාන නීති තරකය. බුදු භාමුදුරුවෙනා කියනවා උංඡි හිත කැට කිරිල්ලියක් වගේ. ඉස්සරහින් එන දේ කඩාගෙන යන්න උංට කිසි හැකියාවක් නැහැ. උං සද්ධන්ත කුලේ ඇතෙක් බවට පත් කරගනින් කියලා. හෝජනයේ තියෙන බාධාව නතර කරගන්න ඕන.

ඒ ඇරෙන්න, සමහරු හරියට එක එක කර්මාන්ත ඔළවෙ දාගන්නවා. අද ඉන්න භාමුදුරුවරු විතර කර්මාන්ත ඔළවෙ දාගන්න

කිසිම ජාතියක් මම දැකලා තැහැ. ලෝකේ තියෙන සේරම දේවල් ඔවුන් දාගන්නවා. ඒකට කියනවා කම්මාරාමතාව කියලා. ඉතින් මේ කම්මාරාමතා හස්සාරාමතා තියෙන එක්කනාට සමාධිය හරියන්නේ තැහැ. ඉතින් අර විභාරක ස්ථානෙක කරගෙන යනකොට සැදෙන වත්පිළිවෙත් තියෙනවා. එව්වා නොකර ඉන්න කියන එක නෙවයි. නමුත් අනවශ්‍ය වැඩ දාගන්න ගියෙන් සමඟ හාවනාවට බාධයි. ඒ නිසා කම්මාරාමතා කියන එක - කර්මාන්ත ගොඩක් ඔවුන් දාගෙන ඉන්න එක අමාරුයි. හැබැයි එහෙම කර්මාන්ත දාගන්නේ තැනි හාමුදුරුවා සිවුරු අරිනවා. ඉතින් ඒ නිසා කර්මාන්තයක් කරගෙන හරි සිවුරෝ ඉන්න එකත් භොඳයි කියලා වෙළාවකට හිතෙනවා. නමුත් ඒක සම්මේලන බාධාවක්. ඒ නිසා භොඳට දුනගන්න ඕන තමන් කළ යුතු කාරණා, වත් පිළිවෙත් කළාට පූඩ්වන් තරම් විවේක බුද්ධියක් හදාගන්න ඕන, ඒ ඒ පැවුඩා තැනි කරගන්න ඕන නම්.

ඒ වාගේම දුර ගමන් යන කට්ටියට නිතරම ඇවිදින සංස්යාටත් තැනක ඉදෙනෙන හාවනාවක් කරන්න බැහැ. ඒ නිසා මේ වස් කාලේ අපි කරල තියෙන්නේ තුන් මාසේම වස් සමාද්දන් වෙළා එක තැනක ඉදෙනෙන බණ හාවනා කරන එක. ඒ නිසා ඒ කාලේ ගමන් අඩු කරන්න කියලා තියෙනවා. රට පස්සේ වාරිකාවේ යනවා. මේ වෙළාවේ අද්දාන ගමන් කරන්න ඕන. දුර දිග ගමන් කරන්නේ තැහැ. දුන් නිස්සරණ වනේ වගේ තැන්වල මොනම හේතුවක් නිසාවත් අරණායෙන් පීට යන එක අනුමත කරන්නේ තැහැ. අගේ කරන්නේ තැහැ. මේ ආවේ හැකි තාක් දුරට බණ හාවනා කරන්න, කරගෙන ඉන්න කියලා. ඒ නිසා ගමික හික්ෂුව දිකින්නේ අපි ලාමක වැඩික් කරන විදිහට. ඒ මොකද මේක හාවනාවට හදුපු නිසා. ඉතින් ඒක ඒ තමනමන්ට පසුබීම් සකස් වෙන ආකාරයට තමන්ගේ ගමන් බිමන් ඒ වෙළාවේ අඩු කරන්න ඕන. විශේෂයෙන් මේ වගේ හාවනාවක යෙදිලා ඉන්න වෙළාවකදී තමන්ට හමු වෙවිව වෙළාවේ වැශේ ගන්න නම් ගමන අඩු කරගන්න ඕන.

ර්ලයට ක්‍රාතීන් එක්ක තියෙන සම්බන්ධතා දුරස්ථ කරගන්න බුදු හාමුදුරුවා කියලා තියෙනවා, යාතීන් දිහා හමද් උපමාවයි ලිදේ උපමාවයි ගන්න කියලා. ඉතාම ගැසුරු ලිදක් එහෙම තැන්නම් අගාධියක් දිහා යම් කිසි කෙනෙක් බලනකාට ඒ

මනුස්සයා භොඳට ගොඩබීම අතපය විසුරුවලා වැතිරිලා බෙල්ල විතරක් දික් කරලා අගාධය දිහා බලනවා. මොකද ලෙස්සලා වැටුණෙන් ගොඩ එන්න බැරි හින්දා. ඒ නිසා නැදැයෙන් එක්ක වැඩ කරනකාට කවදාවත් බෙල්ලෙන් පල්ලෙහා කැල්ල දෙන්න එපා නැයන්ට. බෙල්ලෙන් විතරක් බලලා ඔවුන් ගන්නයි කියලා තියෙනවා. මොකද එකම එකම නැදැයෙකුවත් බැංස්සයාට උදව් කරන්න. එගාල්ලෙ බලන්නේ සංසයා එගාල්ලන්ගේ මට්ටමට ගන්න. නැම ගිහියෙක්ම ලැස්තියි සංසයා තමන්ගේ මට්ටමට ගන්න. නමුත් කිසිම ගිහියෙකුවත් බැංස්සයා ඔසවා තබන්න. ඒ නිසා ගිහියෙන් එක්ක නැදැයෙන් එක්ක වැඩ කරනකාට ගැඹුරු පාතාලයකට එබ්ල බලන කෙනෙක් වගේ කටයුතු කරන්නයි කියලා තියෙනවා. මොකද ලෙස්සලා වැටුණෙන් ඉටරයි. එහෙම නැතිනම් උපමාවක් දෙනවා හදේ උපමාව. මනුස්සයා හරි කැමතියි හැමදාම හද පායලා තියෙනවා දකින්න. නමුත් හද හැමදාම පායන්නේ නැහැ. හද පායන්නේ හදට ඕනි වෙලාවට විතරයි. පුර පක්ෂයට පායනවා. අව පක්ෂයට අඩු වෙලා යනවා. කොවිචර මිනිස්සු කැමති වුණත් හිසුන් වහන්සේ දැනගන්න ඕන අන් දුරට සිමාව ඇති කරගෙන ඉන්න. විශේෂයෙන් යුතින් එක්ක. මේවා එවිචරම ජනප්‍රිය බණ නොවේ. එනමුත් හාවනා ගුරුකුලවල ගොනු කරලා හදාගත්ත දේවල්. මේවා පළිබෝධ වෙන්න ඉඩ තියෙනවා.

තව දෙයක් තමයි පොත් පත් කියවීම. ඒ කියන්නේ බහුඟත හාවය වුණත් ඕනෑවට වැඩිය කරන්න ගියෙන් බණ හාවනා කරගන්න හම්බවන්නේ නැහැ. ඒ නිසා දැනගෙන අවශ්‍ය දුනුම ගන්න ඕන. සාමණේර කාලේ සාමණේර බණ දහම් වික ඉගෙනගන්න ඕන. උපසම්පදා කාලේ උපසම්පදා විනය වික ඉගෙනගන්න ඕන. හාවනාවක් කරනවා නම් සතිපටියාන සූත්‍රය, ආනාපානා සතිය වගේ, ඒ කාරණා දැනගන්න ඕන. නමුත් ඕනෑවට වැඩිය දැනගන්න ගියෙන් පොතට තියෙන ආභාව බොහෝම වැඩියි, හාවනාවෙන් ලැබෙන ප්‍රත්‍යක්ෂ දුනුමට වැඩිය. ඉතින් එකේ සිමාව ඇති කරගන්න කියලා තියෙනවා.

ඒ වගේම හාටනාව කරගෙන යනකාට විවිධාකාර - සංද්ධී කියන වචනයක් පොත පාවිච්ච කරන්නේ - හැකියාවල් පහළ වෙන්න පටන්ගන්නවා. සමහරුන්ට අනුත්තේ ලෙඩරෝග සනීප කරන්න පුළුවන්. තව කෙනෙකුට පිරිත් කියලා ගාන්ති කරම කරන්න පුළුවන්. ඔය සැම දේශීන්ම වෙන්නේ සංසයාට විවේකය නැති වෙන එක. හාටනා කරන කෙනාගේ ඒ ගුණ වැඩියි. එක එක ගුණ හිටිනවා. ඒ ගුණ වසංගාගෙන ජීවත් වෙනවා මිස රටුවුන්ට කියාපාන්න ගත්තොත් පුදුමාකාර කෙළවරක් කරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා කිසීම ගුණයක් කිසීම කෙනෙකුට අගවන්න එපා. කියාපාන්න අඛභුර පාන්නත් එපය කියලා කියනවා. ඉතින් මේවා බලනකාට ඉතාම පින් කරලා ලබාගත යුතු ගුණ තමුත් සමථයට බාධයි. නැත්තම් සමාධියට බාධයි. ඉතින් එහෙම වුණත් ඒ ගුණය දැනගෙන ඒ ගුණයේ තියෙන වාසිය මේකයි අවාසිය මේකයි කියලා කටයුතු කරන ක්‍රාණවන්ත හිස්සුවට ඒ ගුණත් තියාගෙන සමාධිය වචන්න පුළුවන්.

ඉතින් මේකට ලස්සන කඩාවක් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ මට ද්වසක් කිවිවා. ඒක ඇත්තටම මේ දිර්ශය යටතේ විශුද්ධ මාරුගයේ සඳහන් වෙලා තියෙනවා. අනුරාධපුරයේ ඒ කාලේ අපේ බුද්ධාගමේ ස්වර්ණමය යුගයේ ඉඳල තියෙනවා මූල පොත් රික සේරම කටපාඩම් කරපු හාමුදුරුවරු සැහෙන ගානක්. දැන් කාලේ වචනයෙන් කියන්නේ ත්‍රිපිටකධාරී කියලා. මම බුරුමේ ඉන්න කාලේ හතර නමක් හිටියා. ඒ හතර නමම ත්‍රිපිටකධාරී කියලා පුදුමාකාර සැලකිල්ලක් සලකනවා ඒ රටේ මනුස්සයෙයා. ඕනෑම තැනකින් ප්‍රශ්නයක් ඇතුළුවත් දන්නවා. කියලා දෙන්නත් පුළුවන්. හරියට වෙතායකට, රුවන්මැලි සැයට සලකනවා වගේ සලකනවා. මම ඉන්න කාලේත් ඒ හාමුදුරු කෙනෙක් විභාගය සමර්ථ වුණා. ත්‍රිපිටකධාරී කියලා අනුරාධපුරත් තිබිල තියෙනවා. රජ්පුරුවන්ගෙන් හරි කමක් නෑ පොත් රික ඉල්ලගෙන කටපාඩම් කරලා කරලා ත්‍රිපිටක විභාගයට කටපාඩම් කරපු හාමුදුරුවරුන්ට පාඩම් දිපු ද්වසේ ඒ හාමුදුරුවා සතුවුදායක නම් ඒ හාමුදුරුවන්ට දෙනවා ත්‍රිපිටකධාරී කියල නිලයක්. එහෙම නැත්තම් උපාධියක්. ඉතින් වූලාභය කියලා හාමුදුරු කෙනෙක් බොහෝම ද්‍රෝයි. ඒ හාමුදුරුවා කටපාඩම් කරලා කටපාඩම් කරලා ගෙඩිය ගහලා තියෙනවා ත්‍රිපිටකධාරී

ස්වාමීන් වහන්සේලාට මම කටපාඩම් කළා මාව පරීක්ෂා කරන්න කියලා. ඒකට වෙනම රත්තරන් ගෙඩියක් තිබේ නියෙනවා බොහෝම වටිනා එකක්. විශේෂයෙන් ගහන්නේ කවුරු හරි තව භාමුදුරු කෙනෙක් පරීක්ෂණයට ඉදිරිපත් වෙනවා කියන්නේ. ඉතින් ඒ ගැහුවට පස්සේ කවුරු කවුරුත් අහල තියෙනවා කවුද කියලා. ඉතින් වූලාහය භාමුදුරුවෙනා කියලා තියෙනවා මම කටපාඩම් කළා. මම ඉදිරිපත් වෙන්න ලැස්තිය කියලා. ඒ පණිච්චිය ගිහිල්ලා තියෙනවා වූලාහය භාමුදුරුවන්ගේ ගුරු භාමුදුරුවන්ට.

ගුරු භාමුදුරුවෙනා ඇහුවලු කවුද වූලාහය ඇද ගෙඩිය ගැහුවේ කියලා. අවසරයි භාමුදුරුවනේ මම තමයි ගැහුවේ. මොකද මං මේ තිෂිටක කටපාඩම් කළා. ඒකට පරීක්ෂාවට ඉන්න කට්ටිය සම්බන්ධ වෙන්න. “ආ” කියලා බොහෝම නිකං අවදාවට කරා කරලා ඇහුවලු නිකං උපමාවට වගේ වේදනා වෙතසිකයේ ලක්ෂණය මොකක්ද කියලා. ඉතින් මේ වූලාහය භාමුදුරුවෙනා කිවිවලු ආ වේදනා වෙතසිකයේ වේදයින ලක්ෂණය තියෙන්නේ කියලා. භාමුදුරුවෙනා නිකං කටහඳක් දුම්මලු වූලාහය භාමුදුරුවෙනා කැරකිලා යන්න. රීට පස්සේ කිවිවලු එහෙම නෙමෙයි වේදනා වෙතසිකයේ තියෙන සමුහ සරල ලක්ෂණය කියලා කිවිවලු. දෙවැනි සැරේටත් “ආ...” කියලා කිවිවලු. ඒ කරලා ඇහුවලු සති වෙතසිකයේ ලක්ෂණ මොකක්ද කියලා සති වෙතසිකයේ තියෙන්නේ උපටියාන ලක්ෂණය කියලා කිවිවලු. අර විධියටම අනුමත කරන්නෙන් නැතුව වගේ හිටියලු. එතකොට අර භාමුදුරුවෙනා තව උත්තරයක් දුන්නලු. ඒකට අර වගේම කළාලු. කියලා කිවිවලු උමේ දුනුම හරි නැ කියලා. උඩ ඇත්තටම පළවෙනියට දීපු උත්තරේ හරි. මම “හුම්” කිවිවට පස්සේ දෙවැනි උත්තරයක් දුන්නේ උමිට සැක තිසයි. ඒකයි පරීක්ෂා කළේ කිවිවලු. මම දෙවැනි සැරේටත් අහපු එකට උඩ දීපු උත්තරේ හරි. නමුත් මම උමිට “ම්” කිවිව ගමන් තව උත්තරයක් දුන්නා. ඒ කියන්නේ උඩට විශ්වාස නැ. ඒ තිසා වහාම ගිහිල්ලා දන්න කියන භාමුදුරුවෙනා කෙනෙක් ගාව තිෂිටකට කියවාගන්න යැයි කියලා තියෙනවා.

ඉතින් මේ පොඩි භාමුදුරුවෙනා ගුරු භාමුදුරුවන්ට ගරුසරු කරලා ඇහුවලු කවුද ස්වාමීන් වහන්ස මට එහෙම උද්වී කරන්න

බබුභන්සේ අනුමත කරන්නේ කියලා. එතකොට කිවිවලු ගගෙන් එගොඩ වෙලා රැහුණු පුරුට යන්න. එහේ ඉන්නවා බුද්ධිත්ත කියලා හාමුදුරුවෙනා කෙනෙක්. කිසිම සැකයක් නැතිව කාරණාව එල්ලෙට කියලා දෙන්න දන්නවා. ගිහිල්ලා වැදාලා කියපන් මම අනුරාධපුරු ඉදාලා ආවේ. අසවල් හාමුදුරුවෙනා මට එන්නයි කිවිවා. අපි දෙන්න සහෝදරයෝ. ගිහිල්ලා ඉගෙනගතින් කියලා. මේ හාමුදුරුවෙනා ඉතින් ගමන් මල්ලකුත් අරං ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා රැහුණු පුරුට. අර ස්වාමීන් වහන්සේට කිවිවලු අවසරය ස්වාමීන් වහන්ස මම අසවලාගේ ගෝලයෙක්. මම හරි කුමතියි ගුන්ථ බුරය වඩින්න. ඒ නිසා මම පොත කියෙවිවා. අපේ ගුරු හාමුදුරුවෙනා සතුටු මදි. ඔබවහන්සේ ගාවම තියෙනවයි කියනවා නියමම ධර්මය. ඒ නිසා මට ඉගෙනගත්තෙයි කියලා. රට පස්සේ කිවිවලු දරුවා දැන් මම හරි වයසයි. ඉතින් මම කාලයකට දිස නිකාය වගේම අවුවාව කියවලත් නැ. හැඳි උමේ ගුරු හාමුදුරුවෙන් එක්ක යාචයි. ඒක නිසා මෙහෙම කරමු. දැන් වස් කාලය ඇවිල්ලා තියෙන්නේ. ඔය රටවුන්ට කියමු අපි දෙන්නට මඩුවක් හදාලා දෙන්නයි කියලා. හැම කෙනාටම හැන්දේවට එන්න කියමු බණ අහන්න. ඒ බණ අහනකොට මේ නම සූත්‍ර වික කටපාඩම් කරලා කියන්න ඕනෑ. මම ඉදගෙන ඒවට අවුවා කියනවා. එතකොට මිනිස්සූන්ට බණ අහන්නත් පුළුවන්. වූලාභය හාමුදුරුවෙනා හිතාගත්තලු ඒක හොඳයි කියලා.

වස් තුන්මාසේම වූලාහය හාමුදුරුවා පෙළ පොත කියනවා. අර හාමුදුරුවා ඒකට අදාළ අවුවා කියනවා. ඉතින් මේක දිගට දිගට ගිහිල්ලා වස් තුන්මාසේ ඉවර වෙන දච්සේ වූලාහය හාමුදුරුවා ආසනය අරගෙන උත්වහන්සේට එදාට අදාළ ඒ පෙළ පොත කියනවා. පෙළ පොත කියන්නේ පාලිය. කියලා ඉවර වෙනකොටම, අර ලොකු හාමුදුරුවා දැන් ආවාසයෙහි ඉන්නේ. ඉස්සරහට ඇවිල්ලා පත්කබේ එලලා වූලාහය හාමුදුරුවා ලග උක්කුටිකයෙන් වාඩි වෙලා කිවිවලු ආයුෂීමතුනි මට කමටහන් දෙන්නයි කියලා. වූලාහය හාමුදුරුවා කිවිවලු අවසරයි ස්වාමීන් වහන්සේ ඔබවහන්සේ මගේ ගුරුන්වහන්සේ. ඔබවහන්සේගෙන් බණ අහන්නයි මම මෙතනට ආවෙ. එතකොට මොකද ඔබවහන්සේ මගෙන් කමටහන් ඉල්ලන්නේ කියලා. එතකොට ඒ හාමුදුරුවා කිවිවලු

“අභේදුකා එස ආවුසො, ගතකස් මගෙය” කියලා. ඇවැත්ති ගිය මිනිහගේ පාර වෙනයි කියලා. අර ලොකු භාමුදුරුවන්ට තෙරිලා තියනවා, පොඩි භාමුදුරුවන් පොත කියනවා විතරක් නෙමෙයි මේ විස්තර කරන තාලෙට මාරුග දූෂණකුත් අවබෝධ කරලා තියෙන්නෙන කියලා. හැබැයි ලොකු භාමුදුරුවන්ට මාරුග දූෂණ අවබෝධයක් නැහැ. වූලාහය භාමුදුරුවන් එක්ක කියන්න පුළුවන්කම තිබුණා, ගුරු තනතුර තිබුණ් දණ ගහල වැන්දේ නැතුවට ඉස්සරහට ඇවිල්ලා ඇදිලි බැඳුලා මට කමටහන් දෙන්නයි කියලා. ඒ කියන්නෙ ඒ ස්වාමීන් වහන්සේගේ ගුන්ප ඔරු රුරය උන්වහන්සේගේ මාන්තක්කාරකමට හේතු වෙලා නැහැ. ඇත්තටම කියනවා නම් වූලාහය භාමුදුරුවා මාරුග එල ලාභියෙක්. අර බුද්ධදත්ත කියන භාමුදුරුවා මාරුග එල ලාභි නැහැ. පොත් දැනුම තියෙන කෙනෙක්.

අන්න ඒ වගේ තමන්ගේ දැනුම කොච්චර තිබුණක් තියම විදිහට භාවනා කරලා අර්ථය දැනගෙන කරා කරන එක්කෙනා දැකිනකොට ඒකට යටහන් පහත් වෙලා නිහතමානී වෙන්න පුළුවන් නම් ඒ ගුන්ප ඔරු රුරය බාධාවක් වෙන්න නැහැ. ඒ නිසා අටුවාව මේක සඳහන් කරලා තියෙන්නෙ ගුන්ප ඔරු රුරය බොහෝදෙනෙකුට බාධාවක් වෙනවා කියලා. නමුත් ධර්ම ගෞරවය තියෙනවා නම්, ගුන්ප ඔරු රුරය කියලා කියන්නෙ කටපාඩම් කෙරුව විතරක් නෙමෙයි එය භාවිත කරලා ප්‍රයෝගන ගත්ත කෙනෙක් දැකිනකොට තමන් ඒකට ගෞරව කරන ගතිය තියෙන්න ඕන. ඒ නිසා මේ දස පළිබෝධ කියන හැම දෙයක්ම කොච්චර තිබුණක් බාධා වෙන්නේ නෑ ඒක ප්‍රයෝගනය සලකලා වැඩි ගන්න පුළුවන් නම්.

ඒක නිසා භොඳට මතක තියාගන්න ඕන විනය අටුවාවේ සඳහන් කරලා තියෙනවා - අටුවාවට ඇවිල්ලා තියෙන්නෙ බුද්ධ වචනයක් තමයි - බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා විනය නීති පත්වනකොට ආසවච්චානීය ධර්ම කියලා ජාතියක්. ආසවච්චානීය කියලා කියන්නෙ එක තැන කරක්වනවා සූලිය වගේ තියාගෙන. අන්න ඒක ගැන සඳහන් කරලා තියෙනවා තමන් වස්වලින් වයසින් වැඩි වෙන්න වැඩි වෙන්න එක තැන කැරකෙන්න තියන ඉඩ වැඩියි කියලා. ඒ වගේම බහු ගෙත වෙන්න වෙන්න එක

තැන කරකුවෙන්න තියෙන ඉඩ වැඩිසි කියලා. පොතේ දැනුම වැඩිවෙන්න වැඩිවෙන්න එක තැන කරකුවෙන්න තියෙන ඉඩකඩ වැඩිසි. ලාභ සත්කාර වැඩිවෙන්න වැඩිවෙන්න එක තැන කරකුවීම වැඩිසි. ඒ නිසා භෞද්‍ය මතක තියාගන්න ඕන අපේ ජෝෂ්ට්‍යකවය වස්වලින් වැඩිවෙන්න වැඩිවෙන්න, පුළුවන් තරම් නිහතමානී වෙනවා මිසක්කා ඒක ඉස්සර වෙන්න ගත්තොත් ඒකම බාධා වෙනවා. ඒ වගේම කොච්චර පොතේ දැනුම තිබුණත් කමක් නැහැ, නිතරෝම නිහතමානී වෙන්න ඕන. මෙය දන්නෙන නැ මෙය දන්නවා කියෙන හැඟීම ඇති කරගත්තොත් මහ විනාසයක් වෙනවා.

කායාප බුදුරජාණත් වහන්සේගේ ගාසනයේ අන්තිම කාලේ සහෝදරයා දෙන්නෙක් පැවිදි වෙලා ඉදලා තියෙනවා. එක්කෙනෙකුට භෞද්‍ය කටපාඩම් තිබිල තියෙනවා. අනිත් එක්කෙනා බණ භාවනා කරගෙන පැත්තකට වෙලා ඉදලා තියෙනවා. මේ සහෝදරයාගේ තියෙන ඔලුමාලකම නිසා බණ භාවනා කරන භාමුදුරුවෙන් කැලැ වැදිලා තියෙනවා. ඇවිල්ලා නැහැ. ඉතින් අර කටපාඩම් තියෙන භාමුදුරුවෙන් පාතිමෝක්ෂය කියන්න ගිය වෙලාවක තමන් තෙරුන් වහන්සේ වැදියට ආසනයේ ඉදගෙන විජ්ත පත අතට අරගෙන කිවිවලු මම භැමදෙනාම ඉන්න මේ වෙලාවට පාතිමෝක්ෂය කටපාඩම් දේශනා කරනවා. මෙතන ඉන්න කාටද පුළුවන් කටපාඩම් දේශනා කරන්න කියලා. ඉතින් මේ භාමුදුරුවන්ගේ සැර පරුෂකම නිසා හෝ නොදැනාතම නිසා හෝ ඒ පෝය ගෙය හිටිය අනෙක් ස්වාමීන් වහන්සේලා කිසි කෙනෙක් කියලා නැහැ කටපාඩම් තියෙනවද කියලා. එතකොට මේ ස්වාමීන්වහන්සේ කේන්ති අරගෙන එතකොට මම තමයි මේ බුද්ධ ගාසනය අන්තිමටම පාතිමෝක්ෂ කටපාඩම් කරන්න පුළුවන් කෙනා. වෙන එක්කෙනෙකුටවත් ඕනෑ නැ නො. මේ කිසි කෙනෙකුට බැ කියලා විජ්ති පත එක පාරට පොලුව ගහලා කිවිවලු අද ගාසනය අන්තර්ධානයි. මමත් දේශනා කරන්නේ නැ කියලා. ඒ භාමුදුරුවෙන් කාමත් අපායේ පැහෙනවලු. ඒ මොකද අර මාන්නක්කාරකම නිසා දන්නෙන නැති ඇත්තන්ට තිගුහ කරලා. එදායින් පස්සේ ඉතුරු සංසයාත් පාතිමෝක්ෂය දේශනා කිරිල්ල තතර කරලා තියෙනවා.

ඉතින් ඒ නිසා මේවායේ තියෙන පළිබේද අවස්ථා ඒ වගේම සජ්ඡ්පාය අවස්ථා හොඳව කියවගන්න යින. වදුරට අහු වෙච් දැලි පිහිය වගේ ආයුධය තියුණු වෙන්න තියුණු වෙන්න කපාගන්න එක නෙමෙයි කර ගන්න යින. ආසවටධානීය ධර්ම මෙහෙමයි, පළිබේද මෙහෙමයි මෙච් තොදුන හිටියෝත් සාකච්ඡා නොකළාත් බණ නැඹුවෙන් බණ පිළිබඳ තිහතමානීකම ඇති කරගත්තේ නැත්තම් කපාගන්නවා. ඒ නිසා කලාණ මිතු ආගුය බොහෝම වැදගත්. එහෙම නැතුව ඒ ඒ කියන පරිසරය සකස් කරගන්නේ නැතුව කොච්චාවර පර්යාකය ගහගෙන භාවනා කරන්න ගියත් මේ කරුණු පර්යාකයට බලපානවා. ඉතින් ඒවා ගෙවිල යන්තේ රික රික දැනගෙන කටයුතු කළාත් තමයි.

මේ අනුව, සමථ අනුග්‍රහිතය කියන එක විශේෂයෙන්ම භාවනාවේදී පරියුචියාන කෙලෙස් දුරුවත් කිරීම සඳහා තියෙන විශේෂ බෙහෙත් පන්තියක්. සිලයෙන් කුපෙන්නේ නැති ක්ලේශ ටිකක් මෙකෙන් කුපෙනවා. රටත් වැඩිය පැත්තක් තියෙනවා. සමථය සාර්ථක වෙච් ගමන් සමාධියක් ලැබෙනවා. සමාධිය ලැබුණුහම කවදාවත් නැති විදිහේ නිරාමිස ප්‍රිතියක් හිතට එනවා. ඒ කියන්නේ අපි ඇහෙන් ලස්සන රුප දැක්පුහම අපිට ආමිස ප්‍රිතියක් තියෙනවා. කනට හොඳ කන්කලු ගබිදයක් ඇසෙනකාට අපිට ආමිස ප්‍රිතියක් තියෙනවා. නාසයට හොඳ සුවදක් දැනෙනකාට ආමිස ප්‍රිතියක් දිවට හොඳ රස මුසුවක් වැටෙන කොට දිවට රසයට ආමිස ප්‍රිතිය. කයට හොඳ සුබෝපහෝගී යාන වාහන ඇද කොටට මෙට් හම්බ වෙනකාට කයට සැප. හිතට ඕන තරම ජාතියේ අදහස් එනකාට හිතට සැප. මේ ඔක්කොටම කියනවා ආමිස ප්‍රිතිය කියලා. තමුන් සමථ භාවනාවේදී හම්බ වෙන්නේ ඇහැට රුප නැති වෙලාවේදී. කනට ගබිද නැති වෙලාවේ ගලුන් රසයෙන් පහසෙන් මොකක්වත් නැති වෙලාවේ අරමුණේ හිත පිහිටියා තම පුදුමාකාර විවේකයක් එන්න පටන්ගන්නවා. පුදුමාකාර නිරාමිස රසයක් එන්න පටන්ගන්නවා. අන්න ඒ නිරාමිස රසය කොච්චාවර ඇබ්බැහියට යනවද, එහෙම නැත්තම් කොච්චාවර මිනිස්සු එකට ඇදෙනවද කියනවා නම්, සරවඟුයන් වහන්සේ ලෝක පහල වෙන්න ඉස්සර වෙලා නේවසක්කුනානාසක්කුනායතනය දක්වා දියුණු කරගත්

අැත්තො හිතුවා මෙක තමයි මෝස්සේය කියලා. මිට එහා යන්න බැහැයි කියලා. ඒ නිසා ආලාරකාලාම උද්දකරාමපුත්ත වගේ අැත්තො ගාවට ගිහිල්ලා සිද්ධාරථ තාපසනුමා හාවනා කළාට පස්සේ ඒ අැත්තො කිවිවේ මෙව්වර අපිට යන්න පුළුවන් කියලා. මොකද සමථය කෙළවරටම ගිහිල්ලා තිබුණා. ඉන් එහාට යන්න බැහැ. නමුත් සරවයුයෙන් වහන්සේ සරවයුතා ස්ංකීර්ණ ලබන්න කළින් සිද්ධාරථ කුමර කාලයේම දැනගත්තා. කිං කුසල ගවේසිව කිං සව්ව ගවේසිව ගියයි කියලා කියන්නේ මෙක නෙමයි කෙළවර කියලා දැනගත්තා. ඒ නිසා සමථය හරි යනකොට ඒකට ඇඩුබැහිය එන නිසා ඒකේ ප්‍රමාණය දැනගෙන පාවිච්චි කරන්න ඕනෑම.

අපි මේ වැඩමුළුවට ඉස්සේල්ලා ගිය පාර වැඩමුළුවේදී ගත්තේ රථවිනීත සූත්‍රය. ඒ රථවිනීත සූත්‍රයේදී හාවනාට තනා වඩන හිත පිරිසිදු කරන මටටම් 7 ක් කරා කරනවා. සප්ත විශුද්ධි. ඒකේ සිල විශුද්ධියට පස්සේ විත්ත විශුද්ධිය තමයි සඳහන් කරන්නේ. විත්ත විශුද්ධිය කියලා කියන්නේ මේ සමාධිය හදාගන්න එක. නැතිනම් විත්ත හාවනාට කරන එක. ඒක දෙවනි විශුද්ධිය. ඊට පස්සේ විශුද්ධි 5 ක් තව යන්න ඕන මාර්ග එලයක් ලබන්න. අපි මේ දවස් 4-5 ක වැඩමුළුවක් කරනකොට වුණත් මේ ඉන්න ස්වාමීන් වහන්සේලා තමතමන්ගේ හාවනා දියුණුව හිතන්නේ කළුපනා කරන්නේ හැම වෙලාවෙම ලැබේවිව සමථයට, සමාධියට, සාපේෂ්සකව හොඳට පරියංකයේදී ආනාපානයට හිත දමලා හොඳට ආනාපානෙන් එක්ක විනාඩි 10-15-20-30 තිබුන නම් කවදාවත් නැති විදියේ පුද්මාකාර ගාන්ත ගතියකට හිත වැශෙනවා. ඒක හරියට හෙට හම්බ වුණේ නැත්ත්ම ඕන්න හරියට හිත නරක් කරගන්නවා. හෙටත් යන්නේ අර සමාධිය පිළිබඳ ආගාවෙන් තමයි. ඉතින් එතකොට හිත නරක් වෙන ප්‍රමාණය වැඩියි.

ඉතින් ඒක නිසා විපස්සනා ගුරුවරු මෙන්න මේ හානිය අඩු කරගැනීම සඳහා කියනවා සමාධි වෙතසිකය පිළිබඳ ඇති මේ ස්වාහාවික ආගාව වෙනුවට සති වෙතසිකය ඉස්සරහින් තියාගන්න කියලා. එතකොට නං විකක් ගැඹුරුයි බණ. ඒ මොකද සති වෙතසිකය කියන එක ලාංකිකයා දත්තනවා ඉතාමත්ම අඩුයි.

හුගලදෙනෙක් දන්නවා සමාධිය පිළිබඳව, සමාධි වෙතසිකය පිළිබඳව. එහි ගුණාගුණ පිළිබඳව. නමුත් සතිය - සිහිය කියලා ඒක සිංහලයට දානවා. පෙළේ මේක සමහර වෙලාවට අප්‍රමාදය කියලා සඳහන් කරලා තියෙනවා. මේ සතිය පිළිබඳව, අප්‍රමාදය පිළිබඳව අපේ සැලකිල්ල ඩුගාක් අඩුයි. නමුත් සරවඇයන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේදී සියලු ධර්මය සම්පිණීචනය කරලා අවුරුදු 45 ක් දේශනා කරපු දේවල් සම්පිණීචනය කරලා කිවිවේ “අප්‍රමාදෙන හිකිවේ සම්පාදල. වය ධමමා සංඛාරා ” ඒ නිසා අප්‍රමාදය ව්‍යුත්තා නම්, සතිය ව්‍යුත්තා නම් ඒ කෙනාට අනිවාර්යයෙන්ම සමාධිය ඩම්බ වෙනවා. නමුත් ඩම්බ වෙවිව ද්වෙස් උදුම් වෙන්නෙත් නැහැ. නැති වුණයි කියලා පශ්චත්තාප වෙන්නෙත් නැහැ. සමාධිය වැඩෙන්න ආසන්න කාරණාව වෙන සතියයි පුරුදු කරන්නේ.

ඒ නිසා සමාධි අනුග්‍රහිතයේදී සමාධිය වැඩීමේ කටයුත්තේදී සමථ ගුරුවරු සහ සමථය පැත්තට යන යෝගාවවරයාත් විපස්සනා ගුරුවරු සහ විපස්සනානුකූලව උපදෙස් ලබන යෝගාවවරයාත් අතර පොඩි වෙනසක් තිබෙනවා. විපස්සනා ගුරුවරු සහ විපස්සනා ගිශ්‍යයන් නැම වෙලාවම සතියමයි ඉස්සර කරන්නේ. මොකද සතිය තියෙනෙකාට සමාධිය නැදෙනවා. ඒ වගේම සමාධිය නැතිකොට නැති බව දන්නවා. නීවරණ එනෙකාට නීවරණ එන බව දන්නවා. නැති වෙනෙකාට නැති වෙන බව දන්නවා. ඒ නිසා සති වෙතසිකය භරහා සමාධිය ව්‍යුත්තන යන කෙනාට පශ්චත්තාප වෙනවා අඩුයි. හිත වැටෙනවා අඩුයි. ඒ නිසා ආනාපාන සති භාවනා කරනෙකාට අපි දුනගන්න ඕන මොන මොන කුම නිසා මොන මොන ආකාරයෙන් භාවනාවට පෙළමුණත් යෝදුණත් ආනාපානය භාද කරගන්න පුළුවන්ද කියලා. යාල කරගන්න පුළුවන්ද කියලා. මූණට මූණ දාලා තියාගන්න පුළුවන්ද කියලා. ඉතින් ඉස්සර ඒ සඳහා කෙරුවෙන වතුරාරක්ෂක භාවනාව කරන එක. නමුත් මං ද්‍රිහා විදිහට, හොඳට සක්මන් කරලා වාචි වුණෙන් හිත කිකරු වෙනවා වැඩියි. ඉතින් හිත කිකරු කිරීම සඳහා කළ යුතු ඒ පුරුවකෘත්‍යය තමන්ම භාවනා කරලා භදාගන්නවා මිසක්කා මික්කොටම හරියන එකක් නැහැ. ඒ නිසා සමාධි අනුග්‍රහිතය කරන කෙනා දුනගන්න ඕන ද්වෙස් වැඩියෙන්ම යාදෙන පර්යාකය ඩම්බ වෙන්නේ කොයි එක්ද

කියලා. ඒකට හොඳව කල් ඇතිව සක්මන් කරලා අතපය මූණ කට හෝදගෙන හිහිල්ලා වාඩි වෙන්න ඉගෙනගන්න යින. ඒ නිසා වික වෙලාවක් වැඩිපුර දෙන්න යින ඉගෙනගන්න. එතකොට සමාධිය ගන්න තියෙන ඉඩ වැඩියි.

ඒ වාගේම තමන් හාවනා කරනකොට අරමුණේ ආනාපානෙන තියාගෙන ඉන්නකොට වැඩියෙන්ම හිත කැබේන්නේ මොක්ද කියලා තමාම අවබෝධ කරලා තියාගන්න යින. ඒකට වෙර කරන්න එපා. මගේ සිත කැබේන්නේ හිතිවිලි වැඩි නිසා, මගේ හිත කැබේන්නේ ගබා නිසා, මගේ සිත කැබේන්නේ වේදනා නිසා, කියලා දුනගන්න එක අකුසලයක් නෙවෙයි. ඒක පිට අරින්න හදන්න එපා. දුරු කරන්න හදන්නත් එපා. හොඳව බලන්න නැවත නැවතත් මට හිත අරමුණේ තියා ඉන්න බැරි නිතරෝම සිතිවිලි ගලනවා. නැත්තම් ප්‍රං්ඥ වේදනාවක් ආවත් රුස්සන්නේ නැහැ. එහෙම නැත්තම් ඔරලෝසුවේ ටික් ටික් ගාන සද්දෙවත් ඉවසන්න බැහැ. ආන්න ඒක එක එක්කෙනාගේ වරිතෙන් වරිතයට වෙනස්. ඉතින් එක හොඳව දුනගන්න පුළුවන් නම් ඒකට මේ ලෝක් වෙන කිසිම දෙවැන්නෙකුට උද්වි කරන්න බැහැ. ඇස් දෙක වහගෙන අරමුණට හිත දාන්න යිනෙ. දුම්මට පස්සේ ඔන්න මතු වෙනවා පුරුදු කරදරකාරයා. ඒක කරදරයක් කරගන්නේ නැතිව හිත නරක් කරගන්නේ නැතිව, අපි හිතමු හිතිවිලි එනවයි කියලා පුගදෙනෙකුට. පුග වෙලාවකට. හිතිවිලි එනවා නම් වාඩි වෙලා අරමුණේ හිත තියාගෙන ඉන්නකොට මන්න හිතිවිල්ලක් ඇවිල්ලා හිත ගසාගෙන යනවා. හිත පිට යනවා. ආයේ සැරයක් අරමුණට තියනවා. ආයේ සැරයක් ගසාගෙන ගසාගෙන යනකොට ඒ හිතිවිලි එව්වර තද අන්තර්ගතයක් නැහැ ආවට ගියාට එන සිතිවිලි කියලා තමන්ට තේරෙනවා නම්. ඒ යෝගාවවරයාට කියනවා සමඟ අනුග්ගහිතයක් වශයෙන් මේ සිතිවිලි තිබේදීත් පුස්ම තියෙනවද කියලා බලන්න කියලා. හිතිවිලි අස්සේ පුස්ම දුකාගන්න පුළුවන්ද කියලා. ඒ මොකද මෙහෙම විහිජවක් කරන්න පුළුවන්. මෙහෙම උපහාසයට ලක් කරන්න පුළුවන්.

දැන් ගෙවල් දොරවල්වල ඉන්නකොට බරපතල වැඩ එනවතේ. හදිස්සියට තක්කු මූක්කුවේ කරන්න තියෙන වැඩ ගොඩක් කරන්න තියෙනවා. ඒක හාටනා කරනකොටත් එනවා. කොයි වෙලාවෙත් එනවා. ගෙවල් දොරවල්වල වැඩියි. නමුත් කවදාවත් අහන්න තමන්ට මේ හදිස්සියේම මොකක් හරි වැඩක් කරන්න තියෙනවා කියලා ආනාපානය පැත්තක තියපු වෙලාවක් තියෙනවාද කියලා. මට මේ වැඩි කරන්න තියෙනවා, මම මේ පුස්ම ගන්න එක පස්සේ කරන්නම්. දැන් මේ වැඩි කරලා ඉවර කරන්න ඕන කියලා කවදාවත් අයින් කරලා තියෙනවාද කියලා. කවදාවත් නැහැ. මොන තරම් වැඩ තිබිබත් පුස්ම ගැනීම වෙනවා. තින්දේදිත් සිද්ධ වෙනවා. වතුරේ ගිලුණත් රාගාව පුස්ම ගන්නේ කොහොමදි කියලා බලාගෙන තමයි ඉන්නේ. ඒ නිසා බඩා මැරුණයි කියලා, මහත්තයා නැති වුණයි කියලා, පිටරට යන්න වුණයි කියලා, වස්තු ව්‍යසන වුණයි කියලා, වාහනයක් හැජ්පුණයි කියලා, කවදාවත් පුස්ම පැත්තකින් තියලා තියෙනවද බලන්න. කවදාවත් නැහැ. බුදුහාමුදුරුවො අපට අල්ලා දිල තියෙන්නේ අන්න ඒ වගේ, කිවිවත් තොකිවිවත් අප හැර තොයන අරමුණක්.

ඒ නිසා හිතිවිලි එනකොටත් බලන්න, මේ හිතිවිලි විකක් පුරු කරගෙන හිතිවිලි තියෙදේදිත් ආනාපානය බලන්න පුළුවන්ද කියලා. ඒ නිසා එහෙම බලන්න උත්සාහ කරල යන්තන් හරි සාර්ථක වුණොත් කියන්න පුළුවන්, හිතිවිලි බාධාවකින් තොරව ආනාපානය සතිය පවත්වනවාට වැඩිය විශිෂ්ට තත්ත්වයක් තියෙනවා සිතිවිලි තියෙදේදිත් ආනාපානය සතිය පවත්වන එක. උපමාවකට කියනවා නම් වාහන නැති පාරක අනතුරු කරගන්නේ නැතිව වාහනයක් එළවනවට වැඩිය විශේෂ දක්ෂකමක් ඕන පාරේ මිනිස්සු, වාහන වැඩි නම්. හරියට මිනිස්සු එහෙ මෙහෙ යනවා, ගනුදෙනු කෙරෙදේදිත් හජ්පගන්නේ නැතිව යනවා කියන්නේ හොඳ බුයිවර් කෙනෙක්. ඒ වගේ තමයි හරියට තමන්ගේ සමථය වඩන්න උත්සාහ කරන වෙලාවේදි, සමාධිය වඩන්න උත්සාහ කරන වෙලාවේදි බාධාව දැකළත් හිත නරක් කරගන්නේ නැතිව ඒ බාධාව තියෙදේම අරමුණ වඩන්න ඕන, සතිය පවත්වන්න ඕන කියලා කරගෙන කරගෙන

ගිහිල්ලා කවද හරි අපි ගැට ගහගත්තයි කියලා හිතමු. සිතිවිලි තියෙදීන් අරමුණ බලන්න පුළුවන්. නැත්තම් පුංචි පුංචි වේදනා තියෙනවා. හැබැයි ඒවා තොදුරිය හැකි එවිටා තොවේ. ඒ තියෙදී ආනාපානය බලනවා. වටපිට සද්ද ඇහෙනවා. කුරුලු සද්ද ඇහෙනවා. වතුර වැවෙනවා ඇහෙනවා. ඔරලෝසු දුවනවා ඇහෙනවා. නැත්තම් කවරු හරි කතා කරනවා ඇහෙනවා. මට නෙවෙයි නම් කතා කරන්නේ, උත්සාහ කරන්න ඕන සද්ද මැද ආනාපානෙ බලන්න.

අන්න ඒ විදිහට පුංචි පුංචි බාධා අතරමැදුන් සතිය වඩන්න, ආනාපාන සතිය වඩන්න පුරුදු කලොත් ඒ යෝගාවවරයා එන්න එන්න බාධක මැද බාධකවලට මෝදනා කරන්නේ නැතිව සතිය වැඩීම් කටයුත්තට හිත පුරුදු කරන්න පුරුදු කරන්න පර්යංකයේම විතරක් නෙවෙයි, වෙන තැනකට ගිහිල්ලා වාඩි වෙලා ඉන්න සිද්ධ වෙනවා, ආන්න ඒ වෙලාවෙත් පුළුවන්. වාඩි වෙලා ටිකක් වෙලා තැන පටිවල වෙලා පුරු වෙනකන් එතන සිහිය පවත්වල හෙමිහිට ආනාපානෙට දාන්න. ඊට පස්සේ අර පර්යංකයේ ගුණය ටිකක් මෙතනදී ගන්න පුළුවන්.

අනිත් එක තමයි මේ පුංචි හාමුදුරුවන්ට කියන්න තියෙන්නේ මේ විදියට තක්කු මූක්කු අස්සේ පොඩිඩක් ආනාපානෙ ගැටෙ ගහගන්න පුරුදු කරගත්තොත් සම්මුඛ පරීක්ෂණයක් වෙලාවක, තමන්ට ප්‍රශ්න පත්‍රය ආපු වෙලාවක ප්‍රශ්න පත්‍රය කියවනකොටම හිත ටිකක් වකියට පත් වෙනවා. මේකට නම් උත්තර දෙන්න බැරි වෙනවා ගේල් වෙයි වද්ද කියලා. අන්න ඒ වෙලාවේදී, ඒ වකිතය මැද ඒ ඇති වෙවිව හැලහැළිපිල්ල මැද පුස්මට හිත දාල පොඩිඩක් ඉන්න බලන්න මොකද වෙන්නේ කියලා. කලබැගැනියක් තිබෙනවා. නාමුත් ඒ කලබැගැනි මැද පුස්ම අල්ලා පර්යංකය පුරුදු කරගත්ත කෙනෙක් නම් දැන් මට වෙලා තියෙන්නේ ටිකක් හිත ටිකක් ඇවිස්සිලායි. මම මේ පුස්ම දිහා ටිකක් බලාගෙන ඉන්න ඕන. ප්‍රශ්න පත්තරේ ඔහේ ටිකක් තිබිවාවේ කියලා භෞද්‍ර පුස්මට හිත ගන්න ගියාම හිතේ තියෙන අර සබකෝල ගතිය කෝල ගතිය වෙනුවට ගෙදර ගියා වගේ පුරු ගතියක් එනවා. එතකොට දැනුම නැවත

සිහිපත් වෙන ගතිය වැඩියි. ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් ගතිය වැඩියි. සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න පුළුවන් ගතිය වැඩියි. මොකද ආනාපානෙට හිත තිය ගමන් ගෙදර හියා වගේ. ඒ නිසා මොකක්වන් නැති තැන ආනාපානෙට වැඩිය සමඟ අනුග්‍රහිතය කරන්න ඕන. විකක් ඔය සද්ද තිබිවාවයි. ඔය වේදනා තිබිවාවයි. සිතිවිලි තිබිවාවයි. මට බැරිද ආනාපානෙ දිභා බලන්න.

උපමාවකට කියනවා නම් අන්ධකාර වේදිකාවක නාම්යක් රග දක්වන වෙලාවේ අදාළ නළවට හොඳව ආලේක් ධාරාව යොමු කරන්න පුළුවන් නම් ජ්ලැෂ් ලයිට් එකක් ගහන්න පුළුවන් නම් ඒ නළවා යන යන තැනට, ඒ ජ්ලැෂ් ලයිට් එක අල්ලන වේදිකාවේ කොතන එයා හිටියත් එයාව ඩුවා දක්වන්න පුළුවන්කම තියෙනවා. අනෙක් නළනිලියා කොච්චර හිටියත් එයාවම අල්ලන්න පුළුවන්. අපේ බුරුම ස්වාමීන් වහන්සේ බණ උගෙන්වනකාට කියන්නේ අපේ ගෙදර මගුල් ගෙදරක් හරි මොකක් හෝ උත්සවයක් තියෙනවා කියලා හිතමු. උත්සවේ ද්විසට අපි අනිවාර්යයෙන්ම විශාල නැදැ පිරිසකට අමුත්තන් පිරිසකට ආරාධනා කරනවා. ඉතින් එදාට එයාලා විශේෂ ඇදුම් ඇදුගෙන ආරාධනා වෙලාවේ හැටියට එනවා. එනකාටම අපි ඉස්සරහට ගිහිල්ලා කතා කරලා වතුර විදුරුවක් අල්ලලා ආසන දෙනවා. ඒ ගෙහිමියාගේ හැටි තමයි. නමුත් මේ උත්සවයට ප්‍රධාන අමුත්තෙකුට ආරාධනා කරල තියෙනවයි කියලා හිතමු. ප්‍රධාන අමුත්තා එන්නේ 10.05 ට. ඔන්න දුන් 10.00 යි වෙලාව. මේ වෙලාවේ ගොඩාක් අමුත්තෙක් එනවා. ඉතින් ගෙහිමියා 10.05 වෙනකම්ම එන සෑම අමුත්තෙකුටම කතා කරනවා. රට පස්සේ කියනවා ප්‍රධාන අමුත්තා එන වෙලාවේ මම යන්න ඕන. තොරණ ගාවට ගිහිල්ලා ඉවර වෙලා ඒ අමුත්තා එතනදී පිළිඳු ගෙන එයත් එක්කම ගෙදර ඇවිල්ලා ගෙදරදී එයාට කරන්න තියෙන කථාව කරන්න දිලා මේසේ විවෘත කරන්න දිලා යනකම්ම ගෙහිමියා ප්‍රධාන අමුත්ත් එක්ක පිටිපස්සේම ඉන්නේ. ඒ වෙලාවේදී අනිත් අමුත්තා බැලුවේ නැං කියලා තරහ වෙන්න දෙයක් නැහැ. මොකද ප්‍රධාන අමුත්තා කියන්නේ බලකාරයෙක්. ඒ මනුස්සයා තරහ වුණෙන් එහෙම හරි අමාරුවක වැවෙනවා. අන්න ඒ වෙලාවේදී සාමාන්‍ය අමුත්තන්ට විශේෂයක් නොකර ප්‍රධාන අමුත්තා ලග හිටියයි කියලා සාමාන්‍ය අමුත්තෙක් තරහ වෙන්නේ නැහැ.

ඒ වගේ තමයි ආනාපාන සතිය ප්‍රධාන අමුත්තා කරගත්ත නම්, ප්‍රධාන කර්මස්ථානය කරගත්ත නම්, අවශේෂ අමුත්තෝ ඉන්න වෙලාවේදී ප්‍රධාන අමුත්තා ලගම තමන් ඉන්නවා නම් ගෙහිමියාගේ යුතුකම ඉෂ්ට වෙනවා. මෙවා සමඟ උපකුම කියලා කියනවා. ක්‍රම සහ විධි භාවනා කරලා නැති කෙනෙකුට මේකේ තේරුම ගන්න හරි අමාරුයි. කරල හැඳිවිච කෙනෙකුට නම් හරියට මෛවා කියනකාට තේරෙනවා. අනිත් ද්‍රව්‍ය මම ලැස්ති වෙලා යන්න ඕන කියලා තද කුසලවිෂ්ණුයකින් ඉදිරිපත් වෙනවා. එහෙම ගිහිල්ලා ඉවර වෙලා සද්ධ තියෙදීත්, වේදනා තියෙදීත්, හිතිවිලි තියෙදීත් තමතමන්ගේ වරිත අනුව හරියට ආනාපාන අල්ලාගෙන සතිය පවත්වන්න පුරුෂ වෙව්ව ද්‍රව්‍ය ඇති වෙන්නා වූ කළඹ්ලිය, ඇති වෙන්නා වූ එකලස කවදාවත් අනුන්ගෙන් ගත්ත එකක් නෙවෙයි. ප්‍රායෝගිකව විදින්නෙ නැතිව ගන්නත් බැහැ. ඒ නිසා ඒ මනුස්සයාට ඇති වෙන කළඹ්ලිය, ඒ මනුස්සයාට ඇති වෙන ප්‍රණීත භාවය, සියුම් තියුණු භාවය කවදාවත් කාවත් ආය හොරකම් කරන්න බැහැ. ඒ නිසා සතිය වඩනකාට සමාධිය වඩනකාට තමන් තනාපු කුමවලින් සතිය සමාධිය දියුණු කෙරුවට පස්සේ ඒ සඳහා තමන් යොදන උපකුම තමන්ට ආවේණික දේවල්. ඒවා කාවත් හොරකම් කරන්න බැහැ. ඒ උපකුමය කාවත් කිවිවට වැඩිකුත් නැහැ. එයාට ඒ උපකුමය හරියන්නෙන් නැහැ.

ඒ නිසා සති වෙතසිකය මේ ලෝක කාගෙවත් අධිකාරී ගක්තියක නැහැ. කාවත් කියන්න බැ උඩට මම සතිය වඩන්න දෙන්නේ නැහැ, උඩට මම තුපුදුස්සේක් කරනවා කියලා. ඒ වාගේම කාවත් සති වෙතසිකය දෙන්නත් බැහැ. එයාට කියතැකි මෙන්න මෙහෙම කෙරුවාත් වැඩිනවා, මෙන්න මෙහෙම උත්සාහ කරන්න ඕන කියලා. ඒ නිසා මේක කරන්නේ නැතුව, ඒ කියන්නේ මේ ලැබිවිට මනුස්ස ජීවිතයේ, මේ ලැබිවිට බුද්ධ ගාසනයේ සතිය සමාධිය ලබන්නේ නැතුව කට බඩ පුරවගෙන රුප, ගත්ධ, රස, ස්ථරීය ලබන ලෝකයක ජීවත් වෙනවා නම් සංස්කංත ග්ලෝකකාරයා අහනවා තිරිසනයි, මනුස්සයයි අතර ඇති වෙනස මොකක්ද කියලා.

ආහාර තිදා භය මේලුන්ව - නාරන මෙතා: පැහු: සමාන: ධර්මන තේෂ: මදිකා විශේෂ: - ධර්මන හිතා: පැහු: සමාන:

මම සංස්කෘත කාරයෙක් නොවේයි. මම කටපාච්ම කරගෙන ඉත්තවා ලස්සනට කියල තියෙන හින්දු. ඒකේ කියලා තියෙනවා ආහාර භායන එක, කට බඩ පුරවන්න කාල බුදියන එක තිරිසනාගේයි මනුස්සයාගේයි සමානයි. නිදාව, නිදාගන්න එක, මෙමුන සේවනය, බෝ කරන එක, බය කියන මේ කාරණා හතරෙන් මනුස්සයේ තිරිසනයි සමානයි. ජ්වත් වන සැම සතෙකුම පොදු ලක්ෂණ හතරක් තමයි ආහාර ගැවීෂණය, නිදාගැනීම, බෝ කිරීම සහ හය.

මෙන්න මේ හතර ඉක්මවලා යන්න පුළුවන් එකම සතා මනුෂ්‍යයා. ධර්මය තියෙනවා නම්, ධර්මය නිසා එයා තිරිසනෙකුට විදින්න බැරි නිරාමිස සැපයකට යනවා සමර්ය හරහා, සමාධිය හරහා. එහෙවි ගැකියක් තමන් ලිග තියාගෙන තිරිසනුන්ට හා සමානව ආහාර සොයන්න මුළු ජ්විතයම ගත කරනවා නම්, බුදියන්නම ජ්විතය ගත කරනවා නම්, බෝ කරන්නම ජ්විතය ගත කරනවා නම්, බයෙන්ම ගත කරනවා නම්, විශේෂ වූ ධර්මය සාක්ෂාත් කරන්නේ නැත්තම්, පලය කුමක්ද? "ධර්මෙන තෙප්: මදිකො විශේෂය්" මනුස්සයට තියෙන විශේෂත්වය නම් සමර සමාධියක් ඇති කරගෙන සම්මා දිවිධියක් ඇති කරගෙන අඩු ගානේ නිරාමිස ප්‍රිතිය ලබාගන්න එක. එවැනි ධර්මයන්ගෙන් හිනයි නම් "ධර්මෙන හින: පැසු: සමානය්" - හරකෙකුට සමානයි කියලා තමයි කියන්නේ. ඒ නිසා අපිට ලැබේව ජ්විතයේ අපට බුද්ධාදී උත්තමයන් වහන්සේලා පෙන්නපු මේ ප්‍රීති ධර්මය මැරෙන්න ඉස්සර වෙලා, වයසට යන්න ඉස්සර වෙලා, ලෙඛ වෙන්න ඉස්සර වෙලා සාක්ෂාත් කරන්න බැරි වූණා නම්, කන්නාඩියක් ඉස්සරහට හිහිල්ලා අහන්න ඕන අපිට මේ ලැබූණා වූ වටිනා බුද්ධ ගාසනයේ, අපිට මේ ලැබූණා වූ වටිනා මනුස්ස ජ්විතයේ, අපිට මේ ලැබූණා වූ මනුස්ස ජ්විතයේ, ක්ෂණ සම්පත්තිය අංග පුලාංග සහිතව ඇහැ, කන, නාසය, දිව, කය, කියන දේවල් පිහිටපු ගෙනිය, මේ ලස්සන බණ, මේ කලාණ මිතු ආගුය, මේ පැවැද්ද වගේ දේවල් තියෙදින් මොකක්ද මේ ජ්විතේ අපි ඇති කරගත්ත දේ කියලා.

සාමාන්‍යයෙන් ඔය දානේ දෙන එන කණ්ඩායම හැමදාම වාගේ - මේ ද්‍රව්‍යස්වල නම් කරන්න වෙන්නේ නැහැ - උචිහට යනවා 12 ත් 1.30 ත් අතර. ගියාම පුගක් වෙළවට මාව හමුබ වෙනවා. හමුබ වෙවිවාම මම අහනවා ඔය ඇත්තේ මොකටදැයි උචිට ආවේ කියලා. ඉතින් ඒ එක එක කාරණා කියනවා. ඉතින් අපි කුටී බලන්න ආවා කිවිවහම මම කියනවා බලාගෙන යන්න කියලා. මම පැන්තකට වෙනවා. ඉතින් කවුරු හරි කිවිවාත් “නැ ස්වාමීන් වහන්ස හාවනා මධ්‍යස්ථානයක් තිසා ඔබවහන්සේගෙන් හාවනා විකක් අහන්න දැනගන්න ආවේ” කියලා. ඉතින් එතකොට මම උනන්දු කරවලා ඒ කට්ටිය ලැවම කපා කරවල කොහොම හරි කරලා අපිට කන්න දෙන මතුස්සයා, අපි මොනවා හරි දිලා පිටත් කරන්න එපායැ. ඒ තිසා කියලා දෙනවා කොවිචර මහන්සි වුණත් අඩු ගානේ ද්‍රව්‍යසකට පැය හායක්වත් අඩු ගානේ සුමානෙකට පැයක්වත් අඩු ගානේ මාසෙකට ද්‍රව්‍යසක්වත් වෙන් කරලා විකක් විකක් හාවනා කරන්න කියලා. ඉතින් නා නා ප්‍රකාරයෙන් උත්තර දෙනවා. අපිට බොලා හමුබ වෙන්න තියෙනවා. රට යන්න තියෙනවා. බොලර් එක ගණන් නැගලා බඩු ගණන් වැඩියි. නා නා ප්‍රකාර දේවල් කියනවා හාවනා නොකරන්න. ඉතින් මට ඔව්ව කිවුවත් නැතත් ඉතින් එක යම ර්‍යූපුරුවාත් එකකයි කපා කරන්න තියෙන්නේ. මට වැඩක් නැහැ.

ඉතින් මම කියනවා ඕව කියලා වැඩක් නැහැ මැරෙනවා. ඕව කිවිවට වැඩක් නැහැ ලෙඩි වෙනවා. ඕව කිවිවට වැඩක් නැහැ වයසට යනවා. ගොඩගනීල්ලයි කියලා. ඉතින් කවුරුවත් නැදේද හාවනා කරන කෙනෙක් කියලා ඇඟුවම එක අම්ම කෙනෙක් ද්‍රව්‍යසක කිවිවා මම නම් ස්වාමීන් වහන්ස විකක් කරලා තියෙනවා කියලා. මම කිවිවා බොහෝම සන්නේෂයි, හරියට නම්බුකාර වෙන විධියට ඇඟුවා. අම්ම මොකක්ද කරලා තියෙන හාවනාව. අනේ ස්වාමීන් වහන්ස මම එව්වර බරපතල හාවනාකාරයෙක් නොමෙයි. නමුත් ගමේ පන්සලේ හාමුදුරුවා කිවිවලු අම්මේ ද්‍රව්‍යසකට මලක් ඉඩින තරම්වත් හරි කමක් නැහැ, ආශ්‍රාසයක් සතියෙන් ගන්න කියලා. බලන්න කොවිචර ලස්සනට කියලා දිල තියෙනවද කියලා. එක ද්‍රව්‍යසකට එක

හුස්මක්වත් සතියෙන් ගන්න උත්සාහ කරන්න කියලා. කාට හරි කිවිව හැකිද ඒක කරන්න බැහැ කියලා. නමුත් කොරනවදී? එක හුස්මක්වත් ගන්නවද ද්‍රව්‍යකට සතියෙන්. ඒකට වෙලාවක් නැහැ. අත්‍යවශ්‍ය කළ යුතු දේ තමන්ගේ අරථ සිද්ධිය සඳහා කළ යුතු දේ අපි නොකර ද්‍රව්‍ය ගත කරනවා නම් මිටත් වැඩිය තමන්ට අහේනිකර දෙයක් තියෙනවද කියලා.

එ නිසා අපි හිමේ කොටාගෙන තියාගන්න ඕන. ඉතුරු වෙන්නේ පින්වතුනි මැරෙන වෙලාවට තමන් තමන් එක්ක ගත කරපු විත්තක්ෂණය පමණයි. අපි මේ නා නා ප්‍රකාර දේවල් නිසා දරුවේ නිසා අම්මා නිසා, අක්ක නිසා, නෘති නිසා, හිත කරදර කරගෙන ජීවත් වෙනවා.

“පුත්‍රා මතති ධනං මතති - ඉති බාලෝ විහැකුණුති”

මට දරුවා ඉන්නවා, මට වස්තුව තියෙනවා කියලා අන්ද බාල ජනතාව හරියට වෙහෙස ගන්නවා.

“අත්‍යාහි අතතනො නත්ති - කුතො පුත්‍රා කුතො ධනං.”

තමන්ට තමන්වත් නැති කළ මොන දරුවාද මොන වස්තුවද කියලා තියෙනවා. ඒ නිසා තමන් එක්ක තමන් ජීවත් වීමක් වශයෙන් සමඟ අනුග්‍රහයක් වශයෙන් අඩු ගානේ ද්‍රව්‍යක නිදාගන්න ගිය වෙලාවට පොඩිඩික් පැන්තකට වෙලා මගේ හුස්මත් එක්ක ඉන්න පුළුවන්ද, එහෙම නැත්නම් ද්‍රව්‍යකට පැය 1/2 ක් විතර වෙන් කරගෙන හුස්මත් එක්ක ඉන්න පුළුවන්ද කියලා බලනවා නම්, ඒ ගැමීම දිගට දිගට යනකොට පුදුමාකාර සමඟ අනුග්‍රහිතයක් වෙනවා. ඒ සමඟ අනුග්‍රහිතයෙන් තමයි අපට පුළුවන් වෙන්නේ ද්‍රව්‍යක එක දිගට විත්තක්ෂණ තීපයක් අරමුණේ හිත පැවැත්වීමෙන් කාමචිත්තන්ද ආදි නීවරණ නැතිව ඉන්න. නීවරණයන්ගෙන් වෙන් වෙවිව විත්තක්ෂණයක් අත්දූක්කට ප්‍රතිඵල දෙන්නේ නැහැ. ගැමීමට යන්න ඕන. ගියාට පස්සේ තේරෙනවා මත්ස්සයාට මේක කළ හැකිකක් කියලා. එතකොට

“ගමහිරොප ධමෙමා පරීපකවිධමනෙන සුඡාකටො හවෙයා” කියලා ඉතාම ගැඹුරු වූ ධර්මය පවා ඉතා ප්‍රකට වෙන්න පටන්ගන්නව මේ නීවරණ ටික නැත්නම්. කාමච්චන්ද ආදි නීවරණ නැත්නම්. ඉතින් ඒක තිකං පාර්ථිනාවට එන්නේ නැහැ. අරමුණක් හිතේ තියාගෙන නැවත නැවත හාවනා කරමින් සක්මන් කරමින් කරමින් යොදන්න. වෙලාවක මින්න සමර්ය සාර්ථක වුණාට පස්සේ තේරෙනවා ඒක හරියට වැළෙන පැළ හැටියට තණ කොළ අයින් කරනවා වගේ, ගලුකර්මයක් කරන්න ඉස්සර වෙලා ලෙඩා හිරිවට්ටනවා වගේ වැඩික් තමයි සතිය සමර්ය කියලා කියන්නේ. ලෙඩා හිරිවට්ටගන්නේ නැතිව කවදාවත් ඔපරෝෂන් එක කරන්න බැහැ. තමන්ට හිත සුව දෙයක් තමයි කරන්නේ. නමුත් ලෙඩා දගලනවා. දගලන්නේ නැතිව හිරිවට්ටලයි ඔපරෝෂන් කරන්න ඕන. අන්න ඒ වගේ තමයි සමර්යෙන් කරන්නේ. එහෙ මෙහෙ දුවන සිත එක තුනක නතර කරගෙන ර්ව පස්සේ තමයි ඇති හැටියට දැකගන්න ප්‍රශ්නවන් වෙන්නේ. ඒකට කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා.

අද ද්විසේ මාතාකාව තියෙන්නේ සමඟ අනුග්‍රහිතය. කොහොමද අපි හිතට සමාධියක්, හිතට සමර්යක්, සමාධියක් ඇති කරන්නේ? සමර්ය කියන ව්‍යනය ලොකික තේරුම ගත්තොත් සහාවක් රස් කරගෙන සහාපතිතුමා ඒ සහාව මෙහෙයවන වෙලාවේ සහාව ඇතුළේ මතිමතාන්තර දෙකක් නැදිලා වාද කරන්න පටන්ගත්තොත් අපි කියනවා ඒක සමර්යකට පත් කරන්න බැරි එකක් කියලා. එතකොට ඒක සහාපතිගේ දුර්වලකමක් වෙනවා. එතකොට සහාපති කියනවා දැන් මේ විධියට වාද කර කර හිටියොත් අපිට එකක්වත් යෝජනා ස්ථීර කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා සහාව සමර්යකට පත් වෙලා මෙකට කැමති නම් කැමති කියන්න. නැත්නම් නැ කියන්න. නැත්නම් මේ සහාවට ගත්ත වෙලාවේ වැඩික් නැති වෙනවා. එක මතයකට එකඟ කරන්න වෙනව නේ.

මෙහෙමම තමයි අපේ හිතේ වෙතසික පනස් දෙකක් තියෙනවා. ඒ පනස්දෙක, පනස් දෙයාකාර පැතිවලට දුවනවා. එක එක පැතිවලට දුවනවා. මේ ටික මක්කොම එක දිභාවට යොමු කරන

එක තමයි සමථය කියන්නේ. එක ආස්වරයයක්. එක තමයි සිද්ධ වෙන්නේ ආනාපානා එක දිගට සතිය පැවැත්වීම. එතකොටයි අපිට මේ ගාන්තිය දැනෙන්නේ. ඉතින් එක පුළුවන් තරම් අනුග්‍රහ කරලා සතිය, ආනාපානයේ පවතින සතිය සක්මනේ පවතින සතිය වැඩි කරලා සමථයේ ගැමීම තුළින් වැඩි වැඩියෙන් හිතට සමථ අනුග්‍රහිතය එහෙම නැත්තම් තිරාමිස සුඩය ලබා දෙන්න පටන් අරගත්තොත්, ලෝක තියෙන ඉතාමත් හයානක රෝග සියල්ලම සුව වෙනවදි කියලා අද ලෝක හොයාගෙන තියෙනවා. ආනාපාන සතිය ව්‍යුත්තා නම - අධික රුධිර පිඩිනයට මොනම බෙතක්වත් නැහැ. අද තියෙන්නේ තාවකාලිකව නතර කරන එක විතරයි. ආනාපාන සතිය ද්වසකට පැය 1/2 ක් විතර ව්‍යුත්තා නම් රුධිර පිඩින ප්‍රශ්නයට උත්තර තියෙනවා. පපුවේ අමාරුවට (හාට් ඇටැක්) දැන් දෙන්නෙම බෙත ඔවුරයි. රටත් වැඩිය සක්මන් කරන්න කියනවා. රේවිතිං වෝක් එක කියලා සුද්ධා ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ. හැන්දැවට බත් කන්න ඉස්සෙල්ලා හැනැජ්ම 3-4 ඇවිදින එක. ඕක තමයි සක්මන කියලා කියන්නේ. හොඳට සක්මන් කරනවා නම් කායික රෝග, නිදන්ගත රෝග ගොඩක් දුරු වෙනවා.

අද පූජාක් බරපතල ප්‍රශ්නයක් තමයි නගරවල රාජධානිවල දියුණු රටවල්වල අසහනය කියන එක. තරුණ අසහනය කියලත් මෙකට කියනවා. මානසික ආතතිය කියලත් කියනවා. එක බෙතයි තියෙන්නේ. සමථය තමයි උත්තරය. හිත අරමුණට වැට්ටිව ගමන් කිසි සේත්ම මොනම මානසික ආතතියක්වත් එන්නේ නැහැ. මෙක අත්දැකින්න පුළුවන් දෙයක්. මේ නිසා මෙය සරවයුයන් වහන්සේ අප කෙරෙහි ලොකු කරුණාවකින් අවුරුදු 2600 කට ඉස්සෙල්ලා දේශනා කරපු දෙයක්. ඇත්තම කියනවා නම් මිට අවු 50 කට විතර ඉස්සෙල්ලා මේවා මොකක්වත් තිබුණේ නැහැ. මේ උපතුම මොකක්වත් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඉතා වාසනාවන්ත පරම්පරාවක අද ඉන්නේ. නමුත් වාසනාවට ඇති වැඩක් නැහැ අන්ධයාට මැණිකේ පය ගැහුණට අහුලගන්න දන්නේ නැත්තම්. ඒ නිසා අපේ ජ්වන රටාව සමථ අනුග්‍රහිතයට සමථ ව්‍යුත්තට නැති වුණෙන් අපිට පින තිබුණට මෙක සාක්ෂාත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ගාසනයට කරන්න තියෙන ලොකුම සේවය තමයි

උපයනයෙන් ගන්න තියෙන ලොකුම සේවය තමයි මේ තියන සීල අනුග්‍රහිතයෙන් ලබන දේ. තව ඉදිරියට යැමෙන් සමථ අනුග්‍රහිතය කරලා සමාධිය, සමථය සාක්ෂාත් කරගන්න පුළුවන් නම් ඒ කෙනාට අර බූලාභය භාමුදුරුවන්ට කිවිව වගේ ගිය මිනිහගේ පාර වෙනයි. ඒ කෙනාට උපයනයෙන් විශාල සේවයක් කරන්න පුළුවන්. උපයනයෙන් විශාල සේවයක් ගන්නත් පුළුවන්.

එහෙම නැතිව අපි ඔය පොත්පත් ඉගෙනගත්තත්, පූජා කරුවත් පින්කම් කළත් ඒව සේරම බුරුවෙකුගේ පිටේ හකුරු පැවෙට්වා වගේ. එහෙම නැත්තම් හැඳිගාන හොද්දේ රස කවදුවත් හැන්දට තේරෙන්නේ නැහැ. හැන්ද හොද්දටම ගෙවිල ගියත් හැන්ද කවදුවත් හොද්දේ රස ද්නේන් නැහැ. නමුත් සර්වයුයන් වහන්සේ සඳහන් කරලා තියෙනවා දිව ද්න්නවා. ආන්න ඒ වගේ තමයි භාවනා කරනාකාට විතරමයි ධර්ම රසය තේරෙන්නේ. නැත්තම් ධර්මය පොත්වලට සීමා වෙච්ච එකක් වෙනවා. පොත්වලට සීමා වෙච්ච එක සාක්ෂාත් කරගන්න අත්දකි න්න පුළුවන් වෙන ප්‍රධාන සන්ධිස්ථානයක් තමයි සමථ අනුග්‍රහිතය. සමථ සමාධිය නැත්තම් සමථය. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනෑම අපිට ලැබේවා මේ වරිනා බුද්ධ උපයනයෙන් උපරිම ප්‍රයෝගන ගන්න. ඒක අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න නැකි තාක් උත්සාහ කරන්න අපේ දරුවන්ට අපේ දෙවැනි පරම්පරාවට කාම අරමුණු දීල ආමිස සැපය පිටුපස්සේ යන්න ගත්තොත් රණ්ඩු සරුවල් වැඩියි. මේ නිරාමිස සැපය දෙන්න පටන් අරගත්තොත් ඒක නිතරග ජයක් කියලා විතරක් මතක තියාගන්න. මේ සමථ සුබයට කිසි කෙනෙක් රණ්ඩු කරන්න නැහැ. ඒ ශේෂේතුය ජේන තොක් අහලක කවිරුවත් නැහැ. යන ඔක්කොටම නිතරග ජයක් භම්බ වෙනවා.

ඉතින් ඒ නිසා අද ධර්ම දේශනාවත් එවැනි නිතරග ජයක් ලබාගෙන තමන්ගේ ජීවිතේ ඒ රස විදුගත්තේ නැති පැත්තට, නැත්තම් ඉදිරියට යන්න අවශ්‍ය ගක්තිය ඇති කරගැනීමට මේක ජේතු වාසනා වේචා කියන ප්‍රාර්ථනයෙන් ධර්ම දේශනය මෙතනින් නතර කරනවා. සියලුදෙනාට සැනසීම උදා වේචා කියලා ප්‍රාර්ථනා කරනවා.

අංක 05 දේශනාව

ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි.

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත්ති,

අපි ධරම දේශනාව ආරම්භ කිරීමට කළින් ධරම ගෞරවයෙන් යුත්ත්ව සායුජකාරයක් පවත්වන්න.

සායු සායු සායු

නමෝ තසස හගවතො අරහතො සමමා සම්බුද්ධසස

නමෝ තසස හගවතො අරහතො සමමා සම්බුද්ධසස

නමෝ තසස හගවතො අරහතො සමමා සම්බුද්ධසස ස

“පක්ෂවහි හික්ඩිවේ අඛ්‍යාගහිතා සමමාදිවයි වෙතොවීමුතකිඩා ව හොති, වෙතොවීමුතකිඩානිසංසා ව, පක්ෂකාවීමුතකිඩා ව හොති පක්ෂකාවීමුතකිඩානිසංසා වාති”

ස්වාමීන් වහන්ස, පින්වත්ති,

මේ ද්වස පහක් දිගට පත්වාගෙන ගිය වැඩුමුළවක අවසාන අංකයයි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ධරම දේශනාවක්. ධරම දේශනාවලියේ පස්වෙනි ධරම දේශනාව. අපි මේ ධරම දේශනාව සඳහා, සර්වයුදෙන් වහන්සේ විසින් දේශනා කරන ලද විටනා සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන ද්වසින් ද්වස, ද්වසින් ද්වස ගක්ති ප්‍රමාණයෙන් ඒක විවරණය කරගතිමින් තමයි මේ ද්වස දක්වා පැමිණියේ. ඒ සූත්‍රයට කියන්නේ අනුගහිත සූත්‍රය කියලා. ඒ සූත්‍රයේ සම්පත් දාෂ්ටික කෙනෙක් සම්පත් දාෂ්ටිය, වෙතෝ එල නැත්තෙම් පක්ෂකා එල වීමුක්තානිසංසය දක්වාම ඔප් නංවාගන්න හැටි මුද්‍රන්පත් කරගන්න හැටි කුඩාගන්වාගන්න හැටි සඳහන් කරලා තියෙන්නේ. ඒ සඳහා සම්පත් දාෂ්ටිය සහිත කෙනා පස් ආකාරයකින් ඒක තනා වඩාගන්න ඕනෑ. අනුග්‍රහ කරන්න ඕනෑ. නම් වශයෙන් කියනවා නම්, සිල අනුග්‍රහිතය, සූත අනුග්‍රහිතය, සාකච්ඡා

අනුග්‍රහීතය, සමඟ අනුග්‍රහීතය, අවසාන වශයෙන් තියෙන්නේ විපස්සනා අනුග්‍රහීතය.

පසුගිය දච් හතරේ අපි කුමයෙන් ඒ මූලින් සඳහන් සිල, සුත, සාකච්ඡා, සමඟ කියන කොටස් සාකච්ඡා කළා. අද අවසාන වශයෙන් තියෙන්නේ විපස්සනා අනුග්‍රහීතය පිළිබඳව විස්තර විකක් ඉදිරිපත් කරගන්න. එතන්දී මතක් කරගන්න ඕන ආරම්භයේදීම, විපස්සනා අනුග්‍රහීතය කියන්නේ අර කළින් සඳහන් කරපු සිල, සමාධි අනුග්‍රහීතයෙන් පස්සේ කරන්න තියෙන විශේෂ අනුග්‍රහයක්. එහෙම නැත්තම් අර දෙකකන් අරගෙන දීපු ගැමීම දිගට ගෙන යාමක්. ඒ දෙකට - ඒ කියන්නේ සිල, සමාධි කියන දෙකට - පස්සේ එන මේ විපස්සනා අනුග්‍රහීතයට පක්ෂුදා දික්ෂාව කියලත් සඳහන් කරනවා. පක්ෂුදා ගාසනය කියලත් සඳහන් කරනවා. පක්ෂුදා අංග වශයෙනුත් සඳහන් වෙනවා. පක්ෂුදා දික්ෂා වශයෙනුත් සඳහන් වෙනවා. ඒ නිසා සිල දික්ෂා, සමාධි දික්ෂා, පක්ෂුදා දික්ෂා; සිල ගාසන, සමාධි ගාසන, පක්ෂුදා ගාසන; සිල අංග, සමාධි අංග, පක්ෂුදා අංග වශයෙන් මෙව්වා ඉතින් බොහෝම ප්‍රසිද්ධයි. ඒ වැඩ පිළිවෙළේ මය පිළිබඳව අදාළ පොත් දැනුමට මූලධර්ම දැනුමට සුත අනුග්‍රහීතය කියලා කියනවා. සුතය වැඩීම. ඒ පිළිබඳ පැන විමසුම්, ප්‍රශ්න වැඩ පිළිවෙළ සාකච්ඡා වශයෙන් සඳහන් වෙනවා. ඒ නිසා යෝගාවවරයාට සම්මා දිවිධිය දියුණු තියුණු කරගැනීමක් වශයෙන් සිලය අත්‍යවශ්‍යයි. හේතුක දැඩුවැට වගේ, එහෙම නැත්තම් ගලුකරුමයකට ගල්‍යාගාරයේ විෂ්වීජ ජීවානුහරණය කරන්නා වගේ මේක අත්‍යවශ්‍යය කියලා තේරුම්ගත්තට පස්සේ ඒක ඇත්තටම සම්යක් දාෂ්ට්‍රිය තවත් සංජ්‍ර කරගැනීමක් වෙනවා.

ඒ මට්ටමට ගියාට පස්සේ, විතික්කම කෙලෙස් පිළිබඳව හික්මීමක්, විතික්කම කෙලෙස් පිළිබඳ සංවරයක් ඇති කරගෙන ඒක ණුක්ති විදිමින් තමයි පරියුටියාන කෙලෙස් පිළිබඳව වැඩ කරන්න පටන් අරගන්තේ. ඒකට අපි කියනවා සමඟ අනුග්‍රහීත කියලා. එතකොට මේ සමඟ අනුග්‍රහීතය කරනකොට අර සිල අනුග්‍රහීතයෙන් හමුබ වෙන හය නැතිකම වගේ සමඟ

අනුග්‍රහීතයෙන් හමු වෙන ලාභය තමයි දිවිය ධම්ම සුබ විහරණය කියන, මේ ජ්‍යෙෂ්ඨයේදීම හමු වෙන සැපය. සමහර තැනක ඒක සඳහන් කරල තියෙනවා “විවේකජං පිති සුබා” කියලා. විවේකයෙන් හට ගත්තා වූ ප්‍රිති සුබය. එහෙම නැත්තම් නිරාමිස සුබය. අන්න ඒ නිරාමිස සුබය ජ්‍යෙෂ්ඨයකට පුගාක් වැදගත් වෙනවා. ජ්‍යෙෂ්ඨයක් ආධ්‍යාත්මිකද ආගමිකද කියලා දැනගන්න, එහෙම නැත්තම් මිසවා තැබීමේ වැඩ පිළිවෙළ ආර්යත්වයට පත් වන වැඩ පිළිවෙළේ අත්‍යවශ්‍ය අංයෝගක් වෙනවා සමාධිය. ඒ සමාධියෙන් කරන්නේ අර පරිවුටියාන කෙලෙස්, නීවරණ වික එහෙම නැත්තම් නෙයාවරණ වශයෙන් පටිසම්හිදා මාර්ගයේ සඳහන් කරල තියෙන වික ඉවත් කරනවා, එතන හැබේයි ඉවත් කරනවා කියන්නේ සහමුලින් ඉවත් කරනවා කියන එක නෙවෙයි, යටපත් කරනවා කියන එක. හරියට ලෙඛා තාවකාලිකව සිහි නැති කරවනව වගේ. යටපත් කරල ලෙඛා ගලුකර්මයට සකස් කරනවා වගේ නීවරණ වික අයින් වෙච්චාම හිතේ තියෙනවා ඒ වගේ සකස් කිරීමක්.

රට පස්සේ විපස්සනා අනුග්‍රහීතයෙන් කෙරෙන්නේ රට යට තියෙන අනුසය කෙලෙස් විකට පහර දෙන්න හදන්නයි. ඒ අනුසය කෙලෙස් පවතිනකල්, භාල්මන් කරනකල්, වංචා කරනකල්, ගය මායාවිකම් කරනකල් හිතට කවදාවත් ඇති හැටිය පේන්නේ නැහැ. ඒ නිසා විපස්සනාව අරථකථනය කරනකාට කියනවා, විපස්සනාවෙන් කරන්නේ අනුසය කෙලෙස් මුලිනුපුවා දුම්මයි. එතකාට සිද්ධ වෙන ආනිංසය තමයි ඇත්ත ඇති හැටියට පෙනීම. යථාහුත් සුදාන් දස්සනය කියල මේකට සඳහන් කරලා තියෙනවා. ඇති තතු දැනගැනීම. අන්න ඒ සඳහා කළ යුත්තේ අනුසය කෙලෙස් ඉවත් කිරීමයි. අනුසය කෙලෙස් ඉවත් කරනවා කියන එක කන් හැන්දකින් කනේ තියෙන කළාදුරු අයින් කරනවා වගේ. හැන්දෙන් අයින් කරන්න පුළුවන් ඉතාම සියුම දේවල්. සිලයෙන්, සමාධියෙන් අයින් කරන දේවල් උදාල්ලකින් අයින් කරන දෙයක් වගේ ගොරේසු කන්දක්. බුල්බේසරයකින් අයින් කරන දෙයක් වගේ ගොරේසු කන්දක්. බුල්බේසරයකින් අයින් කළ යුතු විශාල පස් කදු, ජරා කදු ආදිය කන් හැන්දකින් ගන්න බැහැ. උදාල්ලකින් අයින් කළ යුතු, ප්‍රව්‍යින් අයින්

කළ යුතු දේවල් කන් හැන්දෙන් ගන්න බැහැ. කන් හැන්දෙන් කරන්නේ අර බුල්බෝසරයෙන් අයින් කළ යුතු දේවල් අයින් කරලා උදාල්ලෙන් අයින් කළ යුතු දේවල් අයින් කරලා ඉතුරු වෙවිච ලේගය අයින් කරන එක විතරයි. එවිවා බොහෝම සුක්ෂ්මයි. විපස්සනාව ඒ නිසයි ශිලයෙන්, සමාධියෙන් පෙළගැස්සිලා එන්න ඕන වෙලා තියෙන්නේ.

ඒ වගේම තව වෙනස්නම් වගයක් තියෙනවා හිතේ තියාගන්න. විපස්සනාව හරි හැටියට පටන්ගත්ත ගමන්, කරන්න කිසිම දෙයක් නැහැ. කෙරෙන දේ දිහා බලාගෙන ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ. සිලයේදී එහෙම බැං. සිලයේදී කළ යුත්තක් තියෙනවා. සමාධියේදී කළ යුත්තක් තියෙනවා. අන්න ඒ විදිහට ශිලයෙන්, සමාධියෙන් කළ යුත්ත කරලා අදාළ තැනට ඒ ජවය, ඒ වේගය අරන් දුන්නට පස්සේ විපස්සනාවේදී කරන්න තියෙන්නේ විශේෂ දරුණනයක්, විශේෂ දැක බලාගැනීමක් කරන්නයි. පූජවාන් තරම් යමක් කරන එක නතර කරලා, බැලීම පමණය ඉතුරු වෙන්නේ. ඉතින් මෙතෙන්ට යනකොට ශිල ශික්ෂාවට, සමාධි ශික්ෂාවට වඩා වෙනස් ප්‍රතිපදාවක් වෙනස් ආරයක් එනවා විපස්සනාවේදී. විපස්සනාවේදී කරන වැඩි නතර වෙලා, කෙරෙන වැඩි, අනායාසයෙන් පහළ වෙන දේ දිහා වර්ගීකරණයකින් තොරව තේරුමකින් බේරුමකින් තොරව බලාගෙන ඉන්න එකයි කරන්න ඕනෑම මිතෙන්.

හරිම අමාරුයි. උදාහරණයක් වශයෙන් කියනව තම් තරගයක් උද්ධේශීගකර තරගයක් දිහා බලාගෙන ඉන්න කෙනෙකුට දෙපැත්ත කෙරෙහිම සම හිතින් බලාගෙන ඉන්න බැහැ. ඒ කට්ටිය බලන්නේ එක පැත්තක් දිනනවා දකින්න තමයි. එතකොට තමයි ඒකේ මල්වරසන් හඳු නගන්නේ, කැගහන්නේ. තමන්ගේ පැත්ත දිනනකොට සතුවූ වෙනවා. අනින් පැත්ත දිනනකොට කනාවූ වෙනවා. ඉතින් ඒ නිසා තරගය යන ආකාරය අනුව ඒ නිරීක්ෂකයගේ හැඟුම් වෙනස් වෙනවා. නිරීක්ෂකයා ක්‍රිඩා පිටියෙන් පැත්තක හිටියට හිතෙන් තද සම්බන්ධතාවක් ඇති වෙනවා. එතකොට තමයි එය මල්වරසන් දිල එක පැත්කට කැගහල කොහොම හරි දිනවගන්න

උත්සාහ කරන්නේ. නමුත් ඒ වෙනුවට ටෙලිවිෂන් කැමරා එකක් තිබිබාත් ඒ ටෙලිවිෂන් කැමරා එකට පූජ්‍යවන් ඒ දැරුණය දිහා බලන්න කිසීම හැඟීමක් පහළ නොකරගෙන.

බුද්ධාමුදුරුවෝ පහළ වෙන්න ඉස්සෙල්ලා ලෝකේ හිතුවේ යමක් දිහා බලනකාට හැඟීම් පහළ වෙන එක හොඳයි, හැඟීම් පහළ වෙනවා. එක වෙවිවාවයි. එක තමයි රස වින්දුනය කියන්නේ. නමුත් සර්වයුයන් වහන්සේ දුනගත්ත මෙතන තමයි අපි අහු වෙන තැන. ඒ නිසා උත්චහන්සේ අපිට යෝජනා කළා පූජ්‍යවන් නම් ඒ ටෙක දිහා බලල පොටිවයෙක් වගේ ඉන්න කියලා. ඇස් අන්ද වෙවිව කෙහෙක් වගේ බලා ඉන්න කියලා. එහෙම තැත්තම් බලලා බලපු මතින් මතිමනාන්තර හැඟීම් පහළ කරන්නේ නැතුව නොදුක්කා වගේ හිටිය නම් ඔන්න අන්තිම ද්‍රුෂ්‍ය විපස්සනාව. එක බාහිය දාරුවීරිය වෙත බුද්ධාමුදුරුවෝ දේශනා කළේ “දීයේ දියුමනතං හවිසුති” බාහිය දැකීම දැකීම මතින් නතර වෙනවා. ඒ නිසා උම හිත හික්මවාගනින් “දීයේ දිවයමනතං හවිසුති” දැකීම දැකීම මතින් නතර කරන්න නම් උම හික්මෙන්න ඕන. යමක් අභුණට අභුණ මතින් නතර වෙන්න හික්මෙන්න ඕන බේරුක් වගේ. ඇගට යමක් දැනුණට දැනුණ දේ මත තේරුම් බේරුම් කරන්න යන්නේ නැතුව ආචම්බරකම් ලැජ්පකම් ගන්නේ නැතුව දැකපු දේ දැක්ක මතින් තේරුමෙන්න කළේපනා ව්‍යුණා නම්, යමක් ඒ කළේපනා වෙඩාම මතින්ම එක නතර වෙන්න ඕන. ඉතින් ඒ නිසා බාහිය දාරුවීරියට මෙන්ම, උදාන පාලියේ ඒ දේශනාව මාලුනකාපුත්ත සූත්‍රයේත් සඳහන් වෙලා තියෙනවා. අනාථ පිණ්ඩිකොට්ටා සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඊට වෙනස් ක්‍රමයකට මෙකම සඳහන් කරනවා සර්වයුයන් වහන්සේ “වක්‍රුමා යථා අනෙකා සෞත්වා බධිරෝ යථා” ඇස් ඇත්තේ නමුත් අන්දයෙක් සේ හික්මෙන්න කියලා. කන් ඇත්තේ නමුත් බේහිරකු සේ හැසිරෙන්න, හික්මෙන්න කියලා. කුදාණය තිබුණත් සිද්ධිය දිහා බලලා එකට සම්බන්ධ නොවී මත ප්‍රකාශ කරන්න යන්නේ නැතුව හික්මෙන්න පූජ්‍යවන් ඉඩ සමාදන් වෙන්නය කියලා. බේරෙන්නම බැරි නම් මළමිනියක් වගේ ඉඩල හරි බේරෙන්නයි කියලා තියෙනවා.

ඉතින් මේක හරිම අමාරුයි, සමාජයීලිව ගත කරන කෙනෙකුට හිතාගන්න. ඇයි එහෙම කරන්නේ, මොකක්ද ඒකේ තියෙන ආතිංසය? ඒ නිසා සාමාන්‍ය විපස්සනා බණ ගැටුරු වුණාට කරන්න නම් තියෙන්නේ ලේසි වැඩක්. විපස්සනා කරනාකාට. ඒන් දේ ඇහෙන දේ ගඳ බලන දේ රස බලන දේ පහස බන දේ පිළිබඳව කිසිම ප්‍රතික්‍රියාවක් තොකර කැමරා එකක් වගේ ඉන්න. වීඩියෝ කැමරා එකක් රුපය අල්ලගන්නවා විතරයි. ඒක තොරන්න යන්නේ නැහැ. පටිගත කරන යන්තුයේ කටහඩ අල්ලගන්නවා මිසක්කා නැත්නම් පටිගත කරගන්නවා මිසක්කා ඒක වර්ගිකරණය කරගන්න යන්නේ නැහැ. අන්න ඒ වගේ ඇහැ කැමරාවක් වගේ, කන පටිගත කරන යන්තුයක් වගේ කිසිම ප්‍රතික්‍රියාවක් තොකර නතර කරගන්න පූජ්‍යවන් නම් ඒක තමයි උගුම විපස්සනාව කියන්නේ. ඉතින් ඒක අද බුද්ධාගමෙන් ඇත් වෙවිව කැලුලක් වෙලා තියෙනවා. ඒ වගේ පණීවුචියක් බුදු හා මුදුරුවා ලෝකයාට දුන්නා. නැත්නම් මනුස්සයට මතක් කරල දුන්නා. ඒ වගේම එය මනුස්සයට කළ හැක්කක්. වෙන කිසිවෙකුට බැහැ. කවදාකවත් බලළකුට බැහැ මියෙක් දැකලා උපේක්ෂා සිත පහළ කරගන්න. සහජාසයෙන්ම උඟ ඒකට පතිනවා. නමුත් බණ හාවනා කරන කෙනෙකුට රට වඩා වෙනස් හැගීමක් තියෙනවා. ඒ නිසා සිල ඕක්ෂා, සමාධි ඕක්ෂා ඕයාට පස්සේ පක්ෂුදා ඕක්ෂාවේදී අපි උත්සාහ කරන්නේ හිතට හෝ කයට හෝ නාම වශයෙන් රුප වශයෙන් මතු වෙන ඕනම දෙයක් කිසිම ප්‍රතික්‍රියාවක් තොකර ඒකේ මුල, මැද, අග කිසිම ඇගිලිගැසීමින් තොරව වෙන්න දිල උපරිම උනන්දුවකින්, සතියකින්, එළඹ සිටි ගක්තියකින් බලා සිටින්න තමයි. විපස්සනා කරන්නේ ඒකටයි.

ඒ නිසා ආනාපානයට මේක සම්බන්ධ කරගත්තොත් අපි හිතමු යෝගාවවරයා සමාසක් දැජ්‍රීකයි. කමටහන් බලලා තියෙනවා. තමන්ගේ ඕලය එන්න එන්න දියුණු කරගනිමින් ඉන්නවා. වාචි වෙලා තමන්ගේ ඉරියවිවට හොඳට හිත යොදාල තැන්පත් වෙන්න ඉඩ ඇරුලා ස්වභාවයෙන් මතු වෙන පුස්ම දිහා බලන්න පුරුදු වෙලා තියෙනවා. ඒ මතින් පුස්මට මුහුණට මුහුණ දාලා ඉන්න පූජ්‍යවන්කම සකස් කරගෙන තියෙනවයි කියලා කියමුකා. ඒ කියන්නේ දුන් සමාධියක් තියෙනවා. නැත්නම් සිත සමථයකට පත් කරගන්න හැටි

දන්නවා. මේකට තමයි අපි සීල අනුග්‍රහීත සමාධි අනුග්‍රහීත කියල කියන්නේ. අපි මෙතෙක් ඉගෙනගත්ත බණවල හැරියට දන්නවා ඩුස්මට හිත දුම්මට පස්සේ සමඟරකුට ස්වාභාවිකව ඩුස්ම වැටෙහෙනවා මිස හැපෙන තැනක් හෝ ඇතුළු වෙන ඩුස්ම, පිට වෙන ඩුස්ම කියල වෙනසක් වැටෙහෙන්නේ නැහැ. හැබැයි හොඳට දන්නවා සතියෙන් මග හිත පිට ගිහිල්ලා නැ ඩුස්මලේ තියෙන්නේ කියලා. ඉතින් ඒක ලක්ෂණක් වශයෙන් ගන්න පූජ්‍යවන්. එයාට තියෙන්නේ සමථයට බර සමාධියට බර වරිත ලක්ෂණයක්.

නමුත් යම් කිසි කෙනෙකුට ඩුස්ම හොඳට ස්වාභාවයෙන් ගන්න ගමන් ඩුස්ම මේකයි කියල සාන්ස්ක්‍රද්ධයක් තියෙනවා. වෙන් කොට භදුනගත්ත පූජ්‍යවන්කමක් තියෙනවා. වෙන විදිහකට කියනවා නම් ඩුස්ම ඇතුළු වෙනකොට එය හොඳවෙම් දන්නවා මේක පිට වෙන ඩුස්ම නෙවෙයි කියලා. ඒ වගේම මේක හිතිවිල්ලකුත් නොවෙයි. ගබ්දයකුත් නෙවෙයි. වේදනාවකුත් නෙවෙයි. මේ ඇතුළු වෙන ඩුස්ම කියලා ඒ දුනීමෙන් නතර වෙන්නේ නැහැ. ඒ ඇතුළු වෙන ඩුස්මේ තියෙන අංග ප්‍රත්‍යාග ස්වාභාවික ලක්ෂණ අල්ලගත්තවා. එතකොට පිට වෙන ඩුස්ම එනකොට අර වාගේම සාදර හැඟීමකින් මේක ඇතුළු වෙන ඩුස්ම නෙවෙයි. පිට වෙන ඩුස්මයි. සද්ධයක්, වේදනාවක් හිතිවිල්ලක් නෙවෙයි. මේක ලක්ෂණ මේහෙමයි කියලා ඇතුළු වෙන ඩුස්මයි පිට වෙන ඩුස්මයි වෙන් කරලා භදුනාගත්ත පූජ්‍යවන් නම්, ඒ කියන්නේ සමථය ඉක්මවපු විපස්සනා පැත්තට ගෙනාපු උපනිගුය සම්පත්ති තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම යෝගාවචරයාට සමහර වෙලාවට ගුරු උපදේශයකින් තොරව හිතාගත්ත අමාරුයි ඇත්තටම කොහොද යන්නේ කියල. නමුත් ඒක ප්‍රයෝගනවත් වෙයි කියලයි මම මේ තොරතුරු ඉස්සරහින් තියන්නේ.

අපි හිතමු යම් කිසි කෙනෙකුට ඇතුළු වීමේ, පිට වීමේ වෙනසක් වැටෙහෙන්නේත් නැහැ හැපෙන තැනක් වැටෙහෙන්නේත් නැත්තම් ඒ යෝගාවචරයා ඒකෙන් අදහස් කරන්නේ ඩුස්මේ හිත තියෙනවා, ආනාපාන සතිය තියෙනවා. සමථය වැඩ්ඩිනවා. එහෙම නම් එය දිගවම ඒ සමථ භාවනාව කරගෙන කරගෙන යනකොට, නැත්තම් ආනාපාන සතිය වඩාගෙන වඩාගෙන යනකොට, ඒ

ආග්‍රාස ප්‍රශ්නවාසයත් බලන හිතත් එක්ක ඇසුර වැඩි වෙලා ලං වෙන්න ලං වෙන්න ඒ බලාගෙන ඉන්න අරමුණත් හිතත් මිස වේදනා, හිතුවිලි, ගබ්ද, බාධා නැතිනම්, වෙන විදිහකට කියනවා තම් නීවරණ බලපැමූ නැතිනම්, හිතේ නීවරණ දුරු වීමෙන් ඇති වන පිරිසිදුව ආලෝක නීමිත්තක් විදිහට පේන්න පටන්ගන්නවා. කෙලෙසිවිට හිත අන්ධකාරයි. කළු සුදු කළවමක් තියෙන්නේ. නීවරණ දුරු වෙන්න දුරු වෙන්න අඹුර කපාගෙන අරුණ නගිනවා වාගේ කළඹලි වෙන්න පටන්ගන්නවා.

ඉතින් ඒක වේද්දී ආනාපානයම අතනැර ඒ පේන එළිවත් බලන්නේ නැතිව දිගටම ආනාපානයම කරගෙන ගියෙන් එන්න එන්න ඒක සාමාන්‍යයන් කළඹලි වෛවිට හිත අන්තිමට සුදු බිත්තියක් දිහා බැළුවා වගේ මැරිවිට නොසේල්වන සුදක් බවට පත් වෙනවා. ඉස්සේල්ලා පෙනෙන්නේ නිකං මිදුමක් වගේ. එහෙට මෙහෙට යන වලාකුළක් වගේ. නමුත් අන්තිමට ගිහිල්ල මේක ස්ථීර සුදක් බවට පත් වෙනවා. ඒ සුද පැතිරිලා තියෙන්නේ. හොඳට ගෙවෙමින් පවතින ආනාපානය බලාගෙන හිටියෙන් මේ අතන මෙතන තියෙන සුද ඔක්කොම එකතු වෙලා පැතැටියක් වාගේ, තැටියක් වාගේ, රොටියක් වාගේ, පිගානක් වාගේ එක රවුමට එන්න පටන්ගන්නවා. ඇවිල්ල ඒ මැරිවිට සුද නෙමෙයි සක්‍රිය වෙන්න පටන්ගන්නවා. සක්‍රිය වෙලා ලං වෙන්න ලං වෙන්න හරයට විදුරු කැල්ලක් හරහා බලනවා වගේ, එහෙම නැත්තම් සුද වියුත් බල්බි එකක තියෙන නිල් ආලෝකය වගේ, එහෙම නැත්තම් උදා තරුවේ තියෙන කාන්තිය වගේ සුද විනිවිද පේන පැත්තට යන්නට පටන්ගන්නවා. දියමන්ති සුදකට යන්න පටන්ගන්නවා. ඒ කියන්නෙ සමාධිය එන්න එන්න හොඳට දියුණු වෙනවා. ඒක සම්පූර්ණ සමාධිය.

එහෙම වුණාට පස්සේ වෙනසකට වෙන්නේ අර පේන ආලෝක ලපය කුමයෙන් කුමයෙන් ඔමරි පපා, මුකුල් පපා, ලගට ලගට එන්න පටන්ගන්නවා. ඇවිල්ල එක තැනකදී සම්පූර්ණයෙන්ම ඒ ආලෝකයට හිත බැසුගත්තා වගේ අරපණා අවස්ථාවට යනකොට අපි කියනවා අරපණා සමාධිය කියලා. ඒකේ විකක් සුක්ෂම කොටස් වගයක් තියෙනවා වයි කළ යුතු. මොකද මේ ආලෝකය පේනකොට

හුගදෙනෙක් ආලෝකය බලල ආනාපානය අමතක කරනවා. එතකොට සතිය කැබේනවා. පුළුවාන් තරම කියනවා ආලෝකය දිහා බලන්නේ නැතිව ඒකට නීසි නින්දේ වැඩින්න හැරලා ආනාපානය දිගේම අරගෙන යන්න කියලා. මම මේ විකක් වැඩිපුර කියන්නේ සමථයානික යෝගාවරයාගේ සමථය හැඳිල එනව නම් ඒක කොහොමද තනා වඩාගන්නේ කියලා.

නමුත් අපි හිතමු ඒ වෙනුවට යෝගාවරයට හැපෙන තැනත් වැටහෙනවා. ආශ්චර්ය ප්‍රශ්නාස දෙකේ වෙනසන් වැටහෙනවයි කියලා. ඉතින් එතකොට ඒකෙන් කියන්නේ යෝගාවරයාට විපස්සනා පැත්තට නැඹුරුවක් තියෙනවා කියලා. ආන්න එහෙම කරගෙන යන වෙලාවේ යෝගාවරයා ඇතුළු වෙන ප්‍රස්ථ්‍රම සිතලයි, පිට වෙන ප්‍රස්ථ්‍රම රස්නයි, ඇතුළු වෙන එක දිගයි, පිට වෙන එක කොටයි, ඇතුළු වෙන එකේ පිරිමැදීම මෙහෙමයි, පිට වෙන එකේ පිරිමැදීම මෙහෙමයි කියලා වෙන සද්ධ වේදනා හිතුවිලි නැතිව අරමුණේම හිත පවත්වන්න පටන්ගත්තොත්, ව්‍යූහාසයක් ඇති වුණොත්, දන් මෙතන තියෙන්නේ ආශ්චර්ය ප්‍රශ්නාසයට අරමුණු වෙන්නා වූ වායෝ එෂාටියාල ධාතුවයි ඒක බලන හිතයි විතරයි. කෙලෙස් නැහැ ගබඳ වේදනා සිතුවිලි නැහැ. මේ කාලය ඇතුළත බලන අරමුණයි හිතයි විතරයි කියල එතකොට ජේනවා. මේ බලන අරමුණ වායෝ ධාතුව රුප ධර්මය ආශ්චර්ය ප්‍රශ්නාස වශයෙන් මාරු වෙනවා. මාරු වෙනකොටම හිතින් අල්ලනවා මේ ආශ්චර්යය, මේ ප්‍රශ්නාසය කියලා. එතකොට විනාඩි 10-15-20 බලා ඉන්නකොට මේ රුප ධර්මයත් මේ නාම ධර්මයනුත් ඇර වෙන මොකක්වත් මේක නැහැ. අත්දුකීමේ තියෙන්නේ රුප-නාම ධර්ම දෙක විතරයි.

නැබැයි ඉතින් මේ තත්ත්වය ආරක්ෂා වෙන්නේ එකම අරමුණක හිත පවතිනකොට ආඩුනිකයාට. අන්න එතකොට කියනවා මේ බලන රුප ධර්මය මේ ආශ්චර්යය මේ ප්‍රශ්නාසය මේ මුල මේ මැද මේ අග කියලා සාන්ස්ක්‍රද්ධෙන් දුකගනිමින් වෙන දිහාට හිත නොයා ඉන්න වෙලාවේද ඒ රුප ධර්මවලට කියනවා රුප. මේක බලන හිතට කියනවා නාම කියලා. මේ නාම රුප දෙක වෙන් කරලා වටහාගන්නා අවස්ථාව කියලයි පොත් සඳහන් කරලා තියෙන්නේ. මේකට

කියනවා නාම රුප පරිවිෂේද ක්‍රාණය කියලා. හැඳුයි ඉතාමත්ම ලාමක එකක් මේ. මොකද රුප ධර්ම ලෝකේ තියෙන්නේ ආනාපානා විතරක් නොවයි. නමුත් අපි සමථ සමාධිය නැත්තම් සමථ උපතුමවලින් ආනාපානානට විතරක් හිත යොදාල ඒක අගය කරල ඇති කරගත්ත ගැමීමෙන් තමයි දැන් ඒ මත පමණක් හිත පවතින්නේ. ඒ හිතයි බලන රුපයයි විතරයි. නාම රුප දෙක විතරයි.

ආන්න මහොම කරගෙන කරගෙන යනකාට, ආශ්ච්චාස ප්‍රශ්ච්චාස දෙක කියල කියන්නේ වායෝ බාතුව පමණක්ම නොවයි. මේ වායෝ බාතුවේ උණුසුම සිසිලස ගතිය තියෙනවා. වායෝ බාතුව කියල කියන්නේ අපි දැන්න කම්පන වංචල ගති. මේක් උණුසුම සිසිලසෙන් ජේනවා මේක තේපෝ බාතුවට මිශ්‍ර වෙලා තියෙන්නේ කියලා. පිරිමැදෙන ගතිය, ඇතිල්ලෙන ගතිය, ගොරෝසු ගතිය කියලා කියන්නේ පයිවි බාතුවේ තියෙළනයක්. තව සමහර වේලාවට තියෙනවා නිකං ගලන ඩුස්මේ දියර ගතියක් වාගේ. ඒකට කියනවා වැශිරෙන ගතිය කියලා. සමහර විට ඒ වැශිරෙන ගතිය වශයෙනුත් ජේනවා. මොදු බලාගෙන හිරියොත් ජේනවා මේ වායෝ බාතුව විතරක් නොවයි මේක පයිවි, ආපෝ, තේපෝ යන හැම එක්ම නියෝජනයක් තියෙනවා. ඒ නිසා අත්දකින හැටි ආශ්ච්චාසය අත්දකින්නේ මෙහෙමයි, ප්‍රශ්ච්චාසය අත්දකින්නේ මෙහෙමයි කියලා පුළුවාන් තරම් පැතිකඩ බල බල යනකාට මේ නාම-රුප ධර්මයේ පවතින්නා වූ පයිවි, ආපෝ, තේපෝ වරින් වර හැඩිතල මාරු කරමින් විවිධ ජවනිකා රගපානවා. හරියට වේදිකාවේ නළනිෂ්සෙයා භතරදෙනෙක් ඉන්නවා වගේ. එක එක්කෙනා ප්‍රධාන නළවා වෙනවා වරින් වර.

මෙන්න මේක බලාගෙන ඉන්න ඉන්න තේරෙනවා ආශ්ච්චාසයෙන් ප්‍රශ්ච්චාසයට විතරක් නොවයි, ආශ්ච්චාසයෙන් ආශ්ච්චාසයට පවා මේ පයිවි, ආපෝ, තේපෝ, වායෝ හතරෙ සෙල්ලම් වගයක් තියෙනවා. අන්න එක නිසිනින්දේ බලන්න පුළුවන් නම් ඇගිලිගැහීම් කරන්නේ නැතිව, විනිශ්චය කරන්නේ නැතිව, මේක මොදුයි මේක නරකයි අරක වෙන්න ඕන, මේක වෙන්න ඕන කියලා, එතකාට එකට අපි කියනවා විපස්සනා කරනවා කියලා. නිසිනින්දේ වේදිකාවේ නාඩුම යන්න ඇරලා බලාගෙන ඉන්නවා. අන්න එහෙම

බලාගෙන ඉන්තකොට තියෙන්නේ නාම රුප දෙක පමණයි නම් ඒ හිතේ කෙලෙස් තියෙන්නේ නැහැ. මේ බලන දේ පිළිබඳ රාගයක් පහළ වෙන්නේ නැහැ. ද්වේෂයක් පහළ වෙන්නෙන් නැහැ. තිදීමත ගති, අවිද්‍යා, අන්ධකාර පහළ වෙන්නෙන් නැහැ. එතකොට යෝගාවවරයා තේරුම්ගන්නවා සතිය දිගට පවතින තාක් කල් ආශ්ච්‍රාස ප්‍රශ්ච්‍රාස දෙකේ විවිධ පැතිකඩ පෙනුණට රාග, ද්වේෂ, මෝහ ආදි කෙලෙස්වලින් සංකීර්ණ වෙන්නේ නැතිව මේ දෙක විතරක් දැකගන්න ප්‍රශ්ච්‍රාවන් බව.

අපි හිතමු මෙහෙම දැකගන්නකොට කෙනෙකුට තියෙනවා හිතිවිලි බහුලකමක් කියලා. විනාඩි 2-3 ක් යනකොට ඔන්න ජවනිකාවට ඉන්න දෙන්නේ නැහැ හිතිවිලි එන්න පටන්ගන්නවා. එතකොට ඒ හිතිවිලි එන දිභාත් අර ආශ්ච්‍රාසය බලනවා වාගේම, ප්‍රශ්ච්‍රාසය බලනවා වාගේම තරහ නොවී, මේ හිතිවිලි නොදැකිං නොපතන් කියන්නේ නැතිව හිතිවිල්ල දිභා බලන්න ප්‍රශ්ච්‍රාවන් නම් ඒකත් විපස්සනාවක් වෙනවා. විපස්සනාවක් නොවෙන්නේ මේ එන හිතිවිලිවලට වෙර කරනවා නම් තමයි. වෙර කරනවා නම් ද්වේෂ අනුසය හිතේ වැඩ කරනවා. අපේ පුරුදු නැති හිත අනිවාර්යයෙන්ම හිතිවිල්ලක් එනකොට ද්වේෂ කරනවා. අකමැත්ත පහළ කරගන්නවා. එතකොට අපි හිතිවිල්ලක් දැකළා හිතිවිල්ලට ඇති අමනාප ගතිය, තුරුස්නා ගතිය, ද්වේෂය දැකගන්න ප්‍රශ්ච්‍රාවන් නම් දැන් ඔන්න අපි කියනවා විපස්සනා වෙන්න පටන්ගත්තයි කියලා. සද්දත් ඇශේනවා. හිටපු ගමන් දඩස් ගාල සද්දයක් එනවා, අපි හිතපු නැති. එතකොට අපිට ඒ සද්දය ඇති කළ එක්කෙනා එක්ක තරහ යනවා. ආනාපානය කැඩුණා කියලා තරහ යනවා. නමුත් ඒ සද්දේ ඇඟිලා අපි හිතනවා අපි හොඳ කැමති ගායකයෙකුගේ කටහඩ ඇශ්ඡලෙනාත් සතුටක් පහළ වෙනවා, අමනාප කෙනෙක්ගේ කටහඩක් සතෙක්ගේ කටහඩක් නම් තරහක් පහළ වෙනවා කියලා. අන්න එහෙම සද්දයක් ඇති වෙනකොටම, ඒ සද්දේ හෙවනැල්ල වගේ පහළ වෙන කැමැත්ත, අකැමැත්ත දෙක බලන්න ප්‍රශ්ච්‍රාවන් නම් විපස්සනාව වෙනවා. ඒ කියන්නේ සද්දේ වේවා කියන හැඟීමක්ත් නැහැ. නොවේවා කියන හැඟීමක්ත් නැහැ. සද්දේන් ඇති කරන සංගිරයට, සිද්ධියට යටින් වැඩ කරන හින් තුළ දැකගන්න පටන්ගන්නවා. වේදනා එනවා, සැප

වේදනා, දුක් වේදනා කියල. සැප වේදනා එනකොට නම් අපි කැමති වෙනවා. දුක් වේදනා එනකොට අකමැතියි. අන්න ඒ කැමති, අකමැති බව එන එන තාලෙන් වේදනාවට අමතරව දූනගන්න, දැකගන්න පුළුවන් නම් විපස්සනාව නැත්තම් අනුසය කෙලෙස් වැඩි කරන හැටි, වංචික ධර්ම වැඩි කරන හැටි අල්ලන්න පටන්ගන්නවා.

මෙක විකක් අමාරුයි. සංකීරණයි. ගැහුරුයි. ඒ නිසා ආනාපාන භාවනාව කරගෙන යනකොට සද්ධ ආවයි කියල කනගාටු වෙන්න දෙයක් නැහැ. වේදනා ආවයි කියල කනගාටු වෙන්න දෙයක් නැහැ. හිතිවිලි ආවයි කියල කනගාටු වෙන්න දෙයක් නැහැ. එන එන සද්ධේද්ව, වේදනාවට, හිතිවිල්ලට හිත ප්‍රතිත්‍යා කරන්නේ කොහොමද කියල දන්නව නම්, හිත ප්‍රතිවාර දක්වන්නේ කොහොමද කියල දන්නව නම්, ඒක විපස්සනා වඩන්න අත්වැළක් වෙනවා. හැබුයි එකෙන් අදහස් කරන්නේ නැ සද්ධ ගෙන්නගන්න කියලා, වේදනා ගෙන්නගන්න කියලා. හිතිවිලි ගෙන්නගන්න කියලා. යන පාරේ භම්බ වෙන දේවල්වල හැපේපන්නේ නැතිව යන එකයි මෙකෙන් අදහස් කරන්නේ. අන්න එහෙම කරගෙන යනකොට වේදනා, හිතිවිලි, ගබ්දවලට තරහ නොවී හිත නරක් කරගන්නේ නැතිව වැඩි වෙලා ඉදෙගෙන ඉන්නත් පුළුවන්. මූල කරමස්ථානය ආනාපානය වැඩි වෙලාවක් ඇසුරු කරන්න තියෙන ඉඩ වැඩි වෙනවා.

අන්න ඒ විදිහට කළඹිලියක් ආවොත් ඒ යෝගාවවරයාට කියනවා හැම ආශ්ච්වාසෙකම, හැම ප්‍රශ්ච්වාසෙකම හටගන්නකොටම එළඹ සිටිල කොහොමද මෙක හටගන්නේ කියලා මූල බලන්නයි කියලා. ඇයි එහෙම කියන්නේ? අර ඉස්සෙල්ලා විදිහට ආශ්ච්වාස ප්‍රශ්ච්චාස දෙක බලල මෙකෙ තියෙන්නේ නාම රුප දෙක පමණයි, බලන වායෝ එඟාටියාබ දාතුව ඇතුළු රුප කොටස් තියෙනවා, පෙනෙන, බලන හිත තියෙනවා. මේ දෙක විතරයි කියලා බැලුවොත් එහෙම වෙලාවක තේරෙයි, මෙකෙ ජීව ආත්මය කියල ආත්ම සාරයක් නැහැ. බලල වෙන් කරල පෙන්නන්න පුළුවන් නාම රුප දෙක විතරයි තියෙන්නේ. නමුත් කොහොන්ද මෙව මෙතනට ආවෙ කොහොමද මෙව එන්නේ කියල බලන්න නම්, ඒ නාම මතු වෙනකොටම, රුප මතු වෙනකොටම එළඹ සිටින්න යින. යම් වෙලාවක යෝගාවවරයාට

හුස්ම ඇති වෙන හැරී පවතින හැරී දෙකම ආශ්චර්යාස, ප්‍රශ්නවාස වශයෙන් දෙකම බලාගෙන ඉන්න පුළුවන් නම් මේ ඩුස්ම ඉතාමත්ම ලාවට පටන් අරගෙන ගොරෝසු වෙන බව තේරෙනවා. අපි දියුණු කරපු නැති මනසට ජේත්තෙ ගොරෝසු ඩුස්ම විතරයි. මනස හොඳට දියුණු කරන්න දියුණු කරන්න රට වැඩිය සියුම මට්ටම්වල ඉදෑ ගොරෝසු වෙන හැරී රුපාන්තරණයක් විදිහට, පරිණාමයක් විදිහට දැකිනකාට ඒක දෙවියන්නාන්සේ මවපු එකක් නෙමෙයි, සියුම දෙයක් ගොරෝසු විමක් විතරයි ජේත්තෙ කියලා පෙනෙනවා. බඩි තිබුණ කළල රුපය තමයි ඔය වැකිල බලෙක් බවට පත් වෙන්නේ. ඒ බලෙක් තමයි මැද වයසේ කෙනෙක් බවට පත් වෙන්නේ. වයසක කෙනෙක් බවට පත් වෙන්නේ කියලා ඒකේ ආරම්භය බලන්න පටන්ගත්තහම ඒක පට්ටිව සමූප්පාදය පිළිබඳ හේතු එල ධර්මය පිළිබඳ විශාල පළවෙනි වූත්, වැදගත් වූත් පියවර බවට පත් වෙනවා.

එ නිසා හොඳට සිලයක ඉදලා හොඳ සමාධියක් ඇති කරගෙන අරමුණ යාල් කරගෙන, භාද කරගෙන නැවත නැවතන් ආශ්චර්යාසයෙන් ආශ්චර්යාසය මතු වෙනකාට ඒකේ හටගැනීම දැකගන්න උත්සාහ කරනකාට ඒ ආශ්චර්යාසය සහ ආශ්චර්යාසයේ හටගැනීම, ප්‍රශ්නවාසය සහ ප්‍රශ්නවාසයේ හටගැනීම දෙක දැකීමට කරන උනන්දුව තුළින් තමයි මේ පට්ටිව සමූප්පාදය කියන, ධම්මටියිනි දැකිණා කියන, එහෙම නැත්තම් පට්ටිවය පරිග්ගහ කියන ඒක, නැත්තම් සප්පට්ටිවය පරිග්ගහ කියන ඒක අල්ලගන්න පටන් අරගන්නේ. ඒක විපස්සනාවේ හොඳ දියුණුවකට, මුල් බැසැගැනීමකට හේතු වෙනවා. ඒ නිසා හොඳට ආශ්චර්යාසය ප්‍රශ්නවාසය දිගට කරගෙන යනකාට ආශ්චර්යාසය මුල ආශ්චර්යාසයත් එකේ බලන්න කියනවා. ප්‍රශ්නවාසය මුල ප්‍රශ්නවාසයත් එකේ බලන්න කියනවා. එතකාට ඒ හේතු ධර්ම තේරෙන්න පටන් අරගත්තොත් මේක මුලට මැවුම්කාර දෙවි කෙනෙකුත් නැහැ. තියෙන්නේ මේ නාම රුප දෙකම තමයි හේතු වෙන්නේ එල වෙන්නේ. ඉස්සේල්ල ඇති වෙවිව එලය ර්ලග එකට හේතු වෙනවා.

එක ද්වසක් මට මතකයි ප්‍රශ්නයක් අහල තියෙනවා, පට්ටිව සමූප්පාදය ඉතා ගැඹුරක් තියෙනවා. ඒක කොහොමද දුනගන්නේ, ජීවිතයට සම්බන්ධ කරගන්න කොහොමද කියන ඒක. ජීවිතයට

සම්බන්න වෙන්නේ ආය්චාසය මතු වෙනකාට ඒක මුල දිහා බලාගෙන ඉන්නවා. ඒක තැවත තැවත මතු වෙනකාට බලාගෙන ඉන්න යින. ඒ වගේම ප්‍රශ්නාසය මතු වෙනකාට එන්නත් ඉස්සෙල්ලා අවධියක් ඇති කරගන්න යින. මෙන්න මේක පුරුදු කරපු ද්‍රව්‍යක යිනම කෙනෙකුට හමුව වෙනවා ලාභයක්. තමන්ට තරහ යනකාට තරහ යන හැරී, ලාවට පතන් අරගත්ත තරහ දළදඩු වන්ඩ තරහක් බවට පත් වෙන හැරී, තරහ මුල ද්‍රකගන්න පුළුවන් වෙනවා. මේ ආය්චාස මුල ද්‍රකිනකාට. තදබල ආංවල්, පවි සිද්ධ කරගන්න තරමේ, විතික්කම කෙලෙස් බවට පත් කර ගන්න තරමේ ආංවල් පහළ වෙන හැශිත් ද්‍රකගන්න පුළුවන් වෙනවා. ඒක හිතන්න නම් බැහැ, මෙහෙම බණ අහනකාට නම් කවදාවත් හිතෙන්නෙ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. නමුත් මේ මුල ධර්මයම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා නාම-රුප දෙක ද්‍රනගත්තට පස්ස පවිච පරිග්‍රහ ක්‍රියාණය කියලා කියන්නේ යමක හේතුව ද්‍රකගැනීමේ ක්‍රියාණය.

මේකට උපමාවක් මං කියන්නම්. සමහර විට උපමාවලින් වැශිෂ්ට හොඳයි. අපි මේ බුදු පිළිමේ ඉස්සරහ මැටි පහනක් තිබුණයි කියලා හිතන්න. එහෙම තැත්තම් ඉටිපන්දමක් ගැහුවා කියලා හිතන්න. ඉතින් අපි ඔක්කොම දත්ත වූහට ඉටිපන්දම ගැහුවාම ආලෝකවත් වෙනවා. හොඳට බලන්න ඉටිපන්දම පාමුලට ඉටිපන්දම විසින්ම හෙවනැල්ලක් දාගන්නවා. පහනක් පත්තු කෙරුවාම පහනෙ මුලට පහනෙ හෙවනැල්ලක් ඇති කරගන්නවා. අපි කවදාවත් හෙවනැල්ල ද්‍රකින්නෙ නැහැ. අපි ද්‍රකින්නෙ ආලෝකය විතරයි. ඒ මොකද අපි මුල බලන්නෙ නැහැනේ. අපි බලන්නෙ පහනින් විහිදෙන දේ විතරයි. නමුත් පහන කරන්නෙ මොකක්ද? තමන්ගේ මුලට අන්ධකාරයක් ඇති කරගන්න එක තමයි. ඉටිපන්දමත් කරන්නේ ඒකම තමයි. ඒ නිසා මය යිනම දේක හටගන්න තැන බලන්න ගියාම අපි නොහිතන බලාපොරාත්තු නොවිව පදනමක් තියෙනවා. ඒ නිසා වෙදෙක් ගාවට ලෙබේක් ගියාට පස්ස ලෙඩා කොවිචර හයියෙන් කෙදිරිගැවත් වෙදා ඒකට වෙදකම් කළත් වෙදා බලන්නෙ රෝගයේ මුලය කොහොද කියන එකයි. කෙදිරිගානවට බෙහෙත් දෙන එක වෙනම කථාවක්. ඒ රෝග ලක්ෂණ. ලෙබේ මුල අල්ලන්න යින.

ඒ වගේ තමයි සර්වයුද්‍යන් වහන්සේ දුක දැනගෙන දුකට
හේතුව අල්ලන්නේ පැමිණෙන පැමිණෙන දුක එනකොටම යුරුවන්
කරන්න හදනවා නොමෙයි. අවබෝධ කරගෙන දැනගන්නාසූලු විදිහට
කොහොන්ද මෙක පහළ වෙන්නේ කියලා බලන්න පටන්
අරගත්තොත් ආශ්චර්යය පහළ වීමේ ක්‍රමය තුළ ඕනෑම උත්තරය
තියෙනවා. ප්‍රශ්න්වාසය පහළ වීමේ ක්‍රමය තුළ ඕනෑම උත්තරය
තියෙනවා. එතකොට ඒක ආකාවට පහළ වීම, තරහවෙ පහළ වීම,
නිදිමත් පහළ වීම, රේඛා තෙව්ද මාන ආදි නාම ධම්වල වුණත්
පහළ වීම යාන්තමට අල්ලන්න පුළුවන් වෙනවා. එකට කියනවා
පවිච්‍ය පරිග්‍රහ සුදානෙය කියලා. ඒක බුදු භාමුදුරුවන්ගේ විපස්සනා
පැන්තෙන් කියන්නේ අරමුණක මුලත් එක්ක අල්ලන්න පුළුවන්කම. ආශ්චර්යයත් ආශ්චර්යයේ හේතුවත් ප්‍රශ්න්වාසයත් ප්‍රශ්න්වාසයේ හේතුවත්
අල්ලන්න පුළුවන්කම. මෙන්න මෙක විතරයි යෝගාවවරයා විසින්
කළ යුත්තේ. මෙතන්ට යනක් තල්ල කරන්න කියනවා. එහෙම
වෙනකොට මෑකේ සුතුය වගේ සුතුවල සර්වයුද්‍යන් වහන්සේ
පෙන්නල දීලා තියෙනවා. යමක මුල දක්කා නම්, ආශ්චර්යය එනවත්
එක්කම ආශ්චර්යය දක්ක නම්, එක පුරුදු කරන්න පුරුදු කරන්න
ආශ්චර්යයේ අග දැකිනවා කියන එක එකාන්තයෙන්ම සිද්ධ වෙනවයි
කියලා උනන්දු කරන්න ඕනෑම අනුග්‍රහ කරන්න ඕනෑම, විපස්සනා
වශයෙන් අරමුණේ මුල බලන එක. මුල බැලුවාත් අග ජේනවා.

අපි හැමදාම පාන්දර නැගිටලා ඉර පායන හැටි බලා හිටියොත්
අපිට පෙනෙයි කන්ද කපාගෙන ඉර නගින හැටි. නැත්තම සිතිරය
කපාගෙන ඉර නගින හැටි. ඉතින් එහෙම ඉර නැගලා මුදුනව ආවට
පස්සේ ඒ පුද්ගලයට තේරෙයි ඉර කියන එක ගුප්ත ධර්මයක්වත්
මොකක්වත් නොවෙයි පොලුවට වැහිල තිබිල මතු වුණා. හැන්දුවට
වෙන්නේ ඕනෑම අනෙක් පැන්ත. පොලුවට වැහිල යන එක. එතකොට
සුරුය දිව්‍ය තමස්කාරයක් ඕනෑම කරන්නේ නැහැ. සුරුය කියල
කියන්නේ, පාලීවිය කියල කියන්නේ හෝතික වස්තු. මේ එකිනෙකක්
කළවම් වීමක් විතරයි තියෙන්නේ. එක් ගුප්ත දෙයක් නැහැ. ඉර
නගිනවා බැලුව නම් ඉර බහිනව බලන්න ඕනෑත් නැහැ
කොහොමටත් දක්කහම විශ්චර කරන්න පුළුවන්.

ඒ වගේ තමයි ආශ්වාස ප්‍රශ්නාස දෙකේ මුල බලන්න තීන්දු කරන එක තද විපස්සනාවක්. එහෙම කෙරුවොත් ආශ්වාස, ප්‍රශ්නාස දෙකේ අග දැකින්න ප්‍රශ්නාස වෙනවා. අන්න එදාට තේරයි ආශ්වාසයේ අග නතර කරල ප්‍රශ්නාසයේ මුල පටන්ගන්න ඉස්සර වෙලා අන්ධිකාරයක් තියෙනවා. ප්‍රශ්නාසයේ අවසානයේ ඉඳල ආශ්වාසය පටන්ගන්න තැනට ගියාම අඩු වෙන්නේ නැති තැනක් තියෙනවා. හැම ඩුස්ම දෙකක් අතරම හිස් තැනක් තියෙනවා. මෙන්න මේක අල්ලගත්තට පස්සේ තේරෙනවා මෙව්ව එකිනෙකට පුරුක් වශයෙන් ගැටුගැහිල මේ ජේවින් ගැටුගැහෙන එකක් මිස, එක දිගට ගලන සඳාතනික දෙයක් නැහැ කියලා. ආශ්වාසයක් එනවා. ප්‍රශ්නාසයයක් එනවා. මේකේදින් භෞද්‍යට ලං වෙලා බැලුවොත් එක ආශ්වාසයයක් ඇතුළෙ ආශ්වාස දාස්ගානකක් තියෙනවා. හරියට පොතක පිට කොන්ද පැත්ත බැලුවොත් එක තලයට තිබුබට කොළ තියෙන පැත්ත අරන් බැලුවොත්, කොළ රාඩියක් එකතු වෙලා තමයි එහි සනකම හැදිල තියෙන්නේ. අන්න ඒ වගේ භෞද්‍යට ලං වෙලා ආශ්වාස ප්‍රශ්නාස දිහා බලනකාට ආශ්වාසය ඇතුළෙන් කියතක දුනි තියෙන පැත්ත අතැව වගේ ගැස්සි තමයි යන්නේ. මේ සැම ගැස්සීම දෙකක් අතරම ආශ්වාස ප්‍රශ්නාස දෙක අතරමද වගේ හිස් තැනක් තියෙනවා. අපිට සතිය නැත්තම් ඉක්මනට වැඩ කරන්න පටන් අරගත්තොත් මේක අඩු වෙන්නේ නැහැ. ඒ නිසා විනක්කණීයට දුම්ම වගේ ලොකු කරල බැලුවොත් ක්‍රියාවක් කියල දෙයක් ලෝකේ ඇත්තේ නැහැ. හැම වෙලාවෙම තියෙන්නේ ක්‍රියාවලියක්.

උපමාවට කියනවා අපි ගොම්මන් වෙලාවක හරි පාන්දිරක හරි යනකාට කඩි පේළියක් යනවා, ගෙරි පේළියක් යනවා, කුඩි පේළියක් යනවා නම් ඒ ගොම්මන් ඇතුට ජේන්නේ ලි කෝටුවක් වගේ ඒක. එහෙම නැත්තම් වැළක් වගේ. ක්‍රියක් වගේ. නමුත් අභම්බෙන් හරි ලං වෙලා බැලුවොත් පේනවා නලියන ගතියක් ඒකේ තියෙනවා. වැළක් නම් කෝටුවක් නම් නලියන්න බැහැනේ. තව ලං වෙලා බැලුවොත් පේනවා එකා පිටිපස්ස එකා යන කුකියේ මිස එතන කෝටුවක් කියල දෙයක් නැහැ. ඇතුට වෙලා බැලුවොත් නම් පෙනෙන්නේ ස්ථීර සනසාර දෙයක් ස්ථීරව තියෙනවා වාගේ. ලං

වෙලා බැඳුවොත් ජේනවා එකා පිටුපස්සේ එකා යනවා වගේ. ඒක නිසා මේ ක්‍රියාවලිය සම්ස්තරව ලං කරල බලන්න නම් හොඳට සතියකින් එකම අරමුණ දහස්වර බලනකාට මේ හැම එකක්ම කැඩිකැඩී යන දේවල් බවත් හැම කැලි දෙකක් මැදීම හිස් තැනක් තියෙන බවත් ජේනවා. මේක දිහා බලන්න බලන්න හිතෙන්නේ හාවනාව කැඩිනවයි කියල. නමුත් හාවනාව කැඩින එක නෙමෙයි වෙන්නේ. සතිය තව තව දියුණු වෙනවා.

එතකාට මුල-මැද-අග කියන, අරමුණේ තුන්පැන්තම දකින්න ජ්විතේ පළවෙනි වතාවට පටන් අරගන්නවා. ඒකට කියනවා සම්මස්සන කූණය කියලා. සම්මස්සන කූණයේදී පොදුවේ තමන්ට දැකගන්න පුළුවන් ඉපදෙන හැම තෙනාම කොට්ඨර කළත් මැරෙනවා. අපි ජ්විතයේ උත්පත්තියට උපන් දින සාද පැවැත්වුවට මරණයට කැමති නැහැ. නමුත් උත්පත්තිය කියන එක මරණයන් එක්කම එන එකක්. මරණය කියන එක උත්පත්තියක් එක්කම එන එකක්. ඒ නිසා සැම උත්පැන්න සහතිකයක්ම මරණ සහතිකයක් වෙනවා. කිසිම උත්පැන්න සහතිකයක් ලෝකේ සදාකාලික නැහැ. ඕන නක්ෂත්‍රකාරයෙක්ගෙන් අහන්න. ඒ මනුස්සය කියයි මේ සැම භඳහනක්ම තියෙන එකා අනිවාර්යයෙන්ම කවද හරි මැරෙනවා. මැරෙන ද්‍රව්‍ය දන්නෙන නැති එක විතරයි ප්‍රශ්නෙන තියෙන්නේ. මික නක්ෂත්‍රකාරයා දන්නෙන් නැහැ. අපි දන්නෙන් නැහැ. හැබැයි ඉපදුණා නම් මැරෙනවා. ඒක ඉතින් වළක්වන්න විදිහක් නැහැ. ආන්න ඒක භංගගෙන නෙ ජ්වත් වෙන්නේ, හැමදාම මේ විදිහට තරුණ පහේ තාලෙට සෙල්ලක්කාරකම් කරගෙන ඉදි කියලා. කවදහරි වම තියන්න ඕන තැන වම තියන්න බැරි, උතුර බලනකාට දකුණ ජේන අංඡබජල් වෙලාවක් එනවා. අපි මේ කාරණාව පුංචිව දකින වෙලාවක් තමයි සම්මස්සන කූණය කියන්නේ. ආශ්වාසය පවා ලාවට පටන් අරගෙන ගොරෝසු වෙලා ගෙවිලා යනවා. ප්‍රශ්නවාසයන් ඒ වගේ ගෙවෙනවා.

මෙන්න මේ සංසිද්ධි සංකලන තමයි ජ්විතයේ හැම තැනම තියෙන්නේ. එතකාට සම්මස්සන කූණය ලැබෙන වෙලාවදී

පළවෙනි වතාවට යෝගාවච්චයාට මේ සැම දේකම තියෙන පෙරලි ගතිය - විපරිණාමය කියල තමයි සර්වඥයන් වහන්සේ පෙන්නල තියෙන්තේ - ඒ විපරිණාමය ජේන්න පටන්ගන්නවා. පුගදෙනෙක් භාවනාව එතනදී නතර කරනවා බය වෙලා. කැමති නෑ ඒකේ අනිත්‍යය දකින්න. ඒකටයි ශිලය අවශ්‍ය කරන්නේ. එතනට යනකාට ශිලය තිබුණේ නැත්තම් වෛවුලන්න පටන්ගන්නවා. වැනෙන්න පටන්ගන්නවා. සහලවන්න පටන්ගන්නවා. වමනේ යන්න පටන්ගන්නවා. දාඩිය දාන්න පටන්ගන්නවා. නානාපූ දේවල් වෙන්න පටන් අරගන්නවා. මොකද ඒකේ අපි ගත්ත වටිනා කියලා හිතාගෙන හිටිය දේ කැඩිලා බිඳිලා යනසුලුයි කියල තේරුමිගන්නකාට ඒක ජීවිතයට ලොකු ඉවිතා හංගත්වයක් ඇති කරවනවා. ඉතින් ඒකයි සර්වඥයන් වහන්සේ මතක් කරන්නේ එතනට යනකාට හොඳ ශිලයක පිහිටන්න ඕන. හොඳ සද්ධාවක් තියෙන්න ඕන. එහෙම නැත්තම් භාවනාව දියුණුවට යනකාට පුගදෙනෙක් හිතනවා භාවනාව කැඩිලා කියලා. එක්කේව් ගුරුවරයා මාරු කරනවා. නැත්තම් කමටහන මාරු කරනවා. නැත්තම් භාවනා මධ්‍යස්ථානය මාරු කරනවා. නමුත් ඇත්තටම වෙන්නේ භාවනාව දියුණු වෙන එකයි.

එ නිසා ඒ වෙලාවේද සාකච්ඡා අනුග්‍රහිතය ඉතාමත්ම වැදුගත්. මේවා අහල තියෙන එකත් ඉතාම වැදුගත්. ඒ නිසා පළවෙනි වතාවට සම්මස්සන කුඩාණ්‍යට යනකාට යෝගාවච්චයාගෙන් අහනවා මොකද කියන්නේ කැමතිද භාවනා කරන්න කියලා. ඒක හරියට කියනවා නම් තුන් කුඩාදුල් බිල්ල ගන්න ගිහිල්ලා කපුවා සොහොන් කොත උඩ මතුරන කොට පිල්ලිය නැගිටිනකාට දුම්මල රික දෙන්න ලේ ගොටුව දෙන්න ගිය කැපකාරයා - කොටටෝරුවා කියලා කියන්නේ - ඒකා භය වුණොත් මොකද වෙන්නේ? ඒ නිසා යන්න ඉස්සෙල්ල කියල යන්නේ මතුරන මනුස්සයා "උඩ මයේ ලග ඉන්න ඕන. මම අත දිගාරින කොට දුම්මල රික දෙන්න ඕන. ලේ ගොටුව දෙන්න ඕන. උක් දණ්ඩ දෙන්න ඕන. ඒ නිසා උඩ බය වෙන්න එපා. මන්තරය මැතිරුවොත් නම් පිල්ලිය නැගිටිනවා."

ඒ නිසා භාවනාවට යන කෙනෙක් ලැස්ති වෙලා යන්න ඕමෙන. යම් තැනකදී ලාවට හෝ අනිතාත්වය ආනාත්මන්වය තේරෙන්න පටන්ගන්නකාට තමන්ගේ ඇතුළත කොන්ද පණ නැත්නම ආධාත්මික පිටකොන්දක් නැත්නම ශිලය නැත්නම සද්ධාව නැත්නම ආපස්සට ගහනවා. එහෙම තොවී ඉදිරියට යන්න නම් අපි ලැස්ති වෙලා යන්න ඕම. විපස්සනා කියන්නේ අනිවාර්යයෙන්ම මුල - මැද - අග පෙන්වන දෙයක්. ඇති හැටිය පෙන්වන දෙයක්. අනුසාය ධම්ම පෙන්වන එකක්. ඒක තාම නියම විතුය පෙන්වන්න පටන් අරන් නැහැ. පෙන්නන්න පටන්ගන්නකාටම ඔන්න ඔය වගේ පුංචි පුංචි ලකුණු - වැස්සට ඉස්සෙල්ලා අන්ධකාර කරගෙන අකුණු ගහගෙන ගොරවගෙන එනවා වගේ - ලකුණු වගයක් ජේන්න පටන්ගන්නවා. හොඳ සත්පුරුෂයාට මේක හොඳ ලොකු ආඩම්බර ලකුණක්. නමුත් අසත්පුරුෂයාට, බය කෙනාට, මේක කරගන්න බැරි වෙනවා. මෙන්න මෙතනදී අහනවා මොකද කියන්නේ ඉස්සරහට යනවද නැදේද කියලා. සම්මස්සන ක්‍රාණය කියලා කියන්නේ හොඳ කඩුමක්. ඒක තියෙදි මට ජීවිතය නැති වුණත්, මගේ පණ නැති වුණත් මම භාවනා කරන්න ඕන මේ ජීවිතයේදීම, මේ ගාසනයේදීම ලබාගන්න ඕන කියල ඉදිරියට ඉදිරිපත් වෙන යෝගාවවරයාට විතරක් කංඛා විතරණ විශුද්ධියේදී සැක සංකා දුරු වෙලා උදයබිඟ ක්‍රාණ මට්ටමට වැටෙනවා.

උදයබිඟ ක්‍රාණයේ සිද්ධ වෙන්නේ මොකක්ද? අර ඇත තියා මුල - මැද - අග වගයෙන් දුකපු එක සිසුයෙන් ලග ලග කැපෙන්න පටන්ගන්නවා. සාමාන්‍යයෙන් අපි ලික්ස් අලයක් අරගෙන, එහෙම නැත්නම රතුලුණු ගෙඩියක් අරගෙන, එහෙම නැත්නම තැම්බිව් අලයක් අරගෙන අත කැපෙයිද කියල බලාගෙන කැත්ත ලන්න පටන් අරගත්තොත් හෙමිහිට හෙමිහිට තමයි කැත්ත ලන්නේ. පෙනී ගහන්නේ. හොඳට බලන්න ද්‍රූෂ කෝතියා කපන හැටි. අතට ගත්තහම වටපිට බලන්නේ නැහැ. වක් වක් ගාලා කපාගෙන යනවා. අනිත් එක තියාගත්තා. කපාගෙන කපාගෙන යනවා. ඒක හරියට කැපෙන්න පටන්ගන්නවා යන්තුයෙන් කැපෙන්න පටන්ගත්තා වගේ. අන්න ඒ වගේ තමයි ආධුනික යෝගාවවරයා. අපි ඉස්සෙල්ලා

ඉස්සෙල්ලා තක්කාලි ගෙඩියක්, අල ගෙඩියක්, ලුණු ගෙඩියක් පෙති ගහනවා වගේ තමයි බයෙන් බයෙන් කරන්නේ. හොඳට පුරුදු වෙනකාට ඒක කුපෙන්න පටන්ගන්නවා සම පතුරුවලට. ඒ වගේ තමයි සම්මස්සන ශ්‍යාණයේ ඉදලා උදයබෑය ශ්‍යාණයට යනකාට අරමුණ පුදුමාකාර වේග වෙන්න පටන් අරගන්නවා. දිදුලන්න පටන් අරගන්නවා. ඉතා සම්පව පෙන්නන්න පටන් අරගන්නවා. බලන බලන අත් හැම දේකම උණුසුම් ගතිය සිසිල් ගතිය මාරු වෙනවා. කම්පන ගතිය වංචල ගතිය මාරු වෙනවා. බර ගතිය සැහැල්ලු ගතිය මාරු වෙනවා. අන්න ඒ ශීසු වෙනස එනකාට සතිය - අපි දැන් මේ වැට්වැට් පුරුදු කරන සතිය - පුදුමාකාර විදිහට කාන්දම් ගක්තියකට ගේන්න පටන්ගන්නවා. ඒ වගේම බුදු භාමුදුරුවා දේශනා කරපු ධර්මයේ තියෙන ගුද්ධාව, මේකට ඇති ගුද්ධාව පිට පොත්ත ලෙවකාපු එකක් නෙවේ. හොඳට හපල කනකාට වගේ එන්න පටන්ගන්නවා. අධිෂ්ථාන ගක්තියක්ත් එනවා දැන්නම් වැඩි අල්ලා තියෙන්නේ කියලා.

ඒ වගේම සමථ යෝගාවවරයාගේ තරමටම වගේ විපස්සනා යෝගාවවරයාගේත් හිත ප්‍රහාර්වර වෙන්න පටන් අරගන්නවා. භරියට බය නැතුව මේකට මුහුණ දුන්නොත් පුදුමාකාර ප්‍රිතියක් සහ සූඩයක් එන්න පටන් අරගන්නවා නිකං හරියට පුංචි බේවුවක නැගලා රළ තියෙන මුහුදක ඉලගෙන ඉන්නකාට බේවුව ඉහළ පහළ යන ගානෙ තමන් පැදිදි පැදිදි ඒකේ නැලවිල්ල අරගන්නවා වගේ. එහෙම නැත්නම් රිලවෙක් වදුරෙක් අත්තකට නැගලා පැනැපු ගමන් ඒ අත්ත පැදිදෙන ගානට උරා ඒකේ පැදිදෙන්නේ. ආත්න ඒ වාගේ තමන්ට තේරෙන්න පටන් අරගන්නවා නාම රුප ධර්මවල තියෙන සැම කම්පන වංචලයක් එක්කම තමන්ට හිත සතුට, ප්‍රිතිය, ප්‍රමෝදය පුදුම විදිහට පහළ වෙන්න පටන් අරගන්නවා. ඉතින් දක්ෂ වීරවන්ත, ඒ වගේම ලැස්ති වෙලා යන යෝගාවවරයාට තමයි දැකගන්න පුළුවන් වෙන්නෙත්. නමුත් මේවා දකිනකාට, කොවිවර ගුණ ධර්ම ඉස්මතු වෙලා එනවද කියනව නම්, ඉහවහගෙන යනවද කියනව නම්, තමන් රහන් වුණාද කියල හිතෙන තරමට සැක උපද්‍රවනවයි කියනවා. පර්යංකයට ගියත් එලියට ගියත් දකින දකින දේ ඒ විදිහට වෙනස් වන ගතිය පේන්න පටන්ගන්නවා. කවදාවත්

භාවනාවේදී එතකොට වෙහෙසක් දැනෙන්නේ නැහැ. වේදනාවක් දැනෙන්නේ නැහැ. ගබඳ හෙතු ගැහුවත් අරමුණෙන් හිත පිට යන්නේ නැහැ. ඒ තරමටම අධිතක්සේරුවකට වැටෙනවයි කියනවා. යෝගාවච්චයා සම්මස්සන ක්‍රියා ඉක්මවලා උදයබාය තරුණ අවස්ථාවට යනකොට හිත මෙතෙක් කල් බලාපොරාත්තු වෙවිව, ආසා කරපු භාවනා ගුණ සේරම තොග වශයෙන් ලැබෙන්න පටන් අරගන්නවා.

එතන තමයි සාකච්ඡා අනුග්‍රහිතය ඉතාම වැදගත් තැන. ගුරුවරයෙක් හිටියාත් මතක් කරල කියනවා මෙක හිතේ පෙරලියක් විතරයි. තාම රහත් තියා සේවාන්වත් වෙලා නැහැ. ඒ නිසා මෙක මම කියාගන්න එපා. මේ ගුණ හේතු එල ධර්මයකින් ආපු දෙයක්. මගේ කියාගන්නත් එපා. අරමුණ අතාරින්නත් එපා. සතිය කඩාගන්නත් එපා. දිගට මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ගියෙන්, ඔය කියන උපක්ලේශ ධර්ම ඉක්මවාගන්න පූජාවන් වුණෙන්ත් යෝගාවච්චයාට ඊට පස්සේ ඇති වීම, පැවතීම නැතිව භුදු ගෙවී ගෙවීයාම පමණක් ජේන්න පටන් අරගන්නවා. එතකොට තමයි බලව විපස්සනා නැත්නම් විපස්සනාවේ උගු තත්ත්වයට පත් වෙන්නේ. ඒ නිසා සම්මස්සන ක්‍රියා යෝගාවච්චයාට තියෙන්නේ වෙන දේ දිහා විනිශ්චය කරන්නේ නැතිව, තක්සේරු කරන්නේ නැතිව දිගට කස කැවිකැවී, කස කැවිකැවී යන්න අරින එකයි. ඒකට හරි සීලයක් අවශ්‍යයයි. යම් විදිහකට සීලයේ අඩුපාඩුවක් හෝ සද්ධාවේ අඩුපාඩුවක් හෝ එහෙම නැත්නම් තමන්ගේ මාන්නක්කාරකමෙන් මම දැන් උසස් කියල හැඟීමක් හෝ ආවොත් ඒකම එතන උපක්ලේශයක් වෙනවා. ක්ලේශයක් වෙනවා. ඒකට ධම්ම උද්ධව්‍යය කියල බුදු භාමුදුරුවා පාවිච්ච කරලා තියෙන්නේ. ධර්මය විසින්ම ඇති කරන උද්ධව්‍යයක් පහළ කරනවා. ඒ මක්කාම දැන්න නිසා ලැස්ති වෙලා ගියෙන් එව්‍යවර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් එතනදී ගුරුවරයෙකුගේ අවශ්‍යතාව උගුව තියෙනවා කියල සඳහන් කරනවා. මොකද ගුරුවරයෙක් හිටියාත් මෙක තේරුම් අරගෙන කියල දෙනවා අධිතක්සේරුවට යන්න එපා. නිතිපතා භාවනා කිරීමෙන් මෙක විනිවිද යනවා මිස මෙකෙන් ආච්මිලර වෙන්න එපා. හැඳුයි

ආචම්බර වෙන්න ඉස්සර වෙලා වෙහසක් දිලා බයක් ඇති කරල දුකක් ඇති කරල තමයි මේ ආචම්බරය දෙන්නේ. අන්න ඔය දෙක හරහා ගියෝත් ඒ ජ්විතයේ ඉස්සරහට ඇති කරන්න බලාපොරාත්තු වෙන අඡ්ට ලෝක ධර්මය විෂයෙහි කම්පා නොවෙන උපේක්ෂාව පිළිබඳව පළවෙනි පාඩම ලැබෙනවා.

මම මෙව්වර වෙලා විස්තර කරගෙන ගියේ නිකං ඩුදු ආශ්චර්යා ප්‍රශ්නයක් වගේ රුප ධර්මයක් අල්ලගෙන විපස්සනා කරනාකාට වෙන දේ. නමුත් මේ විදිහට යනාකාට ප්‍රීතියක් පහළ වෙනාකාට යටින් ක්‍රියාත්මක වෙන රාගානුසය, දුක් වේදනාවක් පහළ වෙනාකාට යටින් ක්‍රියාත්මක වෙන පරිසානුසය ආදි සේරම පිළිබඳ විශාල භාවය වැඩි වීමෙන් නාම ධර්ම පිළිබඳත් ඔය වාගේම ඇති වීම නැති වීම දෙකට දෙකට යටත් වෙන බව තේරුමිගන්ට, බහුභාත භාවය තියෙන එක්කෙනාට ලේසියි කියල කියනවා. පොත පත කියවලා යෝ කිංචි සමුදාය ධමමං - සක්‍නා තං නිරෝධ ධමමං කියල යම් තාක් ඇති වෙන ධර්මයක් තියෙනවා නම් නැති වෙනවා කියල දැනගෙන ඉන්න එක් කෙනාට ලේසියි. හැබැයි ඒ දැනුම අවශ්‍ය ප්‍රමාණයට ඉස්සර කරන්න නරකයි. භාවනා කරන වෙලාවේදී ප්‍රත්‍යාශය පැත්තකට දාලා එව්ව කළුපනා කර කර ඉන්න ගියෝත් එතාකාට දැනුම බාධා වෙනවා. ඒ නිසා දැනුම අවශ්‍ය වෙන්නේ භාවනාවේදී එන දේවල් තේරුමිගන්න මිසක්වා ප්‍රත්‍යාශයමයි ඉස්සර කරන්න ඕන. අරමුණක් එක්ක මූණට මූණ දාලා ඉන්න එකමයි ඉස්සර කරන්න ඕන. ඒ නිසා යෝගාවවරයාට මෙක කවදාවත් එක රෙයකින් කරන්න බැහැ. කොව්වර බණ ඇහුවත් සිද්ධ වෙන්නෙන් නැහැ. අනන්ත අප්‍රමාණ වැරදි කර කර, පසුබාන්නේ නැතිව, නැවත නැවත කරමින් ඉදිරියට යනාකාට හැම පර්යංකයේදීම මෙක නැවත නැවත වෙන්න ඕන. රෝය කරපු දේ අදට වලංගු නැහැ. අද ආය මුල ඉදලා පටන්ගන්න ඕන.

ඒ නිසා භැමදාම යෝගාවවරයා පර්යංකයට වාඩි වෙන්නේ ආදුනිකයෙක් විදිහට. මට අර ක්‍රාණය පහළ වෙලා තියෙනවා, මට මේ ක්‍රාණය පහළ වෙලා තියෙනවා, කියලා කිසිම භුක්තියකට සිමා විමක් වෙන්නේ නැහැ. එතන එතන හදන්න ඕන ගතියක්

තියෙන්නේ. ඒක නිසා අපි පෙර සංසාරේ හෝ කරපු ගුණ සම්පත්තියක් තියෙනවා නම් එතන්ට ඇඟිලකාට එතනට ඇවිල්ලා අපිට උද්වී ආධාර කරනවා. හැඳුයි අපි එතනට එනකල් ඇඟිලය වඩා දුන්නේ නැත්තම් එව්වා මතු වෙලා එන්නේ නැහැ. ඒ නිසා විපස්සනා කරන හැම වෙලාවෙදීම පදනම් වෙවිව ශිලය ඒ විදිහටම නැවත නැවත ආධාර කරගන්න ඕනෑ. සමාධිය කැඩුණෙන් නැවත හදාගන්න හැටි දුනගන්න ඕනෑ. ඒ කරලා පරයිංකයේදී ගන්න අරමුණට සම්පව බලන ගතිය සක්මනේදින් ගන්න ඕනෑ. රට පස්ස එදිනෙදා වැඩ කරනකොටත් සැම කෙරෙන වැඩකම මුල - මැද - අග වශයෙන් ඇති වීම් - පැවතීම් - නැති වීම් වශයෙන් බලන්න පටන් අරගත්තොත් යෝගාවවරයාට තේරෙන්න පටන් අරගන්නවා තමන් එක්ක තමන් ජ්වත් වෙන තාක් කල් විපස්සනාව වැඩිනවා. දෙන්නා, තුන්දෙනා එකතු වෙලා කථා කරන්න පටන්ගත්තොත්, බාහිරේට හිත ගියෙක් අර ගැමීම කැඩිනවා. ඒ නිසා හැකි තාක් දුරට හිත බාහිරේට යන්න දෙන්නේ නැතිව රුප දිගේ, ගබා දිගේ, ගන්ධ දිගේ නැතිව හැකි තාක් ඇතුළට නමාගන්න එක - අභ්‍යන්තරාවලෝකනය - එක පැත්තකින් විපස්සනාවයි කියන එක තේරෙනවා. විපස්සනා කියල කියන්නේ ඇතුළත බැලිල්ලක්. ඇතුළට බලන්න බලන්න තමන්ගේ ඇතුළු තියෙන කෙලෙස් ඇති වන පවතින නැති වෙන හැටි හොඳ දුනගන්න පූජ්‍යාවන් වෙනවා. හෙට කරන දේ අතිදේදට උද්වී කරනවා.

එහෙම දිගට දිගට යන ගමනක් තමයි විපස්සනාවෙදී සිද්ධ වෙන්නේ. ඒ නිසා යෝගාවරයා සම්පාදන් වඩා ශිලයටත් වඩා මතු වෙන හිතේ තත්ත්වයට ඉඩ දෙන හිත්දා එව්වා යටපත් කරන්නෙන් නැ. තෝර්න්නෙන් බෙරන්නෙන් නැති නිසා විපස්සනා කරනකොට තේරෙන්න පටන් අරගන්නවා වංචික ධර්ම කියන දේවල් ඇතුළු අපි ලග තියෙනවා. එව්ව ජේන්නේ හරියට අපිට උද්වී කරන දේවල් වශයෙන්. නමුත් ඇත්තටම බලනකොට කරන්නේ මොකක්ද? එව්ව අපේ ක්ෂණ සම්පත්තියට බාධා කරනවා. ඉතින් විතක්ක ගැන කථා කරනකොට මෙහෙම කියල තියෙනවා. ඒක මාතෘකාවක් වශයෙන් ගත්තොත් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියල තියෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් අප ලද ලද අවස්ථාවේ

කාමයට කාමසුබල්ලිකානුයෝගයට නැමෙන්න හිතිවිලි වගයක් පවත්වනවා. ප්‍රසිද්ධියේ අපි පිළිගන්නෙන්ත් නැහැ. අපි ලැජ්ජපි ඒකට. නමුත් හිතේ අනිවාරයයෙන්ම කාම විතක්ක පවතිනවා. ඒ වගේම අපිට හරස් කපන කෙනා බාධා කරන කෙනා නැතිකරන්න ව්‍යාපාද විතක්ක වගයක් තියෙනවා - වනස් සිතිවිලි, එහෙම නැත්තම් විහිංසා සිතිවිලි තියෙනවා. ඉතින් අපි මේවා ගිෂ්ට සමාජය එම් කෙරුවේ නැති වූණාට හිතේ කවදාවත් යට ගිහිල්ලා නැහැ. නමුත් භාවනා කරනාකාට මෙවා ස්වභාවයෙන්ම මතු වෙන්න පටන්ගන්නවා. අපිට ඇත්ත වගයෙන්ම කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන එව්වා නීවරණ දුරු කිරීම මාර්ගයෙන් සැහෙන්න අඩු කරන්න පුළුවන්.

නමුත් යට තියෙනවා තව විතක්ක ජාති 6 ක්. බැලු බැල්මට නම් බොහෝම සදාවාර සම්පන්නයි. නමුත් පුළුවාන් තරම් අපිව ලන්දට ඇදිල දානවා. සංසාරට බදිනවා. උදාහරණයක් වගයෙන් කියනවා නම්, ශ්‍යාති විතක්ක - නැදුයා ගැන කළේපනා කරන එක බොහෝම වටිනා එකක් වගයෙන් පෙන්වන්නේ. නමුත් සර්වයුදයන් වහන්සේ පෙන්නල දිල තියෙනවා මේක නිසා තමයි ගොඩ එන්න බැරි කියලා. ජනපද විතක්ක - ප්‍රවෘත්ති අහන්න තියෙන ආගාව. අතන වෙන්නේ, මෙතන වෙන්නේ මොකක්ද කියලා. පරානුදුයතා පටිසංශ්‍යතා විතකක - අනුන්ට උදව් කරන්න. තමන්ගේ වැඩ පැත්තකට දාලා අනුන්ට උදව් කරන්න යන ගතිය. ඒ වගේම අමර විතකක කියල ජාතියක් තියෙනවා. ආයේ ලෙඩ නොවී ජ්වත් වෙන්න. ආයේ තියනවා අනවක්ෂකත්ති පටිසංශ්‍යතා විතකක - කවදාවත් මේ පස්සේ බැහුම් අහන්නේ නැතුව ජ්වත් වෙන්න. ලාභසකකාර සම්මාන සිලොක විතකක කියල ජාතියක් තියෙනවා. කොවිචර මහණකම කළත්, කොවිචර සංසාර ආසාවල් දුරු කරන්න කජා කළත් කොහෝම හරි ජනපීය වෙලා, කොහෝම හරි නොදු නමක් අරගෙන, කොහෝම හරි ලාභ සත්කාර ලබන්න හිත ඇතුළු සොයා යන ගතියක් තියෙනවා.

මේ විතක්ක 6 තියෙන තාක් කවදාවත් හිතට ක්ෂණ සම්පන්තිය බුක්ති විදින්න භම්බ වෙන්නේ නැහැ. අනුන්ගේ වැඩ කර කර කාලය

නාස්ති කරනවා. තමන් කළ යුතු වැඩි කෙරෙන්නේ නැහැ. එනමුත් ලෝකයා හිතන්නේ මෙව්වා බොහෝම හොඳ වැඩ කියලා. වෙන්නේ මොකක්ද? තමන්ට හමු වෙවිව වටිනා සූත්‍ර සම්පත්තිය පැහැර හරිනවා. අන්න ඒ වගේ ගය ධර්ම, මායාවී ධර්ම, වංචනික ධර්ම කවදාවත් සමඟ භාවනාවේදී අපු වෙන්නේත් නැහැ. ශිල ශික්ෂාවේදී අපු වෙන්නේත් නැහැ. විපස්සනාවේදී තමා අපු වෙන්නේ. ඒ නිසා එව්වා එනකාට දුරුවන් කරන්න යන්නත් එපා. මේවා එන එන තාලෙන් එව්වා දිහා බලා හිටියොත් ජේනවා, මේවා කාගේ වුවමනාවට හිතේ පහළ වෙනවද කියල දන්නේ නැහැ. කොහොන් එනවද කියල දන්නේත් නැහැ. ඉතින් සමහර විට අපි කියනවා කර්ම වේගවලින්, සංස්කාර වේග නිසා පහළ වෙනවදි කියලා.

අන්න ඒ පහළ වෙනකාට දැනගන්න නම් රුප ධර්ම වන ආනාපානය සක්මන් භාවනාව හොඳට පුරුදු කරන්න ඕන. පුරුදු කළාට පස්සේ තමයි හිතේ මේවා පහළ වෙන හැරී ගෙක් ගලනකාට දිය රැලි මතු කරන්නා වගේ විත්ත ප්‍රවාත්තිය තුළ මේ විතක්ක පහළ වෙන හැරී පෙනෙන්නේ. ඒක බලාගෙන ඉන්න ගියාම තේරෙන්න පටන්ගන්නවා, මේකෙ කිසි සේත්ම න්‍යාය පත්‍රයක් නැ කියලා. ඕන කෙනෙක්ගෙන් අහන්න බලන්න එයාගේ ජේවිතයේ තේමාව, පරමාර්ථ, යන්නෙන කොහාටද කියලා පුරාතේරුකම් කරා කළාට කාට හරි තියෙනවද හැකියාවක් මේ අවදි වෙලා ඉන්න වෙලාවේද ඇහැ වැඩ කරනවා, කන වැඩ කරනවා, නාසය වැඩ කරනවා, දිව වැඩ කරනවා, හිත වැඩ කරනවා. මේ ඔක්කොම වැඩ කරදිදී මම මේ වෙලාවේ රුප විතරක් බලනවා. ගබා නාහනවා කියලා අපිට නතර කරන්න පුළුවන්ද? මේ වෙලාවේ මම ගබා විතරක් අහනවා රුප බලන්නේ නැහැ කියල නතර කරන්න පුළුවන්ද? මේ හයදෙනා ඇහැ කන නාසය දිව මන කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්නේ කියල පොඩිඩ් බලන්න. අනිවාර්යයෙන්ම අපි පරාදයි. අපි එක්කෙනෙකුටත් හැකියාවක් නැහැ මම මේකෙ විතරක් ඉන්නවදි කියලා කියන්න. පුළුවන් ගතියක් නැහැ. ඒකයි අපිට මේ ආනාපානෙ විතරක් ඉන්න බැරි. ඒක හොඳට තේරෙන්න පටන්ගන්නවා.

බුදුහාමුදුරුවෝ දේශනා කලේ මෙක ආණ්ඩු මට්ටු කරන්න
 බැහැ. වගයෙහි පවත්වන්න බැහැ. අධිකාරී බලයක් තැහැ. අපි
 මෙකෙ නේවාසිකයෙ නෙවෙයි. අපි මේ අම්බලමේ ඉන්න
 හිගන්නොෂ් විතරයි. මෙකෙ යන වැඩ එකක්වත් අපේ පාලනය යටතේ
 තැහැ. ඒක තේරුම් අරගන්න පටන්ගත්තට පස්සේ ප්‍රාග්ධනෙක්
 ඉවිණා හංගත්වයට එනවා, බුදු භාමුදුරුවෝ මනුස්සයගෙ තියෙන
 ආත්ම ගක්තිය කඩල දාන්න බණ කියනවා කියලා. බුදුරජාණන්
 වහන්සේ ආත්ම ගක්තිය කඩල දාන්න බණ කියන එක නෙවෙයි
 කරන්නෙ. මෙක තමයි ඇත්ත. හිතට පහළ වෙන හිතිවිල පිළිබඳව
 අපිට සීමාවක් තැහැ. ඇහැ, කන, දිව, නාසය, කය, මන කියන්නෙ
 අපිට ඕනෑවට වැඩ කරන දේවල් නෙවෙයි. එව්චට වෙනමම නාසය
 පත්‍ර තියෙනවා. අපි හිතාගෙන ඉන්නවා ඒක අපේ හේතුව පිණිස,
 වාසිය පිණිස කරන්නෙ කියලා. හොඳට භාවනා කරලා අඩියට ගියාට
 පස්සේ තේරෙනවා ආනාපානය හොඳ ලස්සනට සිද්ධ වෙනවා.
 නමුත් එපා වෙලා නැගිරින්න හිතෙනවා. නීරස වෙලා සද්ධ අහන්න
 හිතෙනවා. රුප බලන්න හිතෙනවා. තමන්ගේ වේතනාව නෙවෙයි.
 ආන්න ඒව දකිනකොට ඒ ගැන පෑවාත්තාප වෙන්නෙ නැතිව, ඒක
 තමයි බුදු භාමුදුරුවෝ කිවිවේ මෙකෙ ආත්මයක් තැහැ. පාලනයක්
 තැහැ. මෙකෙ හර පද්ධතියක් තැහැ. මෙකෙ නාසය පත්‍රයක් තැහැ.
 අන්න ඒක පිට කට්ටිය දකින්න ඉස්සෙල්ලා තමන් තමන්ග එක
 දැනගත්තා නම් ඒ මනුස්සය කවදාවත් ආය පුරාගේරුකම් කියන්න
 යන එකක් තැහැ, මට ඕන වෙලාවේ මම මෙව්ච කරනවා කියලා. ඒ
 කියන්නෙම ඔප්පොලකමෙම විතරයි. නැතිව ඇත්තටම කරන්න
 පූජාවන් ගක්තියක් අපි ලැ නැහැ. අන්න ඒ වික තමයි විපස්සනා
 කරනකොට තේරෙන්න පටන් අරගන්නෙ.

ඉතින් ඒ නිසා ප්‍රාග්ධනෙකුට විපස්සනාව සිදු නොවෙනවා
 නෙවෙයි. නමුත් විපස්සනාව කියන එක දන්නෙ නැති නිසා ඒකට
 කටු කොහොල් හෙළනවා. හොඳ ලස්සනට ඒ දේවල්වලට විපස්සනා
 ඇදාන විකට බාධා නොකර සිද්ධ වෙන්න ඉඩ ඇරියොත් විපස්සනා
 කියන්නේ එව්චරම අමාරු දෙයක් නෙවෙයි. අපිට අදහාගන්න බැරි
 අපේ හිත තත්ත්වගත වෙලා තියෙන නිසයි. තත්ත්වගත කිරීම අනිත්

පැත්ත හරවලා ඇති හැටිය දිහා බලා ඉන්න පුරුදු කෙරුවාත් එහෙම අපිට තේරෙන්න පටන් අරගන්නවා ස්වාභාවික දේට ඉඩ දුන්නොත් ස්වභාවය අපිට බාධා කරන්නේ නැහැ. තේරුම්ගන්න අමාරු ඇති. නමුත් මම තිද්දුණුයක් කියන්නම් ලේසියෙන් තේරුම් අරගන්න. හොඳට බලන්න හය හතර දන්නේ නැති බබේක් දිහා. ඒ බබාට කිසිම දෙයක් පාලනය කිරීමේ ගක්තියක් නැහැ. නමුත් ඒ බබාට කාගෙන් ආදරය දිනාගන්න පුළුවන්කමක් තියෙනවා. අපිත් එහෙම බබාල වෙලා ඉඳල තමයි මෙතන්ට ආවෙ. දුන් මොකද වෙලා තියෙන්නේ. දුන් අපි දැකිනකොට ඕන කෙනෙකුට තරහ තමයි යන්නේ. කිසිම ප්‍රියමනාප ගතියක් නැහැ. අර පොඩි බබේක්ගේ තියෙන හැකියාවවත් නැහැ අපිට. ඒ කියන්නේ එන්න එන්න දියුණු වෙලාද තියෙන්නේ පිරිහිලාද තියෙන්නේ කියල බැලුවාත් පොඩි දරුවගේ හිත කෙලෙස් අඩුයි. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා ඒ බව පොඩි දරුවා දන්නේ නැති එකයි පාඩුව කියලා. දුන් අපිට තියෙන ලාභය තමයි කෙලෙස් වැඩි බව හැබැයි, ඒක දුනාගන්න පුළුවන්.

එකට තමයි විපස්සනාව කියන්නේ. විපස්සනාව කියන්නේ කෙලෙස් මතු වෙනකොට ඒ කෙලෙස් ඇති හැටියෙන් දැකිනවා. එකට කාටවත් දේස් තියන්න යන්නේ නැහැ. මේ තමන්ගේම අභ්‍යන්තරගත ස්වරුපයක් මිස කෙලෙස් පරිබාහිර එකක් තෙවෙයි කියලා යමෙකුට තේරුම් අරගන්න පුළුවන් නම්, බුදු හාමුදුරුවා කියනවා, එතකොට පිරිව්ව ගතියක් ඒකේ ඇතුළු ඇති වෙනවා. සම්පත්තිකර ගතියක් එනවා. කවුරුවත් තමන්ට වෙවිව කනාවුවට කරදරයට අනුෂ්ට දොස් කියන්න යන්නේ නැහැ. දන්නව මේ කෙලෙස් නිසයි සිද්ධ වෙන්නේ. අවිද්‍යාව නිසයි සිද්ධ වෙන්නේ, ආගාව නිසයි සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා විපස්සනා කරගෙන කරගෙන යනකොට ඉල්ලන එකම දේ තමයි මුලදී මුලදී හැසිරීමක් පෙළගැස්මක් කරලා පුළුවන් තරම ඒ සිද්ධිය වෙන්න ඇරලා අනුෂ්ට දෙයක් වගේ පරතෝ සංකල්පයෙන් දිගට බලා ඉන්න පුළුවන් නම් හිතට පුදුමාකාර ගාන්තියක් එනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියන්නේ අන්න එහෙම ස්වාභාවික විදිහට ද්‍රව්‍යය වැඩි කරන්න වැඩ කෙරෙන්න ඉඩ දුන්නොත් හැම

ව�බකදීම, හැම විත්තස්සයකදීම විග්‍රාම වෙනවදී කියලා. කවදාවත් මානසික ආතතියක් එන්නේන් නැහැ. එහෙම නැත්තම් අසභනය කියන එකක් එන්නේන් නැහැ. විත්ත පිඩාවක් එන්නේන් නැහැ. එන්නේ මිරිකලා අල්ලන්න ගියෝත් තමයි.

ඒ නිසා විපස්සනාවේදී කරන්නේ පොඩි දරුවෙක් උදේ ඉදලා භැන්ද වෙනකන් ඒ ස්වභාවයට ඉඩ දිල ඉන්නවා වගේ අපේ හිත නැවතත් අර ලමා මානසිකත්වයට යන්න පටන්ගන්නවා. නමුත් මෙක තියෙන වෙනස තමයි මෙක දැක දැක දැන යනවා. ඒක නිසා විපස්සනා වැඩ පිළිවෙළ කියලා කියන්නේ අපි දැකුණු තැනට ආපහු ගේන එකයි. ආපහු පැවතිවිව තැන ඉදල ගෙදර යන එකයි. සැබැඳු තිවහනට යන එකයි.

ඒ නිසා අංගුත්තර නිකායේ එකක තිපාතයේ සඳහන් කරනවා පහසුර මිදේ, හිකිවෙ, විතතෘ. තක්ව බො ආගනුකෙකහි උපකිලෙසහි උපකිලියි'නති මහණෙනි, හැම කෙනාගෙම හිත ඉතාමත්ම ප්‍රහාස්වරයි. නමුත් පිට වටෝට තියෙනවා කුණු කටටයක්. එහෙම නැත්තම් මළකඩක්. තෙල් කුණක්. ඉතාම කුනී තටුවෙක් තියෙන්නේ. නමුත් භාත්පස තියෙන නිසා බැඳු බැඳ්මට පේන්නේ තෙල් තටුවෙව විතරයි. මෙන්න මෙක හරහා විනිවිද දකින්න පුළුවන් නම්, හැම කෙනෙක්ගේම ඇතුළත තියෙන්නේ නිවන් දකින්න පුළුවන් හිතක්. ඒ නිසා අපි තව කෙනෙක් එකක වෙර කරන එකක නැහැ එයාගේ යථා ස්වභාවය දැන්නවා නම්. තමන්ගේ යථා ස්වභාවය දැන්නවා නම්.

පහසුර මිදේ, හිකිවෙ, විතතෘ, තක්ව බො ආගනුකෙකහි උපකිලෙසහි උපකිලියි'නති තං අසුළුතවතො පුළුරුණෙනා යථාභ්‍යතං නපපරානාති ඇතුළත දිලිසෙන දැඩ රත්තරනක් තියෙන්නේ. පිටින් කෙලෙසිලා තියෙන බව පාග්ගනයා දන්නේ නැහැ. තසමා අසුළුතවතො පුළුරුණෙනා විතතහාවනා නක්වී වදාම් එහෙවි පාග්ගනයාට නම් කවදාවත් භාවනාවක් හරි යන්නේ නැ කියල

අ.නි 1 - එකක තිපාත - පහසුරවග

බ්‍යුද්‍යාමුදුරුවෝ කියල තියෙනවා. මොකද එයාට ජේත්තෙන පිට තියෙන කුණු කට්ටෙ විතරයි. අනුත්ගෙත් ජේත්තෙන ඒකමයි. තමත්ගෙත් ජේත්තෙන ඒකමයි. එයා හිතනවා මේක සුද්ධ කරලා ගන්න බැරි කක්කා ගොඩක් කියලා.

නමුත් ඒත් එක්කම අංගුත්තර නිකායේ සඳහන් කරල තියෙනවා. පහසුරම්දී හිකුවෙ විතත්. ආගනතු කෙහි උපකිලෙසෙහි විප්‍රමූතතත්. සමහර කට්ටිය ඉන්නවා ඒකේ තැන් තැන්වලින් ජේත්ත පටන්ගන්නවා කුණු ගැවිලා තියෙනවා. අනිත් පැත්ත දැන් පිරිසිදුයි. දළ රත්තරන ජේත්තෙන වරින් වර අරමුණේ හිත හිටිනවා. කෙලෙස් නැති පදස තියෙනවා. ඒ විප්‍රමූතත කෙනා දන්නවා දැන් මගේ තැන් තැන්වල කෙලෙසිලා තියෙනවා පුරුදේදට. නමුත් පැත්තක් සුද්ධයි. අන්ත එවැනි කෙනාට භාවනා කරන්න ගැමීමක් තියෙනවා. කවදද මං මේක සම්පූර්ණයෙන්ම සුද්ධ කරගන්නේ කියන බලාපොරොත්තුව තියෙනවා. ඒක හරියට රත්තරන් වතුරේ දාගෙන යන මනුස්සයා වතුර දාගෙන දාගෙන යනකාට කුණු කුපෙනකාට ඒ මනුස්සයා දන්නවා අන්තිමට ඒ රත්තරන් කැල්ල මතු කරන්න පුළුවන් කියලා. අන්ත ඒ වගේ තමයි ද්‍රුෂ්‍ය යෝගාවවරයා අර වික වික සුද්ධ වෙනකාට පුද්‍යමාකාර ගැමීමක් ඇති කරගන්නවා පිට තියෙන කුණ කපල ඇතුළෙ දළ රත්තරන මම මතු කරගන්න මිතෙ කියලා. නමුත් අර කුණ අදහන කෙනා, ඇතුළෙ දළ රත්තරන ද්‍රුෂ්‍ය නැති කෙනා හිතනවා මේක මෙහෙම සුද්ධ කරගන්න බැරි එකක් කියලා. ඒක නිසා කවදාවන් අපිට හැකියාවක් නැහැ අපිත් එක්ක ජීවත් වෙන තව කෙනෙක් අපිට වඩා පහත් කියල හිතන්න. කොයි වෙලාවේ එයා ඒක ඇතුළෙ දළ රත්තරන මතු කරගනීද දන්නේ නැහැ. ඒ වගේම අපි කොට්ටු භාවනාවෙන් දියුණු වුණක් අරිට වැඩිය උසස්කමක් නැහැ. අපි ලග තියෙන්නේ කුණු රිකක් කුපිවිව එක විතරයි. වෙන ඇතුළෙ දළ රත්තරනෙ වෙනසක් වෙලා නැහැ.

ඒ නිසා බ්‍යුද්‍යාමුදුරුවෝ දේශනා කළ ධර්මයේ ගැඹුර, එහෙම නැත්තෙනම් වෙතතායක කොත වගේ තියෙන්නේ මේ විපස්සනා

කොටසයි. අවාසනාවකට වගේ අඟේ මෙරවාදය ප්‍රවුරුදු 1000 පමණ කාලයක් මේක ගැන සාකච්ඡාවක් කරලා නැහැ. මේ ධර්මය මොකක්ද පොදුයක් කරගෙන කරේ තියාගෙන අපි ධර්මය රකින්නේ කියාගන්න අඛභැරයක් මිසක්වා ඒ පොදුය තියෙන්නේ මොකක්ද කියල දන්නේ නැහැ. එක් හරියට හැන්දුවක බෝධි ප්‍රජාවක පෝලීමේ ඉදල ඉතින් අතට පිටත් කරනවා, වට්ටිය මොනවා තියෙන්නේ කියල දන්නේ නැහැ. හැබැයි ඉතින් ලොකු බෝධි ප්‍රජාවක යෙදිල ඉන්නව වගේ ජේනවා. මේකේ අදහස මෙව්වරයි. බුද්ධාගමේ සාරය තියෙන්නේ ඇති සැටිය දැකීම පමණයි. යමක මූල-මැද-අග දැකීම. අනිච්ච-දුක්ඛ-අනාත්මය දැකීම. ඉතින් ඒකෙන් තොරව කොට්ටර අපි ආලවටටම දාල කරා කළත් එතෙන්ට යොමුවක් නැත්නම් පලක් නැ. පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ මට කිවිවා බණ කිවිවට එවිව බණ වගේ දේවල් මිසක්වා බණ නං නෙවෙයි කියලා. දැන් කාලේ ඉන්න කොල්ලො මේවට කියන්නේ බණ නෙවෙයි, එවිවා බයිලා කියලා. මිනිස්සු සන්තෝෂ වෙන්න මොනවා හරි කියනවා. කිවිවට මොකද කිවිව කෙනාට තේරෙන්නෙන් නැහැ. අහප කෙනාට විපස්සනාවට යොමු වීමක් ඇති කරලා දෙන්නෙන් නැහැ.

අපිට ඒ විශාල බිතුය වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා නම් මම හිතන්නේ නැහැ. නමුත් මේ වගේ හාවනා වැඩුමුවක් කෙරුවට පස්සේ අපි මතක තියාගන්න ඕන අපි යම් ආකාරයකට සංසාර පුරාවට දන් දිල තිබුණා නම්, සිල් රක්කලා තිබුණා නම්, සමථ විද්‍රෝහනා හාවනා කරල තිබුණා නම්, අන්න ඒ ගක්ති ටික එකතු කරලා කරන්න තියෙන්නේ පිට තියෙන කුණු කට්ටේ ආගන්තුක උපක්ලේෂ හරහා දැකීමයි. මනුස්සේක් කියල කියන්නේ, පැවිද්දෙක් කියලා කියන්නේ හාවනා කරන කෙනෙක් කියන්නේ එසේ මෙසේ පින් ගොඩක් නෙමෙයි. අන්න ඒ ඇතුළු තියෙන දඟ රත්තරනේ ස්වභාවය දැකගන්න පුළුවන් නම් අපි තමන් පිළිබඳව අවතක්සේරු කරන එකකුත් නැහැ, අධිතක්සේරු කරන එකකුත් නැහැ. තව කෙනෙක් මිල්‍යා දැජ්ටිකයෙක් කියල බනින එකකුත් නැහැ. එතකොට අපි අතර තියෙන රෝහ්‍යා, තොළ, මාන තරාතිරම් බැලිල්ලක් වෙනුවට හැම කෙනාම කරාවී, ලද ලද අවස්ථාවේ ඇතුළත තිබෙන දඟ

රත්තරන මතු කරගන්න උත්සාහය. ඒකට අනිවාරයයෙන්ම අපිට පිරිස එකතු වෙන්න ඕනෑම. තනිතනියම කරන්නත් බැහැ. ඒ නිසා විපස්සනා කරන කෙනා තනිව ජීවත් වූණා වගේ දැනුණට තනි වෙලා විවේකය ගත කෙරුවට හැම වෙලාවෙදීම තව කෙනෙක් එක්ක ගත කරන සම්බන්ධතාවකදී මතු වෙන කෙලෙස් පිළිබඳ තද අවදියක ගත කරන්නේ.

ඒ නිසා හැම වෙලාවෙදීම සම්බන්ධවාරීන් වහන්සේලා, කලුණාණ මේතුයේ, පණ්ඩිත ඇත්තේ ඇසුරු කරමින් මතු වෙන මතු වෙන කෙලෙස් හරියට මැණිකක් හමුබ වෙච්ච කෙනෙක් වගේ, තිධානයක් ලැබේවිව කෙනෙක් වගේ දක් දැනගෙන ගෙවත් කරන්න ගෙවත් කරන්න පටන් අරගත්තොත් මේ ගාසනය අවුරුදු 2600 ක් පරණ වූණයි කියලා කිසි සේත්ම ප්‍රස්කුමක් නැහැ. පණ තියෙනවා. යම් ද්වසක විපස්සනා හාවනාව හොඳට තේරෙන්න පටන් අරගත්තොත් අපිට තේරෙන්න පටන් අරගතී, අපි ලංකාවේ ඉපදුණාට බුදුන් දක්කේ තැති වූණාට ධර්මයේ සජ්වි ගතිය සතුය ගතිය අවබෝධ කරන බව. අපට කළින් හිටපු ගුරුවරුන්ට වඩා විශාල යුග මෙහෙවරක් අපිට ඇත්තටම කරන්න තියෙනවා. විශාල සේවයක් කරන්න තියෙනවා, මේ ගාසනය තව ඉස්සරහට එන පරම්පරාව දක්වා ගෙනියන්න. ඒ සඳහා වෙතුයන් ඕනෑම මින. බෙරත් ඕනෑම මින. කොචින් ඕනෑම. ගේත්ත හොල්ලන්නත් ඕනෑම. පෙරහැර යන්නත් ඕනෑම. අර කරන කට්ටලයට දොස් කියන්න යන්නත් එපා.

හමුබ වෙච්ච වෙලාවෙදී අපි සිල අනුග්ගහිතයෙන්, සුත අනුග්ගහිතයෙන්, සාකච්ඡා අනුග්ගහිතයෙන්, සමථ අනුග්ගහිතයෙන්, විපස්සනා අනුග්ගහිතයෙන්, ලැබේවිව සම්මා දිවිධීය කම්මස්සකතා ක්‍රාණ සම්මා දිවිධී, සමථ සම්මා දිවිධී, විපස්සනා සම්මා දිවිධී වශයෙන් නතර නොකර, අවස්ථාවේ හැරියට මාර්ග එල සම්මා දිවිධීයෙන් සාක්ෂාත් කරගෙන ගාසයෙන් ගන්න පුළුවන් උපරිම සේවය අරගෙන ගාසනයට කරන්න පුළුවන් උපරිම සේවය කරන්න

අපේ මේ වැඩමුළවත් අපි අපිටත් එක සේ හේතු වාසනා වේවා
කියලා ප්‍රාර්ථනා කරගෙන ඒ ප්‍රාර්ථනාව එක්ක ධර්ම දේශනාව
මෙතෙකින් නතර කරනවා. මේක මේ ධර්ම දේශනාවලියේ අවසාන
ධර්ම දේශනාව බවට පත් වෙනවා.

සියලුදෙනාටම තෙරුවන් සරණය!

සායු සායු සායු

ඉමෙන් බො, සික්බවේ, පකුද්චති අඩිගෙන් අනුග්‍රහීනා
සම්මාදුටියි ටෙකාව්ලූන්තිලා ව නොති
තෙකාව්ලූන්තිලානිසංසා ව, පකුද්කදුව්ලූන්තිලා ව නොති
පකුද්කදුව්ලූන්තිලානිසංසා වා”ති.



මහණන්, මේ පසගින් අනුගැනීම වූ සමස්දාශ්‍රීය විෂ්තර්ව්‍යන්තිය එලය කොට
ඇත්තිත් විෂ්තර්ව්‍යන්තිලය අනුසන් කොට ඇත්තිත් වෙයි. ප්‍රයුව්ලූන්තිය එල කොට
ඇත්තිත් ප්‍රයුව්ලූන්තිවලය අනුසන් කොට ඇත්තිත් වේ ය යි.

ISBN 978-955-4877-02-3

9 789554 877023